



සෑම සුරැකි සාමකාමී දේශයක්
பாதுகாப்பானதும், அமைதியானதுமான நாடொன்றுக்காக
For a Secured & Peaceful Country

2017

கார්යசாධன வார்த்தாவ
செயல்திறன் அறிக்கை
Performance Report



ආරක්ෂක අමාත්‍යාංශය
பாதுகாப்பு அமைச்சு
MINISTRY OF DEFENCE

පටුන

පිටු අංක

| | |
|--|---------|
| ගරු ආරක්ෂක අමාත්‍යතුමාගේ පණිවිඩය | |
| ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමාගේ පණිවිඩය | |
| ආරක්ෂක ලේකම්තුමාගේ පණිවිඩය | |
| ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ පණිවිඩය | |
| අමාත්‍යාංශයේ දැක්ම හා මෙහෙවර | i |
| අමාත්‍යාංශයේ කාර්යය හා කර්තව්‍යයන් | ii |
| අමාත්‍යාංශයේ සංවිධාන ව්‍යුහය | iii |
| අමාත්‍යාංශයේ අංශයන්හි ප්‍රගතිය | |
| 1. ප්‍රතිපත්ති හා සැලසුම් අංශය | 1-2 |
| 2. ආරක්ෂක අංශය | 3-5 |
| 3. තාක්ෂණික අංශය | 6-15 |
| 4. පාර්ලිමේන්තු හා සිවිල් කටයුතු අංශය | 16-18 |
| 5. පරිපාලන අංශය | 19-23 |
| 6. සිවිල් ආරක්ෂක සහ සංවර්ධන අංශය | 24-29 |
| 7. මුදල් අංශය | 30-38 |
| 8. අභ්‍යන්තර විගණන අංශය | 39-40 |
| 9. ජාත්‍යන්තර සබඳතා අංශය | 41-44 |
| 10. මාධ්‍ය කේන්ද්‍රය | 45-48 |
| 11. හමුදා සම්බන්ධතා කාර්යාලය | 49-56 |
| 12. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය | 57-74 |
| අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයන්හි ප්‍රගතිය | |
| 13. වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව | 76-85 |
| 14. රාජ්‍ය බුද්ධි සේවය | 86-88 |
| 15. ඒකාබද්ධ සේවා භාෂා පුහුණු ආයතනය | 89-90 |
| 16. සීමාසහිත ලංකා ලොජිස්ටික් ඇන්ඩ් ටෙක්නොලජීස් සමාගම | 91-98 |
| 17. සීමාසහිත රක්තා ආරක්ෂක ලංකා සමාගම | 99-106 |
| 18. ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය | 107-115 |
| 19. ජාතික ශිෂ්‍යභට බලකාය | 116-124 |
| 20. රණවිරු සේවා අධිකාරිය | 125-131 |
| 21. ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය | 132-136 |
| 22. ආරක්ෂක සේවා විද්‍යාලය | 137-141 |

ගරු ආරක්ෂක අමාත්‍යතුමන්ගේ පණිවුඩය



දැවැන්ත කැපකිරීමක් කර රටට උදා කළ සාමය අනාගත පරපුර උදෙසා දායාද කිරීම අත්හළ නොහැකි ජාතික වගකීමකි. එය යථාර්ථයක් කරලීමට අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය සියලු ජන හදවත් තුළ ගැඹුරින් රෝපණය කිරීමේ වගකීම සියලුදෙනා සතුය. එම වගකීමට ප්‍රමුඛ ලෙස උර දරමින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ මෙන්ම සංහිදියාව ගොඩනැංවීමේ උත්සාහය වෙනුවෙන් කැපවී කටයුතු කරන, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ 2017 වසරේ කාර්ය සාධන වාර්තාව වෙනුවෙන් මෙම සුඛපැතුම යොමු කරනුයේ අමාත්‍යාංශය, කාර්ය සාධනයේදී ලත් ප්‍රගතිය පිළිබඳ ජයග්‍රාහී හැඟීමෙනි.

සාමය තහවුරු කරලීමේ ප්‍රමුඛ වගකීමට උරදෙන අතරතුර, රටේ සංවර්ධන කාර්යයන්ට දායකත්වය සැපයීම මෙන්ම, ආපදා අවස්ථාවලදී වන කැපවීම ද ඉහළින්ම ඉටු කිරීමේ ගෞරවය ආරක්ෂක අමාත්‍යාංශය හා අනුබද්ධ ආයතන ලබාදැනී බැව් සඳහන් කරන අතර, ජාතික හා ජාත්‍යන්තර අභියෝග හමුවේ විවිධ ජනතාවගේ පරිණත දැක්මකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද අප හමුවේ ඇති බැව් අවධාරණය කරනු කැමැත්තෙමි.

අපගේ මාතෘභූමිය හමුවේ ඇති අභියෝග හා අවශ්‍යතා හඳුනා ගනිමින්, සාමය සංහිදියාව මත සමෘද්ධිමත් ස්ථාවර රටක් නිර්මාණය කිරීම අරඹයා උදෙසාගයෙන් කැපවෙන ගරු රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා, ආරක්ෂක ලේකම්තුමා, රාජ්‍ය ආරක්ෂක ලේකම්තුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය මෙන්ම, ත්‍රිවිධ හමුදාව සහ අමාත්‍යාංශය යටතේ පවත්නා දෙපාර්තමේන්තු හා ආයතන වල සේවයේ නියුතු සියලුදෙනා වෙත මාගේ ප්‍රශංසාව පළකරමි.

මෙමත්‍රීපාල සිරිසේන
ආරක්ෂක අමාත්‍ය

ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමන්ගේ පණිවුඩය



ජාතික ආරක්ෂාව පිළිබඳ වඩාත් සැලකිලිමත්ව ඒ සඳහා අවැසි සැලසුම් පෙරදැරිව සහජීවනය සපිරි සංවර්ධිත රටක් ලෙස අප මාතෘභූමිය ගොඩනැඟීමේ භාරදුර වගකීම නිසි අයුරින් ඉටුකිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය කැපවීමෙන් කටයුතු සිදුකරයි. ඒ සඳහා විශේෂ මහපෙන්වීමක් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් හිමිවන බවද සඳහන් කළ යුතුව ඇත.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය මඟින් ගෙවීගිය වසර තුනක කාලය තුළ ‘විරුසර වරප්‍රසාද’ වැඩපිළිවෙල මෙන්ම ‘විරුසුම්තුරු’ නිවාස වැඩසටහන, කණිෂ්ඨ ශිෂ්‍යාභට වැඩසටහන ආරම්භ කිරීම හා පළාත් කඳවුරු සංකල්පය, විශ්‍රාමික රණවිරුවන් නිල හරිත ආර්ථිකයක් කරා යොමු කිරීමේ කෘෂිකාර්මික ස්වයං රැකියා ව්‍යාපෘතිය ඇතුළු වැඩසටහන් රැසක් ආරම්භ කර ඇත. තවදුරටත් එම වැඩසටහන් කාර්යක්ෂමව ඉදිරියට ගෙන යාමේ ඉලක්කය ඇතිව සාමූහික ප්‍රයත්නයක නිරතවිය යුතුව ඇත.

අධ්‍යාපනික වශයෙන් කොළඹ සහ කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාල පසුගිය වසර තුළද කැපී පෙනෙන ප්‍රතිඵල අත්පත් කර ගෙන ඇත. සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉහළ කීර්තියක් අත්පත් කරගනිමින් සිටී. රණවිරු සේවා අධිකාරිය මෙන් ජාතික ශිෂ්‍යාභට බලකාය ඉහළ කාර්යක්ෂමතාවයකින් සිය සේවාවන් ගෙවී ගිය කාලය තුළ ඉටුකළ අතර, එකී සේවාවන් ඉදිරියටත් සාර්ථකව පවත්වා ගෙන යා යුතුය.

අප අමාත්‍යාංශය මඟින් මහජන සේවාවන් සැලසීම සඳහා කැපවීමෙන් කටයුතු කරන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා ඇතුළු සියලුම නිලධාරීන්ටත්, කාර්යමණ්ඩලයටත් මාගේ විශේෂ ස්තූතිය පුදකර කරමි.

රුවන් විජයවර්ධන
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

ආරක්ෂක ලේකම් තුමාගේ පණිවුඩය



ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සහ සියලු ජාතීන් අතර සංහිදියාව ඇති කිරීමේ පරමාර්ථය සාක්ෂාත් කරගනු පිණිස කාලීන අවශ්‍යතා හඳුනාගනිමින් හා සහභාද මිනිස් පරපුරක තිරසාර අනාගතය සුරක්ෂණය කිරීමට අවශ්‍ය පසුබිම සකසමින් යහපාලනය තවදුරටත් තහවුරු කිරීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කර දීම ආරක්ෂක අමාත්‍යාංශයේ වගකීමයි. 2015 වර්ෂයෙන් ඇරඹී නව ප්‍රතිපත්ති හා නව ගමන් මඟට අවැසි ශක්තිය සපයමින් ආරක්ෂක අමාත්‍ය හා අතිගරු ජනාධිපතිතුමන්ගේ මග පෙන්වීම හා අවංක හා සෘජු නායකත්වය යටතේ වඩා සාර්ථක ගමනක යෙදෙන්නට ආරක්ෂක අමාත්‍යාංශයට හැකියාවක් ලැබුණි.

සංහිදියාව, භෞමික අඛණ්ඩතාවය, දේශීයත්වය හා තිරසර සංවර්ධනය තේමා කරගනිමින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති වැඩසටහන් හා ක්‍රියාකාරකම් තුළින් ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීම කෙරෙහි ඇති කරන ලද බලපෑමිහි ධනාත්මක ප්‍රතිඵල භුක්ති විඳීමට 2017 වර්ෂයේ දී අපට හැකියාව ලැබුණි. අප අමාත්‍යාංශයේ කාර්යසාධනය ළඟාකර ගැනීම සඳහා වත්මන් රජයේ ප්‍රතිපත්තීන්හි සෘජු හා සක්‍රීය දායකත්වය මෙන්ම ත්‍රිවිධ හමුදාවන්හි සහ සිවිල් ආරක්ෂක බලකායෙහි කැපකිරීම් ද බෙහෙවින් ඉවහල් විය.

යුද ජයග්‍රහණය උදෙසා සිය ජීවිත පුද කරමින් දේශයේ අඛණ්ඩභාවය තහවුරු කරන ලද හා යුද්ධය හේතුවෙන් අවයව අහිමි කර ගනිමින් සිය රාජකාරි නොපිරිහෙලා ඉටු කරන ලද රණවිරුවන්ගේ කැපවීමට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් දුෂ්කර අභියෝග වෙත මුහුණ දෙමින් රට වෙනුවෙන් කරන ලද කැපකිරීම් ද ගෞරවයෙන් හා කෘතඥතාපූර්වකව සිහිපත් කරමින් රණවිරුවන්ගේ හා ඔවුන්ගේ පවුල් වල සුභසාධනය සුරක්ෂිත කරනු සඳහා කැපවීමෙන් කටයුතු කරන ලද අතර ජාතියේ වගකීමක් සේ ඔවුන් වෙත තවදුරටත් යුතුකම් ඉටුකිරීමට අප බැඳී සිටින්නෙමු.

එකමුතු බව හා කැපවීම තුළින් අත්කරගන්නා ලද සියලු ජයග්‍රහණයන්හි ගෞරවය ත්‍රිවිධ හමුදාව වෙතත් අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතන කෙරෙහිත් පුදකරන්නට මා මෙය අවස්ථාවක් කර ගනිමි. එමෙන්ම සියලු ජයග්‍රහණ නිහතමානීව භුක්ති විඳිමින් අනාගත පරපුරට සුභවාදී හෙට දිනක් අත්කරදීමේ තිර අදිටනින් යුතුව කටයුතු කිරීමට අමාත්‍යාංශය හා අනුබද්ධ ආයතනයන්හි කාර්ය මණ්ඩලයට ශක්තිය, දෛර්යය හා වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

කපිල වෛද්‍යාරත්න, ජනාධිපති නීතිඥ
ආරක්ෂක ලේකම්

ආරක්ෂක රාජ්‍ය ලේකම්තුමාගේ පණිවුඩය



ආරක්ෂක අමාත්‍යාංශයේ හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ ගෙවීගිය වසරක කාර්යසාධනය පසු විපරම් කරන “වාර්ෂික කාර්යසාධනය - 2017” ග්‍රන්ථයට සුඛ පැතුම් එක්කරන්නේ ඉමහත් සතුටිනි. ගෙවුණු වසරේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයට අයත් සිව් අනුබද්ධ ආයතනයන්හි ප්‍රගතිය දෙස විමර්ශනාත්මක ඇසින් බලනවිට ජයග්‍රහණය මුසු අභිමානය සැම හදවත් තුළ ජනිත වනු නොඅනුමානය. ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය, රණවිරු සේවා අධිකාරිය, ආරක්ෂක සේවා පාසල, ජාතික ශිෂ්‍යභට බලකාය යන මෙකී සිව් ආයතනයන් පෙරටු කරගත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය ස්වකීය මාර්ගෝපදේශය හා සහයෝගය ලබාදෙමින් පසුගිය වසර තුළ ප්‍රශස්ත ප්‍රගතියක් හිමිකරගැනීමට සමත්වී තිබේ.

ගෙවුණු වසර දෙස පසු විපරම් කිරීමේදී, එක් එක් ආයතනය වෙත වෙන්වූ මුදල් ප්‍රතිපාදන සාර්ථකව යෙදවීම තුළින් ලද මූල්‍ය හා භෞතික ප්‍රගතිය ඉහළ සාර්ථකත්වයක් ලබා ඇති බැව් විද්‍යාමාන වූ කරුණකි. ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නව ඉදිකිරීම් හා නවීකරණ සමඟින් ඇති වූ භෞතික ප්‍රගතිය සේම දෙස් - විදෙස් ශිෂ්‍ය නිලධාරීන් වෙත ඉහළ ප්‍රමිතියෙන් යුත් ගුණාත්මක සේවාවක් ලබාදෙමින් පෙර වසර වලට සාපේක්ෂව වඩා වැඩි උපාධි ප්‍රමාණයක් පිරිනැමීමට සමත්විය. 2017 වසරේ රණවිරු සේවා අධිකාරියද රණවිරු සුභසාධනය පෙරටු කරගත් ව්‍යාපෘතීන් රැසක් ක්‍රියාත්මක කිරීමෙහිලා සමත් වූවා සේම, කුරුණෑගල ආරක්ෂක සේවා පාසලේ තෙමහල් පන්තිකාමර ගොඩනැගිල්ල සම්පූර්ණ කර විදුහලේ අතිකුත් සියලු යටිතල පහසුකම් සංවර්ධනය කර “විරුදරු විදුපියස” ලෙසින් අභිසෙස් ගන්වා 2017 මාර්තු මස සිසු අයිතියට පත්කිරීමට හැකිවීම භාග්‍යයකි. රටට අනාගත නායකයින් බිහිකරන ජාතික ශිෂ්‍යභට බලකායද ගෙවුණු වසරේ නව ඉදිකිරීම් හා නවීකරණ මතින් නව මුද්‍රා ප්‍රබෝදයක් ලැබීය. කණිෂ්ඨ / ජ්‍යෙෂ්ඨ නව ශිෂ්‍යභට බණ්ඩ පිහිටුවීම, දීපව්‍යාප්ත මට්ටමින් පාසල් 500 ක් ශිෂ්‍යභට බණ්ඩ පිහිටුවීම ආදිය ඒ අතර සුවිශේෂී වේ.

රණවිරු සුභසාධනය ඉලක්ක කරගත්, 2017 වසරේ ඇරඹී 2020 දක්වා දිවෙන “විරු සුමිතුරු” නිවාස ව්‍යාපෘතිය, “විරුසර වරප්‍රසාද” කාඩ්පත, “විශ්‍රාමික රණවිරු සුභසාධන වැඩසටහන” වැනි වැඩසටහන් සේම රටේ අනාගත නායකත්වයට මංපෙත් බිහිකරන ජාතික ශිෂ්‍යභට බලකාය ගම්පහ පන්තලගෙදරින් ඇරඹූ බැහැර කඳවුරු සංකල්පයේ ප්‍රායෝගික එළඹුමත්, කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යභට වැඩසටහන් වැනි අතිසාර්ථක වැඩසටහන්ද සමඟින් ජනතාව අතරට ගිය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය ගුණාත්මක සේවාවක් ලබාදීමට නිරතුරු සෑදී පැහැදී සිටී.

“අභිමානවත් දේශයක්- සුරක්ෂිත පරපුරක්” යන්න සිය දැක්ම කරගත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය වචනයේ පරිසමාප්තියෙන්ම 2017 වසරේ උත්කෘෂ්ඨ මෙහෙවරක නිමග්න වූ බව නිහතමානීව සිහිගන්වමි. ඒ සඳහා මහපෙන්වීම, අධිකෂණය, සුපරීක්ෂණය හා නායකත්වය ලබාදෙමින් පෙරමුණ ගත් අතිගරු ජනාධිපතිතුමන්, ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමන් හා ආරක්ෂක ලේකම්තුමා ප්‍රමුඛ ආරක්ෂක අමාත්‍යාංශයේ සමස්ත කාර්ය මණ්ඩලය මා මෙහිලා කෘතවේදීව සිහිගන්වමි. තවද එකී මෙහෙවරෙහි නියමුවන් වෙමින් සක්‍රීයව දායකත්වය දුන් සිව් ආයතන ප්‍රධානීන් ප්‍රමුඛ සමස්ත කාර්යමණ්ඩලයන්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ සමස්ත කාර්යමණ්ඩලයන් මා හදවතින්ම අගයමි.

සුනිල් සමරවීර
ලේකම්
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය

දැක්ම

“සැම සුරැකි සාමකාමී දේශයක්”

මෙහෙවර

භෞමික අඛණ්ඩතාවයෙන් යුත්


සුරක්ෂිත ස්වෛරී රටක්

තහවුරු කිරීම උදෙසා

උපායමාර්ගික සැලසුම් හා ප්‍රතිපත්ති සකස් කිරීම

සහ

ක්‍රියාවට නැංවීම




අමාත්‍යාංශයේ කාර්යයන් හා කර්තව්‍යයන්

2015 ජනවාරි 18 දිනැති අංක 1897/15 හා 2015 නොවැම්බර් 23 දිනැති අංක 1942/8 දරන අතිවිශේෂ ගැසට් පත්‍ර ද්විත්වය අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්යය හා කර්තව්‍යයන් පහත දැක්වේ.

| කාර්යය හා කර්තව්‍යයන් |
|--|
| <ul style="list-style-type: none"> • රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ විෂයයන්ට සහ 11 වැනි තීරුවෙහි දැක්වෙන දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථාවන්හි විෂයයන්ට අදාළ ප්‍රතිපත්ති, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම • ආරක්ෂක සේවාවන්හි කාර්යයන් පහසුකරලීම තුළින් රටේ ආරක්ෂාව සැලසීම. • අභ්‍යන්තර ආරක්ෂාව පවත්වා ගෙන යාම • රාජ්‍ය හා අභ්‍යන්තර ආරක්ෂාව සම්බන්ධිත බුද්ධි සේවාවන් • ආගන්තුක හමුදාවන් හා සබඳතා • වෘද්ධ රණවිරුවන් හා ආබාධිත සොල්දාදුවන් පිළිබඳ කටයුතු • පුපුරණ ද්‍රව්‍ය හා ගිනි අවි • ප්‍රදීපාගාර නඩත්තුව (වරාය අධිකාරිය සතු ප්‍රදීපාගාරය හැර) • ආරක්ෂක සේවයේ පුද්ගලයින් සඳහා ආරක්ෂක අධ්‍යාපනය හා පශ්චාත් සේවා අධ්‍යාපනය ලබාදීම • ආරක්ෂක සේවා පිරිස් සඳහා උසස් අධ්‍යාපනය • පුද්ගලික ආරක්ෂක සේවා සම්බන්ධ කටයුතු • ගලවා ගැනීමේ මෙහෙයුම් සහ වෙරළ ආරක්ෂක සේවය පරිපාලනය කිරීම • 11 වැනි තීරුවෙහි දැක්වෙන ආයතනට පැවරී ඇති අනෙකුත් සියලුම විෂයයන් • 11 වැනි තීරුවෙහි දැක්වෙන ආයතනයන් අධීක්ෂණය කිරීම |
| <p>11 වැනි තීරුව - අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථාව</p> <ol style="list-style-type: none"> 1. ශ්‍රී ලංකා යුධ හමුදාව 2. ශ්‍රී ලංකා නාවික හමුදාව 3. ශ්‍රී ලංකා ගුවන් හමුදාව 4. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව 5. සර් ජෝන් කොනලාල ආරක්ෂක විශ්ව විද්‍යාලය 6. ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය 7. රණවිරු සේවා අධිකාරිය 8. ආරක්ෂක සේවා විද්‍යාලය 9. ජාතික ශිෂ්‍යභට බලකාය 10. ජාතික ආරක්ෂක අරමුදල 11. රාජ්‍ය රහස් තොරතුරු සේවය 12. වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව 13. ලංකා ලොජිස්ටික්ස් ලිමිටඩ් 14. රක්තා ආරක්ෂක ලංකා ලිමිටඩ් 15. ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය |

අමාත්‍යාංශයේ සංවිධාන ව්‍යුහය



අමාත්‍යාංශයේ අංශයන්හි
කාර්යසාධනය

1. ප්‍රතිපත්ති හා සැලසුම් අංශය

1.1 සමාලෝචනය

ප්‍රතිපත්ති හා සැලසුම් අංශය අමාත්‍යාංශයේ විෂය පථයට අදාළ ප්‍රතිපත්ති සකස් කිරීම හා අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයන්හි සැලසුම් සකස් කිරීමේ කාර්යයෙහි නියලි සිටී. එමෙන්ම, අමාත්‍යාංශය හා රාජ්‍ය අමාත්‍යාංශය සඳහා වාර්ෂිකව වෙන් කරනු ලබන මූල්‍ය ප්‍රතිපාදන උපයෝජනය කිරීමේ ප්‍රගතිය අධීක්ෂණය කරනු ලබන ඒකකය වශයෙන් කටයුතු කරනු ලබන අතර ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන සමඟ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම හා සංහිදියාව ඇති කිරීම සඳහා වන ව්‍යාපෘති හා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරනු ලබයි. රණවිරු සුභසාධනය සම්බන්ධයෙන් වගකීම රාජ්‍ය අමාත්‍යාංශය මගින් දරනු ලබන අතර, මූල්‍ය ප්‍රතිපාදන යෙදවීම ආරක්ෂක අමාත්‍යාංශය මගින් සිදු කරනු ලබන හෙයින් රණවිරු සේවා අධිකාරිය, ආරක්ෂක සේවා විද්‍යාලය, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය හා ජාතික ශිෂ්‍යභට බලකාය යන ආයතනයන්හි ප්‍රගතිය අධීක්ෂණය කිරීම ද මෙම අංශය මගින් සිදු කරනු ලබයි.

1.1.1 කාර්යභාරයන්

- ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අදාළ ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීම හා සම්බන්ධීකරණය
- වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම සහ ප්‍රතිපාදන යෙදවීම අධීක්ෂණය කිරීම.
- වාර්ෂික ප්‍රතිපාදන වෙන් කරගැනීම සඳහා ව්‍යාපෘති යෝජනා සකස් කර ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීම.
- විවිධ ව්‍යාපෘති, වැඩසටහන් සහ වාර්තා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම.
- ආරක්ෂක අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතන මගින් සිදු කරනු ලබන ව්‍යාපෘති අධීක්ෂණය හා එකී ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම.
- ව්‍යාපෘති සම්බන්ධ තොරතුරු අනෙකුත් රාජ්‍ය ආයතන වෙත ලබා දීම.
- රේඛීය අමාත්‍යාංශයන්ට අදාළව ක්‍රියාත්මක වන රජයේ විශේෂ ව්‍යාපෘති හා වැඩසටහන් වලට සඳහා අවශ්‍ය සහය ලබා දීම. උදා: ආපදා කළමනාකරණය
- ව්‍යාපෘති/ වැඩසටහන් හි භෞතික ප්‍රගතිය අධීක්ෂණය.
- කාර්යසාධන වාර්තාව සහ ප්‍රගති වාර්තාව සකස් කිරීම සහ පාර්ලිමේන්තුවේ සභාගත කිරීම.

1.2 2017 වර්ෂයේ කාර්යසාධනය

- විවිධ ව්‍යාපෘති, වැඩසටහන් සහ වාර්තා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම.
රු.මි.20 ඉක්මවන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීමට ක්‍රියාකර ඇත.
- කාර්යසාධන වාර්තාව සකස් කිරීම.
2016 වර්ෂයේ කාර්ය සාධන වාර්තාව පිළියෙළ කොට පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදී. ඊට අමතරව, ත්‍රිවිධ හමුදාවන්ට අයත් කාර්ය සාධන වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදී.
- ප්‍රගති සමාලෝචනය
කාර්තුමය වශයෙන් ප්‍රගතිය අධීක්ෂණය කිරීම සඳහා අමාත්‍යාංශයන්ට අනුබද්ධ සියලුම ආයතනයන්හි සහභාගීත්වයෙන් ප්‍රගති සමාලෝචන රැස්වීම් පවත්වන ලදී.
- වාර්ෂික ප්‍රගති වාර්තාව සකස් කිරීම
2017 අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතනයන්හි ප්‍රගතිය විශ්ලේෂණය කරමින් 2017 ජනවාරි 01 දින සිට 2017 අගෝස්තු 31 දින දක්වා වන කාල පරිච්ඡේදය ආවරණය වන ලෙස සකස් කරන ලද ප්‍රගති වාර්තාව 2018 අයවැය විවාදය අවස්ථාවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

- වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම

2017 වර්ෂය සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම සකස් කරන ලද අතර එම සැලැස්ම ජනාධිපති ලේකම් කාර්යාලය, භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව, ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදී.

- ව්‍යාපෘති ප්‍රගති සමාලෝචනය

අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතන හරහා ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති වල මාසික හා කාර්තුමය ප්‍රගතිය පිළිබඳ වාර්තා ජනාධිපති ලේකම් කාර්යාලය, ජාතික අයවැය දෙපාර්තමේන්තුව හා ව්‍යාපෘති අධීක්ෂණ හා කළමනාකරණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදී.

- ආර්ථික කළමනාකරණය සඳහා වන අමාත්‍ය මණ්ඩල කමිටුව (Cabinet Committee on Economic Management-CCEM) මඟින් ගන්නා ලද තීරණයන්හි ප්‍රගතිය වාර්තා කිරීම

CCEM මඟින් අමාත්‍යාංශයට අදාළව ගන්නා ලද තීරණයන්හි ප්‍රගතිය අධීක්ෂණය සිදුකරන ලද අතර ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදී.

- ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව (Sectorial Oversight Committee on National Security- SOCNS)

අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතන හරහා ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති / වැඩසටහන්හි ප්‍රගතිය හා ආයතනයන්හි කාර්යයන් සම්බන්ධ වාර්තා සහ අමාත්‍යාංශ ව්‍යාපෘති හා වැඩසටහන් ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත විධිමත් පරිදි නියමිත දිනට ඉදිරිපත් කරන ලදී.

- මූල්‍ය හා භෞතික ප්‍රගති වාර්තා ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීම

අමාත්‍යාංශය හා අනුබද්ධ ආයතනයන්හි 2017 වසරේ ප්‍රතිපාදන මත ඉටුකරන ලද කාර්යයන්වල මූල්‍යමය හා භෞතිකමය ප්‍රගතිය සහ දෙකකට වරක් සහ මසකට වරක් ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත ලබා දී අමාත්‍යාංශ ප්‍රතිපාදන නිසි පරිදි ලබාගැනීමට අවශ්‍ය කටයුතු කරන ලදී.

- මානුෂීය සෞඛ්‍යගැනීමේ හා මුදාගැනීමේ කණ්ඩායම්හි ධාරිතා සංවර්ධනය

ආපදා කළමනාකරණය සම්බන්ධව ත්‍රිවිධ හමුදාවේ සෝදිසි කිරීමේ හා මුදා ගැනීමේ කණ්ඩායම්වල කුසලතා වර්ධනය සඳහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීම හා පුහුණු ලබාදීමේ කටයුතු සිදු කරන ලදී.

1.3 අනාගත අපේක්ෂා

- ආරක්ෂක අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතන මඟින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති තොරතුරු ඇතුළත් දත්ත පද්ධතියක් සැකසීම හා එය යාවත්කාලීන කර පවත්වාගෙන යාම.
- 2017 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම අනුව ඉදිරි සැලැස්ම ක්‍රියාත්මක කිරීම හා ඒ සඳහා වෙන්වී ඇති ප්‍රතිපාදන ඵලදායීව යෙදවීම හා අධීක්ෂණය
- 2018 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම, අදාළ රාජ්‍ය ආයතන වෙත යොමු කිරීම හා ප්‍රතිපාදන ඵලදායීව යෙදවීම.
- 2017 වර්ෂයට අයත් කාර්ය සාධන වාර්තාව සකස් කිරීම හා නියමිත දිනට ප්‍රථම පාර්ලිමේන්තුවේ සභාගත කිරීම.
- ප්‍රතිපත්ති සම්පාදනයට අදාළ කාර්යයන් සම්බන්ධීකරණය කිරීම.
- මානුෂීය සෞඛ්‍යගැනීමේ හා මුදාගැනීමේ කණ්ඩායම් හි ධාරිතා සංවර්ධනයට අදාළ ප්‍රගතිය අධීක්ෂණය

2. ආරක්ෂක අංශය

2.1 සමාලෝචනය

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ බඳවා ගැනීම් , උසස් කිරීම්, විශ්‍රාම ගැන්වීම් , සේවයෙන් ඉවත් කිරීම්, දේශීය හා විදේශීය පුහුණු පාඨමාලා සඳහා අනුමැතිය ලබා දීම සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ ආයතනික කටයුතු ද ඉටු කරනු ලබන්නේ මෙම ශාඛාවෙනි. ඊට අමතරව ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයෙහි ඇතැම් ආයතනික කටයුතු මෙම අංශයෙන් සිදුකරනු ලබන අතර, ලංකා ලොජිස්ටික් සහ ටෙක්නොලොජිස් සමාගමෙහි කාර්යයන් ද මෙම ශාඛාවෙහි කාර්යභාරයට ඇතුළත් වේ. විවිධ ආයතන සහ පුද්ගලයන් විසින් ත්‍රිවිධ හමුදා වෙතින් කරනු ලබන ඉල්ලීම් පිළිබඳව ද මෙම අංශයෙන් කටයුතු කරනු ලබයි.

2.2 2017 වර්ෂයේ කාර්යසාධනය

- ත්‍රිවිධ හමුදාවන්හි උසස් කිරීම් , විශ්‍රාම ගැන්වීම් , අධිකාරිගත කිරීම්

| සන්නද්ධ හමුදාව | උසස් කිරීම් | විශ්‍රාම ගැන්වීම් | අධිකාරිගත කිරීම් | පෞද්ගලික නිවාඩු | රාජකාරි නිවාඩු |
|----------------|-------------|-------------------|------------------|-----------------|----------------|
| යුධ හමුදාව | 203 | 326 | 175 | 305 | 90 |
| නාවික හමුදාව | 85 | 55 | 125 | 125 | 52 |
| ගුවන් හමුදාව | 251 | 26 | 64 | 100 | 60 |

- වන්දි

| විස්තරය | යුද්ධ හමුදාව | නාවික හමුදාව | ගුවන් හමුදාව |
|--|--------------|--------------|--------------|
| මියගිය අයගේ යැපෙන්නන් සඳහා මුදල් ගෙවීම. | 12 | 10 | - |
| ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිත වූ අයට අවුරුදු 55 තෙක් වැටුප් හා දීමනා ගෙවීම | 1294 | 75 | 05 |
| වැන්දඹුවන් දෙවන විවාහ වීමෙන් පසු වන්දි (ත්‍රිවිධ හමුදාවන්හි) | 37 | 5 | - |
| වයස අවුරුදු 26 තෙක් දරුවන්ට වැටුප් ගෙවීම (ත්‍රිවිධ හමුදාවන්හි) | 59 | - | - |

- නිරුබදු අනුග්‍රහය යටතේ සන්නද්ධ හමුදා නිලධාරීන් හට නිකුත් කර ඇති වාහන බලපත්‍ර

| සන්නද්ධ හමුදාව/ආයතනය | සේවයේ යෙදී සිටින නිලධාරීන් සඳහා | විශ්‍රාමික නිලධාරීන් සඳහා |
|--------------------------------|---------------------------------|---------------------------|
| යුද්ධ හමුදාව | 171 | 22 |
| ගුවන් හමුදාව | 48 | 08 |
| නාවික හමුදාව | 86 | 05 |
| කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය | 09 | - |
| එකතුව | 314 | 35 |

- 10/12 විශ්‍රාම වැටුප්/දුබලතා විශ්‍රාම වැටුප්

1981 යුද්ධ හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂණ ව්‍යවස්ථා සංග්‍රහය සංශෝධනය කිරීම අංක 2053/10 හා 2018.01.08 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් සිදු කර ඇත.

● පදක්කම් හා සන්ධාර ප්‍රදානය

| පදක්කම් වර්ගය | යුධ හමුදාව | නාවික හමුදාව | ගුවන් හමුදාව |
|------------------------|------------|--------------|--------------|
| විදේශ සේවා පදක්කම | 17 | - | 104 |
| දීර්ඝ සේවා පදක්කම | 4041 | 476 | 115 |
| දේශ පුත්‍ර පදක්කම | 1133 | 05 | - |
| ප්‍රශංසනීය සේවා පදක්කම | - | 42 | - |
| වීර ක්‍රියා පදක්කම | 15879 | - | 01 |
| එකතුව | 21070 | 571 | 219 |

● පුහුණු පාඨමාලා - 2017

විදේශ රාජ්‍යයන් මඟින් ප්‍රදානය කළ පුහුණු පාඨමාලා

| රට | යුධ | නාවික | ගුවන් | එකතුව |
|-----------|-----|-------|-------|-------|
| ඉන්දියාව | 106 | 95 | 82 | 283 |
| පකිස්තානය | 44 | 33 | 37 | 114 |
| බංගලාදේශය | 36 | 21 | 10 | 67 |
| නේපාලය | 02 | - | - | 02 |
| මැලේසියාව | 02 | - | - | 02 |
| චීනය | 49 | 24 | 23 | 96 |
| එකතුව | 239 | 173 | 152 | 64 |

ජාතික ආරක්ෂක පාඨමාලා

| රට | යුධ හමුදාව | නාවික හමුදාව | ගුවන් හමුදාව |
|--------------|------------|--------------|--------------|
| ඉන්දියාව | 01 | - | 01 |
| පකිස්තානය | 03 | 02 | - |
| බංගලාදේශය | 01 | 01 | 01 |
| චීනය | 04 | 02 | 01 |
| පිලිපීනය | 01 | - | - |
| ඉන්දුනීසියාව | 02 | - | - |
| එකතුව | 12 | 05 | 03 |

මාණ්ඩලික පාඨමාලා

| රට | යුධ හමුදාව | නාවික හමුදාව | ගුවන් හමුදාව |
|--------------|------------|--------------|--------------|
| පාකිස්තානය | 2 | 6 | 2 |
| බංගලාදේශය | 1 | 1 | 1 |
| නේපාලය | 1 | - | - |
| ඉන්දුනීසියාව | 1 | - | - |
| මැලේසියාව | 1 | - | - |
| ඉන්දියාව | 2 | - | 1 |

● ලැයිස්තු ගත නොවන පාඨමාලා

| පාඨමාලා වර්ගය | යුධ හමුදාව | නාවික හමුදාව | ගුවන් හමුදාව | වෙරළාරක්ෂක |
|-----------------------------------|------------|--------------|--------------|------------|
| ඇමරිකා එක්සත් ජනපදයෙන් ලද පාඨමාලා | 03 | 43 | 22 | 04 |
| ලැයිස්තු ගත නොවන පාඨමාලා | 47 | 35 | 10 | 02 |

● සම්මන්ත්‍රණ , වැඩමුළු හා සංචාර

විදේශ රටවලින් විදේශ සංචාර / වැඩමුළු හා සම්මන්ත්‍රණ අවස්ථා 114 ක් යුධ හමුදාව වෙනුවෙන් ද 42 ක් නාවික හමුදාව වෙනුවෙන් ද 78 ක් ගුවන් හමුදාව වෙනුවෙන් ද 13 ක් වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව වෙනුවෙන් ද ලබා දී ඇත.

| විස්තරය | යුධ හමුදා | ගුවන් හමුදා | එකතුව |
|----------------|-----------|-------------|-------|
| නිලධාරීන් | 86 | 39 | 125 |
| සෙසු නිලධාරීන් | 393 | 178 | 571 |
| එකතුව | 479 | 217 | 696 |

● විශ්ව විද්‍යාල ප්‍රවේශ

විශ්ව විද්‍යාලවල 2016/2017 අධ්‍යයන වර්ෂය සඳහා ත්‍රිවිධ හමුදා පුද්ගලයින් වෙනුවෙන් ලබා දී ඇති විශේෂ ප්‍රවේශය වෙනුවෙන් ලද අයදුම්පත් පහත සඳහන් පරිදි ප්‍රතිපාදන කොමිෂන් සභාවට යොමුකර ඇත.

| සන්නද්ධ හමුදාව | ඉංජිනේරු විෂය ධාරාව | ජීව විද්‍යා විෂය ධාරාව | දත්ත වෛද්‍ය පාඨමාලා |
|----------------|---------------------|------------------------|---------------------|
| යුධ හමුදාව | 08 | 06 | - |
| නාවික හමුදාව | 01 | 01 | 01 |
| ගුවන් හමුදාව | - | - | - |
| එකතුව | 09 | 07 | 01 |

● වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අදාළ රාජකාරි

- වෙරළාරක්ෂක පනත සඳහා සංශෝධන සිදුකිරීම.
- ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිල ඇදුම් රෙගුලාසි සඳහා අනුමැතිය ලබා දීම.
- ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සඳහා තෙල් කාන්දු ප්‍රතිචාර කළමනාකරණ උපකරණ ප්‍රතිසම්පාදනය සඳහා වන ප්‍රතිපාදන 2017 වර්ෂයේ අයවැය මඟින් වෙන් කරවා ගැනීම.
- ඉන්දියාවේ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත “වරුණ“ නෞකාව ලබා දීම.

● විවිධ ඉල්ලීම්

සන්නද්ධ හමුදා පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විසින් සෘජුවම සහ ජනාධිපති ලේකම් කාර්යාලය, විවිධ මැති ඇමතිවරුන් පුද්ගලයින් හා ආයතන විසින් ආරක්ෂක අංශය වෙත යොමු වී ඇති ලිපි සංඛ්‍යාව පිළිවෙලින් යුධ හමුදාව 1219 ,නාවික හමුදාව 182 ක් සහ ගුවන් හමුදාව 104 කි. එම ඉල්ලීම් සියල්ලක්ම සඳහා වාර්තා කැඳවා උපදෙස් ලබා දීම හා ඉදිරි කටයුතු සඳහා අදාළ ආයතන වෙත යොමු කිරීම සිදු කර ඇත.

2.3 ගැටළු හා අභියෝග

- ප්‍රමාණවත් කාර්යය මණ්ඩලයක් නොමැති වීම.

2.4 අනාගත අපේක්ෂා

- ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් ලබා ගැනීම.
- ලිපි ගොනු පරිලෝකනය කිරීමේ කටයුතු සිදු කිරීම.

3. තාක්ෂණික අංශය


3.1 සමාලෝචනය

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වන සන්නිවේදන හා ඉංජිනේරු කටයුතුද මහජනතාවට ඔවුන්ගේ උපයෝගයන් පරිහරණය කළ හැකි වන පරිදි උපයෝගී කර ගැනීම හා සංවර්ධනය කිරීම සඳහා ඉවහල් වන ක්‍රමෝපායන් සකස් කිරීමද ආරක්ෂක අමාත්‍යාංශයේ තාක්ෂණ අංශය වෙත පැවරී ඇත. ගුවන් විදුලි සන්නිවේදනය, විදුලි සංදේශ සේවා, රූපවාහිනී විකාශන කටයුතු, දත්ත සන්නිවේදනය මෙන්ම රටේ ජාතික ආරක්ෂාවට බලපාන සන්නිවේදන, නාවුක හා අවේක්ෂණ උපකරණ ආනයනය, ස්ථාපනය සහ ක්‍රියා කරවීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් අවශ්‍ය කරන අනුමැතිය ලබාදීම යන කටයුතු සන්නිවේදන විෂයපථයට අදාළ වේ. ජාතික ආරක්ෂාව තහවුරු කරන අතර රජය විසින් දුන් උපදෙස් පරිදි දිවයින පුරා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය කරන සියලුම සිවිල් සහ ක්ෂේත්‍ර ඉංජිනේරු සහාය ලබාදීම ඉංජිනේරු විෂයපථයට අදාළ කාර්යභාරයන් වේ. තාක්ෂණ අංශය විසින් රේඛීය අමාත්‍යාංශ සහ ආයතනයන් සමඟ ජාතික ආරක්ෂාව පිළිබඳ සන්නිවේදන සහ ඉංජිනේරු කටයුතු සම්බන්ධයෙන් සමායෝජනය සහ සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලබයි.

තාක්ෂණ අංශය මගින් ක්‍රියාත්මක කරමින් පවතින ප්‍රධාන ව්‍යාපෘති වනුයේ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණය (DHQC) පිළිබඳ ව්‍යාපෘතිය හා උපායමාර්ගික ආරක්ෂක සන්නිවේදන ජාල (SDCN) ව්‍යාපෘතියයි. මෙම ව්‍යාපෘති වලට අමතරව, පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය විසින් ක්‍රියාත්මක කරනු ලබන පර්යේෂණ ව්‍යාපෘති අධීක්ෂණය කිරීමද තාක්ෂණ අංශය මගින් සිදු කෙරේ.


3.2 2017 වර්ෂයේ කාර්යසාධනය

- 2017 වර්ෂයේදී තාක්ෂණ අංශය විසින් කුළුණු 120 ක් ඉදිකිරීම සඳහා සන්නිවේදන සේවා සැපයුම්කරුවන් හට අවශ්‍ය ආරක්ෂණ නිෂ්කාශන ලබාදුන් අතර විදුලි/සන්නිවේදන උපයෝග 124 ක විකුණුම් බලපත්‍ර සඳහා ද ආරක්ෂණ නිෂ්කාශන ලබා දෙන ලදී.



- සන්නිවේදන සහ නාවුක උපකරණ , රථවාහන නිශ්චය කරගැනීමේ පද්ධති, බහුකාර්ය වර්ණ මුද්‍රණ යන්ත්‍ර, චෝන් (Quad Copter, Airplane, UAV) සහ ආධුනික ගුවන් විදුලි බලපත්‍ර හිමියන්ට ගුවන් විදුලි උපකරණ (දේශීය/විදේශීය) සහ ජීපීඑස් ආනයනය කිරීම සඳහා ආරක්ෂක නිෂ්කාශන ලබා දී ඇත.

ගුවන් විදුලි උපාංග (දේශීය/විදේශීය) ආනයනය කිරීම සඳහා ආරක්ෂක නිෂ්කාශන



- විදුලි සංදේශ නියාමන කොමිෂම සමඟ එක්ව ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති ධීවර ට්‍රෝලර් යාත්‍රා 459 ක් සඳහා ගුවන් විදුලි සංඥා /සංඛ්‍යාත භාවිතා කිරීමට ආරක්ෂක නිෂ්කාශන ලබාදෙන ලදී.

◆ **ආරක්ෂක මූලස්ථාන ප්‍රතිස්ථාපන ව්‍යාපෘතිය**

1979 කොළඹ ප්‍රධාන සැලසුමට අනුව , වාණිජ සංවර්ධනය සඳහා ඉහළ වාණිජමය වටිනාකමකින් යුත් ඉඩම් විශාල සංඛ්‍යාවක් මුදාහැරීමට හැකි වන අයුරින් රජයේ කාර්යාල කොළඹ සිට නව පරිපාලන අගනුවර වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වෙත රැගෙන යාමට සැලසුම් කරන ලදී. සියලු ආරක්ෂක අංශ එක් ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයක් යටතට ගෙනයාම තුළින් මූලිකවම බලාපොරොත්තු වනුයේ මේ වන විට ආයතන කිහිපයක් අතර බෙදී පවතින සම්පත් එලදායි අන්දමින් ප්‍රයෝජනයට ගැනීම, යටිතල පහසුකම් ද්වීකරණය වීම අවම කිරීම, ඔවුන්ගේ මෙහෙයුම්/පරිපාලන/ප්‍රවර්ධන කාර්යක්ෂමතාව තවදුරටත් වර්ධනය වන පරිදි ආරක්ෂක අංශ සාමාජිකයන් වෙත නවීන පහසුකම් වලින් යුත් කාර්යාල සංකීර්ණයක් ලබාදීම සහ සංකේන්ද්‍රගත සංවර්ධන කලාපය තුළ පිහිටි අධිආරක්ෂිත කලාප සංඛ්‍යාව අවම කිරීම තුළින් ආර්ථික ක්‍රියාකාරකම් සහ මහජනතාවට ඇතිවන අපහසුතාවන් අවම කිරීම යනාදිය වේ. 2011 වසරේදී ආරම්භ කරන ලද මෙහි ඉදිකිරීම් කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතී. ඉදිකිරීම් කටයුතු කළමනාකරණය කිරීමේ පහසුව සහ මූල්‍යමය ශක්‍යතාව පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුව ඉදිකිරීම් කටයුතු අදියර 02 කට වෙන් කර ඇත.

ආරක්ෂක මූලස්ථාන සංකීර්ණය පිළිබඳ ව්‍යාපෘතිය - පළමු අදියර

නිලධාරීන් 250 ක් සඳහා ස්ථීර නිවාස සහ සෙසු නිලයන් සඳහා තාවකාලික නවාතැන් පහසුකම් සලසමින් ප්‍රධාන ගොඩනැගිලි සංකීර්ණය (බිම් කැබලි 09ක්) , සන්නිවේදන ගොඩනැගිල්ල, ආරක්ෂක ගොඩනැගිල්ල, මලාපවාහන පද්ධතිය සහ ජල පොම්පාගාරයක් ඉදිකිරීම මෙම ව්‍යාපෘතියේ පළමු අදියර වේ. ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙන අතරවාරයේ බලාත්මක වූ මූල්‍යමය සීමාකිරීම් හා යුධ හමුදා මූලස්ථානය මෙහි ස්ථාපනය කිරීමේ පවතින දැඩි අවශ්‍යතාවය මත මෙම පළමු අදියර තවදුරටත් පහත සඳහන් අදියර වලට බෙදා ඇත.

පියවර 01: 2018 වර්ෂ අවසානයට පෙර කින්තදේණියේ පිහිටි ගොඩනැගිලි අංක 06,07,08 සන්නිවේදන ගොඩනැගිල්ල, ආරක්ෂක ගොඩනැගිල්ල,ජල පොම්පාගාරය සහ සෙසු නිලයන් සඳහා වන නිවාස ඉදිකර අවසන් කිරීම.

පියවර 02 : පළමු අදියරේ අවසන් නොවූ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීම.

ආරක්ෂක මූලස්ථාන සංකීර්ණය පිළිබඳ ව්‍යාපෘතිය - දෙවන අදියර

ත්‍රිවිධ සේවා නිලධාරීන් 500ක් සහ නේවාසික සෙසු නිලයන් 6100 ක් සඳහා භෝජනාගාර සහ අනෙකුත් බාහිර අංගයන් ඇතුළු පහසුකම් සහිතව ස්ථීර වාසස්ථාන සැපයීම මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර වේ.

◆ **ව්‍යාපෘති කළමනාකරණය සහ ඉදිකිරීම් කටයුතු**

ඉදිකිරීම් කටයුතු පහසුවෙන් කරගෙන යාම සඳහා ව්‍යාපෘතියට අදාළව විශේෂ ව්‍යුහයන් පිහිටුවන ලදී. ව්‍යාපෘති කළමනාකරණය සහ ප්‍රසම්පාදනය සඳහා ව්‍යාපෘති කළමනාකරණ ඒකකයද ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කරගෙන යාම සඳහා ඉදිකිරීම් කළමනාකරණ ඒකකයක් ද පිහිටුවන ලදී. මෙම ව්‍යාපෘතියට අදාළව ව්‍යුහගත සැලැස්ම,යාන්ත්‍රික,ඉංජිනේරු ,ජලනල සහ තොරතුරු තාක්ෂණ සහ ප්‍රමාණ සමීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය කටයුතු සිදු කරයි.

● **භෞතික ප්‍රගතිය**

2017 ජනවාරි 01 දිනට (පළමු අදියර) ඉදිකිරීමේ කටයුතුවල භෞතික ප්‍රගතිය 40.8% ක් වූ අතර 2017 අගෝස්තු 31 වන විට සමස්ත ප්‍රගතිය (පළමු අදියර) 47% ක් විය.



ආරක්ෂක අමාත්‍යාංශය සඳහා යෝජිත කැබලි අංක 01 යුද හමුදා මූලස්ථානය සඳහා යෝජිත කැබලි අංක 06



යුද හමුදා මූලස්ථානය සඳහා යෝජිත කැබලි අංක 07 සන්නිවේදන ගොඩනැගිල්ල හා සංඥා කුළුණ

● මූල්‍යමය ප්‍රගතිය

| | | |
|--------------------|--------------------|-------------------------|
| වැය ශීර්ෂය | 103-1-2-7-2104 | |
| මුළු ප්‍රතිපාදන | | 3,977,600,000.00 |
| (-) වැය මාරුකිරීම් | | (54,101,280.00) |
| (-) වැය සීමා | | (1,500,000,000.00) |
| ශේෂය | | 2,423,498,720.00 |
| <u>වියදම</u> | | |
| (-) දේශීය ගෙවීම් | (1,212,557,854.66) | |
| (-) ණයවර | (834,916,406.38) | |
| (-) රඳවා ගැනීම් | (36,720,889.21) | |
| මුළු වියදම | | (2,084,195,150.25) |
| ශේෂය | | 339,303,569.75 |

ණයවර ලිපි විවෘත කිරීමේදී අනුගමනය කරනු ලබන ශුන්‍ය ආන්තික පටිපාටිය හේතුවෙන් පවත්නා මූල්‍යමය දායකත්වය හරහා ණයවර ලිපි සඳහා ගෙවීම් කළ ද බොහෝවිට එය 2018 වර්ෂය දක්වා කල් යා හැක.

◆ උපායමාර්ගික ආරක්ෂක සන්නිවේදන ජාල ව්‍යාපෘතිය

දිවයින පුරා පිහිටි ත්‍රිවිධ හමුදාවේ , පොලීසියේ සහ විශේෂ කාර්ය බලකායේ කලින් තෝරාගත් ස්ථාන හා සම්බන්ධ වියහැකි ක්ෂුද්‍රතරංග සබඳතා 37ක් හා ජාල කළමනාකරණ පද්ධතියකින් සමන්විත සුරක්ෂිත පොදු සන්නිවේදන මූලාධාරකයක් සැපයීම මෙම ව්‍යාපෘතිය මඟින් ඉටුවේ.

2016 වන විට විදුලි උත්පාදක යන්ත්‍ර 22න් 10ක් ස්ථාපනය කෙරුණි. ස්වයං ආධාරක කුළුණු 11ක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා ගැනීමට ටෙන්ඩර් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු අතර ක්ෂුද්‍ර තරංග ගුවන්විදුලි සබඳතා 37ක් ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවිය යුතුය.



තන්තිරිමලය හි ස්ථාපනය කරන ලද විදුලි උත්පාදක යන්ත්‍රය

ස්වයං ආධාරිත සන්නිවේදන කුළුණු 11ක් ඉදිකිරීම සහ විදුලිජනක යන්ත්‍ර 12ක්, ක්ෂුද්‍ර තරංග ගුවන්විදුලි සබඳතා 37ක් සමඟ ජාල කළමනාකරණ පද්ධතියක් ස්ථාපනය කිරීම යනාදී කාර්යයන්හි ප්‍රගතිය ටෙන්ඩර්පටිපාටියේ සහ බිම් සඳහා අනුමැතිය ලැබීමේදී සිදුවූ ප්‍රමාදයන් හේතුවෙන් අධාලවිය.

◆ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය

උසස් , ජාත්‍යන්තර මට්ටමේ විද්‍යා හා තාක්ෂණ පදනමක් තුළින් ආරක්ෂක යෙදුම් සඳහා දේශීය විසඳුමක් සැලසුම් කිරීම, වැඩිදියුණු කිරීම සහ නිෂ්පාදනය කිරීම සහ ආරක්ෂක අංශ මෙන්ම අනෙක් රාජ්‍ය ආයතනයන් සඳහා ජාත්‍යන්තර තරඟකාරී මට්ටමේ පද්ධතීන් සහ විසඳුම් ලබාදීම මෙම ආයතනයේ දැක්ම වේ. පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මඟින් ඉටුකරන කාර්යයන් පහත පරිදි වේ.

- ආරක්ෂක අංශයේ පවතින උසස්ම තත්ත්වයේ ක්‍රමවේද සහ සම්පත් භාවිතා කරමින් උසස්ම තත්ත්වයේ පද්ධතීන් ලබාගැනීම සහ සැලසුම් කිරීම.
- තොරතුරු තාක්ෂණ සහ එසේ නොවන පද්ධතීන් ආරක්ෂක අංශයේ ප්‍රයෝජනය සඳහා ක්‍රියාකාරවිය හැකි අයුරින් අනුකලනය කිරීම සඳහා අවශ්‍ය පරිගණක යෙදුම් (interfaces) සැලසුම් කිරීම.
- ආදර්ශවත්, අංග සම්පූර්ණ වූ පර්යේෂණ සහ සංවර්ධන සංවිධානයක් ගොඩනැගීම සහ එහි කාර්යක්ෂමතාව හා යෝග්‍යතාව ඇගයීමට ලක්කිරීම.
- ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශය සඳහා අංග සම්පූර්ණ පර්යේෂණ සහ සංවර්ධන සංවිධානයක් ක්‍රියාත්මක කිරීම.

2015 වර්ෂයේ සිට පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මොරගහහේන පාර, පිටිපන යන ස්ථානයේ සංකීර්ණයක ස්ථාපනය කර ඇති අතර මෙම මධ්‍යස්ථානයේ සේවයේ නියුතු පර්යේෂණ නිලධාරීන් හට නවාතැන් පහසුකම් සැපයීම සඳහා නව දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර 2017 ජනවාරි මස ගරු ආරක්ෂක ලේකම් තුමාගේ සුරතීන් විවෘත කෙරිණි.

2017 වර්ෂයේදී පර්යේෂණ ව්‍යාපෘති දහඅටක් (18) ආරම්භකර ඇත. 2015 වර්ෂයේ සිට පර්යේෂණ ව්‍යාපෘති පහක්ද (05) 2016 වර්ෂයේ සිට ව්‍යාපෘති දහයක්ද (10) නවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

2017.12.31 දිනට ව්‍යාපෘතියේ ප්‍රගතිය (2017 වර්ෂයේ ආරම්භ කළ ව්‍යාපෘති)

| ක්‍රියාකාරී/ව්‍යාපෘති | හඳුන්වාදීම | වර්තමාන තත්ත්වය |
|--|--|---|
| Smart Target System of Jungle Lane Firing | මෙම ව්‍යාපෘතිය කැළැබඳ මාර්ගයන්හි වෙඩිතැබීම සම්බන්ධයෙන් හමුදා පිරිස් වල දුහුණුවීම් ඉහළ නැංවීම සැලසුම් කෙරේ. | වර්තමානයේදී සමස්ථ කාර්යයන්ගෙන් 95% කට ආසන්න සංඛ්‍යාවක් අවසන්කර ඇති අතර, 2018 පෙබරවාරි මස මෙම ක්‍රමය පරීක්ෂාකර බැලීමට යුද්ධ හමුදා විශේෂ බලකායන් සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකසනු ඇත. |
| Development of Low Cost Secure Voice Encryption | මෙම ව්‍යාපෘතිය ත්‍රිවිධ හමුදාවන්හි භාවිතා කරනු ලබන සංනිවේදනයන් අතර, සංනිවේදනය සුරක්ෂිත කිරීමට හැකිවන පරිදි සැලසුම් කෙරේ. | සමස්ථ ව්‍යාපෘතියෙන් 35% ක් පමණ අවසන්කර ඇති අතර, නවදුරටත් පර්යේෂණ ක්‍රියාත්මකව පවතී. |

| | | |
|---|--|--|
| <p>Integration effect on intelligence preparation of the battlefield (IPB) and development of training simulator</p> | <p>මෙම ව්‍යාපෘතිය ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයෙහි ශිෂ්‍යය නිලධාරීන් සඳහා අනුකාරක පද්ධතියක් සංවර්ධනය කිරීම සඳහා සැලසුම් කෙරේ.</p> | <p>සමස්ථ ව්‍යාපෘතියෙන් 90 % ක් පමණ අවසන්කර ඇති අතර, තවදුරටත් පර්යේෂණ ක්‍රියාත්මකව පවතී.</p> |
| <p>Election Complaints Management System</p> | <p>මෙය මැතිවරණයක් පවතින කාලය තුළ මැතිවරණය ආශ්‍රිත පැමිණිලි පාලනය සඳහා පවත්නා ක්‍රමයකි.</p> | <p>සමස්ථ ව්‍යාපෘතියෙන් 95% ක් පමණ අවසන්කර ඇති අතර, එය 2018 පෙබරවාරි මස භාරදීමට නියමිතය.</p> |
| <p>Reference system mapping & tracking of endangered Asian elephant species in Sri Lanka</p> | <p>මෙම ව්‍යාපෘතිය ජංගම සහ අන්තර්ජාල තාක්ෂණයන් භාවිතයෙන් වන අලින් ගමන් ගන්නා මාර්ගය සොයා ගැනීම සඳහා අවශ්‍ය විසඳුමක් දියුණු කිරීම පිණිස සැලසුම් කෙරේ.</p> | <p>සමස්ථ ව්‍යාපෘතියෙන් 50%ක් පමණ අවසන්කර ඇති අතර, තවදුරටත් පර්යේෂණ ක්‍රියාත්මකව පවතී.</p> |
| <p>Electronics alarm systems for border villages to prevent wild elephant intrusions attacks</p> | <p>මෙම ව්‍යාපෘතිය වන අලින් පළවා හැරීම සඳහා භාවිතා කළ හැකි මෘදුකාංග පාදක විසඳුමක් වැඩිදියුණු කිරීම සඳහා සැලසුම් කෙරේ.</p> | <p>සමස්ථ ව්‍යාපෘතියෙන් 40% ක් පමණ අවසන්කර ඇති අතර, තවදුරටත් පර්යේෂණ ක්‍රියාත්මකව පවතී.</p> |
| <p>Drone Mapping Survey for AERO City Development Project Ministry of Megapolis & Western Development.</p> | <p>මෙම ව්‍යාපෘතිය දුරස්ථ පාලක සැහැල්ලු ගුවන් යානා (Drones) භාවිතයෙන් භූගෝලීය විද්‍යාත්මක තොරතුරු රැස්කිරීම සහ භූගෝලීය විද්‍යාත්මක ප්‍රදේශ සිතියම් ගත කිරීම සඳහා සැලසුම් කෙරේ. එසේම මෙම ව්‍යාපෘතිය මහ නගර (Megapolis) සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ AERO නගර ව්‍යාපෘතිය සඳහා භාවිතයට ගනු ලැබේ.</p> | <p>සමස්ථ ව්‍යාපෘතියෙන් 80%ක් පමණ අවසන් කර ඇති අතර, තවදුරටත් පර්යේෂණ ක්‍රියාත්මකව පවතී.</p> |
| <p>Development Smart Jacket with Tracking System (GPS/GPRS)</p> | <p>මෙම ව්‍යාපෘතිය යුද බිමෙහි සොල්දාදුවන්ගේ ගමන් මඟ සොයාගනු පිණිස සුර්යය බලශක්තිය මඟින් බලය ලබාදෙනු ලබන (Smart Jacket) ජැකට්ටුවක් වැඩිදියුණු කිරීම පිණිස සැලසුම් කෙරේ.</p> | <p>සමස්ථ ව්‍යාපෘතියෙන් 30%ක් පමණ අවසන්කර ඇති අතර, තවදුරටත් පර්යේෂණ ක්‍රියාත්මකව පවතී.</p> |
| <p>Small Arms Firing Simulator(SAFS)</p> | <p>සොල්දාදුවන්ගේ වෙඩිතැබීමේ දක්ෂතාවයන් ඉහළ නංවන සහ පවත්වාගෙන යනු ලබන අනුකාරක පද්ධතියකි.</p> | <p>ව්‍යාපෘතියේ 100%ක් අවසන්ව ඇති අතර, නිෂ්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මකව පවතී. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සඳහා SAFS පද්ධති 06 ක් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහා 1x ක් මේ වන විට ලබාදී ඇත.</p> |
| <p>Simulation Platform with 3DOF (SP3DOF)</p> | <p>යුද වැනි සහ රථ වාහන, ගුවන් යානා සහ නාවික යාත්‍රා ගමනාගමනය අනුකරණය කළ හැකි වන පරිදි චලනය කළ හැකි වේදිකාවක් නිපදවීම.</p> | <p>මෙම ව්‍යාපෘතියෙන් 85%ක් අවසන්කර ඇති අතර, අවසන් අධියර සඳහා අවශ්‍ය සියලු උපකරණ මිලදී ගනිමින් පවතී.</p> |

| | | |
|--|---|---|
| Development of dualaxis tracking antenna assembly controller | මෙම ව්‍යාපෘතිය ද්විත්ව ax racking ඇන්ටනා සඳහා ඇන්ටනා එක්ලස් කිරීමේ පාලකයක් වැඩි දියුණු කිරීම පිණිස සැලසුම් කෙරේ. | සමස්ථ ව්‍යාපෘතියෙන් 58%ක් පමණ අවසන් කර ඇති අතර, තවදුරටත් පර්යේෂණ ක්‍රියාත්මකව පවතී. |
| Three axis stabalized micro camera payload project | මෙම ව්‍යාපෘතිය අක්ෂ තුනක් ස්ථාපිත කුඩා කැමරා උපකරණ පද්ධතියක් දේශීය වශයෙන් වැඩිදියුණු කිරීම පිණිස සැලසුම් කෙරේ. | සමස්ථ ව්‍යාපෘතියෙන් 15%ක් පමණ අවසන්කර ඇති අතර, තවදුරටත් පර්යේෂණ ක්‍රියාත්මකව පවතී. |
| Atmospheric Water Generator Project | මෙම ව්‍යාපෘතිය වායුගෝලීය ජල වාෂ්පයන්ගෙන් පානීය ජලය නිස්සරණය කරගැනීම සඳහා වායුගෝලීය ජල උත්පාදක යන්ත්‍රයක් වැඩිදියුණු කරගැනීම පිණිස සැලසුම් කෙරේ. | සමස්ථ ව්‍යාපෘතියෙන් 10%ක් පමණ අවසන්කර ඇති අතර, තවදුරටත් පර්යේෂණ ක්‍රියාත්මකව පවතී. |
| Smart Target & Evaluation System Shooters and Weapons Systems Project | මෙම ව්‍යාපෘතිය නිසි ඉලක්කයක් සහ අගති කිරීමේ පද්ධතියක් සහිත ගෘහස්ථ ජංගම රේන්ජරයක් වැඩිදියුණු කිරීම පිණිස සැලසුම් කෙරේ. | සමස්ථ ව්‍යාපෘතියෙන් 60%ක් පමණ අවසන්කර ඇති අතර, තවදුරටත් පර්යේෂණ ක්‍රියාත්මකව පවතී. |
| Under Water Robotic vessel Development Project | ජලය යට රොබෝ යාත්‍රාවක දුරස්ථ පාලකයක් සැලසුම් කිරීම. | මෙම ව්‍යාපෘතියේ පළමු අදියර වශයෙන්, ජලය යට MAGURA II රොබෝ යාත්‍රාව අප අවසන්කර ඇති අතර, තවදුරටත් වැඩිදියුණු කිරීම දැනට කරමින් පවතී. ව්‍යාපෘතියෙන් 90%ක් සාර්ථක ලෙස අවසන්කර ඇති අතර, පළමු නිෂ්පාදනය 2018 සැප්තැම්බර් මස ශ්‍රී ලංකා නාවක හමුදාව වෙත මුදාහරිනු ලැබේ. |
| Radar information Integration System | “රේඩාර්” තොරතුරු එක්රැස්කිරීම මගින් ශ්‍රී ලංකා ගුවන් පථය නිරීක්ෂණය කිරීම සඳහා පද්ධතියක් සැලසුම් කෙරේ. | සමස්ථ ව්‍යාපෘතියෙන් 10%ක් පමණ අවසන්කර ඇති අතර, තවදුරටත් පර්යේෂණ ක්‍රියාත්මකව පවතී. |
| Development of electrical power conversion, management and distribution system for medium range UAVs. | මෙම ව්‍යාපෘතිය මධ්‍ය පරාස UAVs හි විද්‍යුත්බල සම්ප්‍රේෂණ පද්ධතිය සංවර්ධනය කිරීම හා සම්බන්ධ වේ. | සමස්ථ ව්‍යාපෘතියෙන් 40%ක් පමණ අවසන්කර ඇති අතර, තවදුරටත් පර්යේෂණ ක්‍රියාත්මකව පවතී. |
| Collinear Antenna for Omni directional Radar Communication | මෙම ව්‍යාපෘතිය සෑම දිශාවකටම සම්ප්‍රේෂණය කරන ගුවන් විදුලි සන්නිවේදනයන් සඳහා Collinear ඇන්ටනා නිෂ්පාදනය කිරීම හා සම්බන්ධ වේ. සම්බන්ධ වේ. | සමස්ථ ව්‍යාපෘතියෙන් 10%ක් පමණ අවසන්කර ඇති අතර, තවදුරටත් පර්යේෂණ ක්‍රියාත්මකව පවතී. |

වර්ෂ 2016 ආරම්භ කෙරුණු සහ 2017 වසරට අවිච්ඡේද වූ ව්‍යාපෘති

| Activity/Project | Introduction | Current Status |
|---|---|---|
| Development of a Solar Paint | මෙම පර්යේෂණයේ අරමුණ වනුයේ සාම්ප්‍රදායික සූර්යය පැනල නිෂ්පාදනය සහ ස්ථාපනය කිරීම සඳහා වැය වන පිරිවැය වලක්වා ගනිමින් ඕනෑම පෘෂ්ඨයක් මත රැඳවිය හැකි සූර්යය පැනල නිෂ්පාදනය කිරීම වේ. | ව්‍යාපෘතියෙන් 80% ප්‍රමාණයක් නිමකර ඇති අතර, එය 2018 පෙබරවාරි දක්වා ඉදිරියට ගෙන යාමට නියමිතය. |
| Quad Copter Based LIDAR survey | ගුවන් ඡායාරූප භාවිතයෙන් ශ්‍රී ලංකාවේ උන්නතාංශ සිතියම් නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ. | ව්‍යාපෘතියෙන් 25%ක් පමණ ප්‍රමාණයක් නිමකර ඇති අතර, පර්යේෂණ කටයුතු තවදුරටත් කෙරෙමින් පවතී. |
| Development of Anti - Befouling and Anti corrosive paint using Nano Technology | මෙම ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංකා ස්වදේශීය මුහුදු තීරය ආශ්‍රිත සමුද්‍රජීවී විශේෂ අධ්‍යයනය කොට මළ බැඳීම සහ සමුද්‍රජීවීන් බෝවීම වළක්වන මතුපිට ආලේපනයක් නැතෝ තාක්ෂණය යොදාගනිමින් දේශීයව නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ. | ව්‍යාපෘතියෙන් 70%ක් පමණ ප්‍රමාණයක් නිමකර ඇති අතර, පර්යේෂණ කටයුතු තවදුරටත් කෙරෙමින් පවතී. |
| Total training simulator solutions for long/middle range weapon and close combat operations. | මෙම පර්යේෂණ මඟින් දිගු/මැදිදුර පරාසයේ අවි සහ ආසන්න ප්‍රහාර සඳහා අවශ්‍ය සමාකෘත පද්ධතියක් නිර්මාණය කිරීම අපේක්ෂා කෙරේ. | ව්‍යාපෘතියෙන් 65%ක් පමණ ප්‍රමාණයක් නිමකර ඇති අතර, පර්යේෂණ කටයුතු තවදුරටත් කෙරෙමින් පවතී. |
| Customizable Fire Control Solution With Stabilize Platform | භාවිතා කරන්නාගේ අවශ්‍යතාවයට අනුව වෙනස් කළහැකි අවි හැසිරවීමේ පද්ධතියක් නිර්මාණය කිරීම. | ව්‍යාපෘතියෙන් 85%ක් පමණ ප්‍රමාණයක් නිමකර ඇති අතර, පර්යේෂණ කටයුතු තවදුරටත් කෙරෙමින් පවතී. |
| Guided Rocket and Missile System Development Project | මෙම ව්‍යාපෘතියේ අරමුණ වනුයේ රොකට් තාක්ෂණයේ මුල් පියවර වශයෙන් රොකට් පද්ධතීන් නිර්මාණය කිරීමේ තාක්ෂණය වැඩිදියුණු කිරීමය. | පරීක්ෂණ කටයුතු වලින් පසු කුඩා මිසයිල කිහිපයක් සාර්ථක ලෙස අත්හදා බැලීම තුළින් ව්‍යාපෘතිය නිමකර ඇත. |
| Development of Hydrogen Fuel Cell for Quod Copters and UAVS | නියමුවන් රහිත ගුවන් යානා සඳහා ඒවායේ ජීව කාලය ඉහළ නැංවිය හැකි අධිකාර්යක්ෂම, සැහැල්ලු, අධිධාරිතාවයකින් යුත් කල් පවතින විද්‍යුත් කෝෂ නිපදවීම මෙම ව්‍යාපෘතිය මඟින් සිදුකෙරේ. | ව්‍යාපෘතියෙන් 30%ක් ප්‍රමාණයක් නිමකර ඇති අතර, පර්යේෂණ කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතී. |

| | | |
|--|--|--|
| | | |
| Armor Tank Simulator System Development | යුධ උංකි ක්‍රියාකරවන්නන්ගේ පුහුණු කිරීම සඳහා යුධ උංකි සමාකෘතියක් නිපදවීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ. | සන්නද්ධ රථයක් නිර්මාණය කිරීම, අවශ්‍ය කරන මෘදුකාංග සහ යාන්ත්‍රික අංග සැලසුම ඇතුළු 70%ක් ප්‍රමාණයක් නිමාකර ඇත. |
| Brain controlled interfere for Artificial limb(BCI) | මිනිස් මොළයේ තරංග මඟින් පාලනය කෙරෙන කෘතිම බාහුවක් නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතිය මඟින් සිදු කෙරේ. | ව්‍යාපෘතියෙන් 40%ක් ප්‍රමාණයක් නිමකර ඇති අතර, පර්යේෂණ කටයුතු තවදුරටත් සිදුකරමින් පවතී. |
| Indoor positioning system | මෙය ගෘහස්ථ හඳුනාගැනීමේ පද්ධතියකි. | ව්‍යාපෘතියෙන් 15%ක් ප්‍රමාණයක් නිමකර ඇති අතර, පර්යේෂණ කටයුතු තවදුරටත් කෙරෙමින් පවතී. |

වර්ෂ 2015 ආරම්භ කෙරුණු සහ 2017 වසරට ඉදිරියට ගෙන ආ ව්‍යාපෘති

| Activity/Project | Introduction | Current Status |
|--|---|---|
| Braille to Sinhala Converter | අන්ධ පුද්ගලයින් සඳහා පවත්වනු ලබන විභාගයන්හි ප්‍රතිඵල පහසුවෙන් සහ වඩාත් කාර්යක්ෂමව ලබාදෙන පරිගණක පද්ධතියක් නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ. | විද්‍යා මොඩියුලය රත්මලාන අන්ධ විද්‍යාලය වෙත භාරදී ඇති අතර, ව්‍යාපෘතියෙන් 95%ක් පමණ නිමරක ඇත. |
| Development of virtual reality parachute jumper and skydiver training Simulator | ත්‍රිවිධ හමුදාවේ පැරණි පුරුදුවන්නන්ගේ පුහුණු කටයුතු සඳහා පුහුණු ආකෘතියක් නිර්මාණය කිරීම හරහා උපදේශකවරුන්ට පුහුණුවන්නන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට හැකිවේ. | ව්‍යාපෘතියෙන් 95%ක් පමණ නිමකර ඇති අතර, එය 2018 පෙබරවාරි දක්වා ඉදිරියට ගෙන යාමට නියමිතය. |
| Under Water Acoustic Sensor Array (UASA) | නාවික අවේක්ෂණ මෙහෙයුම් සඳහා උපකාර වන දියයට ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළහැකි උපකරණයන් වේ. | ව්‍යාපෘතියේ පළමු පියවර වනුයේ ශබ්ද හඳුනාගත හැකි උපකරණ යන්ත්‍ර නිෂ්පාදනය කිරීමය. ව්‍යාපෘතියෙන් 60%ක් ප්‍රමාණයක් නිමකර ඇත. |

| | | |
|---|--|--|
| Design & Development of HF/VHF & UHF Radio Transceiver | මෙම පර්යේෂණය තුළින් සන්නිවේදනය සඳහා ආරක්ෂිත ගුවන් විදුලි පද්ධතියක් දේශීය ලෙස නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කෙරේ. | ව්‍යාපෘතියෙන් 80%ක් පමණ නිමකර ඇති අතර, පර්යේෂණ කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතී. |
| Train Tracking System | ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ප්‍රධාන පාලක මැදිරිය හරහා GPS තාක්ෂණය යොදා ගනිමින් දුම්රිය ගමන් මාර්ග හඳුනාගෙන මගීන් හට දුම්රිය ස්ථාන සහ වේලාවන් පිළිබඳ තොරතුරු ලබාදීමේ පද්ධතියක් නිර්මාණය කිරීම මෙම ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කෙරේ. මෙහි අත්හදා බැලීම් කටයුතු කෙරෙමින් පවතින අතර, ශ්‍රී ලංකා දුම්රිය සේවය සතු ප්‍රතිපාදන මත පදනම්ව මෙම පද්ධතිය ක්‍රියාත්මකව කරවීම සිදු කෙරෙනු ඇත. | මෙම ව්‍යාපෘතිය නිමකර ඇත. මෙම පද්ධතිය ස්ථාපනය කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ ගිවිසුම අත්සන් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු වෙමින් පවතී. |

3.3 ගැටළු සහ අභියෝග

ආරක්ෂක මූලස්ථාන ප්‍රතිස්ථාපන ව්‍යාපෘතිය

සිවිලිම් ඉදිකිරීම, පොදු ප්‍රදේශවල ටයිල් ඇතිරීම, නාන කාමර/වැසිකිලි යනාදියේ ටයිල් ඇතිරීම හි උපාංග සවිකිරීම සහ රටා සහිත දැවමය වහල යනාදී ප්‍රධාන ටෙන්ඩර් පිරිනැමීමේදී ඇතිවූ ගැටළු හේතුවෙන් යාන්ත්‍රික, ඉංජිනේරු, ජලනල හා තොරතුරු තාක්ෂණ කටයුතු වල ප්‍රගතිය අඩාලවීම හේතුවෙන් එහි ස්ථානගතවීමේ කටයුතු තව දුරටත් ප්‍රමාද වන අතර අතිරේක වැය බරක්ද පැටවී ඇත.

උපායමාර්ගික ආරක්ෂක සන්නිවේදන ජාල ව්‍යාපෘතිය

ස්වයං ආධාරිත සන්නිවේදන කුළුණු ඉදිකිරීම සඳහා ප්‍රමාණවත් ඉඩම් ලබා ගැනීමේ දී පැන නැගුණු ගැටළු හේතුවෙන් ටෙන්ඩර් ක්‍රියාවලිය ප්‍රමාද විය. ලංසුකරුවන් බොහෝදෙනා අසම්පූර්ණ ලංසු ඉදිරිපත් කර ඇති හෙයින් ක්ෂුද්‍ර තරංග ගුවන්විදුලි සඳහා ටෙන්ඩර් නැවත කැඳවීමට සිදුවිය. ස්වයං ආධාරිත සන්නිවේදන කුළුණු එකොලහ (11) ඉදිකිරීම නිම කිරීමෙන් අනතුරුව ඉතිරි විදුලි ජනක යන්ත්‍ර දොලහ (12) සවි කිරීමට අපේක්ෂිතය.

පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය

පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය පර්යේෂණ ක්ෂේත්‍ර 15ක් වෙත අවධානය යොමුකර ඇති නමුත් පවතින ගොඩනැගිලි වල සීමාසහිත ඉඩකඩෙහි ක්‍රියාකාරීව පවතිනුයේ අංශ කිහිපයක් පමණි. එමෙන්ම විද්‍යාත්මක පහසුකම් නොමැතිවීම හා වෙනත් ගොඩනැගිලි ආශ්‍රිත අවශ්‍යතාවයන් මත පර්යේෂණ ක්‍රියාකාරකම් සිදුකිරීම ඉතා ගැටළුකාරී වී ඇත.

මෙම මධ්‍යස්ථානය විසින් අවි සහ යුධ ආශ්‍රිත නිපැයුම් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමේදී නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය කරමින් ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය යටතේ ලියාපදිංචිවී ඇති දේශීය සැපයුම්කරුවන්ගෙන් මිලදී ගැනීම සිදු කරයි. එහෙත් බොහෝ අවස්ථාවලදී අධිතාක්ෂණික යුධ උපකරණ නොමැති වීම හෝ ඒ පිළිබඳ තොරතුරුවත් භාවය මත ලංසුකරුවන් එවැනි ටෙන්ඩර් සඳහා ලංසු ඉදිරිපත් කිරීම සිදු නොවේ. අදාළ උපකරණ විදේශීය සැපයුම්කරුවන්ගෙන් සෘජුවම මිලදී ගත හැකිනම් එම ක්‍රියාවලිය වේගවත් මෙන්ම පිරිමැසුම්දායක ද වේ.

3.4 අනාගත අපේක්ෂාවන්

ආරක්ෂක මූලස්ථාන ප්‍රතිස්ථාපන ව්‍යාපෘතිය

- ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය සඳහා ගොඩනැගිලි අංක 06 සහ 07 නිම කිරීම
- ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය සඳහා ගොඩනැගිලි අංක 08 නිම කිරීම
- සන්නිවේදන ගොඩනැගිල්ල සහ සංඥා කුළුණ (පොදු පහසුකම්) නිම කිරීම
- ආරක්ෂක ගොඩනැගිල්ල නිම කිරීම (පොදු පහසුකම්)
- හමුදා මූලස්ථානය / ආරක්ෂක අමාත්‍යාංශය සඳහා අනෙකුත් ඉදිකිරීම් කටයුතුවලට අවහිරයක් නොවන පරිදි මාර්ග පද්ධතියක් ඉදිකිරීම
- ජල පොම්පාගාරය සහ ප්‍රධාන ජල සැපයුම් ඒකකය නිම කිරීම (පොදු පහසුකම්)
- සෙසු නිලයන් 2000කට තාවකාලික නවාතැන් -කින්තදෙණිය
- මල අපවහන පද්ධතිය නිම කිරීම (පොදු පහසුකම්)

උපායමාර්ගික ආරක්ෂක සන්නිවේදන ජාල ව්‍යාපෘතිය

- 2018 වර්ෂය තුළ කුළුණු 11 ක් ඉදිකිරීම, ක්ෂුද්‍ර තරංග ගුවන් විදුලි සබඳතා සහ ජාල කළමනාකරන පද්ධතියක් ස්ථාපනය කිරීම නිම කිරීමට අපේක්ෂිත අතර ජාලය වැඩිදියුණු කිරීම සඳහා අනාගත අවශ්‍යතා සමාලෝචනය කිරීමට පද්ධතීන්ගේ ප්‍රගතිය පරීක්ෂා කර ඇත.

පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය

- පවතින සීමාසහිත ඉඩකඩෙහි පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය යටතේ ඇති සියලු පර්යේෂණ අංශයන් පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරවීම සඳහා විද්‍යාත්මක රසායනාගාර පහසුකම් සහ අනෙකුත් නවාතැන් පහසුකම් වැඩිදියුණු කිරීමට සැලසුම් කිරීම.
- Simulators හා වෙනත් යුධමය තාක්ෂණික මෙවලම් නිපදවීමේදී අත්‍යවශ්‍ය වන විශාල ඉඩපහසුකම් සහිත අංගනයක් (Hanger) ඉදිකිරීමට අනුමැතිය ලැබී ඇති අතර, 2018 වර්ෂයේ පළමුවන කාර්තුවේදී නිම කිරීමට නියමිතය.
- සාර්ථකව ව්‍යාපෘතීන් නිම කරන පර්යේෂණ නිලධාරීන් වෙනුවෙන් ව්‍යාපෘති අවසානයේ පර්යේෂණ දීමනා ලබාදීම සඳහා අවශ්‍ය අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම.
- ත්‍රිවිධ හමුදාවන් සඳහා ආරක්ෂාව සමබන්ධ පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරකම් කරගෙන යාම තුළින් ජාතික ආරක්ෂාව සඳහා ඵලදායී උපායමාර්ග සහ ප්‍රතිපත්ති සැකසීම සඳහා ජාතික මට්ටමේ වේදිකාවක් නිර්මාණය කිරීම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ ප්‍රධාන අරමුණ වේ. එබැවින් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ස්වාධීන ආයතනයක් වශයෙන් පවතින පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය වෙනුවට පර්යේෂණ හා සංවර්ධන අධිකාරියක් පිහිටුවීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කඩිනම් කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය 2018 වර්ෂයේදී ලබාගැනීමට අපේක්ෂා කෙරේ.
- සමස්ථ පර්යේෂණ ක්‍රියාවලියන්හි කාර්යක්ෂමතාව වර්ධනය කිරීම සඳහා අධි තාක්ෂණික යුධමය උපකරණ සෘජුවම විදේශීය සැපයුම් කරුවන්ගෙන් මිලදී ගැනීමට අවශ්‍ය සුදුසු ප්‍රසම්පාදන මාර්ගෝපදේශන හා විශේෂ අනුමැතිය ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.

4. පාර්ලිමේන්තු හා සිවිල් කටයුතු අංශය

4.1 සමාලෝචනය

අමාත්‍යාංශයේ කාර්යභාර්යයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට අදාළ රාජකාරි සිදු කෙරෙනුයේ පාර්ලිමේන්තු කටයුතු අංශය මගිනි. එමෙන්ම ත්‍රිවිධ හමුදා සහ අමාත්‍යාංශය යටතේ වන අනෙකුත් ආයතනයන්ට අදාළ ඉඩම් සම්බන්ධ කටයුතු , ඉඩම් අත්කරගැනීම් වලට අදාළ මහජන ඉල්ලීම් හා දුක්ගැනවිලි පිළිබඳ කටයුතු ද මෙම අංශය මගින් සිදු කරනු ලබයි. ඊට අමතරව, ත්‍රිවිධ හමුදාවන් සහ සිවිල් ආරක්ෂක බලකාය සඳහා නිල ඇඳුම් හා රෙදිපිළි ද්‍රව්‍ය සැපයීමට අදාළව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දේශීය සැපයුම්කරුවන්ගෙන් රෙදිපිළි මිලදී ගැනීමේ වැඩ පිළිවෙල සමඟ සම්බන්ධවී ක්‍රියා කිරීමද මෙම අංශය සතු කාර්යයකි.

4.2 2017 වර්ෂයේ කාර්යසාධනය

● ඉඩම් රාජකාරි

ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ පොර්තමේන්තුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන ආදී ආයතන සමඟ සම්බන්ධීකරණය වී ත්‍රිවිධ හමුදාවේ සහ අමාත්‍යාංශයේ පරිහරණය සඳහා අවශ්‍ය ඉඩම් පවරා ගැනීමේ හා අත්කර ගැනීමේ කටයුතු කිරීම මෙම අංශයෙන් සිදු කරනු ලබන ප්‍රධාන කාර්යයන් අතර වේ. ඊට අදාළව 2017 වර්ෂයේදී පහත කාර්යභාර්යයන් ඉටු කරන ලදී.

- ත්‍රිවිධ හමුදාව මගින් ඉඩම් පවරාගැනීමේ/අත්කර ගැනීමේ අයදුම්පත් ලබාගැනීම.
- ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ඉඩම් හිමිකාරිත්වය පැවරී ඇති වෙනත් ආයතන මගින් නිර්දේශ සහ නිරීක්ෂණ ලබා ගැනීම.
- අවශ්‍ය සියලු ලියකියවිලි සහිතව ඉඩම් අත්කර ගැනීමේ/පවරා ගැනීමේ ඉල්ලීම් ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වෙත හෝ ඉඩම් කොමසාරිස් ජනරාල් වෙත ඉදිරිපත් කිරීම.
- ඉඩම්වල හිමිකාරිත්වය අවිනිශ්චිත අවස්ථාවලදී ක්ෂේත්‍ර පරීක්ෂණ සිදු කිරීම.
- ඉඩම් මැනීම් කටයුතු සම්බන්ධීකරණය කිරීම, ඉඩම් සඳහා තක්සේරු වාර්තා ලබාගැනීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම.
- අත්කර ගනු ලබන ඉඩම් වෙනුවෙන් වන්දි ගෙවීම සඳහා අරමුදල් වෙන්කර ගැනීමට හෝ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ සාමූහික ප්‍රතිපාදන මගින් අරමුදල් වැය කිරීමට මහා භාණ්ඩාගාරයේ අනුමැතිය ලබාගැනීම.
- විශේෂිත අවස්ථාවලදී ඉඩම් අත්කර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගැනීම.

ඊට අමතරව, ජනකොටස් අතර සංහිඳියාව සහ නැවත පදිංචි කිරීමේ කටයුතුවලට සහාය දැක්වීමේ රජයේ වැඩ පිළිවෙලට සහාය දැක්වීමක් වශයෙන් මෙම අංශය ත්‍රිවිධ හමුදා සමඟ එක්ව ත්‍රිවිධ හමුදා භුක්ති විදින ඉඩම්වලින් නිදහස් කළහැකි ඉඩම් හඳුනාගෙන ඒවා නිදහස් කර භාරදීමත්, අවශ්‍ය හමුදා කඳවුරු ප්‍රතිස්ථානගත කිරීමට සහායවීමටත් කටයුතු සම්පාදනය කරනු ලබයි.

2017.01.01 දින සිට 2017.12.31 දින දක්වා උතුරු හා නැගෙනහිර පළාත්වල ඉඩම් නිදහස් කිරීමේ ප්‍රගතිය

| පළාත | යුද්ධ හමුදාව | | නාවික හමුදාව | | ගුවන් හමුදාව | | එකතුව | | මුළු එකතුව |
|----------|--------------|------------|--------------|------------|--------------|------------|-----------|------------|------------|
| | රජයේ ඉඩම් | පෞද්. ඉඩම් | රජයේ ඉඩම් | පෞද්. ඉඩම් | රජයේ ඉඩම් | පෞද්. ඉඩම් | රජයේ ඉඩම් | පෞද්. ඉඩම් | |
| උතුර | 3,919.88 | 740.61 | 77.00 | 1.24 | 3.96 | 68.65 | 4,000.84 | 810.50 | 4,811.34 |
| නැගෙනහිර | 296.35 | 24.52 | 0.00 | 1.13 | 20.83 | 6.42 | 317.18 | 32.07 | 349.25 |
| එකතුව | 4,216.23 | 765.13 | 77.00 | 2.37 | 24.79 | 75.07 | 4,318.02 | 842.57 | 5,160.59 |

● **පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට අදාළ රාජකාරි**

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් නහනු ලබන ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීම.

අමාත්‍යාංශයට අයත් අංශ හා ආයතන සමඟ සම්බන්ධීකරණය කරමින් පාර්ලිමේන්තු ප්‍රශ්න 33 ක් සඳහා මෙම කාලසීමාව තුළදී ත්‍රේ භාෂාවන්ගෙන් පිළිතුරු සකස් කර නියමිත වෙලාවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

● **මහජන පෙත්සම් කාරක සභාව**

ත්‍රිවිධ හමුදාව ඇතුළු මෙම අමාත්‍යාංශය යටතට අයත් ආයතන සම්බන්ධව මහජනයා විසින් පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් කාරක සභාවට ඉදිරිපත් කරනු ලබන පෙත්සම් සඳහා අවශ්‍ය විස්තර අදාළ අංශ/ ආයතනවලින් ලබා ගෙන පිළිතුරු සකස් කොට මහජන පෙත්සම් කාරක සභාව වෙත යොමු කරනු ලැබේ. 2017 වසරේදී මෙම අංශය මඟින් සෘජුව මහජන පෙත්සම් කාරක සභාවට පෙත්සම් අටක් (13) සඳහා පිළිතුරු යවා ඇති අතර, අදාළ අනෙකුත් පෙත්සම් සඳහා අමාත්‍යාංශයේ අදාළ අනෙකුත් අංශවලින් පිළිතුරු යැවීම පිණිස එම අංශවලට යොමු කර ඇත.

මෙම පෙත්සම් සම්බන්ධයෙන් මහජන පෙත්සම් කාරක සභා අවස්ථාවලදී පැවැත්වූ පෙත්සම් විභාග සඳහා අදාළ නිලධාරීන් සහභාගී කරවමින් හා අවශ්‍ය තොරතුරු හා කරුණු ඉදිරිපත් කිරීමට සැලැස්වීමක් කාරක සභාව විසින් ලබාදෙන ලැබූ තීරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධීකරණය කිරීමත් සිදුකර ඇත.

● **ආංශික අධීක්ෂණ කමිටු රැස්වීම්. (Sectoral Oversight Committees)**

ආරක්ෂක අමාත්‍යාංශයට අදාළ ආංශික අධීක්ෂණ කමිටුව පාර්ලිමේන්තුවේදී පවත්වන අවස්ථාවලදී අදාළ නිලධාරීන් ඊට සහභාගී කරවන ලදී. අවශ්‍ය තොරතුරු හා වාර්තාද ඉදිරිපත් කර ඇත. ඊට අමතරව අනෙකුත් අමාත්‍යාංශවල ආංශික අධීක්ෂණ කමිටු සඳහා කැඳවීම් කළ අවස්ථාවන්හි අදාළ නිලධාරීන් සහභාගී කරවන ලද අතර, ඒවා සඳහා අවශ්‍ය තොරතුරු හා වාර්තා නියමිත පරිදි යවන ලදී.

● **පාර්ලිමේන්තුව කල්තබන අවස්ථාවලදී ස්ථාවර නියෝග යටතේ අසන ප්‍රශ්න හා ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් පාර්ලිමේන්තුවේදී අසන ප්‍රශ්න**

සමාලෝචිත කාලසීමාව තුළ පාර්ලිමේන්තුව කල්තබන අවස්ථාවලදී අසන ලද ප්‍රශ්න 05 ක් සඳහා සහ ස්ථාවර නියෝග යටතේ මෙම අමාත්‍යාංශයේ විෂය පථයට අදාළව අසන ලද ප්‍රශ්න 08 ක් සඳහා පිළිතුරු සපයා ඇත.

● **අමාත්‍ය මණ්ඩල සංදේශ සකස් කිරීම හා අමාත්‍ය මණ්ඩල සංදේශ සඳහා නිරීක්ෂණ ලබාදීම.**

මෙම අංශයේ විෂය පථයට අදාළව අමාත්‍ය මණ්ඩල සංදේශ 03 ක් සකස් කර අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත. එසේම, ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථයට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශ 36 ක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යතුමාගේ නිරීක්ෂණ සකස් කර යවන ලදී.

● **ත්‍රිවිධ හමුදාවන් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහා නිල ඇඳුම් සහ රෙදිපිළි ද්‍රව්‍ය සැපයීම - DTAC**

ත්‍රිවිධ හමුදාව හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහා රෙදිපිළි ද්‍රව්‍ය දේශීය වශයෙන් මිලදී ගැනීමේ වැඩ පිළිවෙල යටතේ සැපයීමට අදාළ කටයුතු කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සමඟ සම්බන්ධීකරණය වී සිදු කරන ලදී. 2017 වර්ෂය සඳහා අවශ්‍ය රෙදිපිළි අදාළ නිෂ්පාදන ආයතන වෙතින් මිලදී ගැනීම සඳහා රු. 1,887,880,500.00 (රුපියල් එක් බිලියන අටසිය අසූහත් මිලියන අටසිය අසූදහස් පන්සියයි) ක මුදලක් සහ ඊට අදාළ එකතු කළ අභය මත බදු (VAT) මුදල ඒ සඳහා වැය කිරීමටත් ටෙන්ඩර් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

● **මහජන ඉල්ලීම් සහ දුක්ගැන්වීම් පිළිබඳ කටයුතු**

මහජනතාව විසින් මෙම අමාත්‍යාංශයට සෘජුවම එවන ලබන සහ ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය සහ වෙනත් රාජ්‍ය ආයතන මඟින් යොමු කරනු ලබන ඉල්ලීම් හා දුක් ගැන්වීම් සම්බන්ධව සහන සැලසීමටත්, ඒ පිළිබඳ වාර්තා / පිළිතුරු යැවීමටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත. 2017 ජනවාරි මස සිට දෙසැම්බර් මස 31 දක්වා කාලය තුළ මහජන ඉල්ලීම් හා දුක් ගැන්වීම් 135 ක් මෙම අංශයට ලැබී ඇත.

4.3 අනාගත අපේක්ෂා

- උතුරු නැගෙනහිර ප්‍රදේශයේ ත්‍රිවිධ හමුදාව විසින් පරිහරණය කරනු ලබන ඉඩම් වලින් හැකි උපරිම පෞද්ගලික ඉඩම් ප්‍රමාණයක් නිදහස් කර නීත්‍යානුකූල හිමිකරුවන් වෙත ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු කිරීමට අපේක්ෂිතය. ඒ සඳහා දැනට සකස් කර ඇති ඉඩම් නිදහස් කිරීමේ සැලැස්ම පහත සඳහන් පරිදි වේ. මෙය කාලීනව මතුවන අවශ්‍යතාවයන්ගේ ප්‍රමුඛතාවන් මත සංශෝධනය වීමට ඉඩ ඇත.

| පළාත | දිස්ත්‍රික්කය | නිදහස් කිරීමට යෝජිත ඉඩම් ප්‍රමාණය (අක්කර) | |
|----------|-------------------|---|---------------|
| | | රජයේ ඉඩම් | පෞද්ගලික ඉඩම් |
| උතුර | යාපනය | 227.82 | 2.50 |
| | කිලිනොච්චි | 40.44 | 5.50 |
| | මුලතිව් | 43.93 | 102.47 |
| | මන්නාරම | - | - |
| | වව්නියාව | - | 2.50 |
| | එකතුව | 312.19 | 112.97 |
| නැගෙනහිර | අම්පාර | 0.00 | - |
| | මඩකලපුව | 6.79 | 44.50 |
| | ත්‍රිකුණාමලය | 0.00 | 3.00 |
| | එකතුව | 6.79 | 47.50 |
| | මුළු එකතුව | 318.98 | 160.47 |

5. පරිපාලන අංශය

5.1 සමාලෝචනය

පිරිස් පරිපාලනය, මානව සම්පත් සංවර්ධනය, ආයතනික කටයුතු, නඩත්තු හා රණවිරු සුභසාධනය පරිපාලන අංශය වගකීම් දරණ ප්‍රධාන ක්ෂේත්‍රයන් වේ.

- **පිරිස් පරිපාලන සම්බන්ධ කටයුතු**

ආරක්ෂක අමාත්‍යාංශය හා යටතේ වූ ආයතන වන රාජ්‍ය බුද්ධි සේවයේ, ඒකාබද්ධ සේවා භාෂා පුහුණු ආයතනය, පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය, යන ආයතන වල සිවිල් නිලධාරීන් බඳවා ගැනීම්, උසස් කිරීම්, ස්ථාන මාරු කිරීම් ඇතුළත්ව සියළුම පෞද්ගලික ලිපිගොනු නඩත්තුව හා ඊට අනුෂාංගික ආයතනික කටයුතු.

- **මානව සම්පත් සංවර්ධනය**

දේශීය හා විදේශීය පුහුණු පාඨමාලාවන්ට නිලධාරීන් සහභාගී කරවීම හා කාර්මික හා වෘත්තීය පුහුණු ආයතන වල අභ්‍යාසලාභීන් සඳහා පුහුණු අවස්ථා ලබාදීම.

- **ආයතනික කටයුතු (අනෙකුත් දෙපාර්තමේන්තුවල)**

යුධ, ගුවන් හා නාවික යන දෙපාර්තමේන්තුවල සේවය කරන සියළුම මාණ්ඩලික හා මාණ්ඩලික නොවන නිලධාරීන් සම්බන්ධ ආයතනික කටයුතු. (පෞද්ගලික ලිපිගොනු නඩත්තුව හැර)

- **නඩත්තු කටයුතු සිදු කිරීම**

ආරක්ෂක අමාත්‍යාංශය හා යටතේ වූ ආයතන වන මාධ්‍ය කේන්ද්‍රය, ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය, රාජ්‍ය බුද්ධි සේවය, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය, යන ආයතන වල නඩත්තු කටයුතු සිදු කිරීම.

- **රණවිරු සුභසාධනය**

රණවිරුවන් සඳහා නිවාස ලබාදීම.

- රජයේ අරමුදලින් ලබාදෙන සන්විරු සංහිද අර්ධ නිවාස ව්‍යාපෘතිය.
- අපි වෙනුවෙන් අපි අරමුදලින් ලබාදෙන අර්ධ නිවාස ආධාර හා පූර්ණ නිවාස ලබාදීම.

රණවිරුවන් සම්බන්ධයෙන් වූ වෙනත් සුභසාධන කටයුතු.

- මිහිඳු සෙන් මැදුර ව්‍යාපෘතිය
- ඉපලෝගම රණජයපුර නිවාස ව්‍යාපෘතිය

5.2 2017 වර්ෂයේ කාර්යසාධනය

- ◆ **පාලන අංශය**

- **Progress of the Administrative matters relating to personnel**

| වගකීම | ක්‍රියාකාරකම් | කාර්ය සාධනය | | |
|------------------------------------|---|---|--------|--------|
| | | ලැබෙන | යචන | |
| ඵලදායීතාවය වැඩි දියුණු කිරීම | පරිගණක මාර්ගයෙන් කාර්යක්ෂම ලිපි බෙදා හැරීම. | ලි.ප.තැ. | 9,800 | 10,600 |
| | | අතින් | 34,200 | 33,760 |
| | | තැපැල් | 24,000 | 25,800 |
| | සුද්ගලික තොරතුරු යාවත්කාලීනව පවත්වාගෙන යාම | සම්පූර්ණ කරන ලද තොරතුරු ඇතුළත් ලිපිගොනු - 300 | | |
| අප්‍රමාදීව ගෙවීම් පියවීම - බිල්පත් | පරිපාලන අංශය | | | |

| | | | |
|--|---|---|-------------|
| | අනුමැතිය ලබා දීම. | 4200 | |
| නිවැරදි තීරණ සඳහා තොරතුරු කළමනාකරණ පද්ධතීන් සකස් කිරීම හා යාවත්කාලීන කිරීම | 1. මානව සම්පත් කළමනාකරණ පද්ධතිය | | |
| | • නව පත්වීම් ලබා දීම | 26 | |
| | • විශ්‍රාම ගැන්වීම් | 05 | |
| | • උසස් කිරීම් | 10 | |
| | • වැටුප් වර්ධක ලබාදීම | 292 | |
| | 2. වාහන කළමනාකරණ පද්ධතිය වාහන අත්පත් කර ගැනීම, අළුත්වැඩියාව, විකිණීම, කුලියට ගැනීම, | වාහන අළුත්වැඩියාවන් - 100 අළුතින් ගෙන්වන ලද වාහන - 04 වෙනත් ආයතන වෙත ලබා දී ඇති වාහන - 02 | |
| මානව සම්පත්, දැනුම හා හැකියාවන්ගෙන් පෝෂණය කිරීම | සුභූෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා පහසුකම් සැලසීම | වැඩසටහන | සහභාගීත් වය |
| | වැඩමුළු සංවිධානය | 04 | 300 |
| | සුභසාධන ක්‍රියාකාරකම් සංවිධානය | 05 | 600 |
| | අභ්‍යාසලාභී සුභූෂණවන්නන් වෙත මාස 06ක සුභූෂණව ලබාදීම. | 52 | |
| | දේශීය විදේශීය සුභූෂණ පාඨමාලා සඳහා සහභාගී වීම | දේශීය | විදේශීය |
| | | 20 | 52 |

◆ “අපි වෙනුවෙන් අපි” රණවිරු නිවාස ව්‍යාපෘති අංශය

2008 අංක 06 දරණ “අපි වෙනුවෙන් අපි” අරමුදල පනත යටතේ ස්ථාපිත “අපි වෙනුවෙන් අපි” අරමුදල් ප්‍රතිපාදන යොදා ගනිමින් සන්නද්ධ හමුදා සාමාජිකයන්ගේ නිවාස අවශ්‍යතා සපුරාලීමට සුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මූලික වශයෙන් මෙම අංශය යටතේ සිදුවේ.

රණවිරුවන් සඳහා නිවාස ප්‍රතිලාභ ලබා දෙනු ලබන මූලික ක්‍රමවේද දෙකකි.

- සම්පූර්ණ නිවාස ඉදිකර ප්‍රධානය කිරීම.
- අධික නිමකළ නිවාස සම්පූර්ණ කිරීම සඳහා මූල්‍යාධාර පිරිනැමීම.

● 2017 වර්ෂයේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන ලද ව්‍යාපෘති

| ව්‍යාපෘති | එක් නිවසක් සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල (රු.මි.) | ඉලක්කගත ප්‍රතිලාභීන් ගනන | වැයවන පිරිවැය (රු.මි.) |
|--------------------------------|---|--------------------------|------------------------|
| 1) සම්පූර්ණ නිවාස ව්‍යාපෘතිය | රු.1.5 | 50 | 75 |
| | රු.0.75 | 100 | 75 |
| 2) අර්ධ නිවාස ව්‍යාපෘතිය එකතුව | - | 150 | 150 |

● 2017.01.01 සිට 2017.12.31 දක්වා ක්‍රියාත්මක කළ ව්‍යාපෘතීන්හි ප්‍රගතිය

| හමුදාව | සම්පූර්ණ නිවාස ඉදිකර ප්‍රධානය කළ සංඛ්‍යාව | | අර්ධ නිවාස සම්පූර්ණ කිරීම සඳහා මූල්‍යාධාර පිරිනැමූ සංඛ්‍යාව | එකතුව |
|--------------|---|----|---|-------|
| යුධ හමුදාව | 1 අදියර | 10 | 61 | 97 |
| | 2 අදියර | 26 | | |
| නාවික හමුදාව | 1 අදියර | 7 | 27 | 44 |
| | 2 අදියර | 10 | | |
| ගුවන් හමුදාව | 1 අදියර | 6 | 12 | 18 |
| | 2 අදියර | - | | |
| | | 59 | 100 | 159 |

◆ සන්නද්ධ හමුදා සුභසාධන අංශය

මෙම අංශය මඟින් ඉටුකරනු ලබන කාර්යභාර්යයන් පහත පරිදි වේ.

- රණවිරුවන්ට නිවාස ඉදිකර ගැනීම සඳහා ඉඩම් කොටස් ලබාදීම.
- රණවිරුවන් පදිංචි රජයේ සහ මහවැලි ඉඩම් සඳහා දීර්ඝකාලීන බදු බලපත්‍ර ලබාදීමට නිර්දේශ ලබාදීම.
- රණවිරුවන්ගේ අඩක් නිමකරන ලද නිවාස සම්පූර්ණ කර ගැනීම සඳහා මූල්‍යාධාර ලබාදීම.
- පස්වැනි වසර ශිෂ්‍යත්වය සමත් රණවිරු දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීම.
- රණවිරුවන්ගේ දරුවන් රජයේ පාසල්වලට ඇතුළත් කිරීමට පහසුකම් සැලසීම.
- රණවිරු කාලන්තයන් හට රාජ්‍ය සේවයේ ස්ථාන මාරු ලබාගැනීමට පහසුකම් සැලසීම.
- රණවිරුවන් වෙනුවෙන් විවිධ සුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

2017 වර්ෂයේ ප්‍රගතිය

- රණවිරුවන්ට නිවාස ඉදිකරගැනීම සඳහා රජයේ ඉඩම් ලබාදීමේ ව්‍යාපෘතිය.

| දිස්ත්‍රික්කය | ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | බෙදාදී ඇති ඉඩම් කොටස් ගණන | | | | | එකතුව |
|---------------|---------------------------|---------------------------|--------------|--------------|-------------|--------------------|-------|
| | | යුධ හමුදාව | නාවික හමුදාව | ගුවන් හමුදාව | පොලිස් සේවය | සිවිල් ආරක්ෂක සේවය | |
| කුරුණෑගල | ගල්ගමුව (පළමු අදියර) | 22 | 10 | 02 | 03 | 05 | 42 |
| කුරුණෑගල | රස්නායකපුර | 22 | 01 | 03 | 03 | - | 29 |
| අනුරාධපුර | ගල්නෑව | 34 | - | 02 | - | 05 | 41 |
| එකතුව | | 78 | 11 | 07 | 06 | 10 | 112 |

- ජාතික ආරක්ෂක අරමුදලේ ප්‍රතිපාදන මත 5 වසර ශිෂ්‍යත්වය සමත් රණවිරු දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීමේ ව්‍යාපෘතිය

| ශිෂ්‍යාධාර ලැබූ රණවිරු දරුවන් ගණන | | | | එකතුව |
|-----------------------------------|--------------|--------------|-------------|-------|
| යුධ හමුදාව | නාවික හමුදාව | ගුවන් හමුදාව | පොලිස් සේවය | |
| 38 | 08 | 03 | 28 | 78 |

- ජාතික ආරක්ෂක අරමුදලේ ප්‍රතිපාදන මත රණවිරුවන්ට නිවාස ඉදිකරගැනීම සඳහා මූල්‍යාධාර ලබාදීමේ ව්‍යාපෘතිය

2017 වර්ෂයේ සිව්වැනි කාර්තුවේදී ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය යටතේ සම්මුඛ පරීක්ෂණ පවත්වා මූල්‍යාධාර ලබාදීමට සුදුසු රණවිරුවන් 145 ක් තෝරා ගැනීමේ කටයුතු අවසන් වී ඇත.

- රණවිරු රියල් ස්ටාර් පස්වැනි අදියරේ අවසන් ජයග්‍රාහකයින් 35 දෙනා හට ඉඩම් හා නිවාස ලබාදීම

මෙම ව්‍යාපෘතිය යටතේ අවසන් ජයග්‍රාහකයින් 35 දෙනා අතුරින් පදිංචියට ඉඩම් කොටස් නොමැති ජයග්‍රාහකයින් 15 දෙනෙකුට ඉඩම් කොටස්ද ලබාදී එම ජයග්‍රාහකයින් 35 දෙනා හට “අපි වෙනුවෙන් අපි” අරමුදලේ ප්‍රතිපාදන යටතේ නිවාස ඉදිකරදෙන ලදී.

◆ “සත්විරු සංහිද” රණවිරු අර්ධ නිවාස ව්‍යාපෘති අංශය

රජයේ අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක “සත්විරු සංහිද” රණවිරු අර්ධ නිවාස ව්‍යාපෘතිය මඟින් ත්‍රිවිධ හමුදා මියගිය, ආබාධිත, සක්‍රීය සේවයේ නියුතු රණවිරුවන්ගේ අර්ධ වශයෙන් නිමකර ඇති නිවාසයන් හි ඉතිරි වැඩ නිමකර ගැනීම සඳහා අවශ්‍ය ඉංජිනේරු ද්‍රව්‍ය ලබා දීම මෙම අංශය යටතේ සිදුවේ.

රණවිරුවන් සඳහා නිවාස ප්‍රතිලාභ ලබා දෙනු ලබන මූලික ක්‍රමවේදය.

- අඩක් නිමකළ නිවාස සම්පූර්ණ කිරීම සඳහා රු: 750,000.00 ක උපරිමයකට යටතේ ඉංජිනේරු ද්‍රව්‍ය ලබා දීම (අමාත්‍යාංශ මිලදී ගැනීම් රු: 150,000.00/ ජ්‍යෙෂ්ඨ මිලදී ගැනීම් රු: 600,000.00 ක් වේ.)

| | | | |
|-----------------------|---|--------------------------|---------------------------------|
| ව්‍යාපෘති | එක් නිවසක් සඳහා වූයේ කිරීමට අපේක්ෂිත මුදල | ඉලක්කගත ප්‍රතිලාභීන් ගණන | වෙන්කර ඇති මුළු ප්‍රතිපාදන මුදල |
| අර්ධ නිවාස ව්‍යාපෘතිය | රු.750,000.00 උපරිමයකට යටත්ව | 565 | රු.මි. 400 |

● 2017 ජනවාරි 01 සිට 2017 දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක කල ව්‍යාපෘතීන්හි ප්‍රගතිය

| දිස්ත්‍රික්කය | තොරාගෙන ඇති මුළු ගණන | යුද්ධ හමුදාව | නාවික හමුදාව | ගුවන් හමුදාව |
|---------------|----------------------|--------------|--------------|--------------|
| ගාල්ල | 38 | 24 | 8 | 6 |
| මාතර | 19 | 5 | 7 | 7 |
| මහනුවර | 65 | 36 | 20 | 9 |
| මාතලේ | 26 | 10 | 8 | 8 |
| නුවර එළිය | 5 | 4 | 1 | 0 |
| කෑගල්ල | 47 | 35 | 4 | 8 |
| රත්නපුර | 24 | 14 | 8 | 2 |
| හම්බන්තොට | 7 | 5 | 1 | 1 |
| මොණරාගල | 7 | 6 | 1 | 0 |
| බදුල්ල | 30 | 18 | 8 | 4 |
| අනුරාධපුර | 55 | 25 | 21 | 9 |
| වවුනියාව | 1 | 1 | 0 | 0 |
| මුලතිව් | 1 | 0 | 1 | 0 |
| පොළොන්නරුව | 23 | 13 | 5 | 5 |
| ත්‍රිකුණාමලය | 1 | 1 | 0 | 0 |
| අම්පාර | 5 | 3 | 1 | 1 |
| කොළඹ | 27 | 20 | 2 | 5 |
| කළුතර | 33 | 26 | 2 | 5 |
| ගම්පහ | 64 | 26 | 23 | 15 |
| කුරුණෑගල | 82 | 51 | 24 | 7 |
| පුත්තලම | 5 | 3 | 1 | 1 |
| එකතුව | 565 | 326 | 146 | 93 |

5.3 අනාගත අපේක්ෂා

පාලන අංශය

- අමාත්‍යාංශ කාර්යය මණ්ඩලය වෙත අවශ්‍ය පුහුණු වැඩසටහන් හඳුනාගෙන ඒ අනුව පාඨමාලාවන් සංවිධානය කිරීම.
- පුහුණු වැඩසටහන් සඳහා අමාත්‍යාංශ කාර්යය මණ්ඩලය සහභාගී කරවීමට උනන්දු කිරීම තුලින් ඔවුන්ගේ සේවය කාර්යක්ෂම කිරීම.
- අංශයෙන් කෙරෙන කාර්යයන් සඳහා මෙහෙයුම් අත්පොත් සකස් කිරීම.
- පුහුණු දත්ත පද්ධතියක් සැකසීම.
- විධිමත් ලිපිගොනු කළමනාකරණය සඳහා අදාළ ක්‍රමවේද භාවිතය.
උදා:- වලන පත්‍ර භාවිතය
- මානව සම්පත ඵලදායී ලෙස යොදා ගැනීම සඳහා සුවිශේෂී දක්ෂතා හඳුනා ගැනීම.
- සුභ සාධන කටයුතු සංවර්ධනය කිරීම.
- ක්‍රියාවලි සරල කිරීම.
උදා:- ගැටළු හඳුනා ගැනීම හා විසඳුම් ජනනය

සන්නද්ධ හමුදා සුභසාධන අංශය

■ රණවිරුවන්ට නිවාස ඉදිකරගැනීම සඳහා රජයේ ඉඩම් ලබාදීමේ ව්‍යාපෘතිය

| දිස්ත්‍රික්කය | ප්‍රා.ලේ. කොට්ඨාසය | බෙදාදීමට නියමිත ඉඩම් ප්‍රමාණය |
|---------------|--------------------|-------------------------------|
| ගාල්ල | අක්මිමන | අක්කර 05 |
| අනුරාධපුර | මහවිලවිචිය | කට්ටි 175 |
| අනුරාධපුර | පදවිය | කට්ටි 30 |
| මාතලේ | දඹුල්ල | කට්ටි 126 (දෙවැනි අදියර) |
| මාතලේ | ලග්ගල - පල්ලෙගම | කට්ටි 18 |
| පොළොන්නරුව | ඇළහර | කට්ටි 210 |
| කුරුණෑගල | ගල්ගමුව | කට්ටි 48 (දෙවැනි අදියර) |
| කුරුණෑගල | නිකවැරටිය | කට්ටි 55 |
| පුත්තලම | ආණමඩුව | කට්ටි 57 |
| පුත්තලම | වනාතවිල්ලුව | කට්ටි 65 |
| පුත්තලම | මුන්දලම | කට්ටි 85 |
| මොණරාගල | බඩල්කුඹුර | කට්ටි 29 |
| රත්නපුර | කොලොන්න | කට්ටි 21 |

■ ජාතික ආරක්ෂක අරමුදලේ ප්‍රතිපාදන මත 5 වසර ශිෂ්‍යත්වය සමත් රණවිරු දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීමේ ව්‍යාපෘතිය

| ශිෂ්‍යාධාර ලබාදීමට සුදුසුකම් ලැබූ රණවිරු දරුවන් ගණන | | | | එකතුව |
|---|--------------|--------------|-------------|-------|
| යුධ හමුදාව | නාවික හමුදාව | ගුවන් හමුදාව | පොලිස් සේවය | |
| 125 | 17 | 08 | 42 | 192 |

■ ජාතික ආරක්ෂක අරමුදලේ ප්‍රතිපාදන මත රණවිරුවන්ට නිවාස ඉදිකරගැනීම සඳහා මූල්‍යාධාර ලබාදීමේ ව්‍යාපෘතිය

2018 වර්ෂයේදී රණවිරුවන් 145 දෙනෙකුට එක් අයෙකුට උපරිමය රු.750,000.00 බැගින් මූල්‍යාධාර ලබාදීම.

6. සිවිල් ආරක්ෂක හා සංවර්ධන අංශය

6.1 සමාලෝචනය

සිවිල් ආරක්ෂක අංශය වෙත පැවරී ඇති කාර්යයන් ක්‍රියාවේ යෙදවීමේදී පහත දැක්වෙන මූලික පරමාර්ථයන් ඉටුකර ගැනීමේ අපේක්ෂාවෙන් කටයුතු කරනු ලැබේ.

- සුරක්ෂිත සිවිල් සමාජයක් ගොඩනැගීම.
- වාණිජ ක්ෂේත්‍රයේ පුපුරණ ද්‍රව්‍ය භාවිතයේදී සුරක්ෂිත බව තහවුරු කිරීම.
- නියාමනය කරන ලද පෞද්ගලික ආරක්ෂක සේවා පහසුකම් සැපයීම හා සමුද්‍ර ආරක්ෂක සේවා පහසුකම් සැපයීමේ ආයතන තහවුරු කිරීම.
- සන්නද්ධ සේවා පොලිස්, සිවිල් ආරක්ෂක බලකා සාමාජිකයින් වෙත හා ඔවුන්ගේ දරුවන් වෙත අධ්‍යාපනික හා වෘත්තීය සංවර්ධන අවස්ථා සැපයීම.

6.2 2017 වර්ෂයේ කාර්යසාධනය

ඉහත පරමාර්ථ ඉටුකර ගැනීමේ අරමුණින් මෙම අංශය විසින් 2017.01.01 දින සිට 2017.12.31 දින දක්වා කාල සීමාව තුළ පහත සඳහන් කටයුතු ඉටුකර ඇත.

- තුවක්කු ආඥා පනත කාලීන අවශ්‍යතා සඳහා ගැලපෙන පරිදි සංශෝධන කිරීම සඳහා වන කෙටුම්පත් සකස්කර නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත. (අවසන් අදියරේ ඇත.)
- 1998 අංක 45 දරණ පෞද්ගලික ආරක්ෂක සේවා විධිමත් කිරීමේ පනත සංශෝධනය කර ඒ යටතේ සමුද්‍රාරක්ෂක සේවා සපයනු ලබන දේශීය සමාගම් මෙම අමාත්‍යාංශයේ ලියාපදිංචි කිරීමට අදාළ පනත සංශෝධනය කිරීමට කටයුතු කරමින් පවතී.
- 1998 අංක 45 දරණ පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන විධිමත් කිරීමේ පනත සංශෝධනය කර ඒ යටතේ ස්වයං ආරක්ෂක සේවා (Own Security) පවත්වාගෙන යනු ලබන ආයතන නියාමනය කිරීමට කටයුතු කිරීම.
- 1998 අංක 45 දරණ පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන විධිමත් කිරීමේ පනත ක්‍රියාත්මක වූ 2000 වර්ෂයේ සිට මේ දක්වා ලියාපදිංචි ගාස්තු සංශෝධනය සිදුකර නොමැත. ඒ අනුව පෞද්ගලික ආරක්ෂක ආයතන ලියාපදිංචි කිරීමේ ගාස්තු සංශෝධනය කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් පවතී. එමඟින් පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යායතන ලියාපදිංචි කිරීමේ ආදායමේ විශාල වර්ධනයක් අපේක්ෂා කරයි.
- දේශීය හා විදේශීය සමුද්‍රාරක්ෂක නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන් පවත්නා තත්වය විධිමත් කරනතුරු විශේෂ කාර්ය බලකාය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් සිදු කිරීමට අනුමැතිය ලබා ගැනීම.
- පුපුරණ ද්‍රව්‍ය රාජ්‍ය භාගය සම්බන්ධ ගැටළු සඳහා තීරණ ගැනීම.
- ආරක්ෂක නිලධාරීන් පුහුණු කිරීම පිළිබඳ නීතිමය රාමුව සකස් කිරීම හා අමාත්‍ය මණ්ඩල සංදේශයක් සකස් කර ඉදිරිපත් කිරීම.
- සහකාර පුපුරණ ද්‍රව්‍ය පාලක කාර්යාල පරීක්ෂා කිරීම.
- තුවක්කු බලපත්‍ර හා පුපුරණ ද්‍රව්‍ය බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙළ පරිගණක ගත කිරීම සඳහා පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය (CRD) සමඟ වැඩකටයුතු ආරම්භ කර ඇති අතර අදාළ ප්‍රතිපාදන ලැබීමෙන් පසු ව්‍යාපෘතිය ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ.

2017.01.01 සිට 2017.12.31 දින දක්වා ප්‍රගතිය

| ක්‍රියාකාරකම | 2017 කාර්ය සාධනය | | | | | | | | | 2017 අවසන් කල මුළු ගණන |
|---|-------------------------------|--------------------|--------------------|--------------------|--------------------|--------------------|--------------------|--------------------|--------------------|---------------------------------|
| | වාර්ෂික අපේක්ෂිත ඉලක්කය | 1 කාර්තුව | | 2 කාර්තුව | | 3 කාර්තුව | | 4 කාර්තුව | | |
| | | අපේක්ෂිත ඉලක්කය | අවසන් කල ගණන | අපේක්ෂිත ඉලක්කය | අවසන් කල ගණන | අපේක්ෂිත ඉලක්කය | අවසන් කල ගණන | අපේක්ෂිත ඉලක්කය | අවසන් කල ගණන | |
| පුපුරන ද්‍රව්‍ය අවසරපත්‍ර නිකුත් කිරීම සඳහා අනුමැතිය ලබාදීම | 4292 | 1049 | 919 | 857 | 869 | 1137 | 1013 | 1250 | 917 | 3718 |
| පුපුරන ද්‍රව්‍ය බලපත්‍ර නිකුත් කිරීම සඳහා අනුමැතිය ලබාදීම | 2319 | 405 | 412 | 484 | 1006 | 1038 | 786 | 392 | 241 | 2445 |
| තොග වෙළෙඳුන්ට පුපුරන ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා අනුමැතිය ලබාදීම | 674 | 138 | 152 | 151 | 141 | 212 | 148 | 173 | 146 | 587 |
| ගිනිකෙලි හා අලිවෙඩි නිෂ්පාදනය සඳහා පුපුරන ද්‍රව්‍ය ලබා ගැනීම | 84 | 17 | 36 | 18 | 9 | 22 | 16 | 27 | 28 | 89 |
| ගිනිපෙට්ටි නිෂ්පාදනය සඳහා පුපුරන ද්‍රව්‍ය ලබා ගැනීමට අනුමැතිය ලබා ගැනීම | 93 | 23 | 9 | 21 | 10 | 28 | 14 | 21 | 16 | 49 |

| ක්‍රියාකාරකම | 2017 කාර්ය සාධනය | | | | | | | | | 2017 අවසන් කල මුළු ගණන |
|---|-------------------------------|--------------------|--------------------|--------------------|--------------------|--------------------|--------------------|--------------------|--------------------|---------------------------------|
| | වාර්ෂික අපේක්ෂිත ඉලක්කය | 1 කාර්තුව | | 2 කාර්තුව | | 3 කාර්තුව | | 4 කාර්තුව | | |
| | | අපේක්ෂිත ඉලක්කය | අවසන් කල ගණන | අපේක්ෂිත ඉලක්කය | අවසන් කල ගණන | අපේක්ෂිත ඉලක්කය | අවසන් කල ගණන | අපේක්ෂිත ඉලක්කය | අවසන් කල ගණන | |
| වගා ආරක්ෂාව/ සත්ව පාලනය සඳහා අවි ඉල්ලීම/ බලපත්‍ර ලබාදීම | 250 | 34 | - | 67 | 103 | 92 | 13 | 57 | 1 | 117 |
| දේපළ හා ජීවිත ආරක්ෂාව සඳහා .38 හා මිමි 9 අවි ඉල්ලීම | 61 | 7 | 14 | 6 | 38 | 19 | 23 | 28 | 3 | 78 |
| රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ආරක්ෂාව සඳහා අවි ඉල්ලීම | * 50 | 10 | - | 13 | 1 | 10 | 2 | 17 | - | 3 |
| රාජ්‍ය බැංකු හා පෞද්ගලික බැංකු ආරක්ෂාව සඳහා අවි ඉල්ලීම (NSB) | * 600 | 100 | - | 100 | - | 300 | - | 100 | - | - |
| ක්‍රීඩා කටයුතු සඳහා අවි ඉල්ලීම | 40 | 10 | 3 | 10 | 5 | 10 | 1 | 10 | - | 9 |
| ක්‍රීඩා කටයුතු සඳහා නිකුත්කර ඇති ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම | 430 | - | 398 | - | 16 | - | 3 | 430 | 36 | 36 |
| වාසු රයිෆල් ආනයනය කිරීම | 12000 | 3000 | 1456 | 3000 | 485 | 3000 | 1439 | 3000 | 11 | 1450 |
| අබලන් ගිනි අවි වෙනුවෙන් නව ගිනි අවි නිකුත් කිරීම | 40 | 5 | 15 | 5 | 11 | 10 | 8 | 20 | 2 | 36 |
| අවුරුදු 65 ඉක්ම වූ ගිනි අවි හිමි කරුවන්ගේ “පවුල“ තුළ ගිනි අවි පැවරීම සඳහා ලද අයදුම්පත්/බලපත්‍ර නිකුත් කිරීම | 206 | 40 | 39 | 42 | 39 | 56 | 44 | 68 | 35 | 157 |
| නිදහස් ගිනි අවි බලපත්‍ර / නව නිකුත් කිරීම - මහජන නියෝජිතයින් | 424 | 106 | 14 | 106 | 5 | 106 | 9 | 106 | 2 | 30 |
| නිදහස් ගිනි අවි බලපත්‍ර / අලුත් කිරීම - මහජන නියෝජිතයින් | 223 | 100 | 45 | 50 | 9 | 23 | 2 | 50 | 15 | 71 |
| .38 හා මිමි 9 අවි - බලපත්‍ර අලුත් කිරීම | 1314 | 300 | 270 | 50 | 8 | 57 | 3 | - | 726 | 287 |

* ඉල්ලීම අනුව නිකුත් කරනු ලැබේ.

| ක්‍රියාකාරකම | 2017 කාර්ය සාධනය | | | | | | | | | |
|---|-------------------------|-----------------|--------------|-----------------|--------------|-----------------|--------------|-----------------|--------------|-------------------|
| | වාර්ෂික අපේක්ෂිත ඉලක්කය | 1 කාර්තුව | | 2 කාර්තුව | | 3 කාර්තුව | | 4 කාර්තුව | | අවසන් කල මුළු ගණන |
| | | අපේක්ෂිත ඉලක්කය | අවසන් කල ගණන | අපේක්ෂිත ඉලක්කය | අවසන් කල ගණන | අපේක්ෂිත ඉලක්කය | අවසන් කල ගණන | අපේක්ෂිත ඉලක්කය | අවසන් කල ගණන | |
| මුහුදු ආරක්ෂණ මෙහෙයුම් - රක්තා ලංකා මහින් | * 509 | 101 | 300 | 117 | 425 | 110 | 446 | 181 | 479 | 1650 |
| • අවි සහිත සමුද්‍රාරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව | 208 | 41 | 40 | 66 | 65 | 56 | 66 | 45 | 73 | 244 |
| • T 56 | 100 | 21 | 17 | 28 | 16 | 32 | 31 | 19 | 35 | 99 |
| • 84 S | 93 | 38 | 24 | 17 | 20 | 23 | 41 | 15 | 26 | 11 |
| • 12 BOW | - | - | - | - | - | - | - | - | - | - |
| • LMG | 7 | 6 | 2 | - | - | - | 6 | 1 | 14 | 22 |
| • පතරොම් | 73200 | 28000 | 14750 | 15800 | 10900 | 17200 | 27470 | 12200 | 44650 | 97770 |
| • අවි රහිත සමුද්‍රාරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව | 1362 | 225 | 817 | 505 | 904 | 430 | 819 | 202 | 843 | 3383 |
| * ඉල්ලීම අනුව නිකුත් කරනු ලැබේ. | | | | | | | | | | |

| ක්‍රියාකාරකම | 2017 කාර්ය සාධනය | | | | | | | | | | 2017 අවසන් කල මුළු ගණන |
|---|-------------------------------|--------------------|--------------------|--------------------|--------------------|--------------------|--------------------|--------------------|--------------------|--------|------------------------------|
| | වාර්ෂික අපේක්ෂිත ඉලක්කය | 1 කාර්තුව | | 2 කාර්තුව | | 3 කාර්තුව | | 4 කාර්තුව | | | |
| | | අපේක්ෂිත ඉලක්කය | අවසන් කල ගණන | අපේක්ෂිත ඉලක්කය | අවසන් කල ගණන | අපේක්ෂිත ඉලක්කය | අවසන් කල ගණන | අපේක්ෂිත ඉලක්කය | අවසන් කල ගණන | | |
| මුහුදු ආරක්ෂණ මෙහෙයුම් - ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් | | | | | | | | | | | |
| වෘත්තීය නැව් කොළඹ වරායේ කාවකාලිකව අවි ගබඩා කිරීම | * 245 | 86 | 32 | 66 | 50 | 58 | 62 | 35 | 57 | 201 | |
| අවි රහිත නෙදර්ලන්ත ආරක්ෂකයින් යෙදවූ නැව් මෙහෙයුම් | * 20 | 6 | 8 | 6 | 10 | 1 | 5 | 7 | 3 | 26 | |
| ගොඩබිමින් අවි ප්‍රවාහනය කිරීම සඳහා අනුමැතිය | * 80 | 7 | 35 | 21 | 30 | 22 | 23 | 30 | 52 | 140 | |
| ගුවනින් අවි ප්‍රවාහනය කිරීම සඳහා අනුමැතිය | * 56 | 22 | 9 | 16 | 16 | 11 | 12 | 7 | 12 | 49 | |
| • අවි | 817 | 362 | 178 | 210 | 172 | 117 | 141 | 128 | 183 | 674 | |
| • පනරොම් | 178021 | 70143 | 32719 | 47974 | 36716 | 27909 | 32462 | 31995 | 39042 | 140939 | |
| අමතර අවි මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය-ගාලු වරාය | * 513 | 100 | 189 | 89 | 210 | 153 | 209 | 171 | 286 | 894 | |
| සමුදාරක්ෂක හටයින් නැව් නැගීම / බැසීම | * 9 | 6 | 1 | 2 | 1 | - | - | 1 | - | 2 | |
| නැව් තුළ අවි සිල්කර තබාගැනීමට අනුමැතිය දීම | * 3 | 1 | - | 2 | 1 | - | 2 | - | - | 3 | |
| වරායෙන් පිටත නැව් මෙහෙයුම් | * 48 | 6 | 19 | 13 | 15 | 13 | 14 | 16 | 14 | 62 | |
| වරාය ඇතුළත නැව් මෙහෙයුම් | | | | | 8 | | 10 | | 9 | 27 | |
| සමුදාරක්ෂකයින් පුහුණු කිරීම | | | | | 6 | | - | | - | 6 | |
| * ඉල්ලීම අනුව නිකුත් කරනු ලැබේ. | | | | | | | | | | | |

| ක්‍රියාකාරකම | 2017 කාර්ය සාධනය | | | | | | | | | 2017 අවසන් කල මුළු ගණන |
|---|-------------------------------|--------------------|--------------------|--------------------|--------------------|--------------------|--------------------|--------------------|--------------------|---------------------------------|
| | වාර්ෂික අපේක්ෂිත ඉලක්කය | 1 කාර්තුව | | 2 කාර්තුව | | 3 කාර්තුව | | 4 කාර්තුව | | |
| | | අපේක්ෂිත ඉලක්කය | අවසන් කල ගණන | අපේක්ෂිත ඉලක්කය | අවසන් කල ගණන | අපේක්ෂිත ඉලක්කය | අවසන් කල ගණන | අපේක්ෂිත ඉලක්කය | අවසන් කල ගණන | |
| විසා නිකුත් කිරීම | * 22 | 11 | 2 | 6 | 4 | 3 | 3 | 2 | - | 9 |
| විදේශීය ප්‍රභූන් සඳහා අවසර ලබාදීම | * 18 | 7 | 5 | 5 | 8 | 4 | 16 | 2 | 8 | 37 |
| පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන සඳහා බලය ලබා දීම | 67 | 27 | 4 | 18 | 3 | 8 | 8 | 14 | 3 | 18 |
| පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන ලියාපදිංචිය අලුත් කිරීම් | 143 | 82 | 30 | 16 | 9 | 4 | 6 | 41 | 56 | 101 |
| අන්තරායකර බහලුම් සහිත නැව් මෙහෙයුම් සඳහා අනුමැතිය ලබා දීම | * 1379 | 298 | 361 | 314 | 326 | 393 | 339 | 374 | 322 | 1348 |
| අදුරු වීදුරු සඳහා බලය ලබාදීම (වාහන) | 371 | 80 | 136 | 21 | 47 | 43 | 4 | 227 | 2 | 189 |
| සිවිල් ආරක්ෂක අංශයේ සේවකයින්ගේ- වාර්ෂික වැටුප් වර්ධක | 52 | 24 | 22 | 10 | 7 | 8 | 12 | 10 | 8 | 49 |
| සිවිල් ආරක්ෂක අංශයේ සේවකයින්ගේ- ස්ථාන මාරුවීම් | 1 | - | - | - | - | 1 | 1 | - | - | 1 |

* ඉල්ලීම අනුව නිකුත් කරනු ලැබේ.

6.3 අනාගත අපේක්ෂා

- ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් ලබා ගැනීම.
- පරිගණක දත්ත පද්ධතියක් සකස් කර ගැනීම.
- ලිපිගොනු පරිලෝකනය කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීම. එමඟින් අදාළ ලිපිගොනු පිළිබඳව තොරතුරු ක්ෂණිකව ලබා ගැනීම.

7. මුදල් අංශය

7.1 සමාලෝචනය

ආරක්ෂක අමාත්‍යාංශයේ ගිණුම් අංශය යටතේ පවතින උප අංශ 05කි.

- ප්‍රසම්පාදන අංශය
- ගෙවීම් අංශය
- මුදල් අංශය
- ණය හා අත්තිකාරම් අංශය
- වැටුප් අංශය


මෙම අංශ මඟින් පහත කාර්යයන් ඉටු කරනු ලබයි.

- අමාත්‍යාංශයේ වාර්ෂික අයවැය ඇස්තමේන්තුව සැකසීම, වාර්ෂික අග්‍රිම ඉල්ලුම් කිරීම, මාසික ගිණුම් සාරාංශ ඉදිරිපත් කිරීම, ආදායම් ගිණුම් සැකසීම, වාර්ෂික විසර්ජන ගිණුම් සකස් කිරීම හා අමාත්‍යාංශය යටතේ වන නිල බැංකු ගිණුම් සම්බන්ධ කටයුතු සිදුකිරීම.
- අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව ඇතුළුව අමාත්‍යාංශය යටතේ වන දෙපාර්තමේන්තු, ආයතන සහ ව්‍යාපෘතීන්වලට අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදුකිරීම.
- අමාත්‍යාංශයේ අරමුණු හා පරමාර්ථ වෙනුවෙන් ආර්ථික වශයෙන් ඵලදායී ලෙස භාණ්ඩ හා සේවා මිලදී ගැනීම, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම හා ස්ථාවර වත්කම් කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම තුළින් ජංගම වත්කම් කළමනාකරණය කිරීම.
- අමාත්‍යාංශයේ සහ ඒ යටතේ වන ව්‍යාපෘති කාර්ය මණ්ඩල සඳහා වැටුප් දීමනා ගෙවීම සහ ණය අත්තිකාරම් ගෙවීම් කටයුතු කිරීම හා අදාළ පහසුකම් සැලසීම.
- අමාත්‍යාංශයේ පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් සඳහා ගෙවීම් කටයුතු සිදුකිරීම.
- අමාත්‍යාංශයේ හා ඒ යටතේ පවතින දෙපාර්තමේන්තු ආයතන හා ව්‍යාපෘතිවල සිදුවන නැතිවීම් අලාභහානි කපා හැරීම් සහ ගිණුම් තැබීමේ කටයුතු සිදු කිරීම.

7.2 2017 වර්ෂයේ කාර්යසාධනය

- 2017.12.31 දිනට අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රගතිය

| ආයතනය/අංශය | පුනරාවර්තන වියදම (රු.මිලියන) | | | ප්‍රාග්ධන වියදම(රු.මිලියන) | | |
|-----------------------------------|------------------------------|------------------|--------------|----------------------------|------------------|--------------|
| | ප්‍රතිපාදන ප්‍රමාණය | සත්‍ය වියදම | වියදම % | ප්‍රතිපාදන ප්‍රමාණය | සත්‍ය වියදම | වියදම % |
| අමාත්‍ය කාර්යාලය | 24,900 | 18,931 | 76% | 188,132 | 181,289 | 96.36% |
| සාමාන්‍ය පරිපාලනය | 8,504,658 | 5,755,924 | 67.6% | 5,553,615 | 3,332,230 | 60% |
| රාජ්‍ය බුද්ධි සේවාව | 1,650,451 | 1,296,545 | 78.5% | 98,307 | 91,760 | 93.34% |
| ජාතික ශිෂ්‍ය හට බලකාය | 373,580 | 323,843 | 86.6% | 69,700 | 51,481 | 73.8% |
| පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය | 12,475 | 11,064 | 88.6% | 141,650 | 66,325 | 46.82% |
| ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය | 78,265 | 67,186 | 85.8% | 4,595 | 4,244 | 92.36% |
| රාජ්‍ය අමාත්‍ය කාර්යාලය | 26,100 | 22,460 | 86% | 2,700 | 1,096 | 40.59% |
| යටිතල පහසුකම් සංවර්ධනය | 1,602,741 | 1,493,370 | 93.1% | 3,785,917 | 3,513,266 | 92.79% |
| එකතුව | 12,273,170 | 8,989,323 | 73.2% | 9,844,616 | 7,241,691 | 73.5% |



◆ මුදල් අංශය

- අමාත්‍යාංශයේ 2018 වර්ෂික අයවැය ඇස්තමේන්තුව, 2018 ආදායම් ඇස්තමේන්තුව පිළියෙල කර ඉදිරිපත් කර ඇත.
- 2017 වර්ෂයේ පහත සඳහන් වාර්තා ඉදිරිපත් කර ඇත.
 - වැටුප් හා සංඛ්‍යා ලේඛණ වාර්තාව
 - ජාතික ආරක්ෂක අරමුදලේ මුදල් ප්‍රවාහන ප්‍රකාශය
 - මාසික ගිණුම් සාරාංශය
 - මාසික අක්මුදල් ඉල්ලුම් වාර්තාව
 - හිඟ බිල්පත් වාර්තාව
 - බැංකු ගිණුම් පිළිබඳ විස්තරය
 - අක්මුදල් සැසඳුම
 - මාසික අක්මුදල් සැසඳුම
 - වර්ෂික අක්මුදල් ඉල්ලුම් වාර්තාව
 - විසර්ජන ගිණුම
 - බැංකු සැසඳුම් ප්‍රකාශය
 - තත්‍ය ආදායම් වාර්තාව
 - හිඟ ආදායම් වාර්තාව
 - ආදායම් ගිණුම
 - පොදු තැන්පත් සැසඳුම
 - සමුච්චිත වියදම් වාර්තාව
 - කාර්යය සාධක වාර්තාව
 - ශුන්‍ය ප්‍රතිපාදන වාර්තාව

● 2017 වාර්ෂික අක්මුදල් අවශ්‍යතාව භාණ්ඩාගාර අනුමැතිය මත මාසිකව අක්මුදල් ලබාගැනීම

| 2016.12.31 දිනට (රු.මිලියන) | | | 2017.12.31 දිනට (රු.මිලියන) | |
|--------------------------------------|------------------------------|-----------------|------------------------------|-----------------|
| විස්තරය | අනුමත වාර්ෂික අක්මුදල් සීමාව | අක්මුදල් ලැබීම් | අනුමත වාර්ෂික අක්මුදල් සීමාව | අක්මුදල් ලැබීම් |
| පුනරාවර්තන | 2,859.67 | 1,974.39 | 5,938.39 | 3,649,825 |
| ප්‍රාග්ධන | 8,750.16 | 4,875.95 | 6,150.36 | 2,880,862 |
| රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් බි ගිණුම | 50.00 | 32.00 | 75.00 | 8,000 |

● 2017 වර්ෂයේ අමාත්‍යාංශ ආදායම් ගිණුම්ගත කිරීම

| ආදායම් ශීර්ෂ | ඇස්තමේන්තුව (රු.මිලිය) | 2017.12.31 ට ගිණුම්ගත කිරීම |
|-----------------------------------|------------------------|-----------------------------|
| පුපුරණ ද්‍රව්‍ය හා බලපත්‍ර භාස්තු | 21.4 | 28.7 |
| රජයේ ගොඩනැගිලි කුලී ආදායම | 3.7 | 3.38 |
| කුලී ආදායම | 224 | 383.33 |

- අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති දෙපාර්තමේන්තු, ආයතන හා ව්‍යාපෘතිවලට අවශ්‍ය ප්‍රතිපාදන සම්බන්ධ කටයුතු

| ආයතනය | අමතර ප්‍රතිපාදන සඳහා නිර්දේශ කිරීම් (රු.මිලියන) | අනුමැතිය ලබාගත් ප්‍රමාණය | ප්‍රතිපාදන මු.රෙ. 66 යටතේ ප්‍රතිපාදන මාරුකිරීම් සඳහා නිර්දේශ | අනුමැතිය (රු.මිලියන) |
|---------------------|---|--------------------------|--|----------------------|
| අමාත්‍යාංශය | 1,925.5 | 1,925.50 | 225,356 | 179,765 |
| වෙනත් දෙපාර්තමේන්තු | | | | |
| යුද්ධ හමුදාව | 12,499,000 | 839,300 | 102,095,110 | 2,335,110 |
| නාවික හමුදාව | 529,100 | 157,909.10 | 435,000 | 100 |
| ගුවන් හමුදාව | 839,319 | 389,462 | 481,500 | 166,319 |
| සිවිල් ආරක්ෂක දෙ. | 55,240 | - | 830,960 | 828,900 |
| වෙරළ ආරක්ෂක දෙ. | 17,300 | 2,500 | 4,000 | 17,300 |

- අමාත්‍යාංශයේ හා ඒ යටතේ වෙනත් දෙපාර්තමේන්තුවල බැංකු ගිණුම්වලට අදාළ කටයුතු

| විස්තරය | ඉල්ලුම් කළ ප්‍රමාණය | නිර්දේශ ලබාදුන් ප්‍රමාණය |
|---------------------------------------|---------------------|--------------------------|
| බැංකු ගිණුම් විවෘත කිරීම හා වසා දැමීම | 07 | 07 |

- මුදල් රෙගුලාසි 115 යටතේ ගෙවීම් සහ මු.රෙ. 835 යටතේ ගොඩනැගිලි කුලී සඳහා අනුමැතිය

| මුදල් රෙගුලාසි | ඉල්ලුම් කළ ප්‍රමාණය (රු.මිලියන) | නිර්දේශ ලබාදුන් ප්‍රමාණය රු. මිලියන |
|----------------|---------------------------------|-------------------------------------|
| මු.රෙ. 115 | 35,875 | 35,875 |
| මු.රෙ. 835 | 46.50 | 42 |

◆ ගෙවීම් අංශය

ගෙවීම් අංශය විසින් පහත දැක්වෙන ආයතන වලට අදාළ වවුචර්පත් සඳහා ගෙවීම් කරනු ලැබේ.

- අමාත්‍ය කාර්ය මණ්ඩලය
- අමාත්‍යාංශ පරිපාලන හා කාර්ය මණ්ඩලය
- රාජ්‍ය බුද්ධි සේවාව
- සංවර්ධන හා පර්යේෂණ ආයතනය
- ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය
- මාධ්‍ය කේන්ද්‍රය

වර්ෂයට අදාළ සියලු වියදම් ගෙවීම් 2017 වර්ෂය තුළ සිදු කෙරිණි. 2017.01.01 දින සිට 2017.12.31 දින දක්වා ගෙවීම් අංශයට වවුචර්පත් 10410 කට ආසන්න ප්‍රමාණයක් ලැබී ඇත. 2015 හා 2016 වර්ෂවලට සමගාමීව 2017 වර්ෂයේදී ගෙවීම් අංශයට ලැබී ඇති වවුචර්පත් සම්බන්ධව නියමිත කාල සීමාව තුළ පහත දැක්වෙන පරිදි ක්‍රියාකර ඇත.

- ගෙවීම් අංශයට ලැබෙන සියලුම වවුචර්පත් G-35 Vouchers Management Systems වැඩ සටහන යටතේ පරිගණක ගතකර ඇති අතර ගෙවීම් කළ පසු වෙක්පත් අංකද පරිගණක ගත කර ඇත.
- අමාත්‍යාංශය විසින් බාහිර ආයතන වලට නිකුත් කරනු ලබන වෙක්පත් 100% ක් මුද්‍රණය කර ලබාදීමට හැකිවීමේදී වඩාත් පැහැදිලි බවක් හා ආයතනය පිළිබඳ විශ්වාසනීයත්වය වඩාත් තහවුරු කිරීමට හැකි වී ඇත.

- ඊට අමතරව බොහොමයක් ආයතන වලට ඔවුන්ගේ ගිණුම් හරහා Slip Payments මගින් ගෙවීම් සිදු කිරීම නිසා වඩාත් කාර්යක්ෂමතාවයක් සිදු වී ඇත.

ප්‍රමාණවත් පරිදි ප්‍රතිපාදන නොමැති වීම නිසා 2017 වර්ෂයට අදාළ රු. මිලියන 11,622,178.74 ක් 2018 වර්ෂයේදී ගෙවීමට සිදුවී ඇත.

ගෙවීම් සඳහා වඩුවරපත් ඉදිරිපත් කිරීම ප්‍රධාන වශයෙන් පරිපාලන අංශය, සැපයීම් හා අලාභහානි අංශය හා ප්‍රවාහන අංශය හරහා සිදු කෙරෙන අතර ඒ සඳහා යම් කාලයක් ගත වන බැවින් ගෙවීමේදී සිදුවන ප්‍රමාදයන් පිළිබඳව ඇතැම් විට ගැටළු ඇති වේ. විදුලි බිල්පත් හා ජල බිල්පත් සඳහා මෙම ප්‍රමාදයන් බොහෝවිට බලපෑම් ඇති වීම නිසා එම බිල්පත් සඳහා අධිහාර ගෙවීමට සිදුවී ඇත. එබැවින් මීට පෙරද සඳහන් කර ඇති පරිදි අදාළ ක්‍රියාවලිය විධිමත්ව හා කාර්යක්ෂමව ඉටු කිරීමේ අවශ්‍යතාවය පවතී.

මානව සම්පත් හ භෞතික සම්පත්වල විශේෂයෙන් පරිගණක උණනාවයන් පවතින බැවින් වඩාත් කාර්යක්ෂමව කටයුතු කරගෙන යෑමද ගැටළු සහගත වී ඇත.

◆ **ණය අත්තිකාරම් අංශය**

- රාජ්‍ය සේවකයන්ගේ ශ්‍රහ සිද්ධිය සඳහා රජය මගින් සහනදායී පොළී ක්‍රමයක් යටතේ මෙම අමාත්‍යාංශයේ මෙන්ම ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය, ජාතික ශිෂ්‍යභට බලකාය, රාජ්‍ය බුද්ධි සේවයේ හා භාෂා පුහුණු මධ්‍යස්ථානවල සේවයේ නියතු නිලධාරීන් හා සේවකයින් සඳහා ණය පහසුකම් ලබාදීම සහ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම මෙම අංශය මගින් සිදු කරනු ලබයි.

2017.12.31 දිනට ප්‍රගතිය: 2017 වර්ෂය සඳහා විසර්ජන පනතින් අත්තිකාරම් "බී" ගිණුම සඳහා පහත සඳහන් සීමාවන් යටතේ බලය ලබා දී ඇත.

| විස්තරය | වියදමෙහි උපරිම හර සීමාව | ලැබීම්වල අවම සීමාව | හර ශේෂ උපරිම සීමාව |
|---------------------------------|-------------------------|--------------------|--------------------|
| 2017 විසර්ජන පනතට අනුව | 75,000 | 55,000 | 275,000 |
| පරිපූරක ඇස්තමේන්තුව මගින් | 10,000 | (10,000) | 275,000 |
| එකතුව | 85,000 | 45,000 | 275,000 |
| 2017.01.01 සිට 2017.12.31 දක්වා | 84,898 | 46,542 | 173,780 |

රාජ්‍ය සේවකයන්ගේ ශ්‍රහ සිද්ධිය සඳහා මෙම අංශය විසින් 2017 වසර තුළදී ඉහත සීමාවන්ට යටත්ව අදාළ නිලධාරීන් හා සේවකයන් සඳහා රජයේ ප්‍රතිපාදන යටතේ ලබා දුන් ණය පිළිබඳ සාරාංශගත තොරතුරු පහත පරිදි වේ.

| ණය වර්ගය | රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් හා සේවකයින් සඳහා | ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් හා සේවකයින් සඳහා | ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් හා සේවකයින් සඳහා | | එකතුව |
|--------------------|--|--|---|----------------------|---------------|
| | | | ආරක්ෂක රාජ්‍ය | ජාතික ශිෂ්‍යභට බලකාය | |
| විශේෂ අත්තිකාරම් | 2,360 | 244 | 32 | 44 | 2,680 |
| උත්සව අත්තිකාරම් | 12,090 | 2,070 | 440 | 730 | 15,330 |
| ආපදා ණය | 43,185 | 14,529 | 2,505 | 3,863 | 64,082 |
| පාපැදි ණය | | 36 | | | 36 |
| ණය බරින් මිදීමේ ණය | | 30 | 111 | | 141 |
| ගංවතුර ණය | 918 | 1,709 | | | 2,627 |
| එකතුව | 117,106 | 18,618 | 3,088 | 4,637 | 84,896 |

◆ ප්‍රගතිය සම්බන්ධ වෙනත් තොරතුරු

- මේ අනුව, 2017.01.01 දින සිට 2017.12.31 දක්වා කාලය තුළ ඉහත නිලධාරීන්ගේ ශුභ සිද්ධිය සඳහා ණය වශයෙන් ලබා දුන් මුළු ණය මුදල රු. 84,898,862.70 කි.
- 2017.01.01 දින සිට 2017.12.31 දක්වා මෙම අමාත්‍යාංශ නිර්දේශයන් සහිතව වාණිජ බැංකු වෙත දේපළ ණය ලබා දීම සඳහා යොමු කෙරුණු අයදුම්පත් ගොනු ප්‍රමාණය 25 කි.
- ඇටෝර්නි බලය අවලංගු කිරීම් - 190

| විස්තරය | ඇටෝර්නි බලය |
|-------------------------|-------------|
| ආරක්ෂක අමාත්‍යාංශය | 07 |
| රාජ්‍ය බුද්ධි සේවය | 03 |
| ශ්‍රී ලංකා නාවික හමුදාව | 03 |
| ශ්‍රී ලංකා ගුවන් හමුදාව | 15 |
| ශ්‍රී ලංකා යුද්ධ හමුදාව | 40 |
| ශ්‍රී ලංකා පොලීසිය | 122 |
| එකතුව | 190 |

ප්‍රගතිය ඉහත කාල පරිච්ඡේදය සඳහා රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් "බී" ගිණුමේ අළුත් ණයදීම් අවකරණ හා අයකර ගැනීම් යාවත්කාලීන කර පවත්වාගෙන ගොස් ඇත

◆ ප්‍රසම්පාදන අංශය

ත්‍රිවිධ හමුදාව ඇතුළුව අමාත්‍යාංශය යටතේ ඇති සියලු දෙපාර්තමේන්තු හා ව්‍යාපෘතීන්ට අදාළ ප්‍රසම්පාදන කටයුතු මෙම අංශය විසින් සිදුකරනු ලබයි. මේ යටතේ ත්‍රිවිධ හමුදාවට අදාළව රු.මිලියන 200 ඉක්මවන වටිනාකමින් යුත් ප්‍රසම්පාදන කටයුතු (අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරනු ලබන ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව - SCAPC) හා අමාත්‍යාංශ ප්‍රසම්පාදන කටයුතු (අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුව - MPC) මෙම අංශය විසින් සිදුකරනු ලබයි. අදාළ ප්‍රසම්පාදනයන් සම්බන්ධයෙන් සියලු කටයුතු මෙම අංශය විසින් සිදුකරනු ලබන අතර ඒ අනුව මෙම කාලසීමාව තුළ පහත ප්‍රසම්පාදන කටයුතු සිදුකර ඇත.

- ප්‍රසම්පාදන කටයුතු - දේශීය අරමුදල්

ප්‍රසම්පාදන මට්ටම- SCAPC

| ආයතනය | ප්‍රසම්පාදන ප්‍රමාණය | වටිනාකම රු.මි. | දැනට පවතින තත්වය | | | | |
|---|----------------------|----------------|--------------------------|------------------------|-----------|------------------------------|------------|
| | | | ලංසුලේඛන කෙටුම්පත් කිරීම | ලංසු ලේඛන නිකුත් කිරීම | ලංසු ලේඛන | ප්‍රසම්පාදන කමිටු සාමාජිකයන් | ප්‍රධාන කළ |
| ශ්‍රී ලංකා යුද්ධ හමුදාව | 09 | 6,137.00 | - | - | 01 | - | 08 |
| ශ්‍රී ලංකා ගුවන් හමුදාව | 20 | 3,985.00 | 07 | 07 | 03 | 03 | - |
| ශ්‍රී ලංකා නාවික හමුදාව | 01 | 116.00 | 01 | - | - | - | - |
| ආරක්ෂක මූලස්ථානය ඉදිකිරීමේ ව්‍යාපෘතිය | 06 | 2,779.00 | - | 02 | 01 | 01 | 02 |
| ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය | 02 | 560.00 | - | - | - | - | 02 |
| උපායමාර්ගික ආරක්ෂක සන්නිවේදන ජාල ව්‍යාපෘතිය | 01 | 894.00 | 01 | - | - | - | - |
| ආරක්ෂක අමාත්‍යාංශය - ත්‍රිවිධ හමුදාවට ආහාර ප්‍රසම්පාදනය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව | 1524 | 12,000.18 | - | - | - | - | 1524 |
| ශ්‍රී ලංකා නාවික හමුදාව | 401 | 4,065.05 | - | - | - | - | 401 |
| ශ්‍රී ලංකා ගුවන් හමුදාව | 200 | 1,489.99 | - | - | - | - | 200 |

ප්‍රසම්පාදන මට්ටම- MPC

| ආයතනය | ප්‍රසම්පාදන ප්‍රමාණය | වටිනාකම රු.මි. | දැනට පවතින තත්වය | | | | | |
|--|----------------------|----------------|--------------------------|------------------------|-----------------|------------------------|-------------|-------------|
| | | | ලංසුලේඛන කෙටුම්පත් කිරීම | ලංසු ලේඛන නිකුත් කිරීම | ලංසු ලේඛන ඇගයීම | ප්‍රසම්පාදන කමිටු තීරණ | යළි කැඳවීම් | ප්‍රධානය කළ |
| ආරක්ෂක අමාත්‍යාංශය | 224 | 221.20 | - | - | - | - | - | 224 |
| ශ්‍රී ලංකා යුද්ධ හමුදාව | 02 | 258.00 | - | - | - | 01 | - | 01 |
| ශ්‍රී ලංකා ගුවන් හමුදාව | 03 | 402.00 | - | 02 | - | 01 | - | - |
| ආරක්ෂක මූලස්ථානය ඉදිකිරීමේ ව්‍යාපෘතිය | 22 | 2,015.00 | 04 | 03 | 03 | 02 | 01 | 09 |
| ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය | 14 | 1,514.00 | 06 | - | 05 | - | - | 05 |
| රාජ්‍ය බුද්ධි සේවාව | 38 | 31.00 | - | - | - | - | - | 38 |
| උපායමාර්ගික ආරක්ෂක සන්නිවේදන ජාල ව්‍යාපෘතිය | 02 | 240.00 | - | - | - | - | - | - |
| පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය | 57 | 44.50 | - | - | - | - | - | 57 |

- ඉන්දියානු/වෙනත් ණය යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක කරනු ලබන ප්‍රසම්පාදනයන්

ප්‍රසම්පාදන මට්ටම- SCAPC

| ආයතනය | ප්‍රසම්පාදන ප්‍රමාණය | වටිනාකම රු.මි. (ඇස්තමේන්තුව) | දැනට පවතින තත්වය | | | | |
|-------------------------|----------------------|------------------------------|--------------------------|------------------------|-----------------|------------------------|-------------|
| | | | ලංසුලේඛන කෙටුම්පත් කිරීම | ලංසු ලේඛන නිකුත් කිරීම | ලංසු ලේඛන ඇගයීම | ප්‍රසම්පාදන කමිටු තීරණ | ප්‍රධානය කළ |
| ශ්‍රී ලංකා යුද්ධ හමුදාව | 01 | (අදියර -i) - 462.00 | - | - | - | ✓ | - |
| | | (අදියර -ii) - 1,562.00 | - | - | - | ✓ | - |
| ශ්‍රී ලංකා ගුවන් හමුදාව | 02 | 786.50 | - | - | - | - | ✓ |

- මේ යටතේ මු.රෙ.136 අනුමැතිය ලබාදීම සිදුකරනු ලබයි. මෙම වසර තුළ පහත පරිදි අනුමැතිය ලබාදීම් සිදුකර ඇත.

| ආයතනය | අනුමැතිය දුන් ප්‍රමාණය |
|---------------------------------------|------------------------|
| ශ්‍රී ලංකා යුද්ධ හමුදාව | 88 |
| ශ්‍රී ලංකා නාවික හමුදාව | 13 |
| රාජ්‍ය බුද්ධි සේවාව | 13 |
| ශ්‍රී ලංකා ගුවන් හමුදාව | 110 |
| ආරක්ෂක මූලස්ථානය ඉදිකිරීමේ ව්‍යාපෘතිය | 10 |

● ණයවර ලිපි සඳහා අනුමැතිය ලබාදීම

| ආයතනය | අනුමැතිය දුන් ප්‍රමාණය |
|---------------------------------------|------------------------|
| ශ්‍රී ලංකා යුද්ධ හමුදාව | 53 |
| ශ්‍රී ලංකා නාවික හමුදාව | 89 |
| ශ්‍රී ලංකා ගුවන් හමුදාව | 71 |
| ආරක්ෂක මූලස්ථානය ඉදිකිරීමේ ව්‍යාපෘතිය | 02 |

මීට අමතරව ත්‍රිවිධ හමුදාවට අදාළ වාහන කළු පදනම මත ලබගැනීමට අනුමැතිය ලබාදීම හා CEPEC අනුමැතිය ලබාදීම යන කාර්යයන්ද සිදුකරනු ලබයි.

◆ සැපයීම් හා අලාභහානි අංශය

- ආරක්ෂක අමාත්‍යාංශයේ හා ඒ යටතේ පාලනය වන ආයතනවලට තම කාර්යභාරය ඉටුකර ගැනීම උදෙසා අවශ්‍ය භාණ්ඩ හා සේවා නිසි ප්‍රමිතියට අනුකූලව අවම පිරිවැය දරමින් , ප්‍රසම්පාදන සැලැස්මට අනුව විනිවද භාවයකින් යුතුව ලබාදීම.
- 2016 වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ කටයුතු අපහරණ කටයුතු නිසි පරිදි ඉටු කර අවශ්‍ය දත්තයන් මහා භාණ්ඩාගාරය වෙත ලබා දීම.
- මු.රෙ. 855 යටතේ අමාත්‍යාංශයේ හා ඊට අයත් දෙපාර්තමේන්තුවලට අවශ්‍ය පුවත්පත් මිලදී ගැනීමට අනුමැතිය ලබාදීම.
- රුපියල් ලක්ෂ දෙකකට වඩා වැඩි ඇස්තමේන්තුගත වාහන හා යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා සඳහා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ 9.3.1 (ආ) යටතේ අනුමැතිය ලබාදීම.
- 2017 ප්‍රසම්පාදන සැලැස්මට අනුව කාර්යක්ෂම හා ඵලදායී අයුරින් භාණ්ඩ හා සේවා මිලදී ගැනීම බෙදාදීම හා ගබඩා කිරීම.
- ආරක්ෂක අරමුදලේ 2016 වාර්ෂික ගිණුම් පිළියෙල කර ඉදිරිපත් කර ඇත. වාර්ෂික ශිෂ්‍යත්ව ප්‍රධාන වැඩසටහන සඳහා රු.මිලියන 1.93 ක් වියදම් කර ඇත.

◆ “අපි වෙනුවෙන් අපි” අරමුදල

“අපි වෙනුවෙන් අපි” අරමුදල 2008 අංක 6 දරණ “අපි වෙනුවෙන් අපි” අරමුදල පනත මඟින් පිහිටුවා ඇත.

- සන්නද්ධ සේවාවල සාමාජිකයන් හට නිවාස ඉදිකිරීම පිණිස මූල්‍යමය සහාය ලබාදීම සඳහා යෝජනා ක්‍රම ඇති කිරීම.
- සන්නද්ධ හමුදා සාමාජිකයන්හට නිවාස පහසුකම් ලබා ගැනීම සඳහා ආධාර ලබාදීම.
- සන්නද්ධ හමුදා සාමාජිකයන් විසින් මූල්‍ය ආයතන වලින් ණය ලබා ගැනීම සඳහා සහ ඵම ණය ගෙවීම සඳහා ඵම සන්නද්ධ හමුදා සාමාජිකයන් හට ආධාර ලබා දීම සඳහා විධිවිධාන සැලැස්වීම.
- සන්නද්ධ හමුදා සාමාජිකයකු මිය යන අවස්ථාවේදී හෝ තුවාල සිදු වන අවස්ථාවකදී ණය ආපසු ගෙවනු ලැබීම සහතික කර ගැනීම සඳහා යෝජනා ක්‍රමයක් සකස් කිරීම.

රාජ්‍ය ආරක්ෂක විෂය භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සහායකත්වයෙන් හා පනත මඟින් නම්කරන ලද තනතුරු දරණ හා නීතිය මූල්‍ය යන ක්ෂේත්‍ර වල සුදුසුකම් පළපුරුද්ද, විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයන්ගෙන් සමන්විත කළමනාකරන මණ්ඩලයක් වෙත අරමුදලේ පරිපාලනය, කළමනාකරණය සහ පාලනය පැවරී ඇත.

“අපි වෙනුවෙන් අපි” අරමුදලේ ප්‍රධාන පරමාර්ථයන් වන සන්නද්ධ හමුදා සාමාජිකයන් හට නිවාස පහසුකම් සලසා දීම හා ඒ සඳහා ආධාර ලබා දීම යටතේ, ක්‍රියාත්මක රාජකාරියේ යෙදී සිටියදී දිවි පිදු රණවිරුවන්ගේ ළඟම ඥාතීන් නමින් හා ක්‍රියාත්මකයේදී ආබාධිත වූවන් හා සේවයේ නියුතු රණවිරුවන් වෙනුවෙන් දීප ව්‍යාප්තව නිවාස ඉදි කර දීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ක්‍රියාත්මක කරගෙන යනු ලැබේ.

ඒ අනුව 2017 වර්ෂය තුළදී දීපව්‍යාප්තව රණවිරු නිවාස 71 ක් ඉදිකිරීම සඳහා රු.මිලියන 77 ක් අරමුදලින් මඟින් ලබාදී ඇත.

● නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීම පිළිබඳ තොරතුරු

| දිස්ත්‍රික්ක | නිවාස ගණන | මුළු වියදම(රු.මි) |
|---|-----------|-------------------|
| සත්වීරු සන්තිද නිවාස ව්‍යාපෘතිය (දිවයින පුරා) | 14 | 5,958 |
| රණවීරු රියල් ස්ටාර් ගායන තරු සඳහා | 34 | 48,033 |
| දිවයින පුරා නිවාස ව්‍යාපෘතිය | 23 | 23,478 |
| මුළු නිවාස ගණන/මුළු වියදම | 71 | 77,469 |

නිවාස ව්‍යාපෘතීන්හි ප්‍රසම්පාදන ලිපිගොනු අමාත්‍යාංශය මගින් අනුමත කිරීමේදී සිදුවන ප්‍රමාදය මහහරවා ගැනීම සඳහා සියලුම ප්‍රසම්පාදන කටයුතු 2018 වර්ෂයේ සිට ත්‍රිවිධ හමුදාවන්හි දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටු මගින් සිදු කිරීමට යෝජනා කිරීම. එමගින් ව්‍යාපෘතීන්හි ඉදිකිරීම් කටයුතු ප්‍රමාදකින් තොරව කඩිනමින් සිදු කිරීමට අපේක්ෂා කෙරේ.

7.3 අනාගත අපේක්ෂා

| ඉටුකිරීමට අපේක්ෂිත කාර්යයන් | අරමුණ | අපේක්ෂිත ඉලක්කය |
|---|--|---|
| සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම හා අසාධු ලේඛනගත කිරීම. | ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතනවල ප්‍රසම්පාදන කටයුතු වලට අවශ්‍ය පසුබිම සැකසීම. | රුපියල් මිලියන 45 කට වැඩි ආදායමක් අපේක්ෂා කරයි. |
| ප්‍රසම්පාදන කටයුතු. | කාර්යාල පරිශ්‍රය තුළ හා ඉන් පිටත ආයතනයන්හි රාජකාරි කටයුතු නොපිරිහෙලා ඉටු කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සැලසීම. | කාර්යක්ෂම ප්‍රසම්පාදනයක් ලබා දීම. |
| භාණ්ඩ සැපයීම, ගබඩා කිරීම සහ බෙදා හැරීම. | කාර්යක්ෂම හා ඵලදායී අයුරින් භාණ්ඩ මිලදී ගැනීම හා බෙදා දීම ගබඩා කිරීම. | නාස්තිය හා දූෂණය අවම කර ගැනීම හා නිසි පරිදි වාර්තාකරණය. |
| භාණ්ඩ සමීක්ෂණය, අයෝග්‍ය කිරීම, තක්සේරු කිරීම හා වෙන්දේසි කිරීම, ප්‍රාග්ධන භාණ්ඩ පිළිබඳව අවශ්‍ය දත්ත මහා භාණ්ඩාගාරය වෙත ලබා දීම. | රජයට අයත් භෞතික භාණ්ඩ ආරක්ෂා කිරීම පාවිච්චියෙන් ඉවත් කරන භාණ්ඩ අවශ්‍ය ආයතනවලට ලබා දීම හෝ වෙන්දේසි කිරීම, පාවිච්චියට ගත නොහැකි භාණ්ඩ විනාශ කිරීම. | රාජ්‍ය දේපල ආරක්ෂා කිරීම, අයථා භාවිතය වැලැක්වීම, හඳුනා ගැනීම, ලේඛනගත කිරීම හා රජයට ආදායමක් ලබා දීම. |
| නැතිවීම හා අලාභහානි සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි අනුව කටයුතු කිරීම. | රජයේ දේපලවලට සිදුවන අලාභහානිය සම්බන්ධව වගකිව යුතු පාර්ශවයන් සොයා බලා ඒ අනුව අලාභයන් අයකර ගැනීම හා එසේ නොවන අවස්ථාවල මු.රෙ. ප්‍රකාරව අවශ්‍ය පියවර ගැනීම. | රජයේ දේපලවලට සිදුවන අලාභහානි අවම කිරීම. |
| ස්ථාවර වත්කම් කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම තුළින් ජංගම නොවන වත්කම් කළමනාකරණය කිරීම. | අමාත්‍යාංශය විසින් ලබාගන්නා ලද ජංගම නොවන වත්කම් අවශ්‍ය අවස්ථාවන්හි අවශ්‍ය ස්ථානවලට ලබාදීම. ඒවායේ වලනයන් නිවැරදිව හඳුනා ගැනීම හා නිසි භාරකත්වය තහවුරු කර ගැනීම. | රජයේ දේපල සුරක්ෂිතව පරිහරණය කිරීමට පසුබිම සැකසීම. |
| පුවත්පත් මිලදී ගැනීම මු.රෙ. 855 යටතේ | නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු හා පුවත් දැන ගැනීමට සැලසීම. | නිසි කළමනාකාරිත්ව යෙන් යුතුව පුවත්පත් ලබාගෙන බෙදාහැරීම |

| | | |
|---|--|--|
| <p>රුපියල් ලක්ෂ දෙකකට වඩා වැඩි ඇස්තමේන්තුගත වාහන හා යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියාව සඳහා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 9.3.1 යටතේ අනුමැතිය ලබාදීම.</p> | <p>වාහන යන්ත්‍ර සූත්‍ර උපකරණ වල නියම ඇලන්වැඩියා කටයුතු ප්‍රමිතියෙන් යුතුව කර ගැනීමට ඉඩ සැලසීම.</p> | <p>අවම පිරිවැයකින් අදාළ කටයුතු සිදු කිරීම හා නාස්තිය අවම කිරීම</p> |
|---|--|--|

■ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයට අදාළ අයවැය පිළියෙල කිරීම, අයවැය ප්‍රතිපාදනයන්ට අනුකූල පරිදි වියදම් දැරීම, වාර්ෂික විසර්ජන ගිණුම් සැකසීමට අදාළ තොරතුරු ලබාදීම, ප්‍රසම්පාදන කටයුතු සිදුකිරීම සහ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයන්හි මූල්‍ය කටයුතු සම්බන්ධීකරණය

2017.12.31 දිනට ප්‍රගතිය (රු.මිලියන)

| විස්තරය | ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය | ජාතික ශිෂ්‍යභට බලකාය | ආරක්ෂක සේවා විද්‍යාලය |
|-------------------|---------------------------|----------------------|-----------------------|
| පුනරාවර්තන වියදම් | 56.55 | 205.61 | - |
| ප්‍රාග්ධන වියදම් | 2.94 | 13.71 | 126.30 |

8. අභ්‍යන්තර විගණන අංශය

8.1 සමාලෝචනය

මෙම අමාත්‍යාංශයේ සහ අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තු සහ ස්ථාපිත ආයතන වල අභ්‍යන්තර විගණන කටයුතු, ආරක්ෂක ලේකම් වෙත යොමුකරන පෙත්සම් පිළිබඳව විමර්ශනය කිරීම, විගණකාධිපති විගණන විමසුම් සඳහා පිළිතුරු සැපයීම සම්බන්ධීකරණය කිරීම, විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් සංවිධානය කිරීම, ත්‍රිවිධ හමුදාවන්හි පොදු භාණ්ඩ, වාහන, අවි හා පතරොම් සඳහා අපහරණ මණ්ඩල පත් කිරීම, රාජ්‍ය ගිණුම් කාරක සභාව හා රාජ්‍ය ව්‍යාපාර කාරක සභාව වෙත පිළිතුරු ලබාදීම සම්බන්ධීකරණය කිරීම ආදී කටයුතු අප අංශය විසින් සිදු කරනු ලබයි.

8.2 2017 වර්ෂයේ කාර්යසාධනය

2017 මෙම වර්ෂයේ පහත දැක්වෙන අභ්‍යන්තර විගණන පරීක්ෂණ සිදු කර ඇත.

| ආයතනය | විගණන විෂය පථය හා විගණන පරීක්ෂණය සිදු කළ දිනය |
|--|---|
| ආරක්ෂක අමාත්‍යාංශය | වවුචර්පත් පරීක්ෂාව (2017.01.23) සේවා වනිතා ඒකකය (අරමුදල් පරීක්ෂාව) (2017.02.17) ගිණුම් අංශය(බැංකු සැසඳුම්) (2017.02.17) වවුචර්පත් පරීක්ෂාව (2017.03.27) පාලන අංශය (නිවාඩු, අතිකාල හා තැපැල් අංශය පරීක්ෂාව) (2017.06.20) ප්‍රවාහන අංශය (2017.09.21) |
| ජාතික ශිෂ්‍යභට බලකාය | සේවා වනිතා ඒකකය (2017.03.06) |
| ආරක්ෂක අමාත්‍යාංශය හා ත්‍රිවිධ හමුදා මූලස්ථාන ඉදිකිරීමේ ව්‍යාපෘතිය(අකුරේගොඩ) | ප්‍රසම්පාදන අංශය (2017.09.19) |
| රක්නා ආරක්ෂක ලංකා (පුද්) සමාගම | ප්‍රධාන කාර්යාලය (2017.08.08) |
| ශ්‍රී ලංකා නාවික හමුදාව | ප්‍රසම්පාදන අංශය (2017.10.30) |
| සඳහිරුසෑය ඉදිකිරීමේ ව්‍යාපෘතිය | ගිණුම් අංශය (2017.10.20) |
| ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය | ප්‍රසම්පාදන අංශය හා ගබඩාව (2017.06.27) අත්තිකාරම් පරීක්ෂාව බැංකු සැසඳුම් පරීක්ෂාව |
| ශ්‍රී ලංකා ගුවන් හමුදාව | ප්‍රසම්පාදන අංශය (2017.02.17) |
| සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, | ප්‍රසම්පාදන අංශය (2017.04.03) මධ්‍යම ගබඩාව, වෙන්නවත්ත (2017.04.18) විල්පත්තුව පුත්තලම, කොන්ඩිවිච්චිය බලකා කාර්යාල (2017.05.15) බැංකු සැසඳුම් පරීක්ෂාව (2017.05.15) |
| වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව | පොදු තැන්පත් ගිණුම, බැංකු සැසඳුම් පරීක්ෂාව, ගබඩා පරීක්ෂාව, බිල්පත් පරීක්ෂාව (2017.05.24) |
| ශ්‍රී ලංකා යුධ හමුදාව | බැංකු සැසඳුම් පරීක්ෂාව (2017.02.03) ප්‍රසම්පාදන අංශය (2017.02.20) |
| රණවිරු සේවා අධිකාරිය | ප්‍රසම්පාදන අංශය (2017.08.08) |
| රාජ්‍ය බුද්ධිසේවය | ප්‍රධාන කාර්යාලය (2017.09.19) |

8.3 ගැටළු සහ අභියෝග

- ▶ අදාළ ආයතනවලින් නියමිත වේලාවට තොරතුරු ලබා ගැනීමේ අපහසුතා
- ▶ අභ්‍යන්තර විගණන ක්‍රියාවලියේ ප්‍රමාණවත් පුහුණු අවස්ථා නොමැතිවීම
- ▶ අදාළ අංශ සමඟ සම්බන්ධීකරණ හා සන්නිවේදන අපහසුතා
- ▶ පවතින නීති හා රෙගුලාසි යාවත්කාලීන නොවීම

9. ජාත්‍යන්තර සබඳතා අංශය

9.1 සමාලෝචනය

ආරක්ෂක අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සබඳතා අංශය ආරක්ෂක ලේකම්තුමාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන අතර ආරක්ෂක ලේකම්තුමාගේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ හැසිරවීම කරන ස්වාධීන අංශයක් ලෙස කටයුතු කරනු ලබයි. මීට අමතරව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සබඳතා කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය සහයෝගය ලබා දීම සිදුකරනු ලබයි.

මෙම අංශයේ මූලිකත්වය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් කෙනෙක් මඟින් ඇති වූ අතර දැනට මෙම අංශයේ සියලු වැඩ කටයුතු ජාතික බුද්ධි ප්‍රධානි කාර්යාලයට පැවරී ඇති බැවින් ජාතික බුද්ධි ප්‍රධානි මඟින් සම්බන්ධීකරණය කරනු ලබයි.

ජාත්‍යන්තර අංශය මඟින් ආරක්ෂාව සම්බන්ධයෙන් විදේශයන්වල සිදුකරන සංචාරයන් හා මෙරටට පැමිණෙන ස්වාධීන අංශයන්වල සම්බන්ධීකරණය, ආරක්ෂක ලේකම්තුමා සමඟ විදේශීය නියෝජිතයන් අතර සම්බන්ධතා හැසිරවීම, විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා සම්බන්ධවීම සහ අවශ්‍ය කරන ආරක්ෂක විධිවිධාන සැපයීම, ආරක්ෂක ලේකම්තුමාගේ විදේශ සංචාරයන් සඳහා අවශ්‍ය කරන සංශිෂ්ට වාර්තා, කථනය, වැඩසටහන් පිළියෙල කිරීම සහ එම සංචාරයන් වලදී ගනු ලබන තීන්දු තීරණ පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීම, අනිගරු ජනාධිපතිතුමා විදේශ කටයුතු අමාත්‍යතුමා සහ ආරක්ෂක අමාත්‍යතුමා සහභාගී වන විදේශ සංචාරයන් සඳහා අවශ්‍ය කරන ආරක්ෂක යෙදවුම් පිළියෙල කිරීම, විදේශ රාජ්‍යයන් සමඟ ඇති කර ගන්නා ආරක්ෂක සම්මුතීන් හා අවබෝධතා ගිවිසුම් සම්බන්ධව සම්බන්ධීකරණ කිරීම, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාර සඳහා අවශ්‍යකරන ආරක්ෂක යෙදවුම් පිළියෙල කිරීම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී ආරක්ෂක අංශ සම්බන්ධයෙන් පැන නැගෙන ගැටළු වලට පිළිතුරු ලබා දීම සම්බන්ධීකරණය කිරීම, ආරක්ෂක අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ මන්දුරා හා අපරාධ පිළිබඳ කාර්යාලය සමඟ හා එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ වූ කාර්යාලය සමඟ පවතින සම්බන්ධතා සම්බන්ධීකරණය කිරීම, ත්‍රස්ථවාදය වැලැක්වීමේ වැඩ කටයුතු සම්බන්ධයෙන් ජාතික බුද්ධි ප්‍රධානි කාර්යාලය සමඟ සම්බන්ධීකරණය හා එක්සත් ජාතීන්ගේ ත්‍රස්ථවාදය වැලැක්වීමේ විධායක අධ්‍යක්ෂක මණ්ඩලය සමඟ සම්බන්ධීකරණ කිරීම, ආරක්ෂක අමාත්‍යාංශයේ ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගයන් නවීකරණය කිරීම සහ ආරක්ෂාව පිළිබඳ කරුණු සම්බන්ධයෙන් කලාපීය සංවිධාන හා ආයතන සමඟ සහයෝගීව කටයුතු කිරීම යන කරුණු පිළිබඳව විධිමත් ලෙස කටයුතු කරනු ලබයි.

ජපානය, චීනය සහ ඉන්දියාව වාර්ෂිකව පවත්වනු ලබන ආරක්ෂක සංවාදයන්වල වැඩකටයුතු සම්බන්ධීකරණය කිරීම, ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින ත්‍රිපාර්ශ්වික සමුද්‍රීය ආරක්ෂක සහයෝගිතාවයේ වැඩකටයුතු සම්බන්ධීකරණය කිරීම, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින මිනිස් ජාවාරම සහ අනෙකුත් අපරාධ වැලැක්වීම සම්බන්ධයෙන් සිදුකරනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය, අවිආයුධ වෙළඳාම හා නිරායුධකරණය සම්බන්ධයෙන් පවතින ජාත්‍යන්තර ගිවිසුම්වලට අවශ්‍යකරණ ප්‍රතිපත්ති පිළියෙල කිරීම, අන්තර්ජාතික සම්මුතීන්වලට අවශ්‍ය කරන ආරක්ෂක යෙදවුම් පිළියෙල කිරීම, ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින විදේශ ප්‍රතිපත්ති සඳහා කැබිනට් ප්‍රකාශ පිළියෙල කිරීම, අන්තර්ජාතික වශයෙන් වැදගත්වන ආරක්ෂාව සම්බන්ධ කරුණු පිළිබඳ කැබිනට් ප්‍රකාශ පිළියෙල කිරීම, අතුරුදහන්වුවන් හා අත්තොන්‍රෝමනික ලෙස රැදවුම් භාරයේ රඳවාගෙන ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් කටයුතු කරන එක්සත් ජාතීන්ගේ කණ්ඩායම් වලට අවශ්‍ය කරන තොරතුරු සකස් කිරීමේදී ජාතික බුද්ධි ප්‍රධානි කාර්යාලය සමඟ සම්බන්ධීකරණය වීම, ලංකා ලොජිස්ටික් ඇන්ඩ් ටෙක්නොලිජීස් සමාගම විදෙස් රාජ්‍යන් සමඟ සිදුකරනු ලබන කටයුතු වලදී එම සමාගමේ ඉල්ලීම මත අවශ්‍ය කරන සහය ලබා දීම, ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සැලසුම්කරණ අංශයට අවශ්‍ය කරන ප්‍රතිපත්ති යෙදවුම් සැපයීම යන කරුණු පිළිබඳව වැඩි දුරටත් කටයුතු කරනු ලබයි.

9.2 2017 වර්ෂයේ කාර්යසාධනය

- **2017 මාර්තු මස 19 වන දින සිට 22 වන දින දක්වා චීනයේ රාජ්‍ය මන්ත්‍රණ සභික සහ ජාතික ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය අතිගරු ජෙනරාල් වැන්චි වන් ක්වාන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය, ආරක්ෂක සහයෝගිතාව ආරක්ෂාව සම්බන්ධයෙන් වූ රැස්වීම**

ආරක්ෂක අමාත්‍ය අතිගරු ජනාධිපතිතුමාට මූලික කරගනිමින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මහතාගේ ආරාධනාවක් මත මෙම සංචාරය සිදුවිය. මෙම සංචාරය අතරතුරදී චීනයේ රාජ්‍ය මන්ත්‍රණ සභික සහ ජාතික ආරක්ෂාව පිළිබඳ අමාත්‍යතුමා අතිගරු ජනාධිපතිතුමා , රාජ්‍ය ආරක්ෂක ඇමතිතුමා සහ ආරක්ෂක ලේකම්තුමා හමුවිය. මෙම හමුවීම අතරතුරදී චීනය සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුමක් අත්සන් කළු අතර චීනය මගින් හමුදා සහනාධාර ලෙස යුචාන් 100000000 ක මුදලක් නොමිලේ ප්‍රතිපාදන වශයෙන් ලබාදෙන ලදී. මීට අමතරව චීන රජයේ ආධාර මත දියතලාව ශ්‍රී ලංකා යුධ හමුදා විද්‍යාපීඨයේ ඉදිකෙරෙමින් පවතින ශ්‍රවනාගාරයේ දෙවන අධියර සඳහා යුචාන් 180000000 ක මුදලක් ලබාදීමට මුල්කෙටුම්පත් අත්සන් තබන ලදී.

- **නෙදර්ලන්ත ආරක්ෂක අමාත්‍යාංශ සහ ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශ සමඟ 2017 මැයි මස 15 වන දින අත්සන් තබන ලද ඉන්දිය සාගරයේ පිහිටි නාවික යාත්‍රා ආරක්ෂා කිරීමේ මධ්‍යස්ථාන සඳහා පහසුකම් සැලසීම සඳහා වූ අවබෝධතා ගිවිසුම**

මෙම ගිවිසුම මගින් මූලිකවම අවධානය යොමුකර ඇත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය ලබාගෙන සෝමාලියා මුහුදු තීරය හරහා ගමන් කරන නෙදර්ලන්ත වෙළඳ නෞකා සඳහා ආරක්ෂාව සැපයීමට ඉන්දියන් සාගරය තුළ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමය, මෙම අවබෝධතා ගිවිසුම ක්‍රියාත්මක කරවන්නන් ලෙස නෙදර්ලන්ත ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් නෙදර්ලන්ත නාවික හමුදාවද ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවද ක්‍රියා කරනු ලබයි.



- **2017 ජූනි මස 27 වන දින ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා ලද සමුද්‍රීය ආරක්ෂාව සහ සාගරික ගැටළු පිළිබඳ සංවාදය**

මෙම සංවාදය දෙවන වරට පවත්වන ලද අතර ජපාන නියෝජිත මණ්ඩලයේ මූලිකත්වය නිරත දිග ආසියානු කලාපය භාර විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක තකාෂි අරයෝෂි මහතා විසින් භොබවන ලදී. ශ්‍රී ලංකා පාර්ශවයේ මූලිකත්වය ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් ආර්පිආර් රාජපක්ෂ මහතා විසින් භොබවන ලදී. මෙම සංවාදය අතරතුරදී ඉන්දිය ශාන්තිකර සාගරයේ සමුද්‍රීය ආරක්ෂාව සහ සාගරික ගැටළු පිළිබඳව සාකච්ඡා කරන ලදී. මෙයට ඉන්දිය චීන මුහුදු කලාපයද අයත් විය. මෙහිදී ජපානය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරායන් පිළිබඳ විශේෂ අවධානය යොමු කරන ලදී. අනාගතයේදී ඉන්දියන් සාගරය තුළ නිදහස් හා ආරක්ෂිතව මුහුදු ප්‍රවාහන කටයුතු සිදුකිරීමට ඉන්දියන් සාගරයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙහිදී රටවල් දෙකෙහිම නියෝජිතයින් විසින් එකඟතාවය පලකරන ලදී. මීට අමතරව අනාගතයේදී දෙරට අතර මනා සහයෝගිතාවයක් පවත්වා ගැනීම සඳහා මිනිස් ජාවාරම් මන්ද්‍රව්‍ය ජාවාරම් සහ බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම පිළිබඳ සාකච්ඡා කරන ලදී.



- 2017 අගෝස්තු මස 02 වන දින ශ්‍රී ලංකාව සහ ජපානය අතර පළමු වරට පවත්වන ලද ආරක්ෂක සහයෝගීතාවය වැඩිදියුණු කිරීම සහ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුම හා පලපුරුද්ද හුවමාරු කර ගැනීම සඳහා වූ සංවාදය

2017 අප්‍රේල් මස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපාන සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂාව සම්බන්ධයෙන් වූ ආරම්භක සංවාදය 2017 අගෝස්තු මස 02 වන දින ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්වුණි. මෙම සංවාදයේ මූලිකත්වය අතිරේක ලේකම් ආරක්ෂක සරත් කුමාර මහතා සහ ජපානයේ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සබඳතා අංශයේ අධ්‍යක්ෂක ජෙනරාල් ඉසාවා මහතා විසින් හොඳවන ලදී. දෙරට අතර පවතින සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් වූ ගැටළු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණි. ජපාන පාර්ශවය විසින් පවතින නීති රාමුව තුළ වෙරළ ආරක්ෂක බලකායේ මෙහෙයුම් හා වෙරළ ආරක්ෂක බලකායේ පරිපාලනය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලදී. තව දුරටත් ජපාන පාර්ශවය විසින් වෙරළ ආරක්ෂක බලකායේ සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුම් ශක්තිමත් කිරීමට අවශ්‍ය සහය ලබා දීමට පොරොන්දු වන ලදී. වැඩිදුරටත් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සහ ජපාන ආරක්ෂක අංශ අතර සහයෝගීතාවය ස්ථාපනය කිරීම සඳහා සාකච්ඡා කරන ලදී.

- ඇමරිකා ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය සමඟ 2017 අගෝස්තු මස 04 වන දින අත්සන් තබන ලද අත්පත් කර ගැනීමේ සහ හරස් ගිවිසුම

ඇමරිකා එක්සත් ජනපදය වෙනුවෙන් ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති අතුල කේෂන් මහතා සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා අතර මෙම ගිවිසුම අත්සන් තබන ලදී. මෙම ගිවිසුම මඟින් දෙරටේ ආරක්ෂක අංශ අතර සැපයුම් සහයෝගය, සැපයුම් සහ සේවා පිළිබඳ මූලික කරුණු කොන්දේසි සහ ක්‍රියා පිළිවෙළ පිළිබඳව එකඟතාවයකට එළඹෙන ලදී.

- ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා ඒකාබද්ධ මෙහෙයුම් කමිටු රැස්වීම 3 වන වරටත් 2017 සැප්තැම්බර් මස 06 වන දින කැන්බරා නුවරදී පවත්වන ලදී.

මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආරක්ෂක ලේකම් තුමා ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වූ අතර මෙම එකාබද්ධ ක්‍රියාකාරී කමිටු හමුවේදී විශේෂයෙන් නීතිවිරෝධී පුද්ගල ජාවාරම් පිළිබඳව එනම් ඒ සම්බන්ධව කටයුතු කිරීමේදී ඇතිවන ගැටළු, ඒ පිළිබඳව වන නාවික මෙහෙයුම් සහයෝගීතාව මෙන්ම නීතිවිරෝධී පුද්ගල ජාවාරමට එරෙහිව සටන් කිරීම, එහිදී ඇතිවන විවිධාකාර ගැටළු පිළිබඳව කරුණු සාකච්ඡාවට බඳුන් විය



- මිනිස් ජාවරම සහ අනෙකුත් අන්තර්ජාතික දේශසීමා අපරාධ වැලැක්වීම පිළිබඳ ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය සහ ඕස්ට්‍රේලියානු රජයේ ආගාමික සහ දේශසීමා ආරක්ෂක දෙපාර්තමේන්තුව අතර ඇති කර ගන්නා ලද අවබෝධතා ගිවිසුම

නීති විරෝධී මිනිස් ජාවරම, අන්තර් ජාතික අපරාධවලට එරෙහිව කටයුතු කිරීම සහ සඳහා වන මෙහෙයුම් සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීම” සඳහා ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අවබෝධතා ගිවිසුමක් එළඹී අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා සහ ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික සහ දේශසීමා ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලේකම් මිචෙල් පාසුලෝ මහතා එම ගිවිසුම සඳහා 2017 සැප්තැම්බර් මස 06 වන දින අත්සන් තබන ලදී.



10. ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රය

10.1 සමාලෝචනය

ස්වාධීන රටක ප්‍රමුඛතම අවශ්‍යතාවයක් වන ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම පිණිස ආරක්ෂාවට සම්බන්ධ තොරතුරු රැස්කිරීම හා ඒවා විශ්ලේෂණය කොට නිවැරදිව, වගකීමකින් යුතුව හා කාර්යක්ෂම ලෙස දේශීය සහ විදේශීය මාධ්‍ය වෙත ලබාදීමත්, විවිධ මාධ්‍ය තුළින් ප්‍රචාරය කරනු ලබන වැරදි හෝ අනිශේක්කතියෙන් යුතු තොරතුරු නිවැරදි ලෙස හා නිසි අයුරින් දේශීය සහ විදේශීය මාධ්‍ය වෙත ලබාදීමත්, මෙම ආයතනය විසින් සිදුකරනු ලබයි.

- ජාතික ආරක්ෂාවට අදාළ තොරතුරු එක්රැස් කිරීම සහ ඒවා කඩිනමින් මාධ්‍ය වෙත නිකුත් කිරීම.
- ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන තොරතුරු හඳුනා ගැනීම සහ මාධ්‍ය හරහා ඒවා නිශේධනය කිරීම.
- ජාතික ආරක්ෂාවට අදාළ තොරතුරු සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ අදාළ අංශ සමඟ සහ සම්බන්ධතාවයෙන් යුතුව කටයුතු කිරීම.
- ආරක්ෂක අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ත්‍රිවිධ හමුදාව ඇතුළු අනිකුත් ආයතන සමඟ ඇති සම්බන්ධතාවන් වැඩිදියුණු කරගැනීම.
- අනාගත අවශ්‍යතාවයකදී පරිශීලණය සඳහා පුවත්පත් දත්ත මූලාශ්‍ර ගබඩාවක් පවත්වාගෙන යාම.
- ආරක්ෂක අමාත්‍යාංශයේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා මාධ්‍ය ආයතන සම්බන්ධීකරණය කිරීම.
- අවශ්‍ය අවස්ථාවන් වලදී ලිඛිත සහ මුඛ්‍ය ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධීකරණය කිරීම.

| ආයතනය | නිලධාරී | සෙසුනිල |
|-------------------------|---------|---------|
| ශ්‍රී ලංකා යුද්ධ හමුදාව | 08 | 16 |
| ශ්‍රී ලංකා නාවික හමුදාව | 03 | 18 |
| ශ්‍රී ලංකා ගුවන් හමුදාව | 01 | 08 |
| ශ්‍රී ලංකා පොලීසිය | 01 | 06 |
| විශේෂ කාර්ය බලකාය | - | 02 |
| සිවිල් ආරක්ෂක බලකාය | - | 03 |
| එකතුව | 13 | 53 |

10.2 2017 වර්ෂයේ කාර්යසාධනය


- මෙම මාධ්‍ය කේන්ද්‍රය විසින් වර්ෂය තුළ මාධ්‍ය සාකච්ඡා **07**ක් ද මාධ්‍ය ප්‍රචාර **55**ක් ද මාධ්‍ය ආවරණ **59**ක් ද සිදුකර සාර්ථක ප්‍රගතියක් ලබා ඇත.

ආයතනය මගින් සිදුකළ මාධ්‍ය සාකච්ඡා, මාධ්‍ය ප්‍රචාර සහ මාධ්‍ය ආවරණ පිළිබඳ විස්තරය.


| මාසය | මාධ්‍ය සාකච්ඡා | මාධ්‍ය ප්‍රචාර | මාධ්‍ය ආවරණ |
|-------------|----------------|----------------|-------------|
| ජනවාරි | - | 01 | 06 |
| පෙබරවාරි | 01 | - | 07 |
| මාර්තු | 01 | - | 06 |
| අප්‍රේල් | - | - | 08 |
| මැයි | - | - | 03 |
| ජූනි | 01 | 02 | 04 |
| ජූලි | 01 | 03 | 03 |
| අගෝස්තු | - | 09 | 05 |
| සැප්තැම්බර් | - | 15 | 07 |
| ඔක්තෝබර් | - | 08 | 07 |
| නොවැම්බර් | 02 | 12 | 02 |
| දෙසැම්බර් | 01 | 05 | 01 |
| එකතුව | 07 | 55 | 59 |

- 2008 සිට 2014 වර්ෂය දක්වා මාධ්‍ය කේන්ද්‍රයේ අවශ්‍යතාවන් සඳහා අදාළ මූල්‍ය සහ ප්‍රාග්ධන වියදම් සෘජු වැය ශීර්ෂයක් යටතේ ගෙවන ලද නමුත් 2015 වර්ෂයේ සිට මාධ්‍ය කේන්ද්‍රයට අදාළ එම වියදම් ආරක්ෂක අමාත්‍යාංශයේ අංක 103-01-06 යටතේ එම අමාත්‍යාංශය වෙත බැරකර ඇති අතර, මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්ෂගේ ලිඛිත ඉල්ලීමක් මත මූල්‍ය අවශ්‍යතා ආරක්ෂක අමාත්‍යාංශය වෙතින් සලසාදෙනු ලබයි.
- රුපියල් පන්දහසක මුදලක් (රු.5000/=) සුළුමුදල් අග්‍රිමය වශයෙන් ආයතනය වෙත ලබාදෙන අතර, ඒවා වැය කිරීමෙන් අනතුරුව වියදම් විස්තරය අදාළ බිල්පත් සමඟ ආරක්ෂක අමාත්‍යාංශය වෙත නිරවුල් කරනු ලබයි.


පුනරාවර්ථන වියදම් - 2017




ජාතික ආරක්ෂාව හා සම්බන්ධ පුවත්පත් විමර්ශන සාරාංශය - 2017




ජාතික ආරක්ෂාව හා සම්බන්ධ රුපවාහිනී නාලිකා ප්‍රවාහන විමර්ශන සාරාංශය - 2017




ජාතික ආරක්ෂාව හා සම්බන්ධ ගුවන් විදුලි නාලිකා ප්‍රවාහන විමර්ශන සාරාංශය - 2017



ජාතික ආරක්ෂාව හා සම්බන්ධ වෙබ් අඩවි විමර්ශන සාරාංශය



2017 වර්ෂයේ අපරාධ වාර්තා විමර්ශන සාරාංශය - මුලාශ්‍ර : පොලිස් කන්ව වාර්තාව



10.3 ගැටළු සහ අභියෝග

- ▶ මාධ්‍ය ප්‍රචාරණය සහ මහජන සම්බන්ධතාවය වර්තමානයේදී ඉතා වැදගත් කරුණක් වන අතර, මෙම ආයතනයේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා පවතින ගැටළු සහ අභියෝග රැසක් මාධ්‍ය කේන්ද්‍රය විසින් හඳුනාගෙන ඇත. ඒ අනුව ජාතික අවශ්‍යතාවයන් සඳහා සිවිල් සහ හමුදා සම්බන්ධීකරණය වර්ධනය මෙම ආයතනය මගින් සිදුකර ඇත. එමගින් යහපාලනය ඇති කිරීම සඳහා ජාතික ආරක්ෂාවට සම්බන්ධ ආයතන වෙත මහජනතාවගේ සහයෝගය ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.
- ▶ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පාලනය වන ලබන මෙම මාධ්‍ය කේන්ද්‍රය මහජනතාවට ජාතික ආරක්ෂාව පිළිබඳ ආයතනයක් වශයෙන් කටයුතු කළ ද නිවැරදි තොරතුරු ක්‍රමවත්ව හා ඉතා කඩිනමින් ලබාගැනීමට ඇති හැකියාව සීමාසහිත වීම.
- ▶ මෙම කේන්ද්‍රය වෙතින් මාධ්‍ය නිවේදන භාෂා තුනෙන්ම නිකුත් කළ ද දැනට දමිළ මාධ්‍ය සම්බන්ධීකරණ මාධ්‍යවේදියෙකු පමණක් සිටින අතර, සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය සම්බන්ධීකරණ මාධ්‍යවේදීන් ආයතනය තුළ නොමැති අතර, රටෙහි ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඵලවන ජාත්‍යන්තර මාධ්‍ය විස්තර නිවැරදිව සහ ක්‍රමවත්ව ලබාගැනීම සඳහා ඉංග්‍රීසි, දමිළ නාලිකා, නිරීක්ෂණය සඳහා වෘත්තීමය අයවලුන් නොමැතිවීම.
- ▶ මාධ්‍ය අවස්ථා සහ අනෙකුත් මාධ්‍ය කටයුතු වාර්තා කිරීම සහ ජායාරූපකරණය/වීඩියෝ කැමරා/නිශ්චල කැමරා/හඬ පටිගත කිරීමේ යන්ත්‍ර/නිවේදක හැකියාව සහ වාර්තාකරනයේ හැකියාව ඇති අයවලුන් මෙන්ම මාධ්‍ය උපකරණ භාවිතා කිරීමට හැකියාව ඇති අයවලුන් මෙම මාධ්‍ය කේන්ද්‍රය තුළ නොමැතිවීම.
- ▶ මහජනතාව සහ ආයතන සමඟ ඇති සහයෝගීතාව ඉතාමත් වැදගත් සහ නෛසර්ගික වන බැවින් මෙම ආයතනයේ කාර්ය මණ්ඩලය සඳහා මාධ්‍යකරණය පිළිබඳව දැනුමක් සහිත අයවලුන් නොමැති හෙයින් ඉහත ආයතන සහ මහජනතාව සමඟ ඇති සම්බන්ධතාවය සීමා සහිත වී ඇති බැවින්, මාධ්‍ය ප්‍රචාරණය සඳහා ලබාගත හැකි තොරතුරු අවම වීම.

10.4 අනාගත අපේක්ෂා

- ජාතික ජනමාධ්‍ය විද්‍යාලය සමඟ මෙම කේන්ද්‍රයේ කාර්ය මණ්ඩලයට ජන මාධ්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ පුහුණු පාඨමාලා /වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට යෝජනා කිරීම.
- ජාතික සහ ජාත්‍යන්තරව ජාතික ආරක්ෂාවට අහිතකර බලපෑම් ඵලවන ආකාරයෙන් නිකුත්වන මාධ්‍ය ප්‍රකාශන ඉතා වේගවත් හා කාර්යක්ෂම ආකාරයට නිශේධනය කිරීම සඳහා අදාළ මාධ්‍ය නිවේදන හා ප්‍රකාශ ක්ෂණිකව මාධ්‍ය තුළින් ප්‍රකාශයට පත්කිරීමට විශේෂ විමර්ශන මණ්ඩලයක් ආයතනය තුළින් ක්‍රියාත්මක කිරීම.
- සියලු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන් සමඟ සුභදත්වය/දැනුම/වර්ධනය කර ගැනීම සඳහා සම්මන්ත්‍රණ/වැඩමුළු සංවිධානය කිරීම.
- ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු මාධ්‍ය ඒකකයන් ඒකරාශීකොට ඔවුන් වෙනුවෙන් පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සංවිධානය කිරීම.
- රටෙහි ජාතික ආරක්ෂාව හා සම්බන්ධ ගැටළු පැන නගින අවස්ථාවන්හි අදාළ ස්ථානයන් වෙත ගොස් නිවැරදි තොරතුරු මාධ්‍යයන් වෙත නිකුත් කිරීම සඳහා කැමරාකරුවන්/ වාර්තාකරුවන්/ බලය ලත් නිලධාරීන් ගෙන් සමන්විත ක්ෂණික විහිදුම් මාධ්‍ය කණ්ඩායම් ස්ථාපිත කිරීමට යෝජනා කිරීම. (ප්‍රවාහන පහසුකම් සහිත)
- රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ හා සහය ඇතිව මාධ්‍ය කේන්ද්‍රයෙහි කාර්ය මණ්ඩලය වෙත ඉතා භාෂා පුහුණුවක් ලබාදීමට සැලසුම් කිරීම.
- ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙතින් සිදුකරනු ලබන ජාතික ආරක්ෂාව හා සම්බන්ධ ක්‍රියාකාරකම් හා අදාළ මාසික හෝ ඉතර මාසික සඟරා/පුවත්පත් එළි දැක්වීමට යෝජනා කිරීම.
- ජාතික ආරක්ෂාව හා සම්බන්ධ තොරතුරුහි ආරක්ෂාව තරකර ගැනීම සඳහා (සයිබර් ප්‍රහාර) සුදුසු විශේෂඥ දැනුමක් ඇති සම්පත් දායකීන් හා දියුණු උපකරණ කේන්ද්‍රය වෙත ලබාගැනීමට යෝජනා කිරීම.

11. හමුදා සම්බන්ධතා කාර්යාලය

11.1 සමාලෝචනය

මෙම අංශයෙහි ප්‍රමුඛතම භූමිකාව වන්නේ අන්‍යෝන්‍ය අවබෝධය සහ සක්‍රීය ක්‍රියාකාරිත්වය තහවුරු කර ගැනීම වස් ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමන් හා ආරක්ෂක ලේකම් විසින් නිකුත් කෙරෙන දැනුම් දීම් කීරණ හා නියෝග, ත්‍රිවිධ හමුදා සහ වෙනත් ආයතන අතර සම්බන්ධීකරණයෙන් සංනිවේදනය කරලීමයි.

මීට අමතරව, රජය සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කෙරෙන ප්‍රතිපත්තිමය කීරණ ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය සහ අනුමත කාර්යභාරයන් හා වැඩසටහන් වෙන්කර දී ඇති සම්පත් නොඉක්මවා ක්‍රියාත්මක කිරීමයි.

- ත්‍රිවිධ හමුදා උත්සව කටයුතු සම්බන්ධීකරණය කිරීම හා ඊට අදාළ උපදෙස් සහ අනුමැතිය ලබාදීම.
- රාජ්‍ය උත්සව කටයුතු සුදුසු පරිදි සම්බන්ධීකරණය කිරීම.
- විදේශ අමුත්තන්, රාජ්‍ය ප්‍රාන්තිකයන් සහ ත්‍රිවිධ හමුදා උසස් නිලධාරීන්ගේ පැමිණීම සම්බන්ධීකරණය කිරීම සහ සහයෝගය ලබාදීම.
- ත්‍රිවිධ හමුදාවන් ගේ විවිධ අවශ්‍යතා සඳහා ඒ ඒ අමාත්‍යාංශ/ආයතන හා සම්බන්ධතාවයෙන් කටයුතු කර එම අවශ්‍යතාවයන් සපුරාදීමට කටයුතු කිරීම.
- විවිධ අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු/ආයතනයන් ගේ අවශ්‍යතා සඳහා ත්‍රිවිධ හමුදා දැනුම හා සම්පත් භාවිතා කරමින් ඇවැසි සහාය ලබාදීම හා සම්බන්ධීකරණය කිරීම.
- ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වල සේවයේ යෙදී සිටින විදේශීය ආරක්ෂක උපදේශකයින්/ සම්බන්ධීකාරකයින් (රටවල් 11 ක් නියෝජනය වන පරිදි 15 දෙනෙකු පමණ) සමඟින් හමුදා ආධාරක වැඩසටහන් ආරක්ෂක ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක උපදේශක/ සම්බන්ධීකාරක සම්මන්ත්‍රණ පැවැත්වීමට කටයුතු කිරීම.
- ත්‍රිවිධ හමුදා මූලස්ථාන වෙත දේශීය/ විදේශීය අයවළුන් ඇතුල්වීම සඳහා අනුමැතිය ලබාදීම සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි/ත්‍රිවිධ හමුදාධිපති වරුන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවීම/සාකච්ඡා කිරීම සඳහා අවසරය ලබාදීම.
- ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරුන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විවිධ උත්සවයන් සඳහා සහභාගිවීම හා විදේශීය තාන්ත්‍රිකයින් විසින් පවත්වනු ලබන ප්‍රිය සම්භාෂණ/උත්සව සඳහා සහභාගිවීම සඳහා වූ අනුමැතිය ලබාදීම හා ත්‍රිවිධ හමුදා නිලධාරීන් හමුදා නොවන උත්සව අවස්ථාවන්හි ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගිවීමේදී සහ එකී උත්සව අවස්ථාවන් නියෝජනය වන පරිදි නිල ඇඳුමින් සහභාගිවීම සඳහා ඒ ඒ සේවාවන් විසින් ඉල්ලා සිටින විටදී අනුමැතිය ලබාදීම.
- අමාත්‍යාංශයේ පැවැත්වෙන හමුදා රැස්වීම්/සාකච්ඡා හා දේශණ සංවිධානය හා සම්බන්ධීකරණය කිරීම.
- විදේශ කටයුතු අමාත්‍යාංශය වෙතින් කරනු ලබන නිර්දේශයට යටත්ව නියමිත කාලසටහනට ධාවනය නොවන විදේශීය නාවික යාත්‍රා/ගුවන් යානා වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික නිෂ්කාශණ ලබාදීම (Diplomatic Clearance)
- ආරක්ෂක හමුදාවන්ට අදාළ ආනයනය කර ඇති භාණ්ඩ රේගුවෙන් මුදා ගැනීම සහ වෙනත් පුද්ගල/ආයතන වෙනුවෙන් ආනයනය කරනු ලබන රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් ගෙනදිය හැකියැයි සැලකෙන සියලු උපකරණ, ගුවන් යානා, ගුවන් යානා උපකරණ සහ බෝට්ටු එංජින් වැනි භාණ්ඩ රේගුවෙන් මුදාගැනීමට කරනු ලබන ඉල්ලීම් සඳහා අනුමැතිය ලබාදීම.
- රාජ්‍ය ප්‍රාන්තික ප්‍රභූවරුන් සඳහා ගුවන් පහසුකම් සලසාදීම සහ දෛනිකව නියමිතව ගමන් ගන්නා ගුවන් හමුදා ගුවන් යානා මඟින් ගුවන් පහසුකම් සලසාදීමට අමතරව හෙලිකොප්ටර් යානා වල අවශ්‍යතාවය සඳහා කරනු ලබන ඉල්ලීම් අනුව අවශ්‍ය පරිදි කටයුතු සිදුකිරීම.



- අමාත්‍යාංශයට පැමිණෙන සියලු අමුත්තන්/වාහන පැමිණීමට අවසරය ලබාදීම - ඒ ඒ අංශය විසින් කරනු ලබන ඉල්ලීම අනුව වේ.
- සිතියම්/ගුවන් සිතියම් ලබාගැනීම සඳහා සර්වේයර් ජනරාල් ඇමතීම.
- සඳහිරුසැය ඉදිකිරීම් කටයුතු - මෙහෙයවීම සහ අධීක්ෂණය.
- අමාත්‍යාංශයට අනුයුක්තව සේවයේ යෙදී සිටින සියලුම ත්‍රිවිධ හමුදා නිලධාරීන්/සෙසුනිලයින් ගේ පරිපාලනමය කටයුතු සිදුකිරීම/අමාත්‍යාංශයේ විවිධ අංශයන් සඳහා ත්‍රිවිධ හමුදා වෘත්තීය අයවළුන් ලබාදීම/මාරු කිරීම් කටයුතු සිදුකිරීම.
- හමුදාවන්ට අයත් විවිධ ආයතන වෙතට විශේෂයෙන් අභිමංසල/රණවිරු සෙවණ, මිහිදුසෙන් මැදුර ආදී තැන් වලට සිවිල් පුද්ගලයින්ගේ පැමිණීම හා ඔවුන් විසින් සිදුකරනු ලබන සංග්‍රහ කටයුතු පරිත්‍යාග කිරීම සඳහා වූ අනුමැතිය ලබාදීම.
- කොළඹ නගරය අලංකරණය කිරීමේ කටයුතු සඳහා වෙනම ඒකකයක් (CCSCBU) ස්ථාපිතකර ඇති අතර එමඟින් අදාළ කටයුතු සිදුකිරීම පිළිබඳ අධීක්ෂණය කිරීම.
- අතිගරු ජනාධිපතිතුමා සහභාගීවන රාජ්‍ය උත්සව සඳහා අධිසභායක නිලධාරීන් නම් කිරීම - ජනාධිපති කාර්යාලයෙන් කරනු ලබන ඉල්ලීමකට අනුව ත්‍රිවිධ හමුදා මූලස්ථාන දැනුවත් කිරීමෙන් පසුව එම මූලස්ථානයන් විසින් ඉදුරාම අදාළ නාමයෝජනා ජනාධිපති කාර්යාලය වෙත ලබාදෙනු ඇත.
- ආගමික සිද්ධස්ථාන/රජයේ වැදගත් ගොඩනැගිලිවල නඩත්තු/නව ගොඩනැගිලි ඉදිකිරීම ආදිය සඳහා ආරක්ෂක ලේකම්තුමාගේ අනුමැතියට යටත්ව ත්‍රිවිධ හමුදා සහාය ලබාදීම.
- රජයේ හෝ වෙනත් ආයතන මගින් සිදුකරනු ලබන ජල ආශ්‍රිත ක්‍රීඩා/ගමන් බිමන් හා වෙනත් කටයුතු සඳහා නාවික හමුදා සහාය ලබාදීම.
- රජයේ පාසල් වෙත උපදේශක සේවා සහාය ලබාදීම (තුර්ය වාදන/බාලදක්ෂ/දේශන සහාය) ආදී වශයෙන්.
- විදේශීය ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීම මෙන්ම විදේශීය හමුදාවන්ගේ පුහුණු කටයුතු සඳහා දිවයිනේ සංචාර සඳහා සම්බන්ධීකරණ කටයුතු සඳහා පිළිවෙලින් ත්‍රිවිධ හමුදා මූලස්ථාන වෙත පැවරීම සහ ඒ සඳහා පරිපාලනමය සහාය හා අධීක්ෂණය සිදුකිරීම.
- ඩෙංගු වසන්තය තුරන් කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සහ සිආදෙ දායකත්වය සැපයීම (පාසල් මට්ටමින්/ප්‍රාදේශීය මට්ටමින්/දිස්ත්‍රික්ක මට්ටමින් දිවයින පුරා ආවරණය වන පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි සිදුකිරීම).
- සියලු උත්සව සඳහා අවස්ථානුකූලව ත්‍රිවිධ හමුදා තුර්ය වාදන කණ්ඩායම් වල සේවය ලබාදීම.
- ගාලුමුවදොර පිටියේ කරනු ලබන සියලුම උත්සව සඳහා වරායේ අධිකාරියේ අනුමැතියට යටත්ව අනුමැතිය ලබාදීම.
- රාජ්‍ය උත්සව සඳහා හමුදා සහාය ලබාදීම (නිදහස් දින පෙළපාලිය/රණවිරු සැමරුම් දිනය) හා පළාත් මට්ටමින් පැවැත්වෙන රණවිරු සැමරුම් උත්සව සඳහා අවැසි අනුමැතිය සේවා සහාය සහ හට පිරිස් ලබා දීම සම්බන්ධීකරණය කරදීම මියගොස් සිටින රාජ්‍ය නායකයින්ගේ ජන්මදින උත්සව සහ මියගිය දින සැමරුම් උත්සව වෙනුවෙන් (ගුණ සැමරුම් උත්සව) පැවැත්වෙන උත්සව අවස්ථාවන් සඳහා කරනු ලබන ඉල්ලීම් අනුව අවශ්‍ය බියුගල් වාදකයින් සහ අවශ්‍ය පරිදි සහාය ලබාදීම.

- නවීකරණය කරනු ලබන බෝට්ටු අපනයනය කිරීම සහ මත්ස්‍ය කර්මාන්තය සඳහා බෝට්ටු අපනයනය පිළිබඳව අවසරය ලබාදීම.(අවශ්‍ය ලියකියවිලි සනාථ කර ගැනීමෙන් අනතුරුව)
- ගාලුමුවදොර පිටිය සහ ප්‍රදීපගාර පරිශ්‍රයේ සිදුකරනු ලබන ජායාරූපගත කිරීම සහ ටෙලි නාට්‍ය චිත්‍රපට සඳහා රූගත කිරීම වලට අනුමැතිය ලබාදීම(ගුවනේ සිට සිදුකරනු ලබන ජායාරූප ගත කිරීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයෙන් අනුමැතිය ලබාදෙනු ලැබේ.)
- චිත්‍රපට රූගත කිරීම සඳහා කරනු ලබන ඉල්ලීම් - ත්‍රිවිධ හමුදා ඇදුම් ආයින්තම්/යාන වාහන ඇතුළත්ව කරනු ලබන දර්ශන සහ ත්‍රිවිධ හමුදා වනගෙන ඇතුළත් දර්ශනයන් වෙතොත් හමුදා කඳවුරු තුළ කරනු ලබන රූගත කිරීම් සම්බන්ධයෙන් අදාළ සේවාවන් වෙතින් හෝ අධ්‍යක්ෂ ජනමාධ්‍ය ගෙන් අදහස් නිරීක්ෂණ ලබාගෙන අනුමැතිය ලබාදීම.
- ත්‍රිවිධ හමුදාවන් වෙතට අවශ්‍ය අමතර කොටස්/ආම්පන්න විදේශීය මිලදී ගැනීම සඳහා වූ රේගු නිශ්කාෂණ සහතික කිරීම.
- ශ්‍රී ලංකා ධීවරයන් ඉන්දියානු මුහුදු සීමාවේදී ඉන්දීය ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගත් විට ශ්‍රී ලංකාවේ ඉන්දියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක විසින් නාවික හමුදාවට පිටපත් සහිතව මෙම අමාත්‍යාංශය වෙත දැනුම් දුන් අවස්ථාවේදී ඒ බැව් විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුවත් කිරීම.
- විවිධ උත්සවයන් සඳහා ආරක්ෂාව ලබාදෙනු ලබන ලෙස කරනු ලබන ඉල්ලීම් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය වෙත යොමු කිරීම.
- මාධ්‍ය මධ්‍යස්ථානයේ අවශ්‍යතා සහ ඔවුන් විසින් මාධ්‍ය ප්‍රචාර ලබාදීම සම්බන්ධයෙන් හමුදා සම්බන්ධතා නිලධාරීගේ අනුමැතිය සුදුසු පරිදි ලබාදීම.
- ත්‍රිවිධ හමුදා ප්‍රදර්ශණ කුටි ලබා ගැනීමට කරනු ලබන ඉල්ලීම් සඳහා අවශ්‍ය පරිදි කටයුතු සිදු කිරීම.
- ත්‍රිවිධ හමුදාවන් මඟින් සුභසාධන කටයුතු පිණිස මුදල් ඉපයීම සඳහා පවත්වනු ලබන සංදර්ශන/ලෝකරැසිපත්/මෝටර් රථ ධාවන තරඟ ආදිය පැවැත්වීම සඳහා කොන්දේසිත් යටත්ව අනුමැතිය ලබාදීම.
- විවිධ පුද්ගලයන් ගේ වෙළඳ ව්‍යාපාර නිෂ්පාදන කටයුතු ආරක්ෂක හමුදා අයවළුන් අතරේ වෙළඳාම් කිරීමට කරනු ලබන ඉල්ලීම් ත්‍රිවිධ හමුදාධිපතින් වෙත යොමු කිරීම.
- දිවයිනේ සිදුවන ස්වභාවික විපත් හා මානව ආපදාවන්ට ලක් වූ එම ජනතාව වෙනුවෙන් ආරක්ෂක අංශ සමාජකයින්ගේ සේවය ලබාදීම.
- වෙසක් උත්සව වැනි පුණ්‍යෝත්සව සඳහා ආරක්ෂක අංශවල සේවා සභායන් නොඅඩුව ලබාදීමට කටයුතු සිදුකිරීම.

මෙම අංශය මගින් සිදු කරනු ලබන කාර්යයන් පහත පරිදි වේ.

- හමුදා සම්බන්ධතා නිලධාරී කාර්යාලයට අයත් විෂය පථයට ගැනෙන සියලුම විෂයන් නිසි අයුරු ඉටුකිරීම.
- ආරක්ෂක ඇමතිතුමා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා, ආරක්ෂක ලේකම් තුමා ගනු ලබන තීරණ යුද, නාවික සහ ගුවන් හමුදා වෙත දැනුම්දීම සහ සම්බන්ධීකරණය කිරීම සහ රාජ්‍ය හා අනෙකුත් ආයතන සමඟින් සහයෝගයෙන් ක්‍රියා කිරීම හා අමාත්‍යාංශයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියා කිරීම.
- රජය හා ආරක්ෂක අමාත්‍යාංශය විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය ක්‍රියා මාර්ග ක්‍රියාවේ යෙදවීම හා අධීක්ෂණය කිරීම.



11.2 2017 වර්ෂයේ කාර්යසාධනය

◆ මහජනතාව වෙනුවෙන් කරනු ලබන මානුෂික සත්කාරක සේවාවන්

මෙම කාර්යාලය විසින් ලබාදෙනු ලබන උපදෙස් වලට අනුව ස්වභාවික විපත් වලදී ආරක්ෂක අංශ සේවා සහායන් ලබාදී ඇත. විශේෂයෙන්ම ඩෙංගු වසන්ගතය හා ගංවතුර නායයාම්/නියං තත්ත්වයේදී සපයා ඇති සේවාවන් මහජනතාවගේ පැසසුමට ලක්වී ඇත.

- 2017 මැයි මස 14 දින කොලොන්නාව මිනොටමුල්ල අපද්‍රව්‍ය බහලුම් ස්ථානයේ සිදු වූ නායයාම් තත්ත්වයන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදා ශ්‍රම දායකත්වය ලබාදීම.
- 2017 මැයි මස දිවයින පුරා පැවති අපහසත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ගංවතුරෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදා ශ්‍රමදායකත්වය ලබාදීම.



- බස්නාහිර පළාතේ ජාතික රෝහල්වල ඩෙංගු රෝගීන් බහුලව නේවාසිකව ප්‍රතිකාර ගැනීම හේතුවෙන් අවශ්‍ය වන ගොඩනැගිලි අඩු පාඩුව මදකින් හෝ සපුරා ගැනීම සඳහා ආරක්ෂක ලේකම්තුමාගේ උපදෙස් පරිදි අංගොඩ,කළුබෝවිල, රාගම, මීගමුව සහ ගම්පහ යන රෝහල් වලට තාවකාලිකව ගොඩනැගිලි ඉදිකර දී ඇති අතර හැකි සෑම අවස්ථාවකදීම හෙද සේවා සහායන් ලබාදීමට කටයුතු කර ඇත. තවද රෝහල්වල සුළු සේවක වැඩවර්ජන අවස්ථාවලදී අවැසි සහාය ලබාදී ඇත.



- නියං කාලය තුළ අසරණ වූ ජනතාව වෙත පානීය ජල පහසුකම් සැපයීම සඳහා අවශ්‍ය කටයුතු කර ඇති අතර ඒ සඳහා ජල බවිසර් රථවල සේවයද ලබාදී ඇත.



- වකුගඩු රෝගය බහුලව පවතින ප්‍රදේශ සඳහා පානීය ජල පහසුකම් සඳහා ජල පෙරණයන් නාවික හමුදාව විසින් තනාදීමට ක්‍රියාකර ඇත.
- ඩෙංගු රෝගය පැතිරයාම වැළැක්වීම සඳහා මෙම වසර තුළදී පහත සඳහන් හට පිරිස් යොදවා සහාය දක්වන ලදී.

| | |
|-------------------|--------|
| අ. යුද්ධ හමුදාව - | 67,427 |
| ආ. නාවික හමුදාව- | 25,087 |
| ඇ. ගුවන් හමුදාව - | 21,436 |
| ඈ. සිආදෙ | 33,935 |



- විවිධ අවස්ථාවන් සඳහා තුර්ය වාදන හා සංස්කෘතික කණ්ඩායම් වල සේවා ලබා ගැනීමට කරනු ලබන ඉල්ලීම් වලට අනුව එම සේවා අවශ්‍යතාවයන් පවතින ප්‍රතිපත්තීන්ට යටත්ව ලබා දීමට කටයුතු කර ඇත.
- ◆ රජයේ විවිධ අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු මගින් පවත්වනු ලබන උත්සව අවස්ථාවන්හිදී ආරක්ෂක අංශ විසින් සපයනු ලබන දායකත්වය
- රජයේ විවිධ අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු මගින් මෙන්ම විවිධ ආයතන වෙතින් පවත්වනු ලබන විවිධ උත්සව අවස්ථාවන්හිදී ආරක්ෂක අංශ විසින් සපයනු ලබන දායකත්වය හා සහයෝගය වෙනුවෙන් එම අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු හා ආයතන ප්‍රධානීන්ගේ විශේෂ ප්‍රශංසාව හිමි වී ඇත.
- ◆ සඳහිරුසෑ ව්‍යාපෘතිය
 - සඳහිරුසෑය උසින් අඩි 285 ක් වූත් විශ්කම්භය අඩි 255 වූත් ස්තූපයකි. ස්ථූප කර්මාන්තයට ආවේනිකව ඉදිවන මෙම ස්ථූපය මේ වන විට උසින් අඩි 60 ක් නිම කර ඇත. මෙම ඉදිකිරීම් සඳහා ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ 1779 පමණ හට පිරිස් ප්‍රමාණයක් යොදවා ඇත.



- ◆ කොළඹ නගර අලංකරණ ඒකකය
 - කොළඹ නගර අලංකරණ ඒකකය මගින් කොළඹ හා අවට නාගරිකයන් තුළ ස්ථාපිත ඇවිදින මංකීරු 11 ක නඩත්තු කටයුතු නිරීක්ෂණය කරන අතර නගරයේ අලංකරණයට හානිවන පරිදි අවසර නොලත් ස්ථානවල කැලී කසළ දමන්නන් අත්අඩංගුවට ගැනීම කාර්ය සඳහා සිවිල් පොලීසිය වෙත සහායවීම.



- කොළඹ හා තදාසන්න ප්‍රදේශවල අනවසර කසළ බැහැර කිරීම වැලැක්වීමේ මෙහෙයුම් මැදිරියක් පැය 24 පුරාවටම ක්‍රියාත්මක වන සේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යටතේ දැනට ආරම්භ කර ඇති බැවින් එම මැදිරිය යටතේ නිරීක්ෂණ රාජකාරී කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවෙන් 30 දෙනෙකුගෙන් (එක් සේවාවකින් 10 දෙනෙකු බැගින්) සමන්විත කණ්ඩායමක් අනියුක්ත කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයෙන් දී ඇති උපදෙස් වලට අනුව ක්‍රියාකර ඇත.



- ◆ වෙහෙර විහාරස්ථාන සංවර්ධනය සඳහා ශ්‍රම දායකත්වය සැපයීම
 - දිවයිනේ වෙහෙර විහාරස්ථාන සංවර්ධනය සඳහා මේ වන විට දෙදහසකට වැඩි ප්‍රමාණයකගේ ශ්‍රම දායකත්වය සපයා ඇත.
- ◆ මෙම වසරේ පහත සඳහන් පරිදි විදේශීය නාවික යාත්‍රා වලට රට තුළට පැමිණීම සඳහා රාජ්‍යතාන්ත්‍රික නිෂ්කාශණ ලබාදී ඇත.

| රට | නැව් සංඛ්‍යාව |
|--------------------------|---------------|
| ඉන්දියාව | 6 |
| පාකිස්ථානය | 8 |
| ඉන්දුනීසියාව | 1 |
| ජපානය | 3 |
| රුසියාව | 1 |
| ප්‍රංශය | 2 |
| චීනය | 4 |
| බංගලාදේශය | 2 |
| ඕස්ට්‍රේලියාව | 2 |
| ඇමරිකා එක්සත් ජනපද නොහොඳ | 4 |
| කැනඩාව | 1 |
| ජර්මනිය | 2 |
| එකතුව | 36 |

- මෙම වසරේ පහත සඳහන් විදේශීය ගුවන් යානා වලට දිවයිනට පැමිණීමට හා රට හරහා ගමන් කිරීමට රාජ්‍ය තාන්ත්‍රික නිශ්කාශණ ලබා දී ඇත.

| රට | නැව් සංඛ්‍යාව |
|---------------------|---------------|
| ඇමරිකා එක්සත් ජනපදය | 71 |
| පාකිස්ථානය | 5 |
| බ්‍රිතාන්‍යය | 6 |
| ජපානය | 15 |
| කුවේට් | 7 |
| ස්වීඩනය | 1 |
| චීනය | 6 |
| ඉන්දියාව | 15 |

| | |
|---------------------------|-----|
| සීමාබන්ධන | 5 |
| ඕමානය | 8 |
| ජර්මනිය | 2 |
| එක්සත් අරාබි එමීර් රාජ්‍ය | 2 |
| නවසීලන්තය | 4 |
| මැලේසියාව | 7 |
| ඕස්ට්‍රේලියාව | 7 |
| රුසියාව | 8 |
| යෙමනය | 1 |
| අසර්බයිජානය | 1 |
| ස්පාඤ්ඤය | 2 |
| ප්‍රංශය | 7 |
| රිඉයලය | 1 |
| බ්‍රසීලය | 3 |
| ඇංගෝලියාව | 3 |
| ස්විස්ටර්ලන්තය | 1 |
| බල්ගේරියාව | 1 |
| ඉන්දුනීසියාව | 5 |
| සිංගප්පූරුව | 1 |
| කටාර් | 5 |
| දකුණු අප්‍රිකාව | 1 |
| යුරේනය | 1 |
| නයිජීරියාව | 2 |
| මොරොක්කෝව | 1 |
| එකතුව | 205 |

● වසර තුළදී පහත සඳහන් විදේශීය ප්‍රභූවරුන් - රාජකාරික හා ත්‍රිවිධ හමුදා උසස් නිලධාරීන්ගේ ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ සහාය ලබා දීම.

■ විදේශීය ප්‍රභූවරුන්

- ⊕ චීන ආරක්ෂක අමාත්‍යවරයාගේ සංචාරය - 2017.03.19-22
- ⊕ ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය - 2017.05.11 -12
- ⊕ තේපාල ජනාධිපති හා දූත පිරිසගේ සංචා - 2017.05.13 – 16
- ⊕ මැලේසියානු අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය - 2017.12.17 – 19

■ විදේශීය ජාතික ආරක්ෂක විද්‍යාලය

- ⊕ ඕමාන් ජාතික ආරක්ෂක විද්‍යාලයේ ශ්‍රී ලංකා සංචාරය - 2017.05.18 – 25
- ⊕ පකිස්තාන් ජාතික ආරක්ෂක විද්‍යාලයේ ශ්‍රී ලංකා සංචාරය - 2017.04.23 – 27
- ⊕ බංගලාදේශ ජාතික ආරක්ෂක විද්‍යාලයේ ශ්‍රී ලංකා සංචාරය - 2017.08.12 – 18
- ⊕ චීන ජාතික ආරක්ෂක විද්‍යාලයේ ශ්‍රී ලංකා සංචාරය - 2017.11.21 – 24
- ⊕ ඉන්දියානු Higher Command Course - 2017.09.25 – 29

■ විදේශීය ත්‍රිවිධ හමුදා උසස් නිලධාරීන්

- ⊕ පාකිස්තානු නාවික හමුදා ප්‍රධානීගේ සංචාරය - 2017.06.10 – 14
- ⊕ ඉන්දියානු යුධ හමුදා ප්‍රධානීගේ සංචාරය - 2017.08. 10
- ⊕ සුඩාන් හමුදා ප්‍රධානීගේ සංචාරය - 2017.09.17 -21

- ✦ ඉන්දියානු දකුණු පෙදෙස භාර යුධ අඥාපතිගේ සංචාරය - 2017.08.17 - 19
- ✦ ඉන්දියානු දකුණු පෙදෙස භාර නාවික අඥාපතිගේ සංචාරය - 2017.08.01- 04
- ✦ ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානීගේ සංචාරය - 2017.12.11- 15

11.3 අනාගත අපේක්ෂා

- 2019 වසරේ අමාත්‍යාංශය ඛත්තරමුල්ල - අකුරේගොඩ නව ගොඩනැගිල්ලක ස්ථාපිතවීම අපේක්ෂා කෙරේ.
- මෙම වසරේදී ඉටුකළ සේවාවන් මෙන්ම 2019 - 2021 වසරවලදී ද සිදුකිරීමට බලාපොරොත්තුවේ.
- පොදු මහජනතාවගේ සුභ සිද්ධිය උදෙසා ආරක්ෂක හමුදාවන් විසින් සිදුවිය යුතුව ඇති සේවාවන් නොපිරිහෙලා සිදුකිරීමට කටයුතු කිරීම.



12. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය

12.1 සමාලෝචනය

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ ආරම්භය වර්ෂ 1985 දක්වා දිවෙන අතර, ආරම්භයේදී ඒකාබද්ධ මෙහෙයුම් විධානය ලෙස ස්ථාපනය කරනු ලැබූයේ එවකට සිදුකරනු ලැබූ ක්‍රියාත්මකයන්හිදී ත්‍රිවිධ හමුදාවන් සහ පොලිස් සම්බන්ධීකරණකටයුතු සිදුකිරීම සඳහාය. වර්ෂ 1999 ජනවාරි මස 04 වන දින ඒකාබද්ධ මෙහෙයුම් කාර්යාංශය පිහිටුවනු ලැබූයේ එවකට පැවති ඒකාබද්ධ මෙහෙයුම් විධානය ප්‍රතිස්ථාපනය කරමින් වන අතර, වර්ෂ 2000 දී කෙටිකලක් පැවති ඒකාබද්ධ මෙහෙයුම් කාර්යාලය යලිත් වරක් ස්ථාපනය කරමින් ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය ලෙස පිහිටුවන ලදී. මානුෂික මෙහෙයුම් අවසානයේ ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය පුළුල් කරමින් 2009 අංක 35 දරණ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ගැසට් පත්‍රය මගින් පශ්චාත් යුධමය අභියෝගයන්ට සරිලන ආකාරයට වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය වර්ෂ 2009 ජූලි 15 වන දින ස්ථාපනය කරන ලදී.


ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුර වර්තමාන ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන්ගේ උසස්ම නිලධාරී තනතුර වේ. ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි පත්කිරීම අතිගරු ජනාධිපතිතුමා විසින් සිදුකරනු ලබන අතර, අවස්ථානුකූලව යුධ හමුදාධිපතිවරයා, නාවික හමුදාධිපතිවරයා හෝ ගුවන් හමුදාධිපතිවරයා අතරින් එක් නිලධාරියෙකු ඒ සඳහා පත්කරනු ලබයි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, ආරක්ෂක විෂයභාර අමාත්‍යාංශයේ ලේකම් වරයාගේ විධානය, අධීක්ෂණය සහ පාලනය යටතේ ක්‍රියාකළ යුතුය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ පරමාර්ථය වනුයේ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවල ක්‍රමෝපාය පිළිබඳ විධාන සැපයීම සහ සන්නද්ධ හමුදාවල ඒකාබද්ධ නියුක්තිය සඳහා වූ න්‍යායන් වර්ධනය කිරීම.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිගේ වගකීම් පහත සඳහන් පරිදි වේ.

- සන්නද්ධ හමුදාවල ක්‍රමෝපාය පිළිබඳ විධානය සැපයීම සහ ඒකාබද්ධ සේවා නියුක්තිය සඳහා වූ න්‍යායන් වර්ධනය කිරීම.
- සන්නද්ධ හමුදා අතර බුද්ධිමය අංශයන්ට අදාළ කර්තව්‍යයන් සම්බන්ධ කාරණා සම්බන්ධීකරණය, සන්නද්ධ හමුදා මෙහෙයුම් වල සහ ඒකාබද්ධ සේවා නියුක්තිය සඳහා වූ සැලසුම් සකස් කිරීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධීකරණය කිරීම.
- ක්‍රමෝපාය සැලසුම් වලට අදාළව මුදල් වර්ෂයන් සඳහා සන්නද්ධ හමුදාවල වැඩසටහන්, නිර්දේශ හා අයවැය යෝජනා පිළිගත් ප්‍රමුඛ කරුණු වලට කොතෙක් දුරට අනුකූල වන්නේද යන්න පිළිබඳව උපදෙස් දීම.
- මිනිස් බලය උපකරණවලට අදාළව, සන්නද්ධ හමුදාවල මහා පරිමාණ වැඩසටහන් හා ප්‍රතිපත්ති කොතෙක් දුරට ක්‍රමෝපාය සැලසුම් වලට අනුකූලවන්නේද යන්න පිළිබඳව උපදෙස් දීම.
- සන්නද්ධ හමුදාවල ඒකාබද්ධ පුහුණුවීම් සඳහා ප්‍රතිපත්ති සැලසුම් කිරීම සහ සන්නද්ධ හමුදා විසින් සාමසාධක මෙහෙයුම් සිදුකිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම.
- යෝජිත ආරක්ෂක ප්‍රසම්පාදන සැලසුම් වලට අනුව යුධමය අවශ්‍යතාවයන් තක්සේරු කිරීම.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය ජර්ධන ශාඛාවන් 4 කින් සහ අභ්‍යන්තර පාලන කටයුතු සඳහා පාලන ශාඛාවකින් සමන්විතය. මීට අමතරව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලේකම් කාර්යාලය වෙතින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිගේ සම්බන්ධීකාරක කටයුතු සිදුකරනු ලබයි.



12.2 2017 වර්ෂයේ කාර්යසාධනය

• මූල්‍ය ප්‍රගතිය

| 2017.01.01 දින සිට 2017.12.31 දක්වා ලද ප්‍රතිපාදන හා වියදම් සාරාංශය | | | | | | | |
|---|-------------------------------|----------------------------|-----------------------------------|--|---|---------------------------------|--------------------------------|
| වැය ශීර්ෂය (අ) | වැය විස්තරය (ආ) | 2017 ප්‍රතිපාදනය (ඇ) | 2017 අමතර ප්‍රතිපාදන (ඈ) | මු.රෙ.66 යටතේ මාරු කිරීම (-) (ඉ) | මුළු ප්‍රතිපාදනය (ඊ) = (ඇ)+(ඈ)+ (ඉ) | 2017.12.31 දිනට වියදම (උ) | ඉතිරිය (ඌ) = (ඊ)- (උ) |
| පුනරාවර්ථන වියදම් | | | | | | | |
| ගමන් වියදම් | | | | | | | |
| 103-01-07-1102 | විදේශ ගමන් වියදම් | 7.0 | 0.00 | 0.00 | 7.00 | 5.1 | 1.9 |
| සැපයුම් | | | | | | | |
| 103-01-07-1201 | ලිපි ද්‍රව්‍ය හා කාර්යාලීය | 2.5 | | 0.42 | 2.92 | 2.8 | 0.7 |
| 103-01-07-1202 | ඉන්ධන | 10.0 | | 0.00 | 10.0 | 7.0 | 3.0 |
| 103-01-07-1205 | වෙනත් | 4.5 | | 0.00 | 4.5 | 4.0 | 0.5 |
| නඩත්තු වියදම් | | | | | | | |
| 103-01-07-1301 | වාහන | 5.3 | | 0.00 | 5.3 | 3.0 | 2.3 |
| 103-01-07-1302 | යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ | 0.2 | | 0.52 | 0.72 | 0.72 | රු.85.68 |
| 103-01-07-1303 | ගෙඩනැගිලි ඉදිකිරීම් හා නඩත්තු | 0.1 | | | 0.1 | 0.03 | 0.7 |
| සේවා | | | | | | | |
| 103-01-07-1401 | ප්‍රවාහන | 0.5 | | 0.00 | 0.5 | 0.24 | 0.26 |
| 103-01-07-1402 | තැපැල් හා විදුලි සංදේශ | 2.5 | | | 2.5 | 2.1 | 0.31 |
| 103-01-07-1403 | විදුලිය හා ජලය | 6.2 | | (0.245) | 5.96 | 3.5 | 2.5 |
| 103-01-07-1404 | බදුකුලී හා පළාත් පාලන බදු | 39.8 | 0.00 | (1.4) | 38.4 | 38.3 | 0.065 |
| 103-01-07-1409 | වෙනත් | 0.6 | | (0.23) | 0.37 | 0.24 | 0.13 |

| | | | | | | | |
|----------------------------------|------------------------------|------|------|---------|-------|-------|-------|
| පුනරාවර්ථන එකතුව | | 79.2 | 0.00 | (0.935) | 78.27 | 67.1 | 11.1 |
| ප්‍රාග්ධන වියදම් | | | | | | | |
| පුනරුත්ථාපන හැ වැඩිදියුණු කිරීම් | | | | | | | |
| 103-01-07-2002 | යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ | 0.06 | | | 0.06 | 0.029 | 0.03 |
| 103-01-07-2003 | වාහන | 0.3 | | | 0.3 | 0.00 | 0.3 |
| වත්කම් අත්පත්කර ගැනීම | | | | | | | |
| 103-01-07-2102 | ගෘහ භාණ්ඩ හා කාර්යාලීය උපකරණ | 1.0 | | 0.8 | 1.8 | 1.8 | 0.001 |
| 103-01-07-2103 | යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ | 0.3 | | 0.1 | 0.4 | 0.4 | 0.015 |
| ධාරිතා සංවර්ධනය | | | | | | | |
| 103-01-07-2401 | කාර්ය මණ්ඩල පුහුණුවීම් | 2.0 | | 0.035 | 2.0 | 2.0 | 0.003 |
| | එකතුව | 3.7 | 0.00 | 0.9 | 4.6 | 4.2 | 0.04 |
| | මුළු එකතුව | 82.9 | 0.00 | 0.00 | 82.9 | 71.4 | 11.4 |

◆ ක්‍රියා සහ සැලසුම් ශාඛාව

- මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ඩෙංගු රෝගීන් වැඩි වීම හේතුවෙන් ඔවුන් හට අවශ්‍ය සේවාවන් සැපයීම සඳහා රෝහලේ හෙද කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවන බැව් දැනුම් දීමෙන් පසු ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය මත 2017.03.22 දින සිට ත්‍රිවිධ හමුදා හෙද කාර්ය මණ්ඩලයක සහය ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව අඩුවන තෙක් ලබාදීමට කටයුතු කරන ලදී.
- මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවීම හේතුවෙන් පිහිටුවන ලද වෛද්‍ය රසායනාගාර සඳහා 2017.06.29 දින සිට යුද්ධ හමුදාව වෙතින් රසායනාගාර ශිල්පියෙකු හා හෙද සහයකයින් 02 ක්ද, නාවික හමුදාව වෙතින් නාවිකයින් 08 දෙනෙකු සහ වෛද්‍ය සහයක නාවිකයින් 07 දෙනෙකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව අඩුවන තෙක් ලබාදීමට කටයුතු කරන ලදී.
- ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සිදුකරන සංවර්ධන කටයුතු නිමාවෙන් අනතුරුව සිවිල් ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීමට ත්‍රිවිධ හමුදාව ඉටු කරනු ලැබූ කාර්යභාරය අලලා ස්වාධීන රූපවාහිනී සේවය වෙතින් 2017.03.31 දින සිට 2017.04.02 දින දක්වා ප්‍රවෘත්ති ආවරණ කටයුතු සිදුකිරීමටත්, සාම්පූර්ණ වාකරේ ප්‍රදේශවල ආදිවාසී ජනතාව පිළිබඳ ප්‍රවෘත්ති වැඩසටහනක් සකස් කිරීමටත් අවශ්‍ය ආරක්ෂක අංශවල සහය ලබාදීම සඳහා අවැසි සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලදී.
- ආරක්ෂක අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලැබූ ඉන්දියානු සංගීත ප්‍රසංගය 2017.03.11 දින ගාලු මුවදොර පිටියේදී පැවැත්වූ අතර, එහිදී සිවිල් පොලිස් නිලධාරීන්ගේ සහය සඳහා ත්‍රිවිධ හමුදා පොලිස් භටයින්ගේ සේවය ආයුධ රහිතව පහත සඳහන් පරිදි ලබාදීමට කටයුතු කරන ලදී.
- හිරු රූපවාහිනී නාලිකාව වෙතින් සංවිධානය කරන ලද හිරු මෙගා බ්ලාස්ට් සංගීත ප්‍රසංගය 2017.03.24 දින නාලල මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වූ අතර, එහිදී සිවිල් පොලිස් නිලධාරීන්ගේ සහය සඳහා යුද්ධ හමුදාව වෙතින් ශ්‍රීලයුපොහේබ් භටයින්ගේ සහය ලබාදෙන ලදී.
- ත්‍රිකුණාමලයේදී 2017.03.28 දින සිට 2017.04.01 දින දක්වා පැවැත්වූ යොවුන්පුර උත්සවයේ ආරක්ෂක රාජකාරීන් ඉටු කිරීම සඳහා පොලිස් නිලධාරීන්ගේ සහයට යුද්ධ හමුදාව වෙතින් හට පිරිස් ලබාදෙන ලදී.
- පයාගල පොලිස් වසමේ අලුත් අවුරුදු උත්සවයට සමගාමීව 2017.04.23 සහ 2017.04.27 දිනයන්හි සංගීත සංදර්ශණ 03 ක් අංගන්ගොඩ, පිණිදියමුල්ල සහ ලෙවිලියන්වත්ත හල්කදවිල යන ක්‍රීඩාංගනයන්හිදී පැවැත්වූ අතර, එයට සහභාගී වූ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සිවිල් පොලිස් නිලධාරීන්ගේ සහය සඳහා ත්‍රිවිධ හමුදා පොලිස් භටයින්ගේ සේවය ලබාදෙන ලදී.
- උතුරු පළාතේ හඳුනාගත් පුරාවිද්‍යා ස්ථාන පිළිබඳ පසු විපරම හා නව ස්ථාන හඳුනා ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් 2017.04.20 දින සිට 2017.12.31 දින දක්වා කාලය තුළ අධියර

කිහිපයක් යටතේ උතුරු පළාතේ වව්නියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය සහ යාපනය යන දිස්ත්‍රික්කයන්හි (අධි ආරක්ෂිත කලාපයද ඇතුළුව) අධිකෂණ සංචාරයක නිරතව සිටින අතර, එම කටයුතු වල නියලීම සඳහා පුරාවිද්‍යා නිලධාරීන් හට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය, ආරක්ෂාව, නවාතැන් පහසුකම් හා වෙනත් අවශ්‍යතා යුද්ධ හමුදාව වෙතින් සැපයීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලදී.

- නෙන් FM ගුවන් විදුලි නාලිකාව මඟින් කන්තලේ පොලිස් වසමෙහි අග්‍රබෝධි විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී 2017.04.22 දින සංගීත සංදර්ශණයක් පැවැත්වූ අතර, එහිදී මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සිවිල් පොලිස් නිලධාරීන්ගේ සහය සඳහා යුද්ධ හමුදාව වෙතින් ශ්‍රීලයුපොහේබ් හටයින්ගේ සහය ලබාදෙන ලදී.
- ගරු අග්‍රාමාත්‍ය තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2017.05.01 දින පැවැති මැයි දින රැළිය සඳහා මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තු නියෝජිතයින් සහ ප්‍රභූවරුන් ඇතුළු විශාල ජනතාවක් සහභාගී වූ බැවින් එහිදී සිවිල් පොලිස් නිලධාරීන්ගේ සහය සඳහා යුද්ධ හමුදාව වෙතින් ශ්‍රීලයුපොහේබ් හටයින්ගේ සේවය ආයුධ රහිතව ලබාදෙන ලදී.
- ආබාධිත රණවිරුවන්ගේ සංගමයේ සාමාජිකයින් විසින් වැටුප් විෂමතා නොලැබීම හේතුවෙන් මාලිගාවත්ත විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, ජනාධිපති ලේකම් කාර්යාලය, ආරක්ෂක අමාත්‍යාංශය සහ අරලියගහ මන්දිරය වෙත 2017.06.28 දින පා ගමනින් පැමිණ විරෝධතාවක් පැවැත්වූ අතර, එම විරෝධතාවය අතරතුර යම් කලහකාරී තත්වයක් ඇතිවුවහොත් එය මැඩපැවැත්වීමට සහ පාලනය කිරීම සඳහා අධිකාරීලත් නිලධාරීන්ගේ අධිකෂණය යටතේ ත්‍රිවිධ හමුදා විනයාරක්ෂක නිලධාරීන්ගේ සහය පහත සඳහන් පරිදි ලබාදීමට කටයුතු කරන ලදී.

| සන්නද්ධ හමුදා සේවය | ජනාධිපති ලේකම් කාර්යාලය | අරලියගහ මන්දිරය | මාලිගාවත්ත විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව |
|-------------------------|-------------------------|-----------------|---|
| ශ්‍රී ලංකා යුද්ධ හමුදාව | 30 | 20 | 25 |
| ශ්‍රී ලංකා නාවික හමුදාව | 10 | 05 | 05 |
| ශ්‍රී ලංකා ගුවන් හමුදාව | 10 | 05 | 05 |

- අලුත්ගම නගරයේ ව්‍යාපාරික ප්‍රජාව විසින් වසරක් පාසා සංවිධානය කරනු ලබන ගොල්ඩ් පිෂ් මෙගා නයිට් සංගීත ප්‍රසංගය අලුත්ගම මහජන ක්‍රීඩාංගණයේදී 2017.07.21 දින පවත්වන ලදී. එයට ගරු සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහභාගීවූ අතර, එහි ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්ගේ සහයට ත්‍රිවිධ හමුදා විනයාරක්ෂක නිලධාරීන්ගේ සහය පහත සඳහන් පරිදි ලබාදීමට කටයුතු කරන ලදී.
- ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය 2017.07.24 දින සිට 2017.08.08 දින දක්වා පැවති අතර, ඒ සඳහා ත්‍රිවිධ හමුදා විනයාරක්ෂක නිලධාරීන් ආයුධ රහිතව පහත සඳහන් පරිදි ලබාදීමට කටයුතු කරන ලදී.
- අ.පො.ස (උ.පෙළ) විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2017.08.05 දින සිට 2017.09.03 දක්වා වූ කාලය තුළ පැවති අතර, ඒ සඳහා අවශ්‍ය ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය කරන ලදී.
- රණවිරුවන් සුරැකීමේදී ජාතික බලවේගය විසින් කොටුව දුම්රියපොල ඉදිරිපිටදී 2017.08.08 දින පැවති උද්ඝෝෂණයට සහ ඉන් අනතුරුව පැවති පාගමනේදී යම්කිසි ගැටලුකාරී තත්වයක් ඇතිවුවහොත් එය මැඩලීම සඳහා යුද්ධ හමුදාව වෙතින් විනයාරක්ෂක අධිකාරී නිලයේ නිලධාරියෙකුගේ අධිකෂණය යටතේ නිලධාරීන් කණ්ඩායම් 02 ක් පොලිස් නිලධාරීන්ගේ සහය සඳහා ආයුධ රහිතව ලබාදීමට කටයුතු කරන ලදී.
- පහත සඳහන් ප්‍රදේශයන් තුළ පැවති වියළි කාළගුණික තත්ත්වය හේතුවෙන් 2017.01.13 දින සිට වියළි කාළගුණික තත්ත්වය පහව යනතෙක් ත්‍රිවිධ හමුදාවට අයත් ජල බවුසර් මඟින් දක්වා ඇති පරිදි ජලය බෙදාහැරීමට කටයුතු කරන ලදී.
- ගම්පහ දිස්ත්‍රික්කය වෙත පානීය ජලය සැපයීම සඳහා 2017.02.17 දින සිට සති 02 ක කාලසීමාවක් නාවික හමුදාව වෙතින් ජල බවුසර් 02 ක් ලබාදීමට කටයුතු කරන ලදී.
- අඹතලේ ජල පවිත්‍රාගාරයේ පිහිටි විදුලි ට්‍රාන්ස්පෝම්ර් යන්ත්‍රවල අත්‍යාවශ්‍ය හදිසි කටයුත්තක් හේතුවෙන් 2017.03.28 දින සවස සිට 2017. 03.29 දින දක්වා ජලය සැපයීම අත්හිටවූ අතර, එම ජල සැපයීම නැවත යථා තත්වයට පත්කරන තෙක් ජලය සැපයීම සඳහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (බටහිර - මධ්‍යම) කාර්යාලය, මාලිගාකන්ද වෙත බවුසර් 05 පහත පරිදි ලබාදීමට කටයුතු කරන ලදී.

- ආපදාවන්ට පත්වුවන්ට සහන සැලසීම සඳහා විදේශීය ප්‍රධානයක් ලෙස ශ්‍රී ලංකා රජය වෙත ලබාදුන් සහල් තොග 2017.03.31 දින ඔරුගොඩවත්ත අංක 07 ගබඩාවේ සිට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය වෙත ප්‍රවාහනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව වෙතින් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙතින් ප්‍රවාහන පහසුකම් ලබාදෙන ලදී.
- නියගයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා පකිස්ථානු රජයෙන් ලබාදෙන ලද සහල් තොගය 2017.04.07 දින ඔරුගොඩවත්ත අංක 09 ගබඩාවේ සිට අනුරාධපුර දිස්ත්‍රික්කය වෙත රැගෙන යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ත්‍රිවිධ හමුදාව වෙතින් ලබාදීමට කටයුතු කරන ලදී.
- අලුත් අවුරුදු සමය වෙනුවෙන් සතොස විසින් පාරිභෝගික ජනතාව වෙත අත්‍යවශ්‍ය ආහාර මලු ලබාදීමේ වැඩසටහන සඳහා 2017.04.08 දින සිට ලංකා සතොස විසින් මැක්ලම් ආහාර ගබඩාවේ සිට මොණරාගල, අනුරාධපුර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වෙත ප්‍රවාහනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව වෙතින් පහසුකම් ලබාදීමට කටයුතු කරන ලදී.
- කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලම්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මිනොටමුල්ල කුණු කන්ද 2017.04.14 දින කඩා වැටීමෙන් ඇති වූ ආපදා තත්වය පාලනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදා හට පිරිස් සහ අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබාදීමට කටයුතු කරන ලදී.
- ඔරුගොඩවත්ත අංක 09 ගබඩාවේ සිට මොණරාගල, අනුරාධපුරය සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන් වෙත නියගයෙන් පීඩාවට පත් ජනතාව සඳහා පකිස්ථානු රජයෙන් ලද සහල් තොගය ප්‍රවාහනය කිරීමට ත්‍රිවිධ හමුදා වෙතින් 2017.04.18 දින සිට 2017.04.20 දින දක්වා ප්‍රවාහන පහසුකම් හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙතින් හට පිරිස් ලබාදීමට කටයුතු කරන ලදී.
- මොණරාගල හා කුරුණෑගල යන දිස්ත්‍රික්කයන් වෙත පකිස්ථානු රජයෙන් ලද සහල් තොගයක් ප්‍රවාහනය කිරීම සඳහා 2017.05.19 දින සිට 2017.05.24 දිනයන් සඳහා ත්‍රිවිධ හමුදාව වෙතින් ප්‍රවාහන පහසුකම් ලබාදීමට කටයුතු කරන ලදී.
- ඩෙංගු වසංගත තත්වය පාලනය සඳහා 2017.06.28 දින සිට සති 02 ක කාලයක් සඳහා කොළඹ මහ නගර සභාව ප්‍රධාන බස්නාහිර පළාත තුළ පොලිස් ස්ථාන මට්ටමින් සිදුකරන ලද විශේෂ පවිත්‍රතා මෙහෙයුමට සහ අනවසර කසල බැහැර කරන්නන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ සහය ලබාදීමට කටයුතු කරන ලදී.
- වියළි කාලගුණික තත්වය නිසා පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා හා ඔවුන්ගේ ජීවන තත්වය සුරක්ෂිත කිරීම වස් 2017.08.09 දින අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී ගත් තීරණ පරිදි අදාළ ප්‍රදේශයන්හි එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට එක් ත්‍රිවිධ හමුදා නිලධාරියෙකු බැගින් පත් කිරීමට කටයුතු කරන ලදී.
- ගරු අග්‍රාමාත්‍යතුමාගේ සහ මැති ඇමතිවරු ඇතුලු පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් එක්සත් ජාතික පක්ෂ සම්මේලනය 2017.09.10 දින රත්නපුර සිවිලි ක්‍රීඩාංගණයේදී පැවැත්වූ අතර, එහිදී සිවිල් පොලිස් නිලධාරීන්ගේ සහය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් නිලධාරීන් 10 දෙනෙකුගේ සේවය ආයුධ රහිතව ලබාදීමට කටයුතු කරන ලදී.
- 2017.09.13 දින ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති කිහිපයක් මගින් ක්‍රියාත්මක කල වෘත්තීය ක්‍රියා මාර්ග අතරතුර රජයේ දේපළ වලට ආරක්ෂාව සැපයීමට ත්‍රිවිධ හමුදාව වෙතින් හට පිරිස් සුදානම් කර තබන ලදී.
- 2017.10.28 දින සිට 2017.10.31 දින දක්වා මෙරටට පැමිණි ඇමරිකානු “USS NIMITZ” ප්‍රහාරක ගුවන් යානා ප්‍රවාහන නෞකා කණ්ඩායමට අයත් කාර්ය මණ්ඩලයේ කොළඹ නගර සංචාරය සඳහා ත්‍රිවිධ හමුදාවේ සම්බන්ධතාවයෙන් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලදී.
- ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයේ කාර්ය මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන ලද අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් අධාල වූ හදිසි සේවා සඳහා 2017.11.22 දින නාවික හමුදාව වෙතින් රාත්‍රී රාජකාරි කටයුතු ඉටුකිරීම සඳහා හෙද නිලධාරීන් 10 දෙනෙකු ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනය වෙත ලබාදෙන ලදී.
- මීගමුව දිස්ත්‍රික් රෝහලේ හෙද හා සියලුම පරිපූරක වෛද්‍ය වෘත්තීය සමිති විසින් ගන්නා ලද වෘත්තීය ක්‍රියා මාර්ගයක් හේතුවෙන් 2017.11.22 දින 0700 පැයේ සිට 2017.11.23 දින 0700 පැය දක්වා කාලය තුළ එහි කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව වෙතින් පහත සඳහන් පරිදි හෙද කාර්ය මණ්ඩලයක් මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත අනුයුක්ත කිරීමට කටයුතු කරන ලදී.

- අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් 2017.11.25 දින සිට 2017.11.26 යන දෙදින ජලය බෙදාහැරීම අත්හිටුවන ලද අතර, එම දිනයන්හි ජලය බෙදාහැරීම සඳහා ජල බවුසර් 04 ක් මාලිගාකන්ද ජල සම්පාදන යෝජනා ක්‍රමය වෙත යුද්ධ හමුදාව වෙතින් ලබාදීමට කටයුතු කරන ලදී.
- 2017.12.12 දින සිට 2017.12.21 දින දක්වා වූ කාලය තුළ පැවති අ.පො.ස (සා.පෙළ) විභාගය සඳහා අවශ්‍ය ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය කිරීම සිදු කරන ලදී.
- දිවයිනේ පැවති අයහපත් කාලගුණික තත්වය මත නාවික ප්‍රවාහන මාර්ගයන්හි ඇතිවූ අවහිරතා හේතුවෙන් 2017.12.20 වන දින අ.පො.ස (සා.පෙළ) විභාගයේ ප්‍රශ්ණ පත්‍ර ගුවන් මගින් පලාලි ගුවන් හමුදා කඳවුරේ සිට ප්‍රවාහනය කිරීමට අවශ්‍ය පහසුකම් ගුවන් හමුදාව වෙතින් ලබාදීමට කටයුතු කරන ලදී.

◆ මුලධර්ම හා පුහුණු ශාඛාව

- 103-01-07-2401 වැය ශීර්ෂය මගින් 2017.01.01 දින සිට 2017.12.31 දින දක්වා ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ පුහුණු කටයුතු සඳහා ප්‍රතිපාදන වශයෙන් රු 2,000,000.00ක මුදලක් මෙම කාර්යාලය වෙත ලබාදී ඇත.
- ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් විශ්‍රාම ගැනීමට නියමිත යුධ හමුදා, නාවික හමුදා හා ගුවන් හමුදා සාමාජිකයින් සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මගින් එක් අවුරුදු සහ සය මාසික වෘත්තීය පුහුණු පාඨමාලාවන් පවත්වනු ලබන අතර, පළමු අර්ධ වර්ෂයේ සාමාජිකයින් 187ක් සඳහා 2017.01.17 දිනද, දෙවන අර්ධ වර්ෂයේ සාමාජිකයින් 175 ක් සඳහා 2017.07.10 දින ද වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කරන ලදී.
- ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ අනුග්‍රහයෙන් බ්‍රිතාන්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලය මගින් ත්‍රිවිධ හමුදා නිලධාරීන් 32ක් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් දෙදෙනෙකුගේ සහභාගිත්වයෙන් 2017.03.06 දින සිට 10 දින දක්වා Managing Defence in Wider Security Context(MDWSC) පාඨමාලාවද, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 29 ක් සඳහා 2017.03.13 දින සිට 17 දින දක්වා Military Legal course පාඨමාලාවද සිනමන් ග්‍රැන්ඩ් හෝටලයේදී පවත්වන ලදී.



- ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් 4 Round of Pakistan - Sri Lanka Armed Forces Staff Talks සාකච්ඡාව පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නගරයේදී 2017.03.14 දින සිට 16 දින දක්වා ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 05 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.
- ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් ත්‍රිවිධ හමුදා නිලධාරීන් 30 ක් සඳහා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය, ශ්‍රී ලංකාවේ රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරිය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත කාර්යාලය එකතුව සංවිධානය කරන ලද Chemical, Biological, Radiological and Nuclear (CBRN) First Responder වැඩමුළුව 2017.05.15 දින සිට 2017.05.19 දින දක්වා රොක් හවුස් යුධ හමුදා කඳවුර ඉවණාගාරයේදී පවත්වන ලද අතර, ඒ සඳහා රු. 143,899.00 ක මුදලක් වැය කරන ලදී.



- ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් විශ්‍රාම ගැනීමට නියමිත යුධ හමුදා, නාවික හමුදා හා ගුවන් හමුදා සාමාජිකයින් 151 ක් සඳහා ඩේවිඩ් පීරිස් ආයතනය මඟින් පවත්වනු ලබන ත්‍රිරෝද රථ භායතුරු පැදි පාඨමාලාව 2017.06.13 දින සිට 2017.10.20 දින දක්වා පවත්වන ලදී.
- ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ සංවිධානයෙන් ත්‍රිවිධ හමුදා නිලධාරීන් 60 දෙනෙකු සඳහා Computer Emergency Readiness Team (SLCERT) ආයතනය මඟින් පවත්වන ලද Cyber Security වැඩමුළුව රොක් හවුස් යුධ හමුදා කඳවුර ශ්‍රවණාගාරයේදී 2017.07.11 දින 0900 පැයේ සිට 1600 පැය දක්වා පවත්වන ලද අතර ඒ සඳහා රු. 23,843.76 ක් වැය කරන ලදී.



- 2017 දෙසැම්බර් මස 04 දින සිට 08 දින දක්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ ස්විස්ටර්ලන්තයේ Geneva Centre for Security Policy (GCSP) ආයතනය මඟින් සංවිධානය කරන Defence Attach Orientation Course දෙවන පාඨමාලාව සැබැඳිව සාකච්ඡාව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිගේ ප්‍රධානත්වයෙන් ස්විස්ටර්ලන්ත තානාපති සහ ස්විස්ටර්ලන්ත ආරක්ෂක උපදේශකගේ සහභාගිත්වයෙන් 2017.07.21 දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේදී පවත්වන ලදී.
- ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය සහ සංහිදියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද Programme on Sharing of Transitional Justice Processes By the Defence Institute of International Legal Studies (DILLS) වැඩමුළුව 2017.08.17 දින ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 15 දෙනෙකුගේ සහභාගිත්වයෙන් රොක් හවුස් යුධ හමුදා කඳවුරේදී පවත්වන ලද අතර ඒ සඳහා රු. 21,608.10 ක් වැය කරන ලදී.



- ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ සංවිධානයෙන් ත්‍රිවිධ හමුදා නිලධාරීන් 40 දෙනෙකු සඳහා Project Management Programme පාඨමාලාව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය මඟින් 2017.10.16 වන දින සිට 25 වන දින දක්වා 0900 පැයේ සිට 1600 පැය දක්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලීය කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයෙහි පවත්වන ලද අතර, ඒ සඳහා රු. 800,000.00 ක් වැය කරන ලදී.
- ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ සංවිධානයෙන් ත්‍රිවිධ හමුදා නිලධාරීන් 30 දෙනෙකු සඳහා Executive Development Programme පාඨමාලාව Postgraduate Institute of Management (PIM), ආයතනය මඟින් 2017.11.21 දින සිට 27 දින දක්වා 0900 පැයේ සිට 1600 පැය දක්වා නො 28, ලෙස්ලී රණගල මාවත, කොළඹ 08 හිදී පවත්වන ලද අතර, ඒ සඳහා රු. 892,500.00 ක් වැය කරන ලදී.



- 2017.12.04 දින සිට 08 දින දක්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ ස්විස්ටර්ලන්තයේ Geneva Center for Security Policy (GCSP) ආයතනය මගින් සංවිධානය කරන ලද DefenceAttache Orientation Course දෙවන පාඨමාලාව දකුණු සහ අග්නිදිග ආසියානු රටවල් 12ක් නියෝජනය කරමින් රාජකාරී නිලධාරීන් සහ ආරක්ෂක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 15 දෙනෙකු සහ දේශීය නිලධාරීන් 14 දෙනෙකුගේ සහභාගිත්වයෙන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේදී පවත්වන ලදී. GCSP ආයතනය විසින් පාඨමාලාව සඳහා වැයවූ සියලු වියදම් දරන ලදී.




- ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ Adams Skills Development Centre, Academy of Financial Studies නො 03, බ්‍රිස්ටල් විදිය, කොළඹ 01 ආයතනයේදී පවත්වන ලද Microsoft Excel Advanced Analysis Tools පාඨමාලාව 2017.12.11 සහ 12 යන දිනයන්හි පවත්වන ලදී. එම පාඨමාලාව සඳහා ත්‍රිවිධ හමුදා සෙසු නිලධාරීන් 08 දෙනෙකු සහභාගි වූ අතර, ඒ සඳහා රු. 128,000.00 ක් වැය කරන ලදී.


◆ නාවික හා ගුවන් මෙහෙයුම් ශාඛාව

- 2017.01.01 දින සිට 2017.08.31 දින දක්වා කාලය තුළ රට තුළ ඇතිවූ නායයෑම් හා හදිසි ගිනි ගැනීම් තත්වයේදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් කරන ලද ඉල්ලීම් වලට අනුව අවශ්‍ය යුද හමුදා හට පිරිස් සහය ලබාදීම සඳහා යුද්ධ හමුදා මූලස්ථානය සමඟින් කටයුතු සම්බන්ධීකරණය කරන ලදී.
- 2017.01.01 දින සිට 2017.12.31 දින දක්වා කාලය තුළ රට පුරා ඇතිවූ හදිසි ගංවතුර තත්වයේදී අවශ්‍ය වූ නාවික හමුදා බෝට්ටු සහය ලබාදීමට කටයුතු කරන ලදී. තවද සියදිවි හානි කර ගැනීම්, අතුරුදහන් වූවන් සහ ධීවර කටයුතු වලදී සිදුවන අනතුරුවලදී කිමිදුම් කරුවන්ගේ සහය සහ ජීවිත ආරක්ෂක කණ්ඩායම්වල සහය ලබාදීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු කරන ලදී.
- 2017.01.01 දින සිට 2017.12.31 දින දක්වා කාලය තුළ රට පුරා ඇති වූ ගංවතුර හා හදිසි ලැවිගිනි තත්වයන් හේතුවෙන් අවතැන් වූවන් සොයා ගැනීම, ඔවුන් එයින් මුදවා ගැනීම සහ ලැවිගිනි අවස්ථාවන් වලදී එම ගිනි නිවා දැමීම සඳහා ගුවන් හමුදා හෙලි යානා සහය ලබාදීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු කරන ලදී.
- රටේ පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් අවතැන් වූවන්ගේ සනීපාරක්ෂක කටයුතු සිදුකිරීම සඳහා යුධ හමුදාව සතු ගලි බඩුසර් රථ 2017.06.02 දින සිට මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ලබාදීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලදී.
- 2017.05.26 දින සිට රට තුළ පැවති හදිසි ගංවතුර හා ආපදා තත්වය හේතුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ස්ථාපිත සම්බන්ධීකරණ කාර්යාලයේ රාජකාරී සඳහා මෙම කාර්යාලයෙන් නිලධාරියෙකු අනුයුක්ත කරන ලදී.
- 2017.01.01 දින සිට 2017.12.31 දින දක්වා ආමාප්‍රකා වෙනත් නියමුවන් රහිත යානා ක්‍රියාකරවීම පිළිබඳ අනුමැතිය ලබාගැනීම සඳහා අයදුම්කරුවන් 871 දෙනෙකු ඉල්ලුම්කල අතර, එම අයදුම්කරුවන් අතුරින් 826 දෙනෙකු සඳහා අනුමැතිය ලබා දෙන ලදී.

- නියමුවන් රහිත යානා හැසිරවීමේදී ඇති වී තිබෙන ගැටලු සම්බන්ධයෙන් මෙම කාර්යාලයේ 2017.11.27 දින පැවති සාකච්ඡාවේදී පොලිස් දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට යෝජනා වූ බැවින් 2017.12.11 දින සිට 2017.12.31 දක්වා බස්නාහිර පළාතට අයත් පොලිස් ස්ථාන 163 ක පොලිස් ස්ථානාධිපතිවරුන් දිනකට 25 දෙනා බැගින් 163 දෙනෙකු මෙම කාර්යාලය වෙත ගෙන්වා එක්දින වැඩමුළුව පවත්වා දැනුවත් කිරීමට කටයුතු කරන ලදී.
- 2017.01.01 දින සිට 2017.12.31 දින දක්වා ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන් සඳහා ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු හට පිරිස් වල සහය ලබාදීම් සම්බන්ධීකරණය කළ අතර, ඒ පිළිබඳ විස්තර පහත සඳහන් පරිදි වේ.



ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක සාමාජිකයින්ගේ සහභාගිත්වය - 147885



පරීක්ෂා කරන ලද ස්ථාන ප්‍රමාණය -1,799,627

- 2017 ජුනි ජූලි යන මාස වලදී ඩෙංගු උවදුර සීග්‍රයෙන් වැඩි වූ අතර ඒ සඳහා පාසල් දරුවන් විශාල වශයෙන් ගොදුරුවීමේ අවදානමක් ඇති බැවින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ආරක්ෂක අමාත්‍යාංශය වෙතින් කරන ලද ඉල්ලීමට අනුව මෙම කාර්යාලය විසින් 2017.07.29 සහ 30 යන දිනවල සියලුම පාසල් ආවරණය වන පරිදි පවත්වන ලද ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වය ලබාදීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලදී.
- 2017 අගෝස්තු මාසයේදී පවත්වන ලද අපොස උසස් පෙළ සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වීමට පුරම එම විභාගය පවත් වන ලද පාසල් කේන්ද්‍ර කර ගනිමින් ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යොදවා කරන ලද විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලදී.
- කොළඹ මහ නගර සභා සීමාව තුළ (මෝදර මට්ටක්කුලිය මහවත්ත ග්‍රෑන්ඩ්පාස් බොරැල්ල දෙමටගොඩ මාලිගාකන්ද නාරාහේන්පිට) යුධ හමුදාවේ 200 පමණ හට පිරිසක් හට විශේෂ පුහුණුවක් ලබාදී ඔවුන් යොදවා කරන ලද විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනේ නි විස්තර පහත සඳහන් පරිදි වේ.

විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන

| NIHS/RD HS | මහජන සෞඛ්‍ය නිලධාරී ප්‍රදේශ | ආවරණ ප්‍රදේශ | ආරම්භක වේලාව | යුද්ධ හමුදාව | නාවික හමුදාව | එකතුව |
|-----------------|-----------------------------|--------------|--------------|--------------|--------------|-------|
| කොළඹ මහනගර සභාව | මට්ටක්කුලිය | | 0900 | 200 | | 200 |
| | මහවත්ත | | | 200 | 15 | 215 |
| | මෝදර | | | 200 | | 200 |

| | | | | | | |
|-------|--|--|------|------|----|------|
| | ගුන්ඩි පාස් | | | 200 | | 200 |
| | බොරැල්ල/දෙමටගොඩ | | | 200 | | 200 |
| | කිරුළපන/පාමංකඩ | | | 200 | | 200 |
| | මාළිගාවත්ත, පංචිකාවත්ත | මාළිගාවත්ත, පංචිකාවත්ත | 0845 | 206 | | 206 |
| | මාළිගාකන්ද, කුරුඳුවත්ත | මාළිගාකන්ද, කුරුඳුවත්ත | | 233 | | 233 |
| | නාරාහේන්පිට, තිඹිරිගස්යාය, කිරුළපන | නාරාහේන්පිට, තිඹිරිගස්යාය, කිරුළපන | | 205 | | 205 |
| එකතුව | | | | 1844 | 15 | 1859 |

- 2017 අප්‍රේල් මස සිට ජූලි මස දක්වා වූ කාලය තුළදී පානදුර මාරවිල වැනර තලංගම යන රෝහල් සහ මුල්ලේරියාව (අයිඩිඑච්) යන රෝහල වෙත බෙංගු රෝගීන් අධිකව වාර්තාවීම හේතුවෙන් එම රෝහල් කාර්ය මණ්ඩල හට නිසි පරිදි ප්‍රතිකාර කටයුතු කරගෙන යාමට අපහසු වීම හේතුවෙන් ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙතින් අවශ්‍ය හට පිරිස් හා ඇදන් මෙට්ට හා තාවකාලික කුඩාරම් ලබාදීමට සහ පැමිණෙන රෝගීන් ලියාපදිංචි කර පරිගණකගත කිරීමට තර්විධ හමුදාව වෙතින් පරිගණක ක්‍රියාකරුවන් ලබාදීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලදී.
- බෙංගු මර්ධන කටයුතු සඳහා අනුයුක්ත කරනු ලබන හට පිරිස් ඒ සඳහා යොමු කරවීමේදී නිසි පුහුණුවක් ලබාදීම සුදුසු බව 2017.07.08 දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී තීරණය විය. ඒ අනුව 2017.07.11 දින යුද හමුදාව වෙතින් 200 ක්, නාවික හමුදාව වෙතින් 100 ක් සහ ගුවන් හමුදාව වෙතින් 100ක හට පිරිස් ප්‍රමාණයක් පළමු අධියර වශයෙන් පුහුණු කරන ලද අතර, දෙවන අධියර වශයෙන් 2017.08.01 යුද හමුදාව වෙතින් 100ක්, නාවික හමුදාව වෙතින් 50 ක් සහ ගුවන් හමුදාව වෙතින් 50ක හට පිරිස් ප්‍රමාණයක් සහ එහි තුන්වන අධියර වශයෙන් 2017.08.24 දින යුධ හමුදාව වෙතින් 100 ක්, නාවික හමුදාව වෙතින් 50 ක් සහ ගුවන් හමුදාව වෙතින් 50ක හට පිරිස් ප්‍රමාණයක් පුහුණු කරන ලදී. එම සියලු කටයුතු සම්බන්ධීකරණය කිරීම මෙම කාර්යාලය වෙතින් සිදු කරන ලදී.

| දිනය | රාජකාරි කළ පිරිස | | | එකතුව |
|------------|------------------|--------------|--------------|-------|
| | යුද්ධ හමුදාව | නාවික හමුදාව | ගුවන් හමුදාව | |
| 11.07.2017 | 200 | 100 | 100 | 400 |
| 01.08.2017 | 100 | 50 | 50 | 200 |
| 24.08.2017 | 100 | 50 | 50 | 200 |
| එකතුව | 400 | 200 | 200 | 800 |

- අපිම අරඹමු බෙංගු දුරලමු ජාතික ක්‍රියාත්මකයට එක්වෙමු අනිගරු ජනාධිපති තුමාගේ සංකල්පයකට අනුව රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන සහ දිවයිනේ සියලුම නිවාස වල 2017.07.15 දින බෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කළ අතර, සියලුම විද්‍යුත් මාධ්‍ය ආයතන එම වැඩසටහන ඔවුන් විසින් තෝරාගත් ප්‍රදේශයන් හිදී සජීවී විකාශයක් මඟින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන ලදී. ඒ සඳහා අවශ්‍ය හට පිරිස් ලබාදීම සහ මාධ්‍ය ආයතන වෙත අවැසි සහයෝගය ලබාදීමට අදාළ සම්බන්ධීකරණ කටයුතු මෙම කාර්යාලය වෙතින් සිදු කරන ලදී. එහි දෙවන අධියර 2017.07.21 දින ඉහත සඳහන් පරිදිම සිදුකරන ලද අතර ඒ සඳහා අවැසි සම්බන්ධීකරණ කටයුතුද සිදුකරන ලදී.
- ජාතික බෙංගු මර්ධන වැඩසටහන්/විශේෂ බෙංගු මර්ධන සහ ජූලි ජූලි සහ අගෝස්තු මාසයන් හිදී බෙංගු රෝගීන් අධික ලෙස වාර්තා වීම හේතුවෙන් අනිගරු ජනාධිපති තුමා විසින් ඉහත මාසයන් සඳහා විශේෂ බෙංගු මර්ධන වැඩසටහන් පවත් වන ලෙස දැනුම් දුන් අතර, එම මාස තුනේදී පවත්වන ලද වැඩසටහන් වල විස්තර සහ 2017.01.01 සිට 2017.08.31 දක්වා අතර කාලයේදී පවත්වන ලද වැඩසටහන් සඳහා ත්‍රිවිධ

හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු හට පිරිස් වල සහය ලබාදීම් සම්බන්ධීකරණය කළ අතර, ඒ පිළිබඳ විස්තර පහත සඳහන් පරිදි වේ.

- ශ්‍රී ලංකාව වටා ඇති මුහුදු තීරයේ මුහුදු ක්ෂීරපායී සතුන් නිරීක්ෂණය කිරීම, මුහුදුයට ඡායාරූප ගැනීම, සමුද්‍රීය විද්‍යාත්මක පරීක්ෂණ හා මුහුදු ජල ක්‍රීඩා යන විවිධ ක්‍රියාවන් නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා නිසි ප්‍රතිපත්තියක් සකස් කිරීමට ආරක්ෂක ආමාන්‍යාංශය විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය වෙත පවරන ලද අතර, එම කාර්යන් සඳහා සෘජුවම සම්බන්ධ වන ආයතනවල සහභාගීත්වයෙන් මෙම කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සාකච්ඡා වට කීපයක් පවත්වන ලදී. එහිදී එක් එක් පාර්ශවයන් විසින් ඉදිරිපත් කරන ලද අදහස් හා යෝජනා අනුව කෙටුම්පතක් සකස් කරන ලදී. එම සකසන ලද කෙටුම්පත ඒ සඳහා සහභාගී වූ ආයතන වල කොටස් කරුවන් වෙත ලබාදුන් අතර, ඔවුන්ගේ එකඟත්වය ලැබීමෙන් පසු නිසි කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යාංශය වෙත 2017.08.02 දින ලබාදී ඇත.
- 2017.11.29 වන දින කොළඹ හා කළුතර යන දිස්ත්‍රික්කයන් තුළ ඇති වූ හදිසි ආපදා තත්වයේදී අවශ්‍ය හට පිරිස් සහය ආපදා කළමනාකරන මධ්‍යස්ථානයෙන් ඉල්ලුම් කරන අවස්ථා වලදී යුධ හමුදා මූලස්ථානය වෙතින් එම හට පිරිස් ලබාදීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු කරන ලදී.
- 2017.01.01 දින සිට 2017.12.31 දක්වා කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, කෑගල්ල, රත්නපුර, මාතලේ සහ නුවරඑළිය යන ප්‍රදේශයන් හි ඇති වූ හදිසි ගංවතුර තත්වයන් වලදී අවැසි නාවික හමුදා බෝට්ටු සහය ලබාදීමට කටයුතු කරන ලදී. තවද සියදිවි හානි කර ගැනීම් හා අතුරුදහන් වූවන් සහ ධීවර කටයුතු වලදී සිදුවන අනතුරු වලදී කිමිදුම් කරුවන්ගේ සහය සහ ජීවිත ආරක්ෂක කණ්ඩායම් වල සහය ලබාදීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු කරන ලදී.
- 2017.01.01 දින සිට 2017.12.31 දක්වා කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, කෑගල්ල, රත්නපුර සහ මාතලේ යන ප්‍රදේශයන් හි ගංවතුර තත්වයන් හේතුවෙන් අවතැන් වූවන් සොයා ගැනීම සඳහා සහ ඔවුන් එයින් මුදවා ගැනීමටත් ධීවර කටයුතු වල නියැලීමේදී සිදුවන අනතුරුවලදී ඒ සඳහා ගුවන් හමුදා යානා සහය ලබාදීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු කරන ලදී.
- 2017.09.06 දින සිට කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, කෑගල්ල, රත්නපුර, මාතලේ සහ නුවරඑළිය යන ප්‍රදේශයන් හි පැවති හදිසි ගංවතුර හා ආපදා තත්වය හේතුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ස්ථාපිත සම්බන්ධීකරණ කාර්යාලයේ රාජකාරී සඳහා ත්‍රිවිධ හමුදාව වෙතින් නිලධාරියෙකු බැගින් අනුයුක්ත කරන ලදී.
- 2017.09.07 දින රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ සහ කොළඹ කැස්බෑව ප්‍රදේශයේ පස් කඳු කඩා වැටීම හේතුවෙන් ඇති වූ ආපදා තත්වය සඳහා යුධ හමුදාවේ හට පිරිස් යෙදවීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු කරන ලදී.
- ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ත්‍රිවිධ හමුදා සම්බන්ධීකාරක තනතුර 2017.10.12 දින සිට පුරප්පාඩු වූ අතර, ඒ තනතුර සඳහා නාවික හමුදාව වෙතින් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අනුයුක්ත කරදීමට සම්බන්ධීකරණ කටයුතු කරන ලදී.
- 2017.12.01 දින වලදී කළුතර ගාල්ල හා කොළඹ ප්‍රදේශයේ හදිසි ආපදා තත්වය හේතුවෙන් ඇති වූ විදුලි බිදවැටීම් නැවත යථා තත්වයට පත් කිරීම සඳහා ආපදා කළමනාකරන මධ්‍යස්ථානය වෙතින් සහ රත්මලාන විදුලි ඉංජිනේරු විසින් ඉල්ලුම් කළ පරිදි අවශ්‍ය යුධ හමුදා හට පිරිස් සහය ලබාදීමට සම්බන්ධීකරණ කටයුතු කරන ලදී.
- ජාතික සුනාමි පෙරහුරු වැඩසටහන මුහුදු බඩ දිස්ත්‍රික්ක 14 ක 2017.11.05 දින පැවැත් වූ අතර, ඒ සඳහා ත්‍රිවිධ හමුදා සහය ලබාදීමට හා එහි සම්බන්ධීකරණ කටයුතු සඳහා නිලධාරීන් පත්කරන ලදී.
- කොළඹ නගරය ආශ්‍රිතව ගාලු මුවදොර, බම්බලපිටිය, රත්මලාන සහ මොරටුව යන වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2017.10.28 දින 0630 පැයේ සිට 0900 පැය දක්වා පැවැත්වූ අතර, ඒ සඳහා ත්‍රිවිධ හමුදා සහය ලබාදීමට සම්බන්ධීකරණ කටයුතු කරන ලදී.
- අන්තර් ජාතික ආපදා අවම කිරීමේ දිනය නිමිත්තෙන් 2017.10.13 දින 1000 පැයේ සිට 1300 පැය දක්වා යාපනය දිස්ත්‍රික්කයේ පවත්වන ලද වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදා සහය ලබාදීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකරන ලදී.
- දැනට ස්ථාපිත කර ඇති සෙවිම් හා මුදවා ගැනීම් කණ්ඩායම් වලට අමතරව ආරක්ෂක සේනා ආඥා මූලස්ථානය - බටහිර සඳහා බණ්ඩ 16 ක් අනුයුක්ත කිරීමට සහ ඔවුන් හට පුහුණුවක් ලබාදීමට අවැසි කටයුතු ආපදා කළමනාකරන මධ්‍යස්ථානය සමඟ එක්ව සම්බන්ධීකරණ කටයුතු කරන ලදී.

- ජාතික යොවුන් සේනාංකයන්හි තරුණ තරුණියන් සඳහා ගිනි නිවීම පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබාදීම 2017.12.05 දින 1300 පැයේ සිට 1700 පැය දක්වා පැවැත් වූ අතර, ඒ සඳහා ගුවන් හමුදා උපදේශකවරයෙකුගේ සහය ලබාදීමට කටයුතු කරන ලදී.
- බස්නාහිර පළාත තුළ සහ වෙනත් පදේශයන් තුළ ඉදි කිරීමට යෝජිත තට්ටු ගොඩනැගිලි සඳහා එම කොන්ත්‍රාත් සමාගම් විසින් ආරක්ෂක අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරනු ලබන ලිපි මෙම කාර්යාලය වෙත ලබාදීමෙන් පසු ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂක නිශ්කාශණයන් ලබා ගැනීමෙන් අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ නිර්දේශයන් සමඟ නිසි කටයුතු සඳහා නැවත ආරක්ෂක අමාත්‍යාංශය වෙත යවනු ලබයි.

◆ **සම්බන්ධීකරණ ශාඛාව**

2017 වර්ෂයේ ජනවාරි මස 01 වැනි දින සිට 2017 සෙප්තැම්බර් මස 31 වැනි දින දක්වා මෙම අංශය මගින් පහත සඳහන් ක්‍රියාකාරකම් සිදු කරන ලදී.

● **නිදහස් සැමරුම් උත්සවය**

- 2017 පෙබරවාරි මස 04 වන දින නිදහස් සැමරුම් උත්සවය ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික ශිෂ්‍යභට බලකාය සහ අනෙකුත් රාජ්‍ය ආයතන සමඟ සම්බන්ධීකරණය වී කටයුතු කරන ලදී.



● **රණවිරු සැමරුම් උළෙල සහ සංස්කෘතික සංදර්ශනය 2017**

- 2017.05.19 වන දින අතිගරු ජනාධිපතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික රණවිරු සැමරුම් උළෙල බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පවත්වන ලද අතර, ඒ සඳහා රණවිරු සේවා අධිකාරිය සහ ත්‍රිවිධ හමුදාව අතර සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලදී.
- රණවිරු අනුස්මරණ උළෙලට සමගාමීව අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් “සංහිදියාවයි සංග්‍රාම ශක්තියයි” සංස්කෘතික සංදර්ශනය 2017.06.14 දින නිදහස් වතුරගු පරිශ්‍රයේදී පැවැත්වීම සඳහා සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලදී.
- රණජයපුර ත්‍රිවිධ හමුදා නිවාස සංකීර්ණය තුළ ස්ථාපිත කන්දේ විහාරස්ථානයේ ධානපතියෙකුගේ ආධාර මත ඉදිකරමින් පවතින රණවිරු සෑය ඉදිකිරීම සඳහා ත්‍රිවිධ හමුදා ශ්‍රම දායකත්වය ලබාදීම සම්බන්ධීකරණය කිරීම.

● **අනෙකුත් ආයතන සමග සිදු කරන ලද ක්‍රියාකාරකම්**

ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය මත ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින්ගේ සහාය මත පහත සඳහන් සම්බන්ධීකරණ කටයුතු කරන ලදී.

- එක්සත් ජාතීන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන ජාත්‍යන්තර වෙසක් සැමරුම් උත්සවය හා බෞද්ධ සමුළුව සඳහා ත්‍රිවිධ හමුදාව වෙතින් සහාය ලබාදීම සඳහා අදාළ කටයුතු සම්බන්ධීකරණ කිරීම.
- 2017.07.29 වන දින පවත්වන ලද අනුරාධපුර පිවිට මල් පූජාව සඳහා ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙතින් සහාය ලබාදීම සඳහා අදාළ කටයුතු සම්බන්ධීකරණය කිරීම.
- ප්‍රධාන පෙලේ පාසැල් වෙතින් සංවිධානය කරනු ලබන අධ්‍යාපනික ප්‍රදර්ශනයන්ට සමගාමීව ත්‍රිවිධ හමුදා ප්‍රදර්ශන කුටි ස්ථාපිත කිරීමට කටයුතු සංවිධානය කිරීම.

- දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 24 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් 2017.04.29 වන දින ලලිත් ඇතුලත්මුදලි පදනම මඟින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදා සහාය ලබාදීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලදී.
- අපවත් වී වදාල ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක අති පූජ්‍ය දවුලේදන ඤාණිස්වර මහා නායක නාහිමියන්ගේ අවසන් කටයුතු 2017.04.06 දින නිදහස් වතුරගු පරිශ්‍රයේදී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට අවශ්‍ය ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සහාය ලබාදීම සම්බන්ධීකරණය කිරීම.
- 2017.04.01 දින කොළඹ රත්නාවලී විද්‍යාලයේ පැවති ලෝක ළමා දින වැඩසටහනක් සඳහා ත්‍රිවිධ හමුදා සහාය ලබාදීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීම.
- ශ්‍රී පාදස්ථාන විහාරස්ථානයේ සංඝාවාසය සහ ධර්ම මන්දිරයේ සංවර්ධන වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදා ශ්‍රම දායකත්වය ලබාදීම සම්බන්ධීකරණය කිරීම.
- නිල මෙහෙවර ජනපති ජනනා සේවය ජාතික වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් පත්කිරීමේ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම.
- 2017.03.20 දින අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික සම්මාන ප්‍රධානය කිරීමේ උත්සවය සඳහා ත්‍රිවිධ හමුදා හට පිරිස් සහභාගී කරවීමට සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම.
- 1818 ඌව වෙල්ලස්ස නිදහස් අරගලයට සම්බන්ධවූ විරුවන් දේශප්‍රේමීන් ලෙස 2017.03.01 වන දින නම්කර ප්‍රකාශයට පත්කිරීමේ රාජ්‍ය උත්සවය සඳහා ත්‍රිවිධ හමුදා තුර්‍ය වාදක කණ්ඩායම් වල සේවය ලබාදීම සඳහා අදාළ කටයුතු සම්බන්ධීකරණය කිරීම.
- ගිරිවැසිපුර චිත්‍රපටයේ රූ ගතකිරීම් වලට අවශ්‍ය සෙසු වරිත සඳහා 2017.04.19 වන දින සිට 2017.06.29 දින දක්වා ත්‍රිවිධ හමුදා හටපිරිස් සහභාගී කරවීමට සම්බන්ධීකරණය සිදු කිරීම.
- 2017.04.09 දින ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශය අනුග්‍රහයෙන් වාර්ෂිකව පවත්වන විජය උදාන බක්මහ උලෙළ සඳහා ත්‍රිවිධ හමුදාව වෙතින් සේවා අවශ්‍යතා ලබාදීම සම්බන්ධීකරණ සිදු කිරීම.
- 2017.06.04 දින ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මඟින් පවත්වන ලද Health Run And Walk සඳහා ත්‍රිවිධ හමුදා හටපිරිස් සහභාගී කරවීමට සම්බන්ධීකරණ සිදු කිරීම.
- සමස්ථ ලක් වැසියන්ට සෙත් පතා සහස්ශ්‍රාධික මහා සසරුවනවිසින් සිදුකරන මහා පරිත්‍රාන ධර්ම දේශනාව සඳහා ත්‍රිවිධ හමුදාව වෙතින් සේවා අවශ්‍යතා ලබාදීම සම්බන්ධීකරණ සිදු කිරීම.

● **ආපදා අවස්ථාවන්හිදී සහාය වීම**

- කැගල්ල අරණායක නායයෑමෙන් විපතට පත්වූවන් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම සඳහා ශ්‍රමදායකත්වය ලබාදීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කරන ලදී.
- මීනොටමුල්ල කසල කන්ද නායයෑමෙන් අවතැන්වූවන්ට නිවාස ලබාදීම සඳහා ත්‍රිවිධ හමුදා පෙදරේරුවන්, විදුලි කාර්මිකයින්, වඩු කාර්මිකයින් ලබාදීම සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම.
- අධික වර්ෂාව හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආපදා තත්වය නිසා හානියට පත් පාලම යථා තත්වයට පත්කිරීම සඳහා යුද හමුදාව වෙතින් ක්ෂණිකව සවිකල හැකි පාලම් සවිකිරීම සඳහා සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම.
- උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උමගේ ඇති වූ ජල කාන්දුව හේතුවෙන් බලපෑමට ලක්වූ නිවාස හිමියන්ට සහන සැලසීම සඳහා යුද්ධ හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙතින් හටපිරිස් යෙදවීමට අදාළ සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීම.
- සියලු ආගම් නියෝජනය වන පරිදි ආගමික සිද්ධස්ථාන වෙතින් ඉල්ලුම් කරන ලද සේවාවන් ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු වෙතින් අවස්ථා 06 කදි ලබාදීමට කටයුතු කරන ලදී.
- ප්‍රධාන පෙලේ පාසැල් වෙතින් සංවිධානය කරනු ලබන අධ්‍යාපනික ප්‍රදර්ශනයන්ට සමගාමීව ත්‍රිවිධ හමුදා ප්‍රදර්ශන කුටි ස්ථාපිත කිරීම අවස්ථා 16 කදි කටයුතු සංවිධානය කිරීම.
- සිරස මාධ්‍ය ජාලය වෙතින් ඉදිරිපත් කරන ලද නවතම ජාත්‍යන්තර රියැලිටි වැඩසටහනක් වන SRI LANKA'S GOT TALENT තරඟාවලිය සඳහා විශේෂ දක්ෂතා ඇති ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක ධර්මදෙපාර්තමේන්තුව වෙතින් හට පිරිස් සම්බන්ධීකරණය කිරීම.

- ▶ ශ්‍රී ලංකා ජපන් මිත්‍රත්ව සංගමය වෙතින් 2017.12.30 සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු වෙතින් හට පිරිස් සහභාගී කරවීමට කටයුතු සම්බන්ධීකරණය කිරීම.
- ▶ ශ්‍රී ලංකා පර්ලිමේන්තුවට වසර 70 ක් සපිරීම නිමිත්තෙන් පැවැති උත්සවයට 2017.09.03 දින පැවති අතර, ඒ සඳහා ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු වෙතින් හට පිරිස් සහභාගී කරවීමට කටයුතු සම්බන්ධීකරණය කිරීම.
- ▶ ශ්‍රී ලංකා සේවා මුක්ත හට සංගමය වෙතින් සංවිධානය කරනු ලැබූ ජාතික පොපි මල් සැමරුම් උත්සවය සඳහා ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙතින් හට පිරිස් සම්බන්ධීකරණය කිරීම.

● **ත්‍රිවිධ හමුදා කෞතුකාගාරය- දියගම**

- ▶ 2011 වර්ෂයේදී රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි දියගම ත්‍රිවිධ හමුදා කෞතුකාගාරය ඉදිකිරීමට සැලසුම් කල අතර, ඒ සඳහා වන අක්කර 10 කින් යුතු භූමි ප්‍රමාණයක් හෝමාගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයට අයත් දියගම ග්‍රාමසේවා වසමෙන් වෙන්කර ගත් අතර, එහි භූමිය සකස් කිරීමේ කටයුතු සිදුකොට ඉඩම් පවාර ගැනීමේ කටයුතු සිදුකරමින් පවතී.

● **විදේශීය ප්‍රභූවරුන් සහ රාජ්‍ය අමුත්තන්ගේ පැමිණීම**

- ▶ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතන් Ashok Rao මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අතර හමුව 2017.02.13 දින පවත්වන ලදී.



- ▶ පාකිස්ථාන ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කමිකාවාර්ය කොමදෝරු Shahid Sohail Rao මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අතර හමුව 2017.04.25 දින පවත්වන ලදී.
- ▶ පාකිස්ථාන ශ්‍රී ලංකා මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) Syed Shakeel Hussain මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අතර හමුව 2017.05.05 වන දින පවත්වන ලදී.
- ▶ පාකිස්ථාන නාවික කාර්ය මණ්ඩල ප්‍රධානී අද්මිරාල් Muhammad Zakauallah NI (M) මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අතර හමුව 2017.06.12 වන දින පවත්වන ලදී.



- ▶ ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් Robert Knox Ross මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අතර හමුව 2017.07.12 දින පවත්වන ලදී.
- ▶ ස්විස්ටර්ලන්ත තානාපති Heins Walker Nederkoorn මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අතර හමුව 2017.07.21 දින පවත්වන ලදී.
- ▶ ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක ඇකඩමියේ ලුතිනන් කර්නල් Douglas Hees මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අතර හමුව 2017.07.26 වන දින පවත්වන ලදී.



- මහා බ්‍රිතාන්‍ය හා උතුරු දිවයිනේ මහ කොමසාරිස් James Dauris මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අතර හමුව 2017.07.28 දින පවත්වන ලදී.
- පාකිස්ථානු ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක කර්නල් Sajjad Ali මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අතර හමුව 2017.08.02 දින පවත්වන ලදී.
- පාකිස්ථාන ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපාය මාර්ග අධ්‍යයන පර්යේෂණ සහ විශ්ලේෂණ ආයතනයේ ප්‍රධානී මේජර් ජෙනරාල් Muhammad Samraz Salik මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අතර හමුව 2017.08.02 වන දින පවත්වන ලදී.



- බංගලාදේශ මහ කොමසාරිස් Riaz Hamidllah මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අතර හමුව 2017.08.10 දින පවත්වන ලදී.
- ඉන්දියානු දකුණු ආඥාපති ලුතිනන් ජෙනරාල් PM Hariz මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අතර හමුව 2017.08.17 අගෝස්තු මස 17 වන දින පවත්වන ලදී.
- යුක්රේන උප තානාපති කර්නල් Oleh Hulak මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අතර හමුව 2017.08.31 දින පවත්වන ලදී.
- USARPAC ප්‍රධානී මේජර් ජෙනරාල් Nobel සහ ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් Douglad Hess මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අතර හමුව 2017.08.31 දින පවත්වන ලදී.
- තුර්කි තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් Kemal Kahraman මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අතර හමුව 2017.09.12 දින පවත්වන ලදී.
- සුඩාන් ත්‍රිවිධ හමුදා ඒකාබද්ධ පුහුණු අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් Isam Mohamed Hassan Karar මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අතර හමුව 2017.09.18 දින පවත්වන ලදී.
- රුසියානු තානාපති කාර්යාලයේ ගුවන් හා නාවික උපදේශක කර්නල් Dmitry A. Mikhaylovskiy මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අතර හමුව 2017.09.18 දින පවත්වන ලදී.
- පාකිස්ථානු ඉස්ලාමීය සමූහ ආණ්ඩුවේ මේජර් ජෙනරාල් Hafeez Ur Rehman මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අතර හමුව 2017.09.21 දින පවත්වන ලදී.
- ශ්‍රී ලංකා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතන් Ashok Rao මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අතර හමුව 2017.09.22 දින පවත්වන ලදී.
- ඕස්ට්‍රේලියානු ශ්‍රී ලංකා මහ කොමසාරිස් ගරු Bryce Hutchesson මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අතර හමුව 2017.09.22 දින පවත්වන ලදී.



- ඉන්දිය හමුදා උසස් අණදෙන්නන්ගේ පාඨමාලා නියෝජිත එයාර් කොමදෝරු Suresh Hollannavar මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අතර හමුව 2017.09.22 දින පවත්වන ලදී.
- ස්විස්ටර්ලන්තයේ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ ජීනීවා මධ්‍යස්ථානයේ සහකාර සාමාජික කර්නල් (විශ්‍රාමික) Andre H. Zumstein මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අතර හමුව 2017.09.25 දින පවත්වන ලදී.
- ඇමරිකාවේ ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ හිටපු නියෝජ්‍ය ආරක්ෂක උපදේශක Jacob English මහතා සහ නවතමයෙන් පත්වුණු ආරක්ෂක උපදේශක Karen Giesner මාණ්ඩලික ප්‍රධානි අතර හමුව 2017.10.02 දින පවත්වන ලදී.
- ඉන්දිය නාවික හමුදා උප මාණ්ඩලික ප්‍රධානි වයිස් අද්මිරාල් Karambir Singh, AVSM සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අතර හමුව 2017.10.09 වන දින පවත්වන ලදී.
- රුසියානු නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් A. Shtukaturov සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අතර හමුව 2017.10.10 වන දින පවත්වන ලදී.
- ඉන්දියානු සාගර පිළිබඳව සේවය කළ ප්‍රංශ හමුදා ඒකාබද්ධ ප්‍රධානි රියර් අද්මිරාල් Didier Piaton සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අතර හමුව 2017.10.10 දින පවත්වන ලදී.
- බ්‍රිතාන්‍ය සන්නද්ධ හමුදා විනිසුරු උපදේශක සහ මහ කොමසාරිස් විනිශ්චකාර ගරු Jeffrey Blackett සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අතර හමුව 2017.10.10 දින පවත්වන ලදී.
- පාකිස්තානු වෙරළ ආරක්ෂක ප්‍රධානි රියර් අද්මිරාල් Abdul Aleem HI (M) සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අතර හමුව 2017.10.10 දින පවත්වන ලදී.



- දකුණු සහ ගිනිකොනදිග ආසියා ආරක්ෂක නියෝජ්‍ය සහකාර ලේකම් Joseph H. Felter මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අතර හමුව 2017.10.13 දින පවත්වන ලදී.



- ▶ බංගලාදේශ ආරක්ෂක උපදේශක කොමදෝරු Syed Maksumul Hakim සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අතර හමුව 2017.10.16 වන දින පවත්වන ලදී.
- ▶ ඉරාකයේ බැග්ඩාද්හි එක්සත් ජනපද නියෝජ්‍ය අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් ජෙනරාල් Rick Uribe Along සහ ඇමෙරිකා නියෝජිත පිරිසක් සමඟ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අතර හමුව 2017.11.11 දින පවත්වන ලදී.




◆ **ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සැදුම්ලත් මණ්ඩල පත්කර අවශ්‍ය නිර්දේශ ආරක්ෂක අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීම**

- ▶ රජරට නවෝදය ජනපති වැඩසටහන පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය සේවා මුක්ත හට උපහාර පිළිරුවක් ඉදිකිරීම සඳහා ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයේ වාර්තාව ආරක්ෂක අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන ලදී.
- ▶ 1989 වසරේ සිට 2006 වසර දක්වා කාලය තුළ වසර 12 ට අඩු සේවාකාලයක් සහිතව විශ්‍රාම ලැබූ ආබාධිත රණවිරුවන් හට වසර 12 සපුරන දිනට හිමි ඒකාබද්ධ වැටුපට අදාළ විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයේ වාර්තාව ආරක්ෂක අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන ලදී.
- ▶ 2014 සහ 2015 වර්ෂ වෙනුවෙන් ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා උත්තම සේවා පදක්කම ප්‍රධානය කිරීමට ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් පත්කර එම මණ්ඩල වාර්තා අනුමැතිය සඳහා ආරක්ෂක අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන ලදී.

◆ **විදේශ සන්නද්ධ හමුදා සාමාජිකයින්ගේ අධ්‍යයන සංචාර සම්බන්ධීකරණය කිරීම**

- ▶ විදේශ සන්නද්ධ හමුදා සාමාජිකයින්ගේ අධ්‍යයන සංචාර සම්බන්ධීකරණය කිරීම යටතේ පකිස්තානු ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සාමාජිකයින් 17 දෙනෙකුගෙන් සමන්විත අධ්‍යයන සංචාරය 2017.04.25 දින මෙම කාර්යාලය වෙත පැමිණෙන ලදී.
- ▶ ඉන්දිය යුද්ධ හමුදා උසස් අණදෙන පාඨමාලාවට අයත් සාමාජිකයින් 16 දෙනෙකුගෙන් සමන්විත නියෝජිත මණ්ඩලයක් 2017.09.25 දින මෙම කාර්යාලය වෙත පැමිණ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමු විය.
- ▶ චීන ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිතයින් පිරිසක් 2017.11.22 දින මෙම කාර්යාලය වෙත පැමිණ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමු විය.



12.3 ගැටළු සහ අභියෝග

- සීමාසහිත ඉඩ ප්‍රමාණයක ආමාප්‍රකා කාර්යාලය පවත්වාගෙන යාම සහ කාර්ය මණ්ඩලය සහා නවාතැන් පහසුකම් නොමැතිවීම.
- බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන විවිධ උත්සව මෙම කාර්යාලයේ පැමිණෙන විදේශ නියෝජිතයන් තනාපතිවරුන් දේශීය විදේශීය හමුදා නිලධාරීන්ගේ කටයුතු වලට බාධා පැමිණවීම.

12.4 අනාගත අපේක්ෂා

- නායකත්ව වැඩමුළු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා පවත්වාගෙන යාම.
- පහත සඳහන් පුහුණු වැඩමුළු ආරම්භ කිරීම.
 - ශ්‍රී ලංකා සයිබර් සිකියුරිටි වැඩසටහන ත්‍රිවිධ හමුදා නිලධාරීන් 40 ක් සඳහා පැවත්වීම.
 - ත්‍රිවිධ හමුදා කාන්තා නිලධාරීන් 30 දෙනෙකු සඳහා දැනුම් ගම්මානය නමින් විශේෂ වැඩසටහනක් සංවිධානය කිරීම.
 - ආපදා කළමනාකරණ ආයතනය සමඟ සම්බන්ධතාවයෙන් ත්‍රිවිධ හමුදා නිලධාරීන් 50 දෙනෙකු සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ආපදා කළමනාකරණය සඳහා වැඩසටහනක් පැවැත්වීම.
 - Orientation Module for New Defence Attachés and Civil Servants Involved in International Relations මෙම වසර අවසානයේදී පැවැත්වීම.
- ජාතික/රාජ්‍ය උත්සව අවස්ථා වලදී අවැසි කටයුතු සම්බන්ධීකරණය කිරීම.
- ආරක්ෂක අමාත්‍යාංශ අනුමැතිය මත සිවිල් පරිපාලන නීතිය හා සාමය පවත්වාගැනීම සඳහා සහයෝගය ලබාදීම.
- වැඩ වර්ජන සහ වෙනත් හදිසි අවස්ථාවන් වලදී ඇවැසි මිනිස් බලය විවිධ ආයතනයන් වෙත ලබාදීම.
- ජාතික ආරක්ෂක කෞතුකාගාරයේ කටයුතු ඉදිරියට පවත්වා ගෙන යාම.
- විදේශීය ප්‍රභූවරුන් තනාපතිවරුන් සහ විදේශීය හමුදා නියෝජිතයින්ගේ ශ්‍රී ලංකා සංචාරයන් සහ ත්‍රිවිධ හමුදා අතර සාකච්ඡා සම්බන්ධීකරණය කිරීම.
- ජාතික ආපදාවන් මැඩපැවැත්වීම සඳහා වැඩසටහන් සංවිධානය කිරීම.
- වෙනත් රටවල් සමඟ හමුදා සහයෝගය දියුණු කිරීම සඳහා මාණ්ඩලික සාකච්ඡා පැවැත්වීම.
- ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපාරය සඳහා ත්‍රිවිධ හමුදා සහ සම්බන්ධීකරණය කිරීම.

අමාත්‍යාංශයට අනුබද්ධ
ආයතනයන්හි
ප්‍රගතිය

13. වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව

13.1 සමාලෝචනය

2009 දෙසැම්බර් මස 09 වන දින ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් පසුව 2009 දෙසැම්බර් මස 09 වන දින මෙම දෙපාර්තමේන්තුව විසින් මුහුදේ දී ජීවිත හා දේපළ ආරක්ෂා කිරීම, සමුද්‍රීය කලාප වල ජාතික අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම සහ අන්තරායන් පිළිබඳ දැනුවත් කිරීම් සමුද්‍ර දූෂණයෙන් සාගර සම්පත් සහ සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීම, සුරක්ෂිතභාවය සහ සන්සුන් භාවය පිළිබඳ දැක්ම සහ මෙහෙවර සහතික කිරීම සඳහා දෛනිකව මෙන්ම වර්ෂය පුරා සිදු කරනු ලබයි. ශ්‍රී ලංකා මුහුදු තීරයේ නීති විරෝධී ක්‍රියාකාරීත්වයේ නිරතව සිටින නෞකා, යාත්‍රා හා පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සහ මුහුදේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනයක් ලෙස ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව බලය ලබා දී ඇත. වැරදිකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සෑම නිලධාරියෙක්ම 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ කාර්යය සඳහා අර්ථකථන කරනු ලබනුයේ සාම නිලධාරියෙකු ලෙසය. 2010 මාර්තු මස 03 වන දින ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව උත්සවාකාරයෙන් ස්ථාපනය කරන ලද අතර, එතැන් සිට පසුගිය වසර කිහිපය තුළ වෙගවත් ප්‍රගතියක් ලබා ඇත. අද වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව ගැඹුරු මුහුදේ යාත්‍රා කරන නෞකා (OPV), වෙගවත් මුර යාත්‍රා (FPC), වෙරළ ආරක්ෂක යාත්‍රා (IPC) සහ වෙරළ තීරයෙහි ස්ථාපිත කර ඇති ධීවර නිරීක්ෂණ මධ්‍යස්ථාන සහ ජීවිතාරක්ෂක මුරකුටි සමූහයකින් සමන්විතය.

13.2 2017 වර්ෂයේ කාර්යසාධනය

ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පහත සඳහන් දෙපාර්තමේන්තු හා ප්‍රදේශීය අධ්‍යක්ෂවරුන් සහ මෙම ක්ෂේත්‍රයේම විවිධ අමාත්‍යාංශ හා නියෝජිතායතන සමඟ කටයුතු කරන අතර, විවිධ විෂයයන් පිළිබඳවද සාකච්ඡා කරනු ලබයි.

◆ ඉංජිනේරු / විදුලි දෙපාර්තමේන්තුව

2017 ජනවාරි මස 01 වන දින සිට 2017 දෙසැම්බර් මස 31 වන දින දක්වා ඉංජිනේරු අංශයේ ප්‍රගතිය

| ව්‍යාපෘතිය | විස්තරය |
|--|---|
| වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් යාත්‍රා අලුත් වැඩියාව සහ සේවා කටයුතු | අදාළ කටයුතු සඳහා වැයකර ඇති මුදල රු. 2,999,999.70 |
| ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ජපන් රජය මගින් පිරිනමන මීටර් 30 ක් දිගැති යාත්‍රා දෙකෙහි ඉදිකිරීම් කටයුතු සිදු වෙමින් පවතී | 39.7% නිමකර ඇත |
| ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම | මේ සඳහා වැයකර ඇති මුදල රු. 436,857.96 |
| ශ්‍රී ලංකා නාවික හමුදා වෙතින් ලබා ගැනීමට නියමිත වෙරළ ආරක්ෂක මුර යාත්‍රා (IPC) දෙකක් සඳහා ඇස්තමේන්තු පිරිවැය රු. 75,181,365.50 වන අතර, ඉදිකිරීම් කටයුතු සිදු වෙමින් පවතී. | ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක අංශය මගින් රු.75,181,365.50(සම්පූර්ණ මුදල) මුදලක් ගෙවා අවසන් කර ඇත |
| තෙල් විසිරුම් කළමනාකරණ කටයුතු සඳහා රථ වාහන සඳහා යන්ත්‍ර සූත්‍ර මිල දී ගැනීම | මේ සඳහා වැය කර ඇති මුදල මිලියන රු. 44 |
| ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් රථ වාහන අලුත්වැඩියාව හා සේවා කටයුතු | අදාළ කටයුතු සඳහා වැය කර ඇති මුදල රු. 7,041,533.98 |
| ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් රථ වාහන සඳහා යන්ත්‍ර සූත්‍ර මිල දී ගැනීම | නෝට්ස් 20 ක වෙගයක් ලබා ගැනීම |

➤ 2017 ජනවාරි මස 01 වන දින සිට 2017 දෙසැම්බර් මස 31 වන දින දක්වා ඉංජිනේරු අංශයේ හා විදුලි දෙපාර්තමේන්තුවේ ප්‍රගතිය

| ව්‍යාපෘතිය | විස්තරය |
|--|--|
| කිරින්ද වෙරළ ආරක්ෂක ස්ථානයේ තිබූ රේඩාර් කුළුණ අලුත්වැඩියා කිරීම | අලුත්වැඩියා කටයුතු සඳහා වැයවූ මුදල රු. 50,000.00 |
| 40 Mbps ක්ෂුද්‍ර තරංග රේඩාර් සම්බන්ධතාවය මඟින් ශ්‍රී ලංකා නාවික හමුදා සන්නිවේදන ජාලය ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සන්නිවේදන ජාලය සමඟ සම්බන්ධ කිරීම | මේ ව්‍යාපෘතිය සාර්ථකව නිමකර ඇති අතර, ඒ සඳහා වැයවූ මුදල රු. මිලියන 04 |
| බලපිටිය ජීවිත ආරක්ෂක පුහුණු පාසලෙහි 30 W එකලා විදුලිය සම්බන්ධතාවය 60 W තෙකලා විදුලි සම්බන්ධතාවය දක්වා වැඩි දියුණු කිරීම | මේ සඳහා වැයකර ඇති මුදල රු. 80,000.00 |
| ශ්‍රීලංවෙආ වරුණ ආයතනය සඳහා කුඩා දුරකථන මධ්‍යස්ථානයක් මිලදී ගැනීම සහ සවි කිරීම | මේ සඳහා වැයකර ඇති මුදල රු. 250,000.00 |
| වෙආ පානදුර සහ කිරින්ද යන ආයතනයන්හි ඉදිකරණු ලැබූ නාවිකයන්ගේ පොදු හෝජනාගාරයෙහි විදුලි වැඩකටයුතු කිරීම. | මේ සඳහා වැයකර ඇති මුදල රු. 600,000,00 |
| දික්ඹේවිට තෙල් විසිරුම් අංගනය සඳහා 1 KW ධාරිතාවයකින් යුත් සූර්යය බල පද්ධතියක් සවිකරීම | මේ සඳහා වැයකර ඇති මුදල රු. 350,000.00 |
| වැල්ලවත්ත ජීවිතාරක්ෂක මුරකුටියේ 140 W ධාරිතාවයකින් යුත් සූර්යය බල පද්ධතියක් සවි කිරීම | මේ සඳහා වැයකර ඇති මුදල රු. 90,000.00 |
| ශ්‍රීලංවෙආ සුරක්ෂා නොකාවෙහි බාහිර විදුලි සම්බන්ධතාවය සඳහා 158 Kva විදුලි ජනක යන්ත්‍රයක් මිලදී ගැනීම | මේ සඳහා වැයකර ඇති මුදල රු. මිලියන 3.8 |
| ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ තෙල් විසිරුම් අංශයෙහි ක්‍රියාකාරකම් සඳහා 05 Kva ධාරිතාවයකින් යුත් අඛණ්ඩ විදුලි ජනක යන්ත්‍ර 03 ක් මිලදී ගැනීම | මේ සඳහා වැයකර ඇති මුදල රු. 520,000.00 |



◆ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුව

වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුව පවතින අවශ්‍යතා මත ඉදිකිරීම් කටයුතු වලට දායකවේ. නව ගොඩනැගිලි නඩත්තු කිරීම ධීවර නිරීක්ෂණ මධ්‍යස්ථාන, ජීවිතාරක්ෂක ආරක්ෂක කුටි ඉදිකිරීම හා පවතින ගොඩනැගිලි නඩත්තු කිරීම සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලබයි. දැනට සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුව මුහුණ පාන්නාවූ ගැටළු වන්නේ ගොඩනැගිලිවල ඇති ලෝහමය කොටස් දිරාපත්වීමයි. මෙය මුහුදු ආසන්නව වෙරළ ආරක්ෂක කඳවුරු පිහිටීම නිසා මුහුදු සුළං බලපෑම මගින් සිදුවේ. එබැවින් සැමවිටම ඉදිකිරීම් කටයුතු සඳහා කොන්ක්‍රීට් හා දැව යොදා ගැනීම සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුව තටයුතු කරයි. සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් වලින් වැඩි ප්‍රතිශතයක් කරනු ලබන්නේ මනා පුහුණුවක් ඇති පලපුරුදු නාවිකයන් විසිනි. ඔවුන් එම ක්ෂේත්‍රවල ප්‍රවීණයන් වේ. සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුව මගින් ඉදිකළ ගොඩනැගිලි පිළිබඳ හා අනාගතයේදී ගොඩනැගීමට බලාපොරොත්තු වන ඉදිකිරීම් පිළිබඳ විස්තර පහත පරිදි වේ.

| ව්‍යාපෘතිය | වැය වූ මුදල |
|--|---|
| ජල පවිත්‍ර කිරීමේ යන්ත්‍රය ස්ථාපිත කිරීම කිරිනද අනුබන්ධය | ව්‍යාපෘතිය සඳහා රු.මි 0.42 ක් වැයවූ අතර, නාවික හමුදාව වෙතින් යන්ත්‍ර ලබා දෙන ලදී. |
| ක්‍රියාකාරී මැදිරිය බලපිටිය | ව්‍යාපෘතිය සඳහා වයවු වියදම රු.මි 1.1 |
| ආරක්ෂිත වැට සහ ප්‍රධාන ගේට්ටුව වරුණ | ව්‍යාපෘතිය සඳහා වයවු වියදම රු.මි 1.3 |
| කිරිනද ජ්‍යෙෂ්ඨ නාවික නිවාසය අලුත්වැඩියා කිරීම | ව්‍යාපෘතිය සඳහා වයවු වියදම රු.මි 0.21 |
| පොදු හෝජනාගාරය පානදුර | ව්‍යාපෘතිය සඳහා වයවු වියදම රු.මි 4.71 |
| පොදු හෝජනාගාරය කිරිනද | ව්‍යාපෘතිය සඳහා වයවු වියදම රු.මි 5.78 |

| ව්‍යාපෘතිය | වැය වූ මුදල |
|---|--|
| හලාවත දෙමහල් ගොඩනැගිල්ල | ව්‍යාපෘතිය සඳහා අපේක්ෂිත වියදම රු.මි 13 |
| 11 මහල් පරිපාලන ගොඩනැගිල්ල වැල්ලවත්ත | ව්‍යාපෘතිය සඳහා අපේක්ෂිත වියදම රු.මි 915 |
| තුන් මහල් කණිෂ්ඨ නාවික නිවාසය කිරිනද | ව්‍යාපෘතිය සඳහා අපේක්ෂිත වියදම රු.මි 39 |
| තුන් මහල් කණිෂ්ඨ නාවික නිවාස ජීවිතාරක්ෂක පුහුණු පාසැල බලපිටිය | ව්‍යාපෘතිය සඳහා අපේක්ෂිත වියදම රු.මි 39 |
| 25m දිගැති පිහිණුම් තයාකය ජීවිතාරක්ෂක පුහුණු පාසැල බලපිටිය | ව්‍යාපෘතිය සඳහා අපේක්ෂිත වියදම රු.මි 25 |
| නිලධාරී නිවාසය හලාවත | ව්‍යාපෘතිය සඳහා අපේක්ෂිත වියදම රු.මි 0.9 |



ආරක්ෂිත වැට සහ ප්‍රධාන ගේට්ටුව වරුණ



බලපිටිය ක්‍රියාකාරී මැදිරිය ඉදිකිරීම




කිරිනද ජ්‍යෙෂ්ඨ නාවික නිවාසය අලුත්වැඩියා කිරීම

◆ සැපයුම් දෙපාර්තමේන්තුව

▶ විශේෂ ව්‍යාපෘති මුදල් සාරාංශය - 2017 දෙසැම්බර් මස 31 වන දිනට

| විස්තරය | වැය ශීර්ෂය | වෙන්කල ප්‍රතිපාදනය (රු) | සත්‍ය වශයෙන් වැය වූ ප්‍රතිපාදන මුදල (රු) | ඉතිරි ප්‍රතිපාදන මුදල (රු) |
|--|------------|-------------------------|--|----------------------------|
| වෙරළබඩ නිරීක්ෂණ මුර යාත්‍රා දෙකක් ඉදිකිරීම | 2101 | 80,000,000.00 | 80,000,000.00 | - |
| තෙල් කාන්දුකරණ කළමනාකරණ උපකරණ | 2103 - 1 | 44,000,000.00 | 43,556,323.20 | 443,676.80 |
| කනිෂ්ඨ නේවාසික ගොඩනැගිල්ල ඉදිකිරීම | 2104 - 3 | 34,600,000.00 | 4,118,965.93 | 30,481,034.07 |
| උසස් පුහුණු සහ නේවාසික ගොඩනැගිල්ල ඉදිකිරීම | 2104 - 4 | 53,100,000.00 | 32,699,655.29 | 20,400,344.71 |
| එකතුව | | 221,700,000.00 | 160,374,944.42 | 51,325,055.58 |




▶ මුදල් සාරාංශය - පුනරාවර්ථන ප්‍රතිපාදන 2017 දෙසැම්බර් මස 31 වන දිනට

| වැය විෂය | වැය ශීර්ෂය | වෙන්කල ප්‍රතිපාදනය (Allocation) (රු) | සත්‍ය වශයෙන් වැය වූ ප්‍රතිපාදන මුදල (Expenditure) (රු) | ඉතිරි ප්‍රතිපාදන මුදල (Balance) (රු) |
|-----------------------------------|------------|--------------------------------------|--|--------------------------------------|
| වැටුප් හා වෙනන | 1001 | 100,000.00 | 87,257.46 | 12,742.54 |
| දේශීය ගමන් වියදම් | 1101 | 325,000.00 | 320,290.00 | 4,710.00 |
| ලිපි ද්‍රව්‍යය හා කාර්යාලීය උපකරණ | 1201 | 2,425,000.00 | 2,417,636.52 | 7,363.48 |
| ඉන්ධන | 1202 | 2,700,000.00 | 2,661,522.57 | 38,477.43 |
| ආහාර හා නිල ඇඳුම් | 1203 | 13,164,000.00 | 9,111,187.58 | 4,052,812.42 |
| වෙනත් | 1205 | 3,600,000.00 | 3,561,867.87 | 38,132.13 |
| වාහන නඩත්තු වියදම් | 1301 | 4,200,000.00 | 4,144,756.96 | 55,243.04 |
| යන්ත්‍ර සහ යන්ත්‍ර උපකරණ නඩත්තු | 1302 | 900,000.00 | 836,213.52 | 63,786.48 |
| ගොඩනැගිලි සහ ඉදිකිරීම් | 1303 | 800,000.00 | 781,392.97 | 18,607.03 |
| ප්‍රවාහන - කුලී | 1401 | 1,000,000.00 | 180,733.00 | 819,267.00 |
| තැපැල් සහ සන්නිවේදන | 1402 | 2,500,000.00 | 2,455,619.59 | 44,380.41 |
| විදුලිය සහ ජලය | 1403 | 11,000,000.00 | 10,791,371.52 | 208,628.48 |
| බදු කුලී | 1404 | 500,000.00 | 365,553.90 | 134,446.10 |
| සේවා | 1409 | 2,000,000.00 | 1,976,505.45 | 23,494.55 |
| එකතුව | | 45,214,000.00 | 39,691,908.91 | 5,522,091.09 |

▶ මුදල් සාරාංශය - ප්‍රශ්න ප්‍රවීණතා 2017 දෙසැම්බර් මස 31 වන දිනට

| වැය විෂය | වැය ශීර්ෂය | වෙන්කළ ප්‍රවීණතා (රු) | සත්‍ය වශයෙන් වැය වූ ප්‍රවීණතා මුදල (රු) | ඉතිරි ප්‍රවීණතා මුදල (රු) |
|---|------------|-----------------------|---|---------------------------|
| ගොඩනැගිලි හා සැකසුම් | 2001 | 2,000,000.00 | 1,945,109.68 | 54,890.32 |
| යන්ත්‍ර සහ යන්ත්‍ර උපකරණ | 2002 | 30,000,000.00 | 29,999,999.70 | 0.30 |
| වාහන | 2003 | 3,000,000.00 | 2,896,777.02 | 103,222.98 |
| ගෘහ භාණ්ඩ හා කාර්යාලීය උපකරණ | 2102 | 2,500,000.00 | 2,385,663.06 | 114,336.94 |
| යන්ත්‍ර සහ යන්ත්‍ර උපකරණ | 2103 | 22,000,000.00 | 15,872,587.63 | 6,127,412.37 |
| ගොඩනැගිලි සහ ඉදිකිරීම් | 2104 | 15,000,000.00 | 14,731,079.30 | 268,920.70 |
| පරිසරය මෘදුකාංග වැඩි දියුණු කිරීම | 2106 | 200,000.00 | 197,500.00 | 2,500.00 |
| පුහුණු කිරීම් හා හැකියාවන් වර්ධනය කිරීම | 2401 | 1,000,000.00 | 867,724.07 | 132,275.93 |
| යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම | 2506 | 2,000,000.00 | 1,734,240.86 | 265,759.14 |
| එකතුව | | 289,400,000.00 | 231,005,625.74 | 58,394,374.26 |



◆ මෙහෙයුම් දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකා වෙරළ අරාක්ෂක දෙපාර්තමේන්තුව මගින් 2017 වර්ෂය තුළදී පහත සඳහන් මෙහෙයුම් කටයුතු සිදුකරන ලදී.

● ජීවිතාරක්ෂක රාජකාරීන්

- ▶ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මගින් 2017 වසර තුළ ජීවිතාරක්ෂක මුර කුටි 13 ක ජීවිතාරක්ෂක මෙහෙයුම් කටයුතු සිදුකරනු ලැබීය.
- ▶ 2017 වර්ෂයේ ජනවාරි මස 01 වන දින සිට 2017 දෙසැම්බර් මස 31 වන දින දක්වා මුහුදේ අනතුරට පත් ජීවිත 163 ක් බේරාගනු ලැබූ අතර, ඉන් 73 ක් විදේශකයින් විය.

● නීති විරෝධී ක්‍රියා වැළැක්වීම සඳහා සිදුකරනු ලැබූ වෙරළ ආරක්ෂණ මෙහෙයුම්

දිවයින වටා ඇති මුහුදු තීරයේ සිදුවන සියලුම නීති විරෝධී ක්‍රියාවන් වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවෙහි ඇති සියලුම යාත්‍රා යොදවනු ලබන අතර, ඉන් වේග ප්‍රහාරක මුර යාත්‍රා (FPB) 10 ක් සහ වෙරළබඩ මුර යාත්‍රා (IPC) තුනක් උතුරු විධානයට අනුයුක්තව මෙහෙයුම් කටයුතු සිදු කරයි. ඉතිරි මුර යාත්‍රා බටහිර සහ දකුණේ තෝරාගත් සිවර වරායන් වල රාජකාරීන් හි යොදවා ඇති අතර, තල්මසුන් නැරඹීමේ කටයුතු සිදුකරන යාත්‍රා නිරීක්ෂණයට ද වෙරළ ආරක්ෂක යාත්‍රා යොදවනු ලබයි. 2017 සැප්තැම්බර්

මස 5 වන දින ඉන්දිය වෙරළ ආරක්ෂක නෞකා වරුණ යන ගැඹුරු මුහුදු මෙහෙයුම් සඳහා යොදා ගන්නා නෞකාවක් ශ්‍රී ලංකාවේ වෙත ඉන්දියාව විසින් පරිත්‍යාග කරන ලදී.

● **නීති විරෝධී, අක්‍රමවත්, වාර්තා නොවන මසුන් මැරීම් නිරීක්ෂණය**

පහත සඳහන් ධීවර වරායන්හි පිහිටුවා ඇති ධීවර නිරීක්ෂණ මධ්‍යස්ථාන මගින් මසුන් ඇල්ලීමේ කටයුතු සඳහා ධීවර යාත්‍රා පිටවයාමේදී සහ නැවත වාරයට ඇතුළුවීමේදී එම යාත්‍රාවන් පරීක්ෂාවට ලක්කරනු ලැබේ. එහිදී එම යාත්‍රා පිටත්වීමේදී යම් කිසි නීති විරෝධී ධීවර උපාංග තිබේද යන්න පරීක්ෂා කරන අතර, නැවත වරායට පැමිණීමේදී ඔවුන් විසින් අල්ලාගෙන ඇති මත්ස්‍යයින් ප්‍රමාණයන් පරීක්ෂා කිරීම සිදුකරයි.

| කල්පිටිය | මීගමුව | දික්ඕවිට |
|----------|------------|----------|
| බේරුවල | අම්බලන්ගොඩ | හික්කඩුව |
| ගාල්ල | මිරිස්ස | දෙවන්දර |
| ගන්දර | නිල්වැල්ල | කුඩාවැල් |
| තංගල්ල | හම්බන්තොට | කිරිින්ද |
| ඔළුවිල් | වලව්වේනෙයි | කොඩ්බේ |

● **මහජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහන්**

වෙරළ තීරයේ ජීවත්වන ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහන් වර්ෂය ආරම්භයේ සිට අවසානය දක්වා ක්‍රමාණුකූලව සිදුකරනු ලැබේ. එම වැඩ සටහන් යටතේ පහත සඳහන් කරුණු පිළිබඳව ජනතාව දැනුවත් කරන ලදී.

- (1) මුහුදේදී ජීවිත ආරක්ෂාව
- (2) සමුද්‍ර දූෂණය වැලැක්වීම සහ සමුද්‍රය පරිසර ආරක්ෂණය
- (3) වෙරළ ආරක්ෂණය
- (4) ජීවිත බේරාගැනීම සම්බන්ධව
- (5) වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන්
- (6) නීති විරෝධී මසුන් මැරීම වැලැක්වීම සඳහා ධීවර ප්‍රජාව දැනුවත් කිරීම
- (7) වෙරළ ආරක්ෂිත ශාක සිටුවීම


● **සෝදිසි සහ බේරාගැනීමේ මෙහෙයුම්**

මෙම ආයතනය සතුව ඇති සම්පත් උපයෝගී කර ගෙන ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරන සෝදිසි කිරීම් සහ බේරාගැනීම් කටයුතු වලට සහය ලබාදීම සිදු කරන ලදී. තවද, පොලීසිය විසින් උදව් ඉල්ලා සිටි අවස්ථාවන්හිදී උදව් ලබා දීමද සිදු කරයි.

● **මුහුදු නීතිය බලාත්මක කිරීමේ මෙහෙයුම්**

ශ්‍රී ලංකා මුහුදු තීරය තුළ නීතිය බලාත්මක කිරීමේ මෙහෙයුම් සිදු කරනු ලැබූ අතර, අනෙකුත් නීතිය බලාත්මක කිරීමේ සංවිධාන සහ රාජ්‍ය ආයතනවලට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගය ලබාදීම සිදු කරනු ලබයි. තවද, ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව, නාවික හමුදාව සහ ඉන්දියානු වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ එක්ව ඉන්දියානු ධීවරයින් පෙරලා සියරටට යැවීම සහ ශ්‍රී ලාංකික ධීවරයින් නැවත සියරටට ගෙන්වා ගැනීමේ මෙහෙයුම් සිදු කරනු ලැබේ. ඒ පිළිබඳ විස්තර පහත සඳහන් පරිදි වේ.

- ඉන්දියානු වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් මෙරටට එවන ලද ශ්‍රී ලාංකික ධීවරයින් සංඛ්‍යාව – 24
- ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඉන්දියානු වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලද ඉන්දියානු ධීවරයින් සංඛ්‍යාව – 423



● සමුද්‍රීය පරිසර ආරක්ෂණය


ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව තෙල් කාන්දුවීම් අනතුරු සඳහා ප්‍රතිචාර දැක්වීම සිදු කරන අතර, ඒ සඳහා විශේෂිත පුහුණු කණ්ඩායම් 24 පැය පුරාවට සුදානම්ව තබා ඇත. එම කණ්ඩායම විසින් පහත සඳහන් ස්ථාන වල සිදු වූ තෙල් කාන්දුවීම් අවස්ථා සාර්ථකව කළමනාකරනය කරන ලදී.

- (1) අතුරුස්ඵ වරල්ල ප්‍රදේශයේ තෙල් කාන්දුව - 2017 ජනවාරි 02 දින
- (2) මාතර කොටවිල සමුපකාරය අසල - 2017 මැයි 29 දින
- (3) කොළඹ පිටත වරාය තෙල් බෝයාව අසල (SPBM) - 2017 ජූනි 01 දින
- (4) ඉංගිරිය කිරිඇල්ල මාර්ගයේ මඩල ප්‍රදේශයේ - 2017 සැප්තැම්බර් 01 දින

● ගංවතුරින් විපතට පත් ජනතාව සඳහා උපකාර කිරීම

ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තුමාගේ උපදෙස් පරිදි 2017 මැයි මස පැවති අයහපත් කාලගුණය සහ ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාව බහුලව සිටි වැලිගම, මාතර, කළුතර සහ අගලවත්ත යන ප්‍රදේශවල ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක නිලධාරීන් සහ නාවිකයින් විසින් ගංවතුරට සිරවී නිවාසවල රැඳී සිටි සිවිල් පුද්ගලයින් එම ස්ථානවලින් ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන යාම නිසා ජීවිත විශාල ගණනක් බේරා ගැනීමට හැකිවිය. තවද, එම පුද්ගලයින් හට ආහාරපාන බෙදා හැරීම ඇතුළු අත්‍යවශ්‍ය සුභසාධන කටයුතු සඳහා සහයෝගය ලබාදෙන ලදී.

2017 දෙසැම්බර් 31 වන දිනට ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ යොදවා ඇති යාත්‍රා



ප්‍රාදේශීය අධ්‍යක්ෂ උතුරු පළාත වෙත

අනුයුක්ත කර ඇති යාත්‍රා

කන්කසන්තුරේ වරාය (FPC- 10)

සී 401, සී 402, සී 403, සී 404

සී 405, සී 406, සී 407, සී 408

සී 409, සී 410

පේදුරුතුඩුව (IPC- 02)

සී 203, සී 204

ප්‍රාදේශීය අධ්‍යක්ෂ බටහිර පළාත වෙත අනුයුක්ත

කර ඇති යාත්‍රා

ශ්‍රී ලංවෙආ සුරක්ෂා (OPV)

දික්ඛිට්ටි සිවර වරාය (IPC- 01)

සී 202

කොළඹ වරාය

සී 101, සී 102

ප්‍රාදේශීය අධ්‍යක්ෂ දකුණු පළාත වෙත

අනුයුක්ත කර ඇති යාත්‍රා

ගාල්ල වරාය (IPC - 02)

සී 207, සී 208

මිරිස්ස වරාය (IPC - 02)

FPC - PAST PATROL CRAFT
IPC- INSHORE PATROL CRAFT

◆ පුහුණු දෙපාර්තමේන්තුව

- විදේශීය පාඨමාලා, සම්මන්ත්‍රණ සහ පුහුණු අභ්‍යාස

| විදේශීය පාඨමාලා, සමුළු සහ අභ්‍යාස | පාඨමාලා ප්‍රමාණය | සහභාගී වූ ප්‍රමාණය | රට |
|--|------------------|--------------------|---------------|
| සුරක්ෂිත හා ආරක්ෂිත සමුද්‍රයක් සඳහා වූ ප්‍රදේශීය සහයෝගීතා ජාත්‍යන්තර සමුළුව | 1 | 3 | ඉන්දියාව |
| සමුද්‍රීය සම්බන්ධතා | 1 | 3 | ශ්‍රීසිය |
| ජාත්‍යන්තර සමුද්‍රීය නිලධාරී පාඨමාලාව | 2 | 3 | ඇමෙරිකාව |
| ඉන්දියානු වෙරළ ආරක්ෂක නෞකා 'සාරනි' හි පවත්වනු ලබන තාක්ෂණික මුරය භාර නිලධාරී පාඨමාලාව | 1 | 2 | ඉන්දියාව |
| ලෝක ආරක්ෂිත මායිම් පිළිබඳ සම්මන්ත්‍රණය | 1 | 1 | මොරොක්කෝ |
| ඇමෙරිකා එක්සත් ජනපද වෙරළ ආරක්ෂක විද්‍යාපීඨ 2021 පාඨමාලාව | 1 | 1 | ඇමෙරිකාව |
| මුහුදේ දි මනුෂ්‍ය ආරක්ෂාව හා සුරක්ෂිත භාවය පිළිබඳ ප්‍රදේශීය සමුළුව | 1 | 1 | ඉන්දියාව |
| සමුද්‍රීය නීති බලාත්මක කිරීම සම්බන්ධ පාඨමාලාව | 1 | 1 | ජපානය |
| සමුද්‍රීය සුරක්ෂිත හා ආරක්ෂණ පුහුණු වැඩසටහන | 1 | 1 | ඉන්දුනීසියාව |
| නාවික පොලිසියෙහි සමුද්‍රීය ආරක්ෂක පරිපාලනය ඉහල නැංවීමේ පාඨමාලාව | 1 | 3 | කොරියාව |
| ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පවතින මිනිස් ජාවාරම සහ අනෙකුත් හුවමාරුතා සම්බන්ධව ද්විපාර්ශ්‍ය ඒකාබද්ධ වැඩමුළුව | 1 | 1 | ඔස්ට්‍රේලියාව |
| ශ්‍රී ලංකාව සඳහා සමුද්‍රීය නීති බලාත්මක කිරීමේ පාඨමාලාව | 1 | 8 | චීනය |
| ලෝක ව්‍යාප්ත වෙරළ ආරක්ෂක සමුළුව | 1 | 3 | ජපානය |
| සමුද්‍රීය සෝදිසි කිරීම් හා මුදවා ගැනීම්, සමුද්‍රීය ව්‍යාසන නිවාරණය හා පරිසර ආරක්ෂාව සම්බන්ධ පාඨමාලාව | 1 | 4 | ජපානය |
| සමුද්‍රීය ආරක්ෂණ සහ ආරක්ෂණ ප්‍රතිපත්ති පිළිබඳ විද්‍යාපති උපාධිය | 1 | 1 | ජපානය |
| ත්‍රස්තවාදීන් සහ මුහුදු මංකොල්ල කරුවන්ට එරෙහි ජාත්‍යන්තර වැඩසටහන | 1 | 1 | ඇමෙරිකාව |

- දේශීය පුහුණු

| දේශීය පාඨමාලාව | පාඨමාලා ප්‍රමාණය | සහභාගී වූ ප්‍රමාණය | වෙනත් කරුණු |
|--|------------------|--------------------|---|
| වෙරළ ආරක්ෂක රාජකාරි හඳුන්වාදීමේ පාඨමාලාව | 1 | 40 | - |
| RFD යාත්‍රා හැසිරවීම සහ ජලතරණ පාඨමාලාව | 3 | 32 | - |
| තෙල් කාන්දුවීම් පිළිබඳ සුදානම් වීමේ හා ප්‍රතික්‍රියා මාර්ග පිළිබඳ පාඨමාලාව | 2 | 94 | නාවික හමුදා සුද්ගලයන් 24 දෙනෙකු සහභාගී වන ලදී |
| සෝදිසි කිරීම් හා මුදවා ගැනීම් පිළිබඳ පාඨමාලාව | 2 | 66 | නාවික හමුදා සුද්ගලයන් 10 දෙනෙකු සහභාගී වන ලදී |
| සමුද්‍රීය යාත්‍රා පරීක්ෂා කිරීමේ පාඨමාලාව | 1 | 15 | ඕස්ට්‍රේලියානු මායිම් ආරක්ෂක බලකාය (ABF) විසින් පවත්වන ලදී. |
| නාවික යාත්‍රාවන් සඳහා ගොඩවීමේ නිලධාරී පාඨමාලාව | 2 | 80 | නාවික හමුදා සුද්ගලයන් 23 දෙනෙකු සහභාගී විය |
| සමුද්‍රීය නීති බලාත්මක කිරීම පිළිබඳ නිලධාරී පාඨමාලාව | 1 | 4 | - |

| | | | |
|--|---|-----|---|
| ව්‍යසන නිවාරණය හා පරිසර ආරක්ෂාව සම්බන්ධ නිලධාරී පාඨමාලාව | 1 | 5 | - |
| සිද්ධිවිධාන පද්ධතිය පිළිබඳ නිලධාරී පාඨමාලාව | 1 | 7 | - |
| මූලික ජීවිතාරක්ෂක හා බේරාගැනීම් පාඨමාලාව | 6 | 94 | - |
| මූලික ජීවිතාරක්ෂක හා බේරාගැනීම් නැවත ආවර්ජන පාඨමාලාව | 4 | 38 | - |
| ජීවිතාරක්ෂක අතරමැදි පාඨමාලාව | 4 | 61 | - |
| ජීවිතාරක්ෂක අතරමැදි නැවත ආවර්ජන පාඨමාලාව | 3 | 32 | - |
| ජීවිතාරක්ෂක ලෝකඩ පදක්කම් පාඨමාලාව | 4 | 41 | - |
| ජීවිතාරක්ෂක ලෝකඩ පදක්කම් ආවර්ජන පාඨමාලාව | 3 | 20 | - |
| ජීවිතාරක්ෂක රිදී පදක්කම සඳහා සුදානම් කිරීමේ පාඨමාලාව | 1 | 13 | නාවික හමුදා පුද්ගලයන් 02 දෙනෙකු සහභාගී විය |
| පුහුණු කරන්නන් පුහුණු කිරීමේ පාඨමාලාව | 1 | 14 | - |
| තෙල් කාන්දුවීම් පිළිබඳ සුදානම් වීමේ හා ප්‍රතික්‍රියා කිරීමේ අභ්‍යාසය | 1 | 276 | නාවික හමුදා පුද්ගලයන් 48 දෙනෙකු සහ ගුවන් හමුදා පුද්ගලයන් 10 දෙනෙකු සහභාගී විය |
| වෙරළ ආරක්ෂක රාජකාරි සම්බන්ධව දැනුවත් කිරීමේ වැඩසටහන | 1 | 290 | - |

● ජීවිතාරක්ෂක පුහුණු පාඨමාලාවන්

| දේශීය පාඨමාලාව | පාඨමාලා ප්‍රමාණය |
|---|------------------|
| මූලික ජීවිතාරක්ෂක හා බේරාගැනීම් පාඨමාලාව - ශ්‍රීලංකාවේ ආදේ සඳහා | 06 |
| මූලික ජීවිතාරක්ෂක හා බේරාගැනීම් පාඨමාලාව - ශ්‍රීලංකානු සඳහා | 04 |
| මූලික ජීවිතාරක්ෂක හා බේරාගැනීම් පාඨමාලාව - ශ්‍රීලංකා/ ශ්‍රීලංකානු සඳහා | 03 |
| මූලික ජීවිතාරක්ෂක හා බේරාගැනීම් පාඨමාලාව - සිවිල් පුද්ගලයන් සඳහා | 03 |
| මූලික ජීවිතාරක්ෂක හා බේරාගැනීම් නැවත ආවර්ජන පාඨමාලාව - ශ්‍රීලංකාවේ සඳහා | 03 |
| ජීවිතාරක්ෂක අතරමැදි පාඨමාලාව - ශ්‍රීලංකාවේ සඳහා | 02 |
| ජීවිතාරක්ෂක අතරමැදි පාඨමාලාව - ශ්‍රීලංකාවේ සහ ශ්‍රීලංකානු සඳහා | 02 |
| ජීවිතාරක්ෂක අතරමැදි නැවත ආවර්ජන පාඨමාලාව | 03 |
| ජීවිතාරක්ෂක ලෝකඩ පදක්කම් පාඨමාලාව - ශ්‍රීලංකාවේ සඳහා | 03 |
| ජීවිතාරක්ෂක ලෝකඩ පදක්කම් ආවර්ජන පාඨමාලාව | 02 |
| ජීවිතාරක්ෂක රිදී පදක්කම සඳහා සුදානම් කිරීමේ පාඨමාලාව | 02 |
| පිහිණීමේ ඉරියව් පුහුණු කිරීමේ පාඨමාලාව | 03 |
| පුහුණු කරන්නන් පුහුණු කිරීමේ පාඨමාලාව | 02 |

◆ පුද්ගල හා පරිපාලන දෙපාර්තමේන්තුව

පුද්ගල හා පරිපාලන දෙපාර්තමේන්තුව මගින් 2017 වර්ෂය තුළ සිදුකරන ලද කාර්යයන් පහත පරිදි වේ.

- ▶ 2017 වර්ෂය තුළ ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට නිලධාරීන් 20 ක් සහ වෙරළ ආරක්ෂක පුද්ගලයින් 103 ක් නාවික හමුදාව වෙතින් අනුයුක්ත කළ අතර, 2017 දෙසැම්බර් මස 31 වන දින ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්ත සම්පූර්ණ ප්‍රමාණය නිලධාරීන් 87 ක් සහ වෙරළ ආරක්ෂක පුද්ගලයින් 1216 ක් වේ. ඔවුන් වෙරළ ආරක්ෂක ආයතන, ජීවිතාරක්ෂක මුරකුටි, නෞකා සහ මුර යාත්‍රාවල සේවයේ යොදවා ඇත.

- ▶ වෙරළ ආරක්ෂක පුද්ගලයින්ගේ පෞද්ගලික අභියාචනා 142 ක් සඳහා නිසි පියවර ගැනීම
- ▶ Clean & Green Sri Lanka' වැඩ සටහන අනුව 2017 ජූලි මස සිට සති අන්ත සහ රජයේ නිවාඩු දිනවල වෙරළ ආරක්ෂක පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් යාපනය, අම්පාර, හම්බන්තොට, මාතර, ගාල්ල, කළුතර, කොළඹ, ගම්පහ, පුත්තලම, යන දිස්ත්‍රික්ක වල වෙරළ ආරක්ෂක ආයතන හා අනුබණ්ඩ ආශ්‍රිත වෙරළ තීරයන් පිරිසිදු කරන ලදී.
- ▶ ජාතික ආහාර නිෂ්පාදන 2017 වැඩසටහන යටතේ 2017 ඔක්තෝම්බර් මස 06 වන දින සිට 12 වන දින දක්වා ආහාර බෝග වගා ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.
- ▶ 2017 මාර්තු මස "ග්ලිබ්සිඩියා පැළ බිලියනයක් අළුතින් සිටුවීමේ ජාතික වැඩ සටහන" අනුව ග්ලිබ්සිඩියා පැළ 1806 සිටවීම.
- ▶ ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන යටතේ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශය තුළ 2017 ජූනි මස 30 වන දින සිට ජූලි මස 07 වන දින දක්වා අළුතින්, නාකන්දලගොඩ, බේරුවල, මරදාන, මහගොඩ, මගගෝන, අළුතින්, දරගානගරය සහ පයාගල ග්‍රාම නිලධාරී කොට්ඨාස වලට අයත් ගම්මාන වල නිවාස 1831 ක් ආවරණය වන පරිදි වෙරළ ආරක්ෂක පුද්ගලයින් විසින් ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.
- ▶ සියලුම වෙරළ ආරක්ෂක කඳවුරු, අනුබණ්ඩ, නෞකා හා යාත්‍රා වල 2017 වර්ෂය පුරාම නිරන්තර ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

මෙම අංශය මගින් 2017 වර්ෂය තුළ ලැබූ ප්‍රගතිය පහත පරිදි වේ.

- 2017 මාර්තු මස 13 වන දින වාලච්චේනා ධීවර වරාය ආශ්‍රිතව ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක උප අනුබණ්ඩයක් ස්ථාපිත කිරීම සඳහා පුද්ගලයින් ලබාදීම සහ වෙරළ ආරක්ෂක නැගෙනහිර ප්‍රාදේශිකය සඳහා අවශ්‍ය වෙරළ ආරක්ෂක පුද්ගලයින් ලබාදීම.
- දෙහිවල වෙරළ ආරක්ෂක අනුබණ්ඩය පිහිටා ඇති පර්වච්ච 21.82 ක ඉඩම 2017 ජූලි මස 14 වන දින වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීම.
- කිරින්ද අණුබඩය පිහිටි හෙක්ටයාර් 0.9133 ක ඉඩම 2017 සැප්තැම්බර් මස 14 වන දින ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත පවරා ගැනීම.
- නව මානව දත්ත කළමනාකරණ පද්ධතියක් හඳුන්වා දීම මගින් ආයතනයේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම.

13.4 අනාගත අපේක්ෂා

- ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් රට වාහන සුළු අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු සිදු කිරීම සඳහා මෝටර් රථ අලුත් වැඩියා වැඩිපලක් ශ්‍රී ලංවෙආ රෝහණ ආයතනය තුළ ස්ථාපිත කිරීම.
- ශ්‍රී ලංවෙආ සුරක්ෂා නෞකාව භාවිතා කරමින් හදිසි තෙල් විසිරීමකදී එම තෙල් එකතු කර ගැනීමට අලුතෙන් මිලදී ගැනීමට නියමිත Skimmer iy Boom භාවිතා කරමින් උපකරණ නිර්මාණය කිරීම. (R & D works)
- හදිසි තෙල් විසිරීමකදී එම තෙල් එකතු කර ගැනීමට ඩිංගි යාත්‍රාවක් ආධාරයෙන් ඇදගෙන යාහැකි පාරුවක් (Barge) සෑදීම.
- නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් යාත්‍රා සහ රථ වාහන සඳහා දත්ත ගබඩාවක් සකස් කිරීම.
- ජීවිතාරක්ෂක රාජකාරී සඳහා Drone මගින් Life belt මුදා හැරීමේ ක්‍රමවේදයක් දියුණු කිරීම. (R&D)
- ශ්‍රී ලංවෙආ පානදුර, කිරින්ද, හලාවත හා බලපිටිය යන ස්ථාන වල විදුලි බෙදාහැරීම් ජාල වැඩි දියුණු කිරීම.
- 2018 වර්ෂයට යෝජිත සියලු ඉදිකිරීම් සඳහා අවශ්‍ය විදුලි කටයුතු සිදු කිරීම.
- වෙආ ආයතන සඳහා බල ශක්තිය වැය වන ආකාරය නිරීක්ෂණය කිරීමේ සහ බල ශක්තිය ඉතිරි කිරීමේ උපකරණ මිලදී ගැනීම.
- වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු නාවික ආවේක්ෂණ හා සන්නිවේදන ජාලය වැඩිදියුණු කිරීම.
- වෙරළ ආරක්ෂක ස්ථානය හලාවත සඳහා 10 KW ධාරිතාවයකින් යුත් සූර්යය බල පද්ධතියක් සවිකිරීම.
- ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව පුළුල් කිරීමේදී නෞකා, යාත්‍රා සහ ගොඩබිම් ස්ථානගත කිරීම් වලට අවශ්‍ය පිරිස් ප්‍රමාණය පිළිබඳ සමාලෝචනය කිරීම.
- මානවදත්ත කළමනාකරණ පද්ධතිය නාවික හමුදා නව මානවදත්ත කළමනාකරණ පද්ධතියට අනුකූලව සකස් කිරීම.

14. රාජ්‍ය බුද්ධි සේවය

14.1 සමාලෝචනය

රාජ්‍ය බුද්ධි සේවාව(රා.බු.සේ.) යනු ශ්‍රී ලංකාවේ ප්‍රධානතම බුද්ධි සේවාවයි. රාජ්‍ය ආරක්ෂාවට, ස්වෛරීභාවයට හා භෞමික අඛණ්ඩතාවයට තර්ජනයක් විය හැකි ඕනෑම පුද්ගලයෙකු, සංවිධානයක්, පුද්ගල කණ්ඩායමක්, ක්‍රියාකාරකම් සම්බන්ධ හෝ විදේශීය රාජ්‍ය පිළිබඳ නිරන්තර අවධානයෙන් හා පරීක්ෂාවෙන් කටයුතු කර ඒ පිළිබඳ තීරණ ගනු ලබන පුද්ගලයින් කල්තියා දැනුවත් කිරීම රාජ්‍ය බුද්ධි සේවාවේ මුඛ්‍ය පරමාර්ථය වේ.

දැක්ම: ජාතික ආරක්ෂාවට අදාළව අගති විරහිත බුද්ධි තොරතුරු භාවිතා කරමින් කලාපය තුළ වැඩිම ක්ෂේත්‍ර ගණනක් වඩාත් කාර්යක්ෂම හා ඵලදායී ලෙස ආවරණය කිරීම.

14.2 2017 වර්ෂයේ කාර්යය සාධනය

- මූල්‍ය ප්‍රගතිය

| විස්තරය | මූල්‍ය ප්‍රගතිය 2017.12.31 දිනට රු. |
|-------------------|-------------------------------------|
| පුනරාවර්තන වියදම් | 1,279,730,915.50 |
| ප්‍රාග්ධන වියදම | 91,759,848.81 |

- පුහුණු පාඨමාලා

| පාඨමාලා | සහභාගිත්වය | | | | | |
|--|--------------------------|-----------------------------|---------------------------|-------------------|-----------------|-------------|
| | රාජ්‍ය නිවේදිත නිලධාරීන් | පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් | සෙසු ශ්‍රේණි වල නිලධාරීන් | පර්යේෂණ නිලධාරීන් | වෙනත් නිලධාරීන් | එකතුව |
| විදේශීය පුහුණු පාඨමාලා සහ සංචාර | 1 | 7 | 2 | - | - | 10 |
| විදේශීය පුහුණු පාඨමාලා (ශ්‍රී ලංකාව තුළ) | 44 | 96 | 10 | 5 | 28 | 183 |
| දේශීය බුද්ධි පුහුණු පාඨමාලා | 12 | 160 | 563 | 18 | - | 753 |
| භාෂා පුහුණු පාඨමාලා (දෙමළ) | 3 | - | 67 | - | - | 70 |
| එකතුව | 60 | 263 | 642 | 23 | 28 | 1016 |

- වාර්ෂික වැඩසටහන්වල ප්‍රගතිය

| වැඩසටහනේ නම | අපේක්ෂිත නිමැවුම | ප්‍රතිපාදන රු.මි. | වියදම රු.මි. | භෞතික ප්‍රගතිය | | |
|---------------------------------|------------------------------------|-------------------|--------------|----------------|--------|------------------------------|
| | | | | මිනුම් ඒකකය | ඉලක්කය | සාක්ෂාත් කර ගැනීමේ ප්‍රතිශතය |
| කෝට්ටේ ප්‍රදේශයෙන් ගොඩනැගිල්ලක් | නිලධාරීන් සඳහා නේවාසික පහසුකම් ලබා | 125 | 125 | ඒකක 1 | 100% | 100% |

| | | | | | | |
|---|--|--------|--------|---------|------------------------------------|------|
| සහිත ඉඩමක් අත්පත් කර ගැනීම | ගැනීම | | | | | |
| දත්ත ස්වයංක්‍රීකරණ ව්‍යාපෘතිය | ලේඛණාගාරයේ පවතින ලිපි ගොනු පරිහරණය පහසු කිරීම | 54.6 | 62.687 | ඒකක 1 | දෘඪාංග ස්ථාපනය සහ මෘදුකාංග නවීකරණය | 60% |
| පරිඝණක යන්ත්‍ර 40 ක්, යු.පි.එස් ඒකක 100 ක් මුද්‍රණ යන්ත්‍ර 10 ක් , ස්වර්ස් 02 ක් සහ වෛරස් ස්කෑනර්ස් 100 ක් ,ලැප්ටොප් පරිඝණක යන්ත්‍ර 03 ක් මිලදී ගැනීම | රා.බී.සේ සහ ඒකක සඳහා තොරතුරු ජාලය පුළුල් කිරීම | 3.52 | 5.673 | ඒකක 255 | 85% | 98% |
| 36000 BTU වායු සමීකරණ යන්ත්‍ර 03 ක් මිලදී ගැනීම | සුව පහසු කාර්යාල පරිසරයක් පවත්වාගෙන යාමට | 0.8 | 0.8073 | ඒකක 03 | 80% | 100% |
| රාජ්‍ය බුද්ධි සේවාව සඳහා කාර්යාලීය පුටු 100 මිලදී ගැනීම . | කාර්යාලීය කටයුතු වඩාත් පහසු කිරීම සඳහා | 1.1 | 0.412 | ඒකක 100 | 80% | 100% |
| රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධාන කාර්යාලයේ ආරක්ෂක කැමරා පද්ධතිය වැඩි දියුණු කිරීම | ආයතනයේ ආරක්ෂිත තත්වය තහවුරු කර ගැනීම සඳහා | 0.1714 | 0.1714 | ඒකක 1 | 80% | 80% |
| රාජ්‍ය බුද්ධි සේවා ශ්‍රවණාගාරය අලුත්වැඩියා කටයුතු සඳහා භාණ්ඩ ලබා ගැනීම | ශ්‍රවණාගාරය නිසි පරිදි පවත්වා ගෙන යාම | 1.00 | 0.9954 | ඒකක 1 | 80% | 80% |
| IBM AS/ 400 පද්ධතිය නඩත්තුව සහ අළුත් වැඩියා කිරීමේ ගිවිසුම | මනා නඩත්තු කිරීමක් සඳහා | 0.412 | 0.412 | ඒකක 1 | 80% | 80% |
| fire wall & Spam filtering පද්ධතිය නඩත්තුව හා අළුත්වැඩියා ගිවිසුම | මනා නඩත්තු කිරීමක් සඳහා | 0.103 | 0.103 | ඒකක 1 | 80% | 80% |
| අංක 10 කාර්යාලයේ විදුලි සෝපානය නඩත්තුව සහ අළුත්වැඩියා ගිවිසුම | මනා නඩත්තු කිරීමක් සඳහා | 0.325 | 0.325 | ඒකක 1 | 80% | 80% |

| | | | | | | |
|--|---|-------|-------|-------|-----|-----|
| අංක 34 කාර්යාලයේ විදුලි සෝපානය නඩත්තුව සහ අළත්වැඩියා ගිවිසුම | මනා නඩත්තු කිරීමක් සඳහා | 0.258 | 0.258 | ඒකක 1 | 80% | 80% |
| ප්‍රධාන වායු සමීකරණ පද්ධතිය නඩත්තුව සහ අළත්වැඩියා ගිවිසුම | මනා නඩත්තු කිරීමක් සඳහා | 4.432 | 4.432 | ඒකක 1 | 80% | 80% |
| අංක 10 කාර්යාලයේ දුරකථන පුවරුව නඩත්තුව සහ අළත්වැඩියා ගිවිසුම | දුරකථන පුවරුව නිසි ක්‍රියාකාරිත්වයේ පවත්වා ගැනීමට | 0.246 | 0.246 | ඒකක 1 | 80% | 80% |

14.3 අනාගත අපේක්ෂා

- රාජ්‍ය බුද්ධි සේවාවේ වර්තමාන කාර්යය මණ්ඩල සේවක සංඛ්‍යාව 1500 පමණ වන අතර එම ප්‍රමාණය 2000 දක්වා වැඩි කර ගැනීම.
- රාජ්‍ය බුද්ධි සේවාවේ රාජකාරී නියුතු නිලධාරීන්ගේ දැනුම, කුසලතා, ආකල්ප වැඩිදියුණු කිරීම සඳහා දේශීය හා විදේශීය පුහුණු පාඨමාලාවන් පැවැත්වීමට කටයුතු සුදානම් කිරීම.
- භෞතික සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ලබා ගන්නා අතරම නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් නිලධාරීන් හට දැනුම ලබා දී ආයතනය වෙත ලබා ගන්නා තොරතුරු ප්‍රමාණය වැඩි කිරීම, තොරතුරු වල ගුණාත්මකභාවය සහ තොරතුරු ලබා ගන්නා ක්‍රම වේදයන් විධිමත් කිරීම සඳහා වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම.
- මානව සම්පත් කළමනාකරණ මෘදුකාංගයක් මිලදී ගැනීම මගින් රාජ්‍ය බුද්ධි සේවාවේ කාර්යය භාරය වඩාත් පහසුකිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සුදානම් කිරීම.
- රාජ්‍ය බුද්ධි සේවා නිලධාරීන් සඳහා පුහුණු කිරීම් කටයුතු වෙනුවෙන් පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කිරීමට කටයුතු කිරීම.

15. ඒකාබද්ධ සේවා භාෂා පුහුණු ආයතනය

15.1 සමාලෝචනය


1986 වර්ෂයේදී ආරක්ෂක අමාත්‍යාංශය යටතේ මෙම පුහුණු පාසල භාෂා පුහුණු මධ්‍යස්ථානය වශයෙන් ආරම්භ කෙරුණු අතර, ආරක්ෂක අංශ නිලධීන්ගේ දෙමළ භාෂා දැනුම වර්ධනය කර කියවීම, ලිවීම හා කථනය වැඩි දියුණු කිරීම ප්‍රධාන අරමුණ විය. මේ වන විට පාඨමාලා 95 ක් සාර්ථකව යුධ, නාවික, ගුවන් හමුදා හා පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් වෙත පවත්වා ඇති අතර, නිලධාරීන් 140 හා සෙසුනිලධීන් 8267 දෙනෙකු එම පාඨමාලාවන් හදාරා ඇත.

15.2 2017 වර්ෂයේ කාර්යසාධනය

- 2017 වර්ෂය තුළ මෙම ආයතනය මගින් දෙමළ භාෂා පුහුණු පාඨමාලා 02 ක් ඉතා සාර්ථකව පැවැත්වූ අතර, ඒ සඳහා ත්‍රිවිධ හමුදා සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් හා සෙසුනිලධීන් 242 දෙනෙකු පුහුණු වීමෙන් පසු විසිර ගොස් ඇත.

| පාඨමාලා අංකය | ජන | පෙබ | මාර්තු | අප්‍රේල් | මැයි | ජූනි | ජූලි | අගෝ: | සැප්: | ඔක්: | නොවැ: | දෙසැ: |
|--------------|----|-----|--------|----------|------|------|------|------|-------|------|-------|-------|
| 93 | | →22 | | | | | | | | | | |
| 94 | | | 22 | | | | | 23 | | | | |
| 95 | | | | | | | | | 23 | | | → |

- 2017 වර්ෂයේ ආයතනය වෙතින් පවත්වන ලද පාඨමාලාවන් සඳහා සහභාගී වූ ත්‍රිවිධ හමුදා සහ පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින්



- රු. 4,908.00 ක වියදමින් මීටර් 300 ක් පමණ කඳවුරින් පිටත ඇති පිරිසිදු ජල උල්පතක් තුළින් කඳවුරට ජලය ලබාගැනීමේ ජල මාර්ගයක් සකසා ගැනීම.

පානීය ජලය සඳහා නව ජලසම්පාදන පද්ධතියක් නිම කර උල්පතකින් ජලය ලබාගැනීම



- රු. 4,840.00 ක වියදමින් කාන්තා නේවාසිකාගාරය සඳහා නව කාමරයක් ඉදිකිරීම.
කාන්තා හට නිවාස සඳහා නවතමයෙන් කාමරයක් ඉදිකිරීම



- රු. 39,235.00 ක වියදමින් සලාක ගබඩාව සඳහා ආරක්ෂාකාරී ලෙස පහසුකම් සහිත අදාළ සලාක ගබඩාව නවීකරණය කිරීම.
සලාක අංශයේ ගබඩා කාමරය අලුත්වැඩියා කිරීම



15.3 ගැටළු සහ අභියෝග

- ▶ නිත්‍ය කාර්ය මණ්ඩලය සඳහා සහ පාඨමාලා ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ප්‍රමාණවත් පරිදි නවාතැන් පහසුකම් නොතිබීම.
- ▶ පාලන කටයුතු සඳහා සැහැල්ලු වාහනයක අවශ්‍යතාවය.
- ▶ නවතමයෙන් ආරම්භ කරන ලද ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලාව සඳහා ඉන්ධන අවශ්‍යතාවය සපුරා ගැනීම.
- ▶ සිවිල් සේවකයින්ගේ දෛනික පැමිණීමේ ප්‍රවණතාවය ඉතා පහත් මට්ටමක පැවතීම.

15.4 අනාගත අපේක්ෂා

- කාර්යාල ගොඩනැගිල්ලක් ඉදිකිරීම.
- නිලධාරී නිවසනයක් හා බලලත් නිලධාරී/සැරයන් නිවසනයක් ඉදිකිරීම.
- නව ශ්‍රවණාගාරයක් ඉදිකිරීම.
- ප්‍රධාන දොරටුව නවතමයෙන් ඉදිකිරීම.
- ශිෂ්‍ය නිලධාරීන්ගේ නේවාසිකාගාරය ඉදිකිරීම.
- කඳවුර ආරක්ෂක වළල්ල වටා මුර කුට් 05 ක් ඉදිකිරීම.

16. සීමාසහිත ලංකා ලොජිස්ටික්ස් ඇන්ඩ් ටෙක්නොලොජීස් සමාගම

16.1 සමාලෝචනය

සීමාසහිත ලංකා ලොජිස්ටික්ස් ඇන්ඩ් ටෙක්නොලොජීස් සමාගම සිය ආරම්භයේ සිට පසුගිය කාල වකවානුව පුරා කටයුතු කළ පරිදි වෘත්තීමය අකාරයෙන් හා සාකලාභාවයෙන් යුතුව සීමාන්විත හමුදාමය යුද්ධෝපකරණ ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා වෙත සැපයීම සඳහා ප්‍රසම්පාදන පහසුකම් සැපයීම සාර්ථකව සිදුකර ඇත. පසුව, ලං.ලො.ටෙ. සමාගම අනෙකුත් ක්ෂේත්‍ර කරා සිය ක්‍රියාකාරකම් විවිධාංගීකරණය කර ඇති අතර රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා රජයේ ඇතැම් ආයතන යටතේ පවතින ජාතික ආරක්ෂාව කෙරෙහි බලපාන අතිශයන් වැදගත් ව්‍යාපෘති කිහිපයක් සඳහා ව්‍යාපෘති කළමනාකරුවකු, උපදේශකයකු හා විසඳුම් සපයන්නෙකු ලෙස වත්මනෙහි කටයුතු කරයි. දැනට ක්‍රියාත්මක කඩිනම් විවිධාංගීකරණ ව්‍යාපෘතියේ කොටසක් ලෙස නිසි ප්‍රවීණත්වයෙන් යුතු පාර්ශ්වකරුවන් හා සහයෝගීතාවයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සඳහා දේශීය ආරක්ෂක කර්මාන්තයක් ස්ථාපිත කිරීමට ලං.ලො.ටෙ. සමාගම අදහස් කරයි. ඊට අමතරව, අනෙකුත් රාජ්‍ය ආයතන සඳහා ඵලදායීතාව ඉහළ නැංවීමේ ව්‍යාපෘති ද ඉටු කරන ලදී.

16.2 2017 වර්ෂයේ කාර්යසාධනය

- ආරක්ෂක හමුදා සහ පොලීසිය සඳහා ප්‍රසම්පාදන පහසුකාරකයකු ලෙස ලං.ලො.ටෙ. සමාගම වසර තුළ පැවැති ඉල්ලීම් සපුරාලන ලදී. නව තාක්ෂණවේද හඳුන්වාදීම පිණිස අන්ත පරිශීලකයන් සඳහා ඉදිරිපත් කිරීම් කිහිපයක් සිදුකරන ලදී.
- එසේම 2017 වර්ෂය තුළදී, මාලිහි සේවයේ යෙදවීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා යුධ හමුදා බල ඇණි සඳහා අවශ්‍ය හමුදා යුද්ධෝපකරණ කඩිනම් ප්‍රසම්පාදන වැඩසටහන සඳහා පහසුකම් සැපයීමේදී ලං.ලො.ටෙ. සමාගම ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන ලදී. මෙම ප්‍රසම්පාදන විවිධ ආකාරයේ හමුදා අයිතමවලින් සමන්විත විය.
- දේශීය ආරක්ෂක කර්මාන්තය සහ අනෙකුත් රාජ්‍ය ආයතන සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණය සහ තොරතුරු ආරක්ෂාව හා රාජ්‍ය ආරක්ෂක යටිතල පහසුකම් ආශ්‍රිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ලං.ලො.ටෙ.සමාගමේ ව්‍යාපෘති අංශයේ වගකීම වේ. රජයට අයත් සමාගම් සහ රාජ්‍ය ආයතන වෙත ව්‍යාපෘති කළමනාකරණ හා උපදේශන සේවා සැපයීම කෙරෙහි මෙම අංශය සිය ක්‍රියාකාරකම් ව්‍යාප්ත කොට අවධානය යොමු කර තිබේ.



අතිගරු ජනාධිපතිතුමා, රුසියානු තානාපතිතුමා සහ රුසියාවේ රෝසබොරෝන් ආයතනයේ නිලධාරීන් පිරිස සමඟ



ත්‍රිවිධ හමුදාවන්ට සේවා සැපයීම සඳහා ලං.ලො.ටෙ.සමාගම මයික්‍රොසොෆ්ට් ආයතනය සමඟ හවුල්කාරිත්වයක



ශ්‍රී ලංකා දූත මණ්ඩලය වීන නියෝජ්‍ය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා සමඟ


● පසුගිය වසර පහ තුළ ලං.ලො.වෙ.සමාගමේ මූල්‍ය ප්‍රගතිය

| විස්තරය | 2012/13 | 2013/14 | 2014/15 | 2015/16 | 2016/17 |
|-----------------------------------|---------|---------|---------|---------|---------|
| | රු.මි | | | | |
| ආදායම හා ආශ්‍රිත කාර්යසාධනය | | | | | |
| ආදායම | 130.62 | 95.17 | 92.74 | 127.90 | 59.14 |
| දළ ලාභය | 99.68 | 81.50 | 84.67 | 122.70 | 57.14 |
| පොළී හා බදු වලට පෙර මෙහෙයුම් ලාභය | 13.81 | 8.46 | 7.85 | 58.43 | 3.11 |
| බදු පෙර ලාභය | 17.38 | 14.49 | 12.05 | 61.84 | 13.10 |
| බදු | 3.23 | 4.70 | 3.31 | 8.54 | 2.59 |
| බදු වලින් පසු ලාභය | 14.15 | 10.88 | 7.42 | 53.30 | 10.52 |
| වත්කම් හා බැරකම් | | | | | |
| ජංගම නොවන වත්කම් | 12.53 | 8.56 | 10.76 | 5.63 | 3.88 |
| ජංගම වත්කම් | 159.09 | 157.02 | 149.73 | 215.51 | 195.98 |
| මුළු වත්කම් | 171.62 | 165.75 | 160.49 | 221.14 | 199.88 |
| මුළු ස්කන්ධ | 119.39 | 109.22 | 110.39 | 162.98 | 169.21 |
| ජංගම නොවන බැරකම් | 4.08 | 4.04 | 7.32 | 5.47 | 6.27 |
| ජංගම බැරකම් | 48.14 | 52.50 | 42.77 | 52.70 | 24.39 |
| ශුද්ධ වත්කම් | 119.39 | 109.22 | 110.39 | 162.98 | 169.21 |
| ප්‍රකාශිත ලාභාංශ | 1.05 | 1.20 | 1.20 | 5.4 | 1.0 |


● අනුපාත විශ්ලේෂණය

| විස්තරය | 2012/13 | 2013/14 | 2014/15 | 2015/16 | 2016/17 |
|-------------------------------|---------|---------|---------|---------|---------|
| | | | 4 | 5 | 6 |
| අනුපාත විශ්ලේෂණය | | | | | |
| කොටසක් සඳහා ඉපැයුම් (රු) | 0.14 | 1.36 | 0.93 | 6.72 | 1.45 |
| කොටසක් සඳහා ශුද්ධ වත්කම් (රු) | 1.23 | 14.00 | 13.8 | 20.37 | 21.16 |
| ස්කන්ධ මත ලාභය % | 11.85 | 9.97 | 6.72 | 32.71 | 6.21 |
| මුළු වත්කම් මත ලාභය % | 8.24 | 6.57 | 4.62 | 24.10 | 5.26 |
| දළ ලාභ අනුපාතිකය % | 76.31 | 85.63 | 91.30 | 99.68 | 96.12 |
| මෙහෙයුම් ලාභ අනුපාතිකය % | 13.31 | 16.36 | 11.57 | 47.44 | 5.24 |
| ශුද්ධ ලාභ අනුපාතිකය % | 10.58 | 8.89 | 8.47 | 43.30 | 17.70 |
| ජංගම වත්කම් අනුපාතිකය (වාර) | 3.30 | 2.99 | 3.50 | 4.0 | 8.0 |


අනුපාත විශ්ලේෂණය



අයහාර හා ආශ්‍රිත කාර්යසාධනය



වත්කම් හා බැරකම් තත්ත්වය



- භෞතික ප්‍රගතිය
- ◆ ප්‍රසම්පාදන පහසුකම් අංශය

2017 වසර තුළදී ප්‍රසම්පාදන පහසුකම් වැඩසටහන් (කොන්ත්‍රාත්තු) විසි නවයක් (29) වෙනුවෙන් වූ වැඩකටයුතු අවසන් කරන ලදී.

- ◆ ව්‍යාපෘති අංශය

| ව්‍යාපෘතිය | ලං.ලො.ටෙ.ස. කාර්යභාරය | විස්තරය | 2017දී සම්පූර්ණ කරන ලද |
|--|-----------------------|--|---|
| රාජ්‍ය බුද්ධි සේවා සඳහා පද්ධති ස්වයංක්‍රීයකරණ ව්‍යාපෘතිය | ව්‍යාපෘති කළමනාකරු | <p>රාජ්‍ය බුද්ධි අංශ සතුව පවතින ලේඛන පාදක සංවේදී තොරතුරු සංඛ්‍යාංකනය මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ. මෙම ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරු වන්නේ ලං.ලො.ටෙ. සමාගමයි. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන සංරචක පහත දැක්වෙන පරිදිය.</p> <p>දෘඩාංග: දෘඩාංග වේදිකාව සහ ජාල යටිතල පහසුකම්</p> <p>යෙදුම් මෘදුකාංග: ලේඛන පාදක තොරතුරු කාර්ය ප්‍රවාහ මඟින් සංඛ්‍යාංකනය කිරීම</p> | <p>දත්ත මධ්‍යස්ථානයේ දෘඩාංග ස්ථාපිත කිරීම සම්පූර්ණ කර ඇත.</p> <p>මූලික ලේඛන සංඛ්‍යාංකනය සිදුකරමින් පවතී.</p> <p>රා.බු.සේවා නිලධාරීන් 250 දෙනෙකු සඳහා තො.තා.පුහුණුව නිමා කරන ලද අතර පුහුණු ලේඛන සන්ජේ (පුද්) ආයතනය විසින් ඉදිරිපත් කරනු ලැබීය.</p> <p>සන්ජේ (පුද්) ආයතනය විසින් මෘදුකාංග අවශ්‍යතා පිරිවිතර ලේඛනය සැකසීම සම්පූර්ණ කර සහ රා.බු.සේවා නිලධාරීන් වෙත ඉදිරිපත් කරන ලදී.</p> <p>ක.තො.ප. යෙදුම් මෘදුකාංගය සන්ජේ (පුද්) ආයතනය විසින් සකස් කරමින් පවතී. 2018</p> |

| | | | |
|---|----------------------|---|---|
| | | | පෙබරවාරි මාසයේදී ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම අපේක්ෂා කෙරේ. |
| උපායමාර්ගික ආරක්ෂක සන්නිවේදන ජාල (උ.ආ.ස.ජා.) ව්‍යාපෘතිය | ප්‍රසම්පාදන පහසුකාරක | <p>උ.ආ.ස.ජා. ව්‍යාපෘතිය ටෙන්ඩර් පහකින් සමන්විත වේ.</p> <p>ටෙන්ඩරය I: යෝජිත ස්වයංධාරක සිව්පාද සන්නිවේදක කුළුණු ඉදිකිරීම සඳහා හඳුනාගත් ස්ථාන එකොළහෙහි මිහිවිදමන් මගින් පාංශු පරීක්ෂණ සිදුකිරීම සහ පාංශු පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කිරීම</p> <p>ටෙන්ඩරය II: ආවරණය සහිත ධ්වනිවාරක විදුලිජනක යන්ත්‍ර ඒකක විසි දෙකක් (22) සැපයීම , ගෙනවිත් බාරදීම ,සවිකිරීම සහ ක්‍රියාත්මක කිරීම.</p> <p>ටෙන්ඩරය III: උපකරණ කුටි සහිත ස්වයංධාරක සන්නිවේදන කුළුණු පහක් (05) සැපයීම ,ගෙනවිත් බාරදීම ,ඉදිකිරීම සවිකිරීම සහ ක්‍රියාත්මක කිරීමේ ප්‍රසම්පාදනය.</p> <p>ටෙන්ඩරය IV: උපකරණ කුටි සහිත ස්වයංධාරක සන්නිවේදන කුළුණු හයක් (06) සැපයීම ,ගෙනවිත් බාරදීම ,ඉදිකිරීම සවිකිරීම සහ ක්‍රියාත්මක කිරීමේ ප්‍රසම්පාදනය.</p> <p>ටෙන්ඩරය V: සුක්ෂම තරංග ගුවන්විදුලි සන්නිවේදන පද්ධති සැපයීම ,ගෙනවිත් බාරදීම , සවිකිරීම සහ ක්‍රියාත්මක කිරීම.</p> | <p>ටෙන්ඩරය I “නව කුළුණු 12 සඳහා පාංශු පරීක්ෂණය” සහ ටෙන්ඩරය II “විදුලිජනක යන්ත්‍ර 22ක් ප්‍රසම්පාදනය කිරීම” සම්පූර්ණ කරන ලදී.</p> <p>ටෙන්ඩරය III සහ IV “ නව කුළුණු 12 ක් ඉදිකිරීම”</p> <ul style="list-style-type: none"> - රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේදී 2017 ඔක්තෝබර් 20 වැනි දින ඒටිඑස්එල් ඉන්ටනැෂනල් (පුද්) සමාගම සමග මූල්‍ය කරුණු පිළිබඳ සාකච්ඡා කරන ලදී. - එම රැස්වීමේදීම සියරා කන්ස්ට්‍රක්ෂන්ස් (පුද්) සමාගම සමග ඇතැම් තාක්ෂණික පැහැදිලිකිරීම් සාකච්ඡා කරන ලදී. <p>ටෙන්ඩරය V: “නව සුක්ෂම තරංග සැලසුම් 37 ක් ක්‍රියාවට නැංවීම” ටෙන්ඩරය ආපසු කැඳවීම සඳහා ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ අවසන් අනුමතිය අපේක්ෂාවෙන් සිටී.</p> |
| සුළු ආයුධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරීම | ව්‍යාපෘති කළමනාකරු | 7.62 x39 මිමි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරීම | ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් සහ පොලීසියේ භාවිතය සඳහා මි.මි. 7.62 වෙඩි උණ්ඩ නිපදවීම. සාමාන්‍යය අවශ්‍යතාවය වසරක් සඳහා ආසන්න වශයෙන් මිලියන 40 කි. |
| අතිරික්ත හමුදාමය උපකරණ විකිණීම | ප්‍රසම්පාදන පහසුකාරක | අතිරික්ත හමුදාමය උපකරණ හා යුද්ධෝපකරණ බැහැර කිරීම. | ඇ.ඩො. මිලියන 9.67 ක වටිනාකමකට බල්ගේරියාවේ ටෙක්නෝ ඩිලෙක්ස් වෙත අයිතම 3 ක් විකිණීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය ලබා දී තිබේ. අනෙකුත් අර්පණ සිදුකරමින් පවතී. ඇ.ඩො. මිලියන 6.4ක මුළු වටිනාකමක් සහිත කොන්ත්‍රාත් දෙකක් දැනටමත් අත්සන් තබා ඇති අතර අයිතම බැහැර කිරීමට නියමිතය. ඇ.ඩො. මිලියන 4 ක ගෙවීමක් ලැබී තිබේ. පළමු නැව්ගත තොගය පිටත් කර හැර තිබේ. දෙවන නැව්ගත තොගය සුදානම් කරමින් පවතී. තුන්වැනි කොන්ත්‍රාත්තුව ද පිළියෙල කරමින් පවතී. |

| | | | |
|--|---------------------------|---|---|
| <p>සමුද්‍රීය නිරීක්ෂණ පද්ධති ව්‍යාපෘතිය (MSS)</p> | <p>ව්‍යාපෘති කළමනාකරු</p> | <p>සමුද්‍රීය නිරීක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීම</p> | <p>ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව අනුමතිය ලබා දී තිබේ. ERD රැස්වීම 2017 සැප්තැම්බර් 08 දින පවත්වනු ලැබීය. යෝජනාව අනුමතිය සඳහා ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිතය.</p> |
| <p>සමුද්‍රීය අනතුරු ආරක්ෂක සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ව්‍යාපෘතිය (MRCC)</p> | <p>ව්‍යාපෘති කළමනාකරු</p> | <p>සමුද්‍රීය සෝදිසි හා අනතුරු ආරක්ෂක මෙහෙයුම් පද්ධතියක් ස්ථාපිත කිරීම</p> | <p>මෙම ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩලය රු. මිලියන 900 ක් අනුමත කර තිබේ. එහි පළමු වාරිකය වන රු. මිලියන 300, 2018 අයවැයෙන් අපේක්ෂා කෙරේ. (කෙසේවෙතත් මේ දක්වා මෙය 2018 අයවැයට ඇතුළත් කර නොමැත) සටහන: යෝජනා ඉල්ලීම 2017 සැප්තැම්බර් 28 දින රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලදී. කා.ඇ. කමිටුවේ පත්වීම් අපේක්ෂාවෙන් සිටී.</p> |
| <p>හමුදාමය ශ්‍රේණි පාවහන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් පිහිටුවීම</p> | <p>ව්‍යාපෘති කළමනාකරු</p> | <p>ආරක්ෂක හමුදා සඳහා හමුදාමය ශ්‍රේණි පාවහන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් පිහිටුවීම.</p> | <p>ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට සහ පොලීසියට වාර්ෂිකව උස් සපන්තු (බුට්) 200,000 ක් පමණ අවශ්‍ය වේ. මෙම අවශ්‍යතාව සැපිරීම සඳහා උසස් නිමාවක් සහිත පාවහන් මෙහි නිපදවනු ඇත.</p> |
| <p>හමුදා සතු ආයතන සඳහා සූර්ය බලශක්ති උත්පාදන යන්ත්‍රාගාර ස්ථාපිත කිරීම</p> | <p>ව්‍යාපෘති කළමනාකරු</p> | <p>ආරක්ෂක හමුදාවන්ට සූර්ය බලශක්තිය හඳුන්වාදීම පිණිස වූ නියාමන ව්‍යාපෘතියක් ලං.ලො.ටෙ. සමාගම 2012 වසරේදී ආරම්භ කරන ලදී. චීනයේ සිටින ඉන්ටර්නැෂනල්හි සහාය ඇතිව එකක් කිලෝ වොට් 20 කින් යුතු සූර්යබල පිරියත නියාමන ව්‍යාපෘති තුනක් ලං.ලො.ටෙ. සමාගම 2014 වසරේදී සාර්ථකව ස්ථාපනය කරන ලදී. 2016 වසරේ සිදුකරන ලද සමීක්ෂණයකදී, ආරක්ෂක හමුදාවන් තුනම මෙම බලශක්ති පිරියතවල සතුටුදායක කාර්යසාධනයක් වාර්තා කළ බැවින් ආරක්ෂක ලේකම්, ආරක්ෂක කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස ඇතුළුව හමුදාව සතු ඉතිරි ආයතනවලට ද සූර්ය බල ශක්තිය හඳුන්වා දීමට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කරන ලදී.</p> | <p>DNP විසින් අනුමතිය ලබා දී තිබේ. ERD අනුමතිය අපේක්ෂාවෙන් සිටී. අමාත්‍ය මණ්ඩල පත්‍රිකා කෙටුම්පත රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබේ.</p> |

| | | | |
|--|-----------------------------|--|---|
| <p>වෙඩි උණ්ඩ කොටස් ගැලවීමේ පිරිසතක් මිලයට ගැනීම</p> | <p>ප්‍රසම්පාදන පහසුකාරක</p> | <p>කල් ඉකුත් වූ වෙඩි උණ්ඩ සුරක්ෂිතව බැහැර කිරීම සඳහා ජංගම වර්ගයේ වෙඩි උණ්ඩ කොටස් ගැලවීමේ පිරිසතක් මිලයට ගන්නා ලෙස රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.</p> | <p>ජීව කාලය අවසන් වූ වෙඩි උණ්ඩ කොටස්වලට ගලවා එම ලෝහ වාණිජ වශයෙන් විකිණීම සඳහා ලබා ගනු ලැබේ.</p> |
| <p>මහනුවර මහනගර සභාව සඳහා ස්වයංක්‍රීයකරණ ව්‍යාපෘති</p> | <p>විසඳුම් සපයන්නා</p> | <p>මහජනතාවට සේවය කිරීමේදී කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ උත්සාහයක් ලෙස නම ක්‍රියාදාම ස්වයංක්‍රීය කිරීම පිණිස ව්‍යාපෘතියක් මහනුවර මහනගර සභාව ආරම්භ කර තිබේ. මෙම ව්‍යාපෘතිය සංරචක දෙකකින් සමන්විත වේ.</p> <p>ජාල ව්‍යාපෘතිය: පරිගණක 130 ක් එකිනෙක හා සම්බන්ධ කිරීම පිණිස සේවාදායකය පාදක පරිගණක ජාලයක් හඳුන්වා දෙන ලදී.</p> <p>යෙදුම් මෘදුකාංග ව්‍යාපෘතිය: වරිපනම් බදු, අනෙකුත් විවිධ බදු, සැපයුම්, ජල ගාස්තු ගිණුම් සහ අවසාන ගිණුම් වැනි ක්ෂේත්‍ර සඳහා යෙදුම් මෘදුකාංග හඳුන්වා දීම</p> | <p>ජාලගත කිරීම ක්‍රියාත්මක කිරීම සම්පූර්ණ කර ඇත. ප්‍රතිඥාභාර අදියර දැන් ක්‍රියාත්මක වේ. මෘදුකාංග ක්‍රියාත්මක කිරීම සිදුකරමින් පවතී. එම මෘදුකාංගයම අනෙකුත් පළාත් පාලන ආයතනයන්හි ක්‍රියාවට නැංවීමේ හැකියාව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් පවතී. මෙම මෘදුකාංගයේ වරිපනම් බදු මොඩියුලය පිළිබඳව කොළඹ නගර සභාව දැනටමත් සිය උනන්දුව පළ කර තිබේ.</p> |
| <p>පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය සමඟ සහයෝගීතාව</p> | <p>ප්‍රසම්පාදන පහසුකාරක</p> | <p>රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය ආරක්ෂක හමුදා සඳහා ආරක්ෂාව හා සම්බන්ධ නිපැයුම් නිෂ්පාදනය කර තිබේ. මෙම නිපැයුම් ගෝලීයව අලෙවිකිරීම සඳහා පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය සමඟ හවුල්කාරිත්වයෙන් කටයුතු කරයි.</p> | <p>ආදායම් උත්පාදන ව්‍යාපෘතිය. විකිණීම සඳහා කාලතුවක්කු විඛම්බකයක් සුළු අවි වෙඩි කැබීමේ විඛම්බකයක් පවතින බව පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය දන්වා ඇත.</p> |
| <p>ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය සමඟ සහයෝගීතාව</p> | <p>ප්‍රසම්පාදන පහසුකාරක</p> | <p>ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය නැනෝ තාක්ෂණයට අදාළ පර්යේෂණ ව්‍යාපෘති කිහිපයක් සිදුකර තිබේ. මෙම පර්යේෂණ ක්ෂේත්‍රයන්හි ප්‍රතිඵලය ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට භාවිතයට ගත හැක.</p> | <p>ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට ප්‍රයෝජනවත් වන නිපැයුම් හතරක සාම්පල සැපයීමට නැනෝ තාක්ෂණ ආයතනය එකඟ වී තිබේ. ලිහිසි තෙල් ආකලන සාම්පල ත්‍රිවිධ හමුදාවට සපයා ඇත. පොලිසිය සඳහා සාම්පල අපේක්ෂාවෙන් සිටී.</p> |
| <p>වෙබ් අඩවි සංවර්ධනය</p> | <p>විසඳුම් සපයන්නා</p> | <p>තම විවිධාංගීකරණ වැඩසටහනේ කොටසක් වශයෙන්, විසඳුම් සපයන්නෙකු ලෙස ලං.ලො.ටෙ. සමාගම තොරතුරු තාක්ෂණ අංශය වෙත ප්‍රවිශ්ඨ වී තිබේ. එහි ආරම්භක අදියර වනුයේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවලට ආරක්ෂාව සහිත වෙබ් අඩවි සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීමයි.</p> | <p>පහත දැක්වෙන වෙබ් අඩවි සංවර්ධනය සහ ස්ථාපනය නිම කරන ලදී. අධිකරණ අමාත්‍යාංශය සඳහා ලෝ නෙට්, ශ්‍රී ලංකා නිර්වින්දක හා දැඩි සත්කාර ඒකක වෛද්‍යවරුන්ගේ සංගමය සඳහා SAARCAA 2017.</p> |

● **ධාරිතා සංවර්ධනය**

සංවිධානමය සංවර්ධනය සහ සාර්ථකත්වය සඳහා කාර්ය මණ්ඩල පුහුණුව අතිශයින් වැදගත් බව ලං.ලො.ටෙ. සමාගම සලකයි. සේවකයකු හොඳින් පුහුණු කළහොත් ඔහු වඩා කාර්යක්ෂම හා ඵලදායී වනු ඇත. තම රැකියාවේ වගකීම් පිළිබඳ වඩා ශක්තිමත් අවබෝධයක් සේවකයා සතු බැවින් පුහුණුව මඟින් සේවකයාගේ විශ්වාසය ද ගොඩ නැංවෙනු ඇත. මෙම විශ්වාසය නිසා වඩාත් හොඳින් රාජකාරි ඉටුකිරීමට හා තමන්ගේ දක්ෂතා පෙන්වීම කිරීමට උපකාරක වන නව අදහස් පිළිබඳව සිතීමට ඔහුට පෙළඹවීමක් ඇතිවනු ඇත. එසේම අඛණ්ඩ පුහුණුව සීඝ්‍රයෙන් වෙනස්වන ව්‍යාපාරික පරිසරයේ නවතම වර්ධනයන් පිළිබඳව සේවකයන් දැනුවත් කරනු ඇත. නිපුණ සහ වෙනස්වන ව්‍යාපාරික පරිසරයේ ඉහළින්ම සිටින නිසි පරිදි පුහුණු කරන ලද සේවකයන්, ව්‍යාපාරික චක්‍රය තුළ නායකයෙකු හා ශක්තිමත් තරඟකරුවෙකු ලෙස තම තත්වය පවත්වා ගැනීමට නිසැකවම ලං.ලො.ටෙ. සමාගමට අත්වැලක් වනු ඇත.

ඒ අනුව, සැලකිල්ලට ගත් කාල සීමාව තුළ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක පුහුණුවක් ලං.ලො.ටෙ. සමාගම ලබාදෙන ලදී.

● **පහසුකම් සැපයීමේ ක්‍රියාකාරකම්**

2017 වසර තුළදී, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සහ ත්‍රිවිධ හමුදා සඳහා විවිධ ක්‍රියාකාරකම් සඳහා පහසුකම් සැපයීමට ලං.ලො.ටෙ. සමාගම මූලිකත්වය ගෙන කටයුතු කරන ලදී.



එ.ජ. සහකාර ලේකම් ප්‍රධාන දූත මණ්ඩලය සමග හමුව



ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය දරමින්, මින්ස්ක්



ශ්‍රී.ල. නියෝජිත පිරිස සමග ඉන්දියාවේ භාරත් ඉලෙක්ට්‍රොනික්



එ.ජා. මාලි සාමසාධක හමුදා පිරිස් සඳහා කර්මාන්ත ශාලා සංචාරයක් සමාගමේදී

16.3 2018 වර්ෂය සඳහා අවිච්ඡේද වූ කාර්යයන්

◆ **ප්‍රසම්පාදන පහසුකම් අංශය**

වසර 2018 තුළදී සහ ඉන් ඉදිරියට සම්පූර්ණ කිරීම සඳහා ප්‍රසම්පාදන පහසුකම් වැඩසටහන් හැට දෙකක් (62) වත්මනෙහි ඉටුකරමින් පවතී.

2018 සහ ඉන් ඉදිරියට රැගෙන යාමට නියමිත ප්‍රධාන ප්‍රසම්පාදන ව්‍යාපෘති

- ගුවන් යානා සහ අක්වෙරළ මුර යාත්‍රා ප්‍රසම්පාදනය
- ගුවන් යානා සහ එංජින් අළුත්වැඩියාව
- ත්‍රිවිධ හමුදා එ.ජා. සාමසාධක මෙහෙයුම් සඳහා යෙදවීම් ප්‍රසම්පාදනය
- ත්‍රිවිධ හමුදා සඳහා වසර 3ක ඒකාබද්ධ වෙඩි උණ්ඩ අවශ්‍යතාව
- ශ්‍රී.ල.ගු.හ. සහ ශ්‍රී.ල.යු.හ. සඳහා විධිමිඛක ප්‍රසම්පාදනය

◆ ව්‍යාපෘති අංශය

2018 සහ ඉන්පසුව ඉදිරියට රැගෙන යාමට නියමිත ව්‍යාපෘති

- රා.බු.සේ. ව්‍යාපෘතිය
- උ.ආ.ස.ජා. ව්‍යාපෘතිය
- සුළු ආයුධ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරීම
- අතිරික්ත හමුදාමය උපකරණ විකිණීම
- සමුද්‍රීය ආවේක්ෂණ පද්ධති ව්‍යාපෘතිය
- සමුද්‍රීය අනතුරු ආරක්ෂක සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ව්‍යාපෘතිය
- හමුදා සතු ආයතන සඳහා සූර්ය බලශක්ති උත්පාදන යන්ත්‍රාගාර ස්ථාපිත කිරීම
- වෙඩි උණ්ඩ කොටස් ගැලවීමේ පිරිසතක් මිලයට ගැනීම
- මහනුවර මහනගර සභාව සඳහා ස්වයංක්‍රීයකරණ ව්‍යාපෘති
- පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය සමඟ සහයෝගීතාව
- ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය සමඟ සහයෝගීතාව
- වෙබ් අඩවි සංවර්ධනය

16.4 ගැටළු සහ අභියෝග

- ▶ ආරක්ෂක හමුදාවන්ට සපයන ලද සේවාවන් වෙනුවෙන් ලැබිය යුතු මුදල් ලබාගැනීමේ අභියෝගයට ලං.ලො.වෙ.සමාගම දිගින් දිගටම මුහුණදීමට සිදුවීම.
- ▶ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ විෂය පථය යටතේ ඇති ප්‍රධාන ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කිරීමේදී ලබාදුන් සේවා සඳහා දරන ලද වියදම් ප්‍රතිපූරණයේදී සිදුවූ අනවශ්‍ය ප්‍රමාදවීම්.
- ▶ සීමා පනවන ලද භාණ්ඩ සඳහා විදේශීය සැපයුම්කරුවන්ගේ දේශීය නියෝජිතයන් පත්වීම.
- ▶ සීමා පනවන ලද හමුදාමය භාණ්ඩ සැපයුමේදී රජයේ ඇතැම් සීමාකිරීම් සහ ජාත්‍යන්තර රෙගුලාසි.
- ▶ සිසුයෙන් දියුණුවන තාක්ෂණය නිසාවෙන් කාර්ය මණ්ඩලයේ නිපුණතා අඛණ්ඩව උත්ශ්‍රේණි කිරීමට අවශ්‍ය වීම.
- ▶ රාජ්‍ය ආරක්ෂාවට අදාළ දේශීය කර්මාන්ත ආරම්භකිරීම හා සංවර්ධනය කිරීම
- ▶ රජයේ අනෙකුත් ආයතන සඳහා ප්‍රසම්පාදන පහසුකම් ක්‍රියාකාරකම් ව්‍යාප්තිය
- ▶ රජයේ ආයතන සඳහා තො.ස.තා. ව්‍යාපෘති හඳුන්වාදීම

16.5 අනාගත අපේක්ෂා

ශක්තිමත් හා ස්ථාවර ඉපයුම්, මුදල් ප්‍රවාහ සහ අගය එකතු කිරීම ජනනය කිරීමේ අභිලාෂය හා සම්බන්ධ විවිධාංගීකෘත ආයතනයක් ලෙස ලං.ලො.වෙ.සමාගම ස්ථානගත වෙමින් තිබේ. විවිධ වර්ධන අවස්ථා ග්‍රහණය කර ගනිමින් වෙනස්වන සුළු පරිසරයක සමාගමේ ස්ථාවරභාවය ඉහළ නංවා ගැනීමට මෙම විවිධාංගීකරණය ලං.ලො.වෙ.සමාගමට හැකියාව ලබා දෙයි. සුපුරුදු ප්‍රසම්පාදන පහසුකම් සැපයීමේ ක්‍රියාකාරකම් හැරුණු විට, ලං.ලො.වෙ. සමාගම රාජ්‍ය ආරක්ෂාව ආශ්‍රිත තො.ස.තා. යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම ඉලක්ක කරගත් සංවර්ධන ව්‍යාපෘති මෙන්ම ජාතික වැදගත්කමක් ඇති ව්‍යාපෘති ඉටුකිරීමෙහි නිරතවෙයි. ඒවා අතුරින් ඇතැම් සුවිශේෂී ව්‍යාපෘති වනුයේ:

- ජාතික සමුද්‍රීය හැකියා වර්ධනය කිරීමේ පද්ධති හඳුන්වා දීම
- රාජ්‍ය ආරක්ෂාව හා මහජන සුරක්ෂිතතාව සඳහා සන්නිවේදන යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම
- ජාතික තොරතුරු පද්ධති වැඩි දියුණු කිරීම
- ක්‍රියාවලි යළි සැලසුම්කිරීම ආශ්‍රිත ව්‍යාපෘති ආරම්භ කිරීම හා අභ්‍යන්තර රාජ්‍ය ආරක්ෂක අවශ්‍යතා සඳහා විසඳුම් නව්‍යකරණය
- කුඩා විෂ්කම්භය සහිත උණ්ඩ නිපදවීමේ පිරිසත වැනි රාජ්‍ය ආරක්ෂාවට අදාළ දේශීය කර්මාන්ත ආරම්භකිරීම හා සංවර්ධනය

17. සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම

17.1 සමාලෝචනය

සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම ජාතික වැදගත්කමකින් යුක්ත වන්නාවූත්, ජාතික ආර්ථිකය නොකඩවා පවත්වා ගෙන යාහැකි වූත්, වැදගත් ස්ථානයන්ට ආරක්ෂාව ලබාදිය හැකිවන පරිදි රජයට අයත් සීමිත සමාගමක් ලෙස වර්ෂය 2007 ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇත. මෙය ස්වයං මූල්‍ය ආයතනයක් වන අතර අය වැය යෝජනා මගින් මුදල් ප්‍රතිපාදන ලබාදෙනු නොලැබේ.

සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගමේ රාජකාරියේ නියුක්තවන්නන් ත්‍රිවිධ හමුදාවේ, විශේෂ කාර්ය බලකාය, ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ රාජකාරීන් කර විශ්‍රාම ගනු ලැබූ සහ නිත්‍යානුකූල ලෙස සේවයෙන් ඉවත්වූ ආරක්ෂක අංශ සාමාජිකයින් වන අතර, දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි ආර්ථික මර්මස්ථාන සහ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන විශාල සංඛ්‍යාවක් සඳහා ආරක්ෂක සේවා සැපයීම සිදුකරමින් ඒ තුළින් රණවිරුවන් විශාල ප්‍රමාණයක් වෙනුවෙන් රැකියා අවස්ථා ලබාදෙමින් ඔවුන්ගේ පවුල් වල සුරක්ෂිතභාවයද තහවුරු කර ඇත.

මෙම සමාගමේ ආරම්භක අංශය ලෙස සංවිධානය වූ ගොඩබිම් මෙහෙයුම් අංශය ආරක්ෂක සාමාජිකයින් 87 දෙනෙකු වැනි කුඩා සංඛ්‍යාවකින් අගනුවර උපාය මාර්ගිකව වැදගත්වන ස්ථානයන්ට ආරක්ෂක සේවා සැපයීම තුළින් දියත්ව මේ වන විට 1000 කට අධික සේවක සංඛ්‍යාවකින් යුක්තව ඇත.

මීට අමතරව වෙළඳ නෞකා වෙත ආරක්ෂාව සැපයීම සඳහා 2011 මාර්තු මස රක්නා ආරක්ෂක ලංකා සමාගමේ සමුද්‍ර මෙහෙයුම් අංශය ආරම්භ කළ අතර, මේ වන විට ලියාපදිංචි සමුද්‍ර ආරක්ෂක නිලධාරී සංඛ්‍යාව 469 ක් ද සමාගම සමඟ ගිවිසුම් අත්සන් කරන ලද නාවික ආරක්ෂක සමාගම් 09 ක් ද වේ.

සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම යටතේ 2012 වසරේදී ගිනි සහ ආපදා ප්‍රතිවාර පුහුණු පාසැල නැදුන්ගොල්ලෙහිදී ආරම්භ කරන ලදී. මෙම පුහුණු පැසැලේ ආරක්ෂක නිලධාරීන් සඳහා මූලික පුහුණුව ගිනි , සහ හදිසි අවස්ථා ප්‍රතිවාර පුහුණුව , මුහුදු ආරක්ෂක නිලධාරී පුහුණුව මෙන්ම පෞද්ගලික ආරක්ෂක සමාගම් වල සහ රාජ්‍ය ආයතන වල කාර්ය මණ්ඩලද පුහුණු කරනු ලබයි.

සීමාසහිත රක්නා ආරක්ෂක ලංකා සමාගම තලපත්පිටිය හෝජනාගාරය 2014 වසරේ පිහිටවනු ලැබූ අතර, අපි වෙනුවෙන් අපි පදනම යටතේ කිඹුලාවල සහ නවමි මාවතේ පිහිටුවා ඇති අවන්හල් රක්නා ආරක්ෂක ලංකා සමාගම මගින් පාලනය කරනු ලැබුවත් එමගින් ලැබෙන ලාභය අපි වෙනුවෙන් අපි අරමුදලට බැර කරනු ලැබේ.

17.2 2017 වර්ෂයේ කාර්යසාධනය


◆ ගොඩබිම මෙහෙයුම් අංශය

2015 – 2016 වර්ෂයන්හි රාජ්‍ය ප්‍රතිපත්තිමය කරුණු හේතුවෙන් රක්නා ආරක්ෂක ලංකා සමාගම පත්වූ අස්ථාවර භාවය මත අප ආයතනය මගින් 2015 වර්ෂයේ ආරක්ෂාව සපයනු ලැබූ ආයතන 07 ක් ද එහි ආරක්ෂක සේවාවෙහි නිරතව සිටින ලද ආරක්ෂක නිලධාරීන් 590 ක් සහ 2016 වර්ෂයේ ආරක්ෂාව සපයනු ලැබූ ආයතන 10 ක් ද එහි ආරක්ෂක සේවාවෙහි නිරතව සිටින ලද ආරක්ෂක නිලධාරීන් 780 ක් ඇතුළුව සම්පූර්ණ වශයෙන් ආරක්ෂාව සපයනු ලැබූ රාජ්‍ය සහ පුද්ගලික ආයතන 17 ක් අප සමාගමට අහිමිවූ අතර, එහි සේවය කරනු ලැබූ ආරක්ෂක නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන්ගේ 1370 ක් මෙම සමාගමේ සේවයෙන් ඉවත්ව යන ලදී. එහෙත් වර්තමාන කළමනාකාරිත්වයේ දැඩි කැපවීම හේතුවෙන් 2017 වර්ෂයේ දෙසැම්බර් මස 31 වන දින වන විට අප සමාගම වෙතින් ආරක්ෂාව සපයනු ලබන ගිවිසුම් ගත ආයතන සංඛ්‍යාව 41 දක්වාද සේවය කරනු ලබන ආරක්ෂක නිලධාරීන් හා නිලධාරීන්ගේ සංඛ්‍යාව 846 දක්වාද සතුටුදායක තත්ත්වයකට වර්ධනය කිරීමට සමත්ව ඇති අතර, ඉදිරියේදී මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇත.

- මූල්‍ය ප්‍රගතිය
- සුනරාවර්තන වියදම්

| මාසය | සුනරාවර්තන වියදම් (රු.මි.) |
|-----------------------|----------------------------|
| ජනවාරි | 59.30 |
| පෙබරවාරි | 56.63 |
| මාර්තු | 61.42 |
| අප්‍රේල් | 53.92 |
| මැයි | 53.22 |
| ජූනි | 42.99 |
| ජූලි | 45.23 |
| අගෝස්තු | 56.00 |
| සැප්තැම්බර් | 50.00 |
| ඔක්තෝම්බර් | 54.00 |
| නොවැම්බර් | 53.00 |
| දෙසැම්බර් (දළ වශයෙන්) | 57.00 |

- 2017 වර්ෂයේ ගොඩබිම් ආරක්ෂක අංශයේ ආරක්ෂක නිලධාරීන් ගණන සහ ගිවිසුම්ගත ආයතන සංඛ්‍යාව



ආරක්ෂක නිලධාරීන් = *
 ගිවිසුම් ගත ආයතන සංඛ්‍යාව = #

- සමස්ථ මූල්‍ය ප්‍රගතිය

| මාසය | ලාභ (රු.මි) අලාභ/ ගොඩබිම්/සමුද්‍ර |
|-------------|--------------------------------------|
| | |
| ජනවාරි | 1.57 |
| පෙබරවාරි | 5.17 |
| මාර්තු | 2.98 |
| අප්‍රේල් | 2.93 |
| මැයි | (1.42) |
| ජූනි | 5.31 |
| ජූලි | 1.70 |
| අගෝස්තු | 5.00 |
| සැප්තැම්බර් | 5.70 |
| ඔක්තෝම්බර් | 11.40 |
| නොවැම්බර් | 13.20 |
| දෙසැම්බර් | (2.20) |

◆ සමුද්‍ර ආරක්ෂක අංශය

රක්තා ආරක්ෂක ලංකා සමාගම විසින් 2011 වර්ෂයේ ආරම්භ කරන ලද සමුද්‍ර ආරක්ෂක අංශය ඉන්දියන් සාගරයේ නැගෙනහිර අප්‍රිකානු කලාපය හරහා යාත්‍රා කරනු ලබන වාණිජ්‍ය නෞකා සඳහා නාවික ආරක්ෂක නිලධාරීන් සැපයීමේ ප්‍රමුඛ , දේශීය රාජ්‍ය ආයතනයක් ලෙස මේ වන විට කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරයි. මේ නිසා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා හා පොලිස් නිලධාරීන්ගේ ජීවන තත්ත්වය ඉහළට ඔසවා තැබීමට හේතු වනවා පමණක් නොව ශ්‍රී ලංකාවට විශාල විදේශ විනිමයක් ලැබෙන මාර්ගයක් ද වේ.

2017 වර්ෂය ආරම්භ වන විට සමුද්‍ර ආරක්ෂක නිලධාරීන් 746 දෙනෙකු හා දේශීය හා විදේශීය පුද්ගලික සමුද්‍ර ආරක්ෂක සමාගම් 18 ක් ගිවිසුම් ගතව රක්තා ආරක්ෂක ලංකා සමාගමෙන් නාවික ආරක්ෂක සේවාවන් ලබා ගන්නා ලදී.


නාවික ආරක්ෂක සේවාවන් ලබාගැනීම සඳහා මේ වන විට ගිවිසුම් ගතව ඇති සමාගම්.

- Ambrey Risk Services DMCC (AMBREY)
- Avant Garde Maritime Servicers Private Limited (AGMS)
- Emergency Maneuvering Lanka Private Limited (EML)
- Maritime One Private Limited (MI)
- Pulsar Shipping Agencies Private Limited
- Overseas Security Guardians Company Limited
- HauXinZhong An (Beijing) Security Company Limited
- Raffles Shipmanagement Services Private Limited
- Maritime Asset Security and Training Company Limited (MAST)

මේ වන විට අප ආයතනය සමඟ නාවික ආරක්ෂක සමාගම් 09 ක් පමණ ගිවිසුම් ගතව ක්‍රියාත්මක තත්ත්වයේ පවතී.

- 2017 වර්ෂය තුළ සමුද්‍ර ආරක්ෂක අංශයට අනුයුක්තව රාජකාරි කළ සමුද්‍ර ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව හා ගිවිසුම්ගතව සේවාවන් ලබාගත් පුද්ගලික සමුද්‍ර ආරක්ෂක සමාගම් සංඛ්‍යාව පහත පරිදි වේ.

| මාසය | රක්තා ආරක්ෂක ලංකා සමාගමට අනුයුක්තව රාජකාරි කළ සමුද්‍ර ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව | ගිවිසුම්ගතව සේවාවන් ලබාගත් සමාගම් සංඛ්‍යාව |
|-------------|---|--|
| ජනවාරි | 746 | 18 |
| පෙබරවාරි | 596 | 15 |
| මාර්තු | 504 | 15 |
| අප්‍රේල් | 439 | 14 |
| මැයි | 437 | 14 |
| ජූනි | 434 | 14 |
| ජූලි | 461 | 11 |
| අගෝස්තු | 463 | 11 |
| සැප්තැම්බර් | 463 | 09 |
| ඔක්තෝම්බර් | 462 | 09 |
| නොවැම්බර් | 460 | 09 |
| දෙසැම්බර් | 469 | 09 |



ආරක්ෂක නිලධාරීන් = *
 ගිවිසුම් ගත ආයතන සංඛ්‍යාව = #

2017 දෙසැම්බර් මස වන විට සමුද්‍ර ආරක්ෂක නිලධාරීන් 469 හා සමුද්‍ර ආරක්ෂක කණ්ඩායම් නායක නිලධාරීන් 20ක ප්‍රමාණයක් සමුද්‍ර ආරක්ෂක අංශයේ රාජකාරී කරනු ලබයි. මින් සමුද්‍ර ආරක්ෂක නිලධාරීන් 169 ක් කණ්ඩායම් නායක නිලධාරීන් 13 Ambrey Risk සමාගම යටතේ රාජකාරී කරනු ලබන අතර එය සමස්ත සමුද්‍ර ආරක්ෂක නිලධාරීන්ගෙන් බහුතරයකි. එසේම Emergency Maneuvering Lanka Private Limited, Maritime One Private Limited, Raffles Shipmanagement Services Private Limited යන සමාගම් විසින් රක්තා ආරක්ෂක ලංකා සමුද්‍ර ආරක්ෂක නිලධාරීන්, රක්තා ආරක්ෂක ලංකා අවි සහිතව නැව්ගත කිරීම සිදු කරනු ලබයි. මෙම සමාගම් විසින් සාමාන්‍යයෙන් වාර්ෂික නොකා 05 හෝ ඊට ආසන්න සංඛ්‍යාවක් සඳහා මාසිකව අවි සහිතව සමුද්‍ර ආරක්ෂක නිලධාරීන් යෙදවීම සිදු කරයි.

● සි/ස රක්තා ආරක්ෂක ලංකා අවි රහිත සහ අවි සහිත සමුද්‍ර ආරක්ෂක නිලධාරීන් යෙදවීම

| මාසය | AGMS | AMBREY | JSM | NEPTUNE | වෙනත් | සමුද්‍ර ආරක්ෂක නිලධාරීන් |
|------------------------|------|--------|-----|---------|-------|--------------------------|
| ජනවාරි - අවි රහිත | - | 67 | 2 | 13 | 9 | 91 |
| ජනවාරි - අවි සහිත | - | - | - | - | 13 | 13 |
| පෙබරවාරි - අවි රහිත | - | 74 | 1 | 13 | 6 | 94 |
| පෙබරවාරි - අවි සහිත | 2 | - | - | - | 14 | 16 |
| මාර්තු - අවි රහිත | - | 83 | 1 | 13 | 9 | 106 |
| මාර්තු - අවි සහිත | 3 | - | - | - | 17 | 20 |
| අප්‍රේල් - අවි රහිත | - | 76 | 1 | 13 | 14 | 104 |
| අප්‍රේල් - අවි සහිත | 5 | - | - | - | 20 | 25 |
| මැයි - අවි රහිත | - | 90 | 1 | 13 | 5 | 109 |
| මැයි - අවි සහිත | 5 | - | - | - | 16 | 21 |
| ජූනි - අවි රහිත | - | 97 | - | 10 | 6 | 113 |
| ජූනි - අවි සහිත | - | - | - | - | 15 | 15 |
| ජූලි - අවි රහිත | - | 100 | - | 11 | 7 | 118 |
| ජූලි - අවි සහිත | - | - | - | - | 16 | 16 |
| අගෝස්තු - අවි රහිත | - | 91 | - | 11 | 15 | 117 |
| අගෝස්තු - අවි සහිත | - | - | - | - | 17 | 17 |
| සැප්තැම්බර් - අවි රහිත | - | 81 | 1 | 10 | 10 | 102 |
| සැප්තැම්බර් - අවි සහිත | - | - | - | - | 18 | 18 |
| ඔක්තෝබර් - අවි රහිත | - | 131 | 1 | 7 | 9 | 148 |
| ඔක්තෝබර් - අවි සහිත | - | - | - | - | 17 | 17 |
| නොවැම්බර් - අවි රහිත | - | 145 | - | 1 | 6 | 152 |
| නොවැම්බර් - අවි සහිත | - | - | - | - | 15 | 15 |
| දෙසැම්බර් - අවි රහිත | - | 155 | - | - | 7 | 162 |
| දෙසැම්බර් - අවි සහිත | - | - | - | - | 11 | 11 |

- 2017 වර්ෂයේ (ජන. සිට දෙසැ. දක්වා) **Ambrey Risk** සමාගම විසින් රක්තා ආරක්ෂක ලංකා සමුද්‍ර ආරක්ෂක නිලධාරීන් යෙදවූ ප්‍රමාණයන්

| මාසය | සමුද්‍ර ආරක්ෂක නිලධාරීන් යෙදවීම |
|-------------|---------------------------------|
| ජනවාරි | 67 |
| පෙබරවාරි | 74 |
| මාර්තු | 83 |
| අප්‍රේල් | 76 |
| මැයි | 90 |
| ජූනි | 97 |
| ජූලි | 100 |
| අගෝස්තු | 91 |
| සැප්තැම්බර් | 81 |
| ඔක්තෝම්බර් | 131 |
| නොවැම්බර් | 145 |
| දෙසැම්බර් | 155 |

- 2017 වර්ෂයේ (ජන. සිට දෙසැ. දක්වා) **Emergency Maneuvering Lanka** සමාගම විසින් රක්තා ආරක්ෂක ලංකා සමුද්‍ර ආරක්ෂක නිලධාරීන් යෙදවූ ප්‍රමාණයන්


| මාසය | සමුද්‍ර ආරක්ෂක නිලධාරීන් යෙදවීම |
|-------------|---------------------------------|
| ජනවාරි | 06 |
| පෙබරවාරි | 09 |
| මාර්තු | 09 |
| අප්‍රේල් | 12 |
| මැයි | 15 |
| ජූනි | 06 |
| ජූලි | 09 |
| අගෝස්තු | 12 |
| සැප්තැම්බර් | 12 |
| ඔක්තෝම්බර් | 12 |
| නොවැම්බර් | 12 |
| දෙසැම්බර් | 11 |

- 2017 වර්ෂයේ අනෙකුත් සමාගම් වන **Raffles Shipmanagement, Maritime One, HauXinZhong, MAST, Pulsar Shipping, Overseas Security Guardians** විසින් රක්තා ආරක්ෂක ලංකා සමුද්‍ර ආරක්ෂක නිලධාරීන් යෙදවූ ප්‍රමාණයන්


| මාසය | සමුද්‍ර ආරක්ෂක නිලධාරීන් යෙදවීම |
|-------------|---------------------------------|
| ජනවාරි | 31 |
| පෙබරවාරි | 27 |
| මාර්තු | 34 |
| අප්‍රේල් | 41 |
| මැයි | 35 |
| ජූනි | 25 |
| ජූලි | 25 |
| අගෝස්තු | 31 |
| සැප්තැම්බර් | 27 |
| ඔක්තෝම්බර් | 23 |
| නොවැම්බර් | 10 |
| දෙසැම්බර් | 07 |

◆ තලපත්පිටිය හෝජනාගාරය සහ "අපි වෙනුවෙන් අපි" ව්‍යාපෘතිය

● මූල්‍ය ප්‍රගතිය - තලපත්පිටිය හෝජනාගාරය 2017 වර්ෂය සඳහා



● මූල්‍ය ප්‍රගතිය - "අපි වෙනුවෙන් අපි" ව්‍යාපෘතිය - 2017 වර්ෂය සඳහා



17.3 ගැටළු සහ අභියෝග

- 2010 වර්ෂයේ මුදල් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති 445 වකුලේඛණය දැනට වලංගු තත්වයේ පැවතිය ද ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම සිදු නොවීම.
- එම වකුලේඛණය ප්‍රායෝගික ව බලාත්මක කර ගැනීමට හැකියාවක් ඇති නම් අප සමාගම දැනට මුහුණ දී ඇති අභියෝගයන් රාශියක් ජයගැනීමට හැකියාවක් ලැබෙනු ඇත.
- අප රක්ෂා ආරක්ෂක ලංකා සමාගම ගුණාත්මකභාවයෙන් ඉතාමත් ඉහළ ආරක්ෂක සේවාවක් අපගේ පාරිභෝගික ආයතන වෙත ලබාදෙනු ලබන හෙයින් ආයතන ලබාගැනීමේදී ටෙන්ඩර්පත් මගින් ඉහළ මිලගණන් ඉදිරිපත් කරනු ලබයි.
- එසේම ගුණාත්මකභාවයෙන් පහළ මට්ටමක සේවාවන් සපයනු ලබන වෙනත් සමාගම් විසින් අඩු මිල ගණන් ඉදිරිපත් කිරීම කරනු ලබන හෙයින් ටෙන්ඩර්පත් ලබාගැනීමේ වාසිදායක තත්වය ගුණාත්මකභාවයෙන් පහත මට්ටමක සේවය සැපයීම කරමින් අඩු මිලගණන් ඉදිරිපත් කරනු ලබන සමාගම් වෙත නිරතුරුවම හිමි වේ.
- එබැවින් ආරක්ෂාව සැපයීම ඉල්ලුම්කරනු ලබන රාජ්‍ය ආයතන වෙත සෑම විටම ගුණාත්මකභාවයෙන් ඉතාමත් ඉහළ ආරක්ෂක සේවාවක් ලබාගැනීම කලයුතු බවට නිර්දේශයක් ආරක්ෂක අමාත්‍යාංශය හරහා එම රාජ්‍ය ආයතන වෙත ලබාදුන්නහොත් අප සමාගම වෙත වාසිදායක තත්වයක් ලැබෙනු ඇත.
- රක්ෂා ආරක්ෂක ලංකා සමාගම රාජ්‍ය සමාගමක් වන බැවින් යම් යම් අවස්ථාවල හදිසි ව්‍යාපාරික තීරණ ගැනීමේ හැකියාව අවම මට්ටමක පැවතීම.
- 2015 දෙසැම්බර් මස 15 වන දින , MOD/CS/SS/SM යොමුව දරණ ආරක්ෂක අමාත්‍යාංශ ලිපිය මගින් ශ්‍රී ලාංකික සමුද්‍ර ආරක්ෂක නිලධාරීන් හට ස්වාධීනව නැව්ගත වීමට අනුමැතිය ලබාදීම නිසා දේශීය සමුද්‍ර ආරක්ෂක නිලධාරීන් හට ජාත්‍යන්තරයේ තිබූ වටිනාකම ක්‍රමයෙන් හීන වීම.

- ▶ මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රියා බහුලව සිදු වන නැගෙනහිර අප්‍රිකානු කලාපයේ අධි අවදානම් මුහුදු කලාපය (High Risk Area) ජාත්‍යන්තර සමුද්‍රීය සංගමය (International Maritime Organization - IMO) මගින් අඩු කොට තිබීම.
- ▶ නැගෙනහිර අප්‍රිකානු කලාපයේ මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රියා මේ වන විට ඉතා අවම මට්ටම පැවතීම.
- ▶ දේශීය හා විදේශීය සමාගම් රාශියක් සමුද්‍ර ආරක්ෂක ක්ෂේත්‍රයට අවතීර්ණ වීම නිසා දැඩි තරඟකාරී තත්වයක් ඇති වී තිබීම.
- ▶ ඉන්දියාව , බංග්ලාදේශය, නේපාලය වැනි රටවලින් අඩු මුදලකට සමුද්‍ර ආරක්ෂක රාජකාරී සඳහා සමුද්‍ර ආරක්ෂක නිලධාරීන් ලබාගැනීමට පුද්ගලික සමුද්‍ර ආරක්ෂක සමාගම් පෙළඹීම.
- ▶ රාජකාරියේ නියුක්තව සිටින සමුද්‍ර ආරක්ෂක නිලධාරීන්ට අවි පුනරීක්ෂණ පාඨමාලා නිසි අයුරින් පැවැත්වීමට නොහැකිවීම.
- ▶ සමුද්‍ර ආරක්ෂක රාජකාරී සඳහා අළුතින් සම්බන්ධ වීමට පැමිණෙන විග්‍රාමික සේවා පුද්ගලයන්ගේ ඉංග්‍රීසි දැනුම ප්‍රමාණවත් නොවීම.
- ▶ විදේශ රටවල සමුද්‍ර ආරක්ෂක නිලධාරීන් ශ්‍රී ලංකාව හරහා නැව් ගත වීම.
- ▶ තලපත්පිටිය අවන්හල අප ආයතනය වෙත තාවකාලික පදනම මත පවරා දී ඇති අතර, එය ඉදිකිරීම සඳහා වැය වූ මුදලින් රුපියල් 24,586,400.00 ක් ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව වෙත ගෙවිය යුතු ව පවතී.
- ▶ නවම් මාවත , අපි වෙනුවෙන් අපි අවන්හලේ සනීපාරක්ෂක පහසුකම් ඉතා අවම මට්ටමක පැවතීම හා ඉඩ පහසුකම් අවම වීම නිසා වර්ෂා දිනවල එහි සේවය කරන්නන් ඉතා පහසුකමාවයට පත්වීම.
- ▶ කිඹුලාවල, අපි වෙනුවෙන් අපි අවන්හල තුළ පිහිටි එලිමහන් පිළිගන්වන මේස ආශ්‍රිත භූමිය ආවරණයකින් තොර වීම හේතුවෙන් පාරිභෝගිකයින් ඉතා අපහසුකමාවයට පත්වන අතර, එම දිනවල ලාභායද ඉතා පහළ මට්ටමක පැවතීම.

17.4 අනාගත අපේක්ෂා

- ආරක්ෂක සේවා සැපයීම සඳහා නව ආයතන ලබා ගැනීම
- නව ආරක්ෂක නිලධාරීන් සහ නිලධාරිනියන් වැඩියෙන් බඳවා ගැනීම
- ආදායම වර්ධනය කර ගැනීම
- මෙහෙයුම් අංශය පුළුල් කිරීම
- රක්තා ලංකා අවන්හල තවදුරටත් වැඩිදියුණු කිරීම.
- දැනට සමුද්‍ර ආරක්ෂක නිලධාරීන් 180 වැඩි ප්‍රමාණයක් Ambrey Risk සමාගම සමඟ කටයුතු කරනු ලබන අතර ඉදිරි වර්ෂ 3 තුළ එය තවත් සමුද්‍ර ආරක්ෂක නිලධාරීන් 300කින් පමණ වැඩි කිරීමට බලාපොරොත්තු වේ. මේ අනුව අවම වශයෙන් නව සමුද්‍ර ආරක්ෂක නිලධාරීන් 20 ක් පමණ සෑම මසකම බඳවා ගෙන පුහුණු කිරීමට බලාපොරොත්තු වන අතර මේ නිසා රක්තා ආරක්ෂක ලංකා සමාගමෙන් ඉවත් වන අය සඳහා ඇති වන පුරප්පාඩු පිරවීමට හැකි වේ.
- මේ වන විට සම්මුඛ පරීක්ෂක වලට භාජනය කොට සුදුසුකම් සපුරා ඇති සමුද්‍ර ආරක්ෂක නිලධාරීන් බඳවා ගැනීම අඛණ්ඩව සිදු කිරීම.
- නාවික ආරක්ෂක රාජකාරියේදී අත්‍යවශ්‍ය වන අඛණ්ඩ මුදා හැරීමේ සහතිකය ලබා ගැනීම සඳහා විග්‍රාම යන ක්‍රීඩිඩ හමුදා හා පොලිස් නිලධාරීන් අඛණ්ඩව දිරිගැන්වීමට කටයුතු කිරීම.
- දැනට සේවයේ නියුක්ත සමුද්‍ර ආරක්ෂක නිලධාරීන්ට හා අලුතින් නාවික ආරක්ෂක සේවය සඳහා එක් වන සමුද්‍ර ආරක්ෂක නිලධාරීන් සඳහා පුහුණු වෙඩි තැබීමේ සැසි ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සහය ඇතිව 2018 පළමු කාර්තුව තුළ ආරම්භ කොට ඉදිරියට අඛණ්ඩව පවත්වා ගෙන යාම.
- දැනට Ambrey Risk සමාගම විසින් ඔවුන් බඳවාගනු ලබන සමුද්‍ර ආරක්ෂක නිලධාරීන් සඳහා දැනට ලබාදෙන City & Guild වෘත්තීය පුහුණු පාඨමාලාව හෝ එවැනි පාඨමාලාවක් අලුතින් නාවික ආරක්ෂක සේවයට සම්බන්ධ වන ආරක්ෂක නිලධාරීන්ට ලබාදීමට කටයුතු කිරීම.

- රක්ෂා ආරක්ෂක ලංකා සමුද්‍ර ආරක්ෂක නිලධාරීන්ට හට නාවික අංශයේ රැකියා අවස්ථා තවදුරටත් විවරකරදීමේ හා අප සමාගමේ ව්‍යාපාරික පුළුල් කිරීමේ පරමාර්ථය ඇතිව විදේශීය සමුද්‍ර ආරක්ෂක සමාගම් හඳුනා ගැනීම හා එම සමාගම් සමඟ ගිවිසුම් ගතව කටයුතු කිරීම.
- සමුද්‍ර ආරක්ෂක අංශය 2017 වර්ෂයේ උපයන ලද සමස්ථ ආදායමට වඩා 30% න් 50%න් අතර ප්‍රමාණයකින් ආදායම වැඩිකර ගැනීම 2020 -2021 පමණ වන විට සමස්ථ ආදායම 75%කින් වැඩිකර ගැනීමට කටයුතු කිරීම.
- තලපත්පිටිය අවන්හලේ කැලිප්සෝ සංගීත කණ්ඩායමක් යොදවමින් විවිධාංගීකරණය මගින් සති අන්තයේ සුභද හමු සඳහා දිරිගන්වමින් ආදායම වැඩි කර ගැනීම.
- නවම් මාවතේ පිහිටි අවන්හලේ දැනට අලෙවි කරනු ලබන ආහාර වලට අමතරව ආප්ප, බිත්තර රොට්ටි , පොල්රොට්ටි වැනි ආහාර වර්ග එම ස්ථානයේදීම පිළියෙල කර අලෙවි කිරීම සඳහා කටයුතු යෙදීම.
- කිඹුලාවල අවන්හල තුළ සෝයා අයිස් ක්‍රීම් මැෂිමක් යෙදවීම තුළින් ලාභය වැඩි කිරීමට කටයුතු කිරීම.

18. ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය

18.1 සමාලෝචනය

2016 ක් වූ ජූලි මස ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින්, ජාතික ආරක්ෂක පර්යේෂණ ආයතනය පිහිටුවන ලදී. ශ්‍රී ලංකා ජාතික ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ. මෙම අධ්‍යයන ආයතනය, ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමේ අරමුණ අතැතිව ආරක්ෂක වටපිටාව පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගැනීමට සහ ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ ප්‍රතිපත්ති හා ක්‍රමෝපායන් හරහා විවාද සාකච්ඡා පර්යේෂණ හා විශේෂඥ දැනුම සම්බන්ධව ක්‍රියා කිරීමට නිර්මාණය කරනු ලැබීය. ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික පිහිටීම එය නිරන්තරයෙන් සාම්ප්‍රදායික හා සාම්ප්‍රදායික නොවන ආරක්ෂක තර්ජනයන්ට බඳුන් වීමට හේතුවී ඇත. එබැවින් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරු කරනු වස්, ප්‍රතිපත්ති සම්පාදකයන්ට අවශ්‍ය උපදෙස් ලබාදීමට ආරක්ෂාව හා ඒ ආශ්‍රිත විෂය ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් හා මූලෝපායික වින්තකයන් ආකර්ෂණය කරගත යුතුය.

ආයතනයේ මූල්‍ය ප්‍රගතිය

| විස්තරය | ප්‍රතිපාදන (රු.) | වියදම (රු.) | ශේෂය (රු.) |
|------------|------------------|-------------|------------|
| පුනරාවර්ථන | 15,000,000 | 10,638,080 | 4,361,920 |
| ප්‍රාග්ධන | 10,000,000 | 8,393,926 | 1,606,074 |

18.2 2017 වර්ෂයේ කාර්යසාධනය

- සම්මන්ත්‍රණ/ වැඩමුළු/ විද්වත් සංවාද

සාර්ක් සංවිධානය එහි බාධා සහ ඉදිරි මඟ ලෙස පැවැත්වුණු විද්වත් සංවාදය INSSSL ආයතනය සහ පකිස්ථානය ඉස්ලාමීය ජනරජය එක්ව 2016 වසරේ පෙබරවාරි මස 06 වන දින කොළඹ ගලදාරි හෝටලයේ පැවැත්විණි. ශ්‍රී ලංකාවේ පකිස්ථානු මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් සයඩ් ශකීල් හුසේන් (Maj. Gen. (R) Syed Shakeel Hussain) හිටපු ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ඉප්තෝරු කරුණාසේන හෙට්ටිආරච්චි සාර්ක් සංවිධානයේ හිටපු ලේකම් / තානාපති නිහාල් රොදිගු INSSSL අධ්‍යක්ෂක ජනරාල් අසංග අබේගනේසේකර ආචාර්ය සයිඩ් රිෆාත් හුසේන් (Syed Rifaat Hussain) සහ ඉක්රම් සේගල් මහතා (Ikram Sehgal) යන ශ්‍රී ලංකා හා පකිස්ථාන ඉහළ පෙලේ විද්වතුන් මෙම සාකච්ඡාව සඳහා එක්විය. රාජ්‍ය තාන්ත්‍රිකයින් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් ශාස්ත්‍රඥයින් අනෙකුත් සම්භාවනීය අමුත්තන් පාකිස්ථාන ප්‍රජාව නියෝජනය කරන්නන් හා මාධ්‍යවේදීන් මෙම අවස්ථාවට සහභාගී විය.



INSSSL පර්යේෂණ විශ්ලේෂක ප්‍රියංකා මුණසිංහ සහ පර්යේෂණ සහකාර ගනිදු වීරසිංහ විසින් 2017 ඔක්තෝබර් 12 සහ 13 යන දෙදින ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරන ලද තුන්වන කොළඹ ගුවන් සමුද්‍රවේදී z The Role of Cyber Espionage as an Asymmetric Threat in Air Power Z යන තේමාව යටතේ පර්යේෂණ පත්‍රකාවක් ඉදිරිපත් කරන ලදී.

● ” ඕස්ට්‍රේලියානු ආරක්ෂක ධවල පත්‍රිකාව” යන මැයෙන් තෙදින වැඩමුළුවක් පැවැත්වීම

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතන පරිශ්‍රයේ දී ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය හා එක්ව 2017 ඔක්තෝබර් 23-25 යන තෙදින ” ඕස්ට්‍රේලියානු ආරක්ෂක ධවල පත්‍රිකාව” යන මැයෙන් වැඩමුළුවක් පවත්වන ලදී. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න, ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ටීම් හුග්ගින්ස් ^Mr. Tim Huggiins& මහතා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් ජේ.එල් සින්තියා, ජාතික බුද්ධි අංශ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති (විග්‍රාමික) සිසිර මෙන්ඩිස්, ආරක්ෂක අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය ඇතුලු අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය. මෙම වැඩමුළුව මෙහෙයවන ලද ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ අරමුණ වූයේ ඔවුන් සතු දැනුම හා අත්දැකීම් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත ලබාදීමයි.



● පශ්චාත් ගැටුම් හි යුද හමුදාවේ කාර්යභාරය යන තේමාව යටතේ සාකච්ඡාවක් පැවැත්වීම

ශ්‍රී ලංකාවේ පශ්චාත් ගැටුම් හි යුද හමුදාවේ කාර්යභාරය යන තේමාව යටතේ සාකච්ඡාවක් ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය විසින් 2017 නොවැම්බර් 17 දින සංවිධානය කරන ලදී. මේ සඳහා දෝහා හි ගැටුම් සහ මානුෂීය අධ්‍යයන කේන්ද්‍රයේ (The Centre of Conflict and Humanitarian Studies - CHS& Sultan ZuhdibMajid Barakat) විසින් මෙහෙයවනු ලැබූ අතර මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාවේ රටවල් 14ක පශ්චාත් උපාධි අපේක්ෂකයින් සහභාගී විය. මෙම සාකච්ඡාවේ සභාපතිත්වය INSSSL හි අධ්‍යක්ෂ ජනරාල් අසංග අබේගුණසේකර මහතා විසින් දැරූ අතර පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් රත්නායක, කර්නල් ඉසඩීන් (Colonel Isadeen) ඇතුලු ආරක්ෂක අංශ සාමාජිකයින්ගෙන් සමන්විත විය. කර්නල් ඉසඩීන් පශ්චාත් යුධ සමයේ ශ්‍රී ලංකා හමුදාවන්ගේ භූමිකාව පිළිබඳව සහභාගී වූ පිරිස දැනුවත් කළ අතර සහන පුනරුත්ථාපන අවධියේ දී ලබාදුන් ක්‍රියාවලිය පිළිබඳ දළ විශ්ලේෂණයක් ද සැපයීය. තවද, පශ්චාත් ගැටුම් ශ්‍රී ලංකාව තුළ සාර්ථකව සිදුකළ 5R (නැවත පදිංචි කිරීම, ප්‍රතිසංස්කරණය, පුනරුත්ථාපනය, නැවත සමාජගත කිරීම සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය) ක්‍රියාවලිය සඳහා වූ ජාතික ආදර්ශය ද ඉදිරිපත් කරන ලදී. මෙම සාකච්ඡාව අවසන් වූයේ කවුන්සලය සහ සංවාදය පිළිබඳ අවබෝධය බෙදාගත් සිසුන් අතර සාකච්ඡාවකින් පසුවය.



● ශ්‍රී ලංකාවේ දේශගුණ විපර්යාස සහ සම්පත් සුරක්ෂිත කිරීම පිළිබඳ වැඩමුළුව

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය සහ කලාපීය පරිසර ආයතන හා එක්ව සංවිධානය කරන ලද "දේශගුණ විපර්යාස සහ සම්පත් සුරක්ෂිත කිරීම :දකුණු ආසියාවේ සුරක්ෂිතභාවය සහ අභියෝග" යන තේමාව යටතේ වැඩමුළුවක් 2017 නොවැම්බර් 30 සහ දෙසැම්බර් 01 යන දෙදින කොළඹ හිල්ටන් හෝටලයේ දී පවත්වන ලදී. එම වැඩමුළුව සඳහා දකුණු ආසියාතික රටවල නියෝජිතයින්, ඇමෙරිකා එක්සත් ජනපදය, සිංගප්පූරුව, හොංකොං සහ යුරෝපා රටවල ප්‍රාදේශීය නියෝජිතයින් ඇතුළුව දේශකයින් රැසක් සහභාගී විය. දකුණු ආසියාතික කලාපය තුළ ජාතීන් අතර බෙදීම් ගැටුම්වලට හේතු වී ඇති අතර එය සම්පත් සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් බලපෑම්කර ඇත. දේශගුණික විපර්යාස පිළිබඳ ගැටලු විසඳීම සඳහා සියලු කලාපීය රටවල හා අංශවල සහයෝගය අත්‍යවශ්‍ය වේ. දේශගුණික විපර්යාස හේතුවෙන් රටවල පරිසර පද්ධති, භූගත ජලය, ආහාර සහ බලශක්ති සම්පත් තර්ජනයට ලක්ව තිබේ. ශ්‍රී ලංකාව මෙන්ම කලාපයේ අනෙකුත් රටවල් ද දේශගුණික විපර්යාසයන් සිය ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස සලකනු ලබයි. ඒ අනුව මෙම වැඩමුළුවේ දී දේශගුණික විපර්යාස හා සම්පත් සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් එළඹිය හැකි විසඳුම් හා නිර්දේශයන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.



● සංහිදියා ක්‍රියාවලිය තුළ යෞවනයන්ගේ භූමිකාව යන තේමාව යටතේ එක්දින සම්මන්ත්‍රණයක් පැවැත්වීම

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය හා ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද "සංහිදියා ක්‍රියාවලිය තුළ යෞවනයන්ගේ භූමිකාව" යන තේමාව යටතේ එක්දින සම්මන්ත්‍රණයක් 2017 දෙසැම්බර් 12 දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ සංහිදියාව ගොඩනැගීමේ ක්‍රියාවලිය සාර්ථකකර ගැනීමේ ප්‍රයත්නයට සහයක් වීමේ අරමුණ පෙරදැරි කරගත් මෙම සම්මන්ත්‍රණයට ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන ගරු අමාත්‍ය ඒ.එච්.එම්.ගලච්චි මහතා, ගරු ආරක්ෂක ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා, ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන අමාත්‍යාංශයේ ලේකම් ඩී. සිවඥානසෝති මහතා, ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන රාජ්‍ය ලේකම් සුජාන් නානායක්කාර මහතා, අණදෙන නිලධාරී ආරක්ෂක සේනා මූලස්ථාන (බටහිර) මේජර් ජනරාල් සුදන්ත රණසිංහ, පුනරුත්ථාපන කොමිෂන් ජනරාල් මේජර් ජනරාල් ජානක රත්නායක, ජාතික ඒකාබද්ධතා සහ ප්‍රතිසන්ධාන අමාත්‍යාංශයේ සහකාර ලේකම් කේ. නිකරිල්කාන්ති මහතා, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, තරුණ හා සාමය ගොඩනැගීමේ සංවිධානයන්හි නියෝජිතයන්, විද්‍යාර්ථීන්, ශ්‍රී ලාංකික හා ජාත්‍යන්තර ශිෂ්‍ය ප්‍රජාව ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.



● වටමේස සාකච්ඡා

➢ ආරක්ෂක මැදිරි (Security Salon) යනු, තෝරාගත් සම්භාවනීය සාකච්ඡා මණ්ඩලයක් වටමේස අනුරුවට පවත්වන්නා වූ සාකච්ඡාවකි. මෙහි ඉලක්කය වනුයේ ජාතික, කලාපීය හෝ අන්තර්ජාතික වශයෙන් වැදගත් වූ අදාළ වූ හා කාලෝචිත වූ තේමාවක් පිළිබඳ සාකච්ඡා කිරීමයි.

- ▶ සිව්වන ආරක්ෂක මැදිරි සැසිය පවත්වනු ලැබුවේ ආචාර්ය පීටර් හෙෆෙල් (Dr. Peter Hefele) අධ්‍යක්ෂක - Konard Adenauer Stiftung බලශක්ති සුරක්ෂිතතාවය හා දේශගුණික විපර්යාස-ආසියා ශාන්තිකර කලාපය හා භෞමික සහ නේපාලයේ දකුණු ආසියානු අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂක (Director of Centre for South Asian Studies, Nepal) ආචාර්ය නිශ්චල් පාණ්ඩේ (Dr. Nischal Panday) විසින් 2017 ජනවාරි මස 19 වන දින ආරක්ෂක අමාත්‍යාංශයේදී “දකුණු ආසියාවේ ආපදා කළමනාකරණය සහ දේශගුණික වෙනස්වීම්” පිළිබඳවයි .



- ▶ 2017 පෙබරවාරි මස 22 වන දින, පස්වන ආරක්ෂක මැදිරි සැසිය ආරක්ෂක අමාත්‍යාංශයේදී සාර්ථකව පවත්වන ලදී. සාකච්ඡාව සඳහා ආරාධිත කමිකයා ලෙස, ඉන්දියාවේ ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයන පාසලේ මහාචාර්ය ස්වරන් සිං (Professor Swaran Singh , School of International Studies, Jawaharlal Neru University, India) මහතා සහභාගී වූ අතර, ඔහු “ඉන්දියානු හා චීන සබඳතා අතර ශ්‍රී ලංකාව” යන තේමාව පිළිබඳ කතා කළේය.
- ▶ සයවන ආරක්ෂක මැදිරි සැසිය ලෙස “ජල අභියෝග සහ ඉන්දියානු ප්‍රතිචාරය : දේශීය හා කලාපීය” යන තේමාව යටතේ ඉන්දියාවේ ආරක්ෂක අධ්‍යයන හා විශ්ලේෂණ ආයතනයේ අචාර්ය උත්තම් සිංහා විසින් පවත්වන ලදී. (Dr. Uttam Sinha, Istitute for Defense Studies and Analyses)
- ▶ මෑතකදී පැවැති සත්වන ආරක්ෂක මැදිරි සැසිය, ජේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ දේශපාලනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කමිකාචාර්යවරයකු වන මහාචාර්ය ශාන්ත හෙන්නායක විසින් “ඇමරිකා එක්සත් ජනපදය හා වෙනස්වන ලෝක පර්යායෙහි භූ දේශපාලනය” යන තේමාව යටතේ 2017 ජූලි මස 04 වන දින ආරක්ෂක අමාත්‍යාංශයේදී පවත්වනු ලැබීය. මෙම සැසිය සඳහා විදේශ තානාපති කාර්යාලවල ආරක්ෂක අංශයන්ට සම්බන්ධ නිලධාරීන්, ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයන් හා හමුදා නිලධාරීන් සහභාගී විය.
- ▶ අටවන ආරක්ෂක මැදිරි සැසිය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (KDU) හි ජ්‍යෙෂ්ඨ කමිකාචාර්යවරයෙකු වන ආචාර්ය සිතාර ප්‍රනාන්දු විසින් ”ඉන්දියානු සාගර කලාපයේ ප්‍රධාන බලවතුන්ගේ උපාය මාර්ග: ශ්‍රී ලංකාව සඳහා බලපෑම්” යන තේමාව යටතේ 2017 ඔක්තෝම්බර් 27 දින ආරක්ෂක අමාත්‍යාංශයේදී පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා විදේශ තානාපති නිලධාරීන්, හමුදා නිලධාරීන් ඇතුලු අමුත්තන් රැසක් සහභාගී විය.
- ▶ නවවන ආරක්ෂක සැසිය මහාචාර්ය මතියෝ ලෙග්‍රාන්සි (Pro.Matteo Legrenzi) විසින් ”සෞදි ඉරාන තරගකාරීත්වය සහ මැදපෙරදිග නව ආරක්ෂක භූමි ප්‍රදේශය” යන තේමාව යටතේ 2017 නොවැම්බර් මස ආරක්ෂක අමාත්‍යාංශයේදී පවත්වන ලදී. මෙම සැසිය සඳහා විදේශ තානාපති කාර්යාලවල ආරක්ෂක අංශයන්ට සම්බන්ධ නිලධාරීන්, ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයන් හා හමුදා නිලධාරීන් සහභාගී විය.
- ▶ මෑතකදී පැවැති දසවන ආරක්ෂක මැදිරි සැසිය හිටපු ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ, ක්ලින්ටන් හා බුෂ් ජනාධිපති ධුර කාලයන්හි තේටෝ හා පැසිපික් මිලිටරි මහාචාර්යවරයෙකු ද වූ මහාචාර්ය පැට්‍රික් මෙන්ඩිස් විසින් ”නෙළුම් කුළුණ සහ ඉන්දු පැසිපික් කලාපය” යන තේමාව යටතේ 2017 දෙසැම්බර් මස 11 වන දින ආරක්ෂක අමාත්‍යාංශයේදී පවත්වන ලදී. මෙම සැසිය සඳහා විදේශ තානාපති කාර්යාලවල ආරක්ෂක අමාත්‍යාංශයට සම්බන්ධ නිලධාරීන්, ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයන්, හමුදා නිලධාරීන් සහ විද්‍යාර්යකයින් සහභාගී විය.

● **තර්ජනාත්මක විශ්ලේෂණ**

- ▶ INSSSL (ශ්‍රී ලංකා ජාතික ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ) තර්ජනාත්මක විශ්ලේෂණ යනු ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පැන නැගී ඇති විශේෂිත තර්ජන සාකච්ඡා කිරීම සඳහා ශ්‍රාස්ත්‍රීය, රාජ්‍යතාන්ත්‍රික හා ආරක්ෂක ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයන් සම්බන්ධ කරගැනීමට සැලසුම් කර ඇති, සංවෘත වටමේස සාකච්ඡාවකි. තර්ජනාත්මක විශ්ලේෂණ ජාතික ආරක්ෂාවට වඩාත් බලපෑම් කරන ප්‍රභල

කාලෝචිත තර්ජන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මාසිකව පවත්වනු ලබයි. සාකච්ඡා අවසානයේ එලැඹුණු නව ප්‍රතිපත්ති හා අදහස් ඇතුළත් ලියවිල්ලක් අතිගරු ජනාධිපතිතුමා වෙත යොමු කෙරෙනු ඇත.

- ▶ පළමු තර්ජනාත්මක විශ්ලේෂණ සැසිය 2017 පෙබරවාරි මස 09 වන දින ආරක්ෂක අමාත්‍යාංශයේදී “මහා පරිමාණ මූලෝපායික විදේශ ව්‍යාපෘති සහ දකුණු අසියාවේ ආරක්ෂක අරමුණු” යන තේමාව යටතේ පවත්වනු ලැබීය. මෙම සැසිය සඳහා රාජ්‍ය නිලධාරීන්, විදේවතුන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ හමුදා නිලධාරීන්ගේ සහභාගීත්වය ලැබුණි. විදේශ ව්‍යාපෘති සහ ආයෝජන බහුමාන සංසිද්ධියක් වන බැවින්, මෙම සාකච්ඡාවේදී එවැනි විදේශ ආයෝජනයන්හි ප්‍රභවය සහ අරමුණුද, එම ආයෝජනයන් සතු අවධානම් තර්ජන හා ගම්‍යතාවයන් පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කළහ.
- ▶ දෙවන තර්ජනාත්මක විශ්ලේෂණ සැසිය 2017 මාර්තු මස 30 වන දින, හමුදා නිලධාරීන්ගේ හා විදේවතුන්ගේ සහභාගීත්වයෙන් “දකුණු ආසියාව තුළ ප්‍රවණ්ඩකාරී අන්තවාදයේ තර්ජන පිළිබඳ ශ්‍රී ලංකාවට විශේෂ අවධානයක් “ යොමු කරමින් පවත්වනු ලැබීය. ශ්‍රී ලංකාවට ඉස්ලාමීය අන්තවාදය හරහා සෘජු තර්ජන නොතිබුණද, ඉන්දියානු උප මහද්වීපයේ ත්‍රස්තවාදී සංවිධානවල ක්‍රියාකාරීත්වය ශ්‍රී ලංකාවේ උනන්දුන් කෙරෙහි තර්ජනයක් ඇති කිරීමට අවධානමක් පවතින බව මෙම සාකච්ඡාවේදී අනාවරණය විය.
- ▶ තර්ජනාත්මක විශ්ලේෂණ තෙවන සැසිය 2017 මැයි 18 වන දින ආරක්ෂක අමාත්‍යාංශයේදී, ඉහළ හමුදා නිලධාරීන්, විදේවතුන් හා සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ‘සයිබර් ආරක්ෂාව : ශ්‍රී ලංකාව තුළ වර්ධනය වන තර්ජනයක් ලෙස’ යන තේමාව යටතේ පැවැත්වීය. ශ්‍රී ලංකාවට අභ්‍යන්තර හා බාහිර තර්ජනයන් තක්සේරු කිරීමේ වැදගත්කම හා තීරණාත්මක යටිතල පහසුකම් පවත්වාගෙන යාම සඳහා, සයිබර් ආරක්ෂණ ක්ෂේත්‍රයේ වැදගත්කම පිළිබඳව මෙහිදී සාකච්ඡා විය. මෙම සාකච්ඡාවේ ප්‍රතිඵලය වූයේ, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික සයිබර් ආරක්ෂක උපායමාර්ගය නිර්මාණය කිරීම සඳහා, අදාළ පාර්ශවකරුවන් සමඟ එක්ව අන්තර් ආයතනික කාර්ය බලකායක් පිහිටුවීමයි.
- ▶ සිව්වැනි තර්ජනාත්මක විශ්ලේෂණ සැසිය “ස්වභාවික ව්‍යසනයන්ගේ තර්ජනය කළමනාකරණය කිරීම හා අවම කිරීම” යන තේමාව යටතේ 2017 ජූනි මස 16 වන දින ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්වීය.
- ▶ මෙම සැසිය සඳහා ආපදා කළමනාකරණය හා අවමකරණය සම්බන්ධ සෘජුවම ක්‍රියාත්මක වන රාජ්‍ය හා පෞද්ගලික පාර්ශවකරුවන් මෙන්ම, රාජ්‍ය නොවන සංවිධාන හා ආරක්ෂක හමුදාවන්ට අයත් ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ද සහභාගී විය. පසුගිය කාලවකවානුව තුළ ඇති වූ ගංවතුර හා නියං තත්වයන්ගෙන් පසුව, ස්වභාවික විපත් ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට සැලකිය යුතු අවධානම් සාධකයක් බවට පත්ව ඇත. මෙම වටමේස සාකච්ඡාව තුළින් ආපදා කළමනාකරණය හා අවමකරණය සම්බන්ධ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපාය මාර්ග හා විසඳුම් සාකච්ඡා විය.
- ▶ පස්වන තර්ජනාත්මක විශ්ලේෂණ සැසිය වත්මන් ඩෙංගු ව්‍යාප්තිය උවදුර මර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකි මාර්ග යන තේමාව යටතේ 2017 ජූලි 26 වන දින ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. ඩෙංගු රෝගය සිසෙයන් පැතිර යාමේ ප්‍රතිඵලයක් ලෙස රට තුළ පැවති හදිසි තත්වය සැලකිල්ලට ගනිමින් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරනු වස් මෙම සැසිය පවත්වන්නට යෙදුනි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වගකිව යුතු පාර්ශවයන් හා විදේවතුන් සහභාගී වූ මෙම සැසියේ මූලික පරමාර්ථය වූයේ ඩෙංගු වසංගතය සම්බන්ධයෙන් රටේ පවතින හදිසි තත්වය තක්සේරු කිරීම සඳහා අදාළ රාජ්‍ය හා මහජන සෞඛ්‍යය පාර්ශවයන් එකට එක් කිරීමයි.
- ▶ සයවන Threat Lens සැසිය “නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සහ ශ්‍රී ලංකාවේ යෞවනයන් කෙරෙහි බලපෑම” යන තේමාව යටතේ 2017 ඔක්තෝම්බර් මස 03 දින ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි. මත්ද්‍රව්‍ය නිවාරණ ක්ෂේත්‍රයේ වගකිව යුතු පාර්ශවයන් හා විදේවතුන්ගෙන් සමන්විත වූ මෙම සැසියේ මූලික පරමාර්ථය වූයේ දකුණු ආසියාතික රටවල මත්ද්‍රව්‍ය භාවිතය සහ ප්‍රවාහනය ගෘහාශ්‍රිත මත්ද්‍රව්‍ය වගාවන් හා අබන් නිෂ්පාදන ස්ථාන පැවතීම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ප්‍රවාහන මාර්ගයේ කේන්ද්‍රස්ථානියේ පිහිටීම හේතුවෙන් නීත්‍යානුකූල නොවන මත්ද්‍රව්‍ය ගැටලුව යනාදිය හේතුවෙන් ශ්‍රී ලංකාවේ යෞවනයන් කෙරෙහි ඇතිව තිබෙන බලපෑම පිළිබඳව අවධානය යොමු කරන ලදී.
- ▶ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය විසින් 2017 නොවැම්බර් 13 දින “හෙළ බස සුරකීම” යන මැයෙන් විදේවත් සාකච්ඡාවක් පැවැත්වීය. අධ්‍යයන සන්නිවේදන මාධ්‍යන් හි භාෂාව ප්‍රගුණ නොකළ පිරිස් හි නොසැලකිලිමත් භාෂා පරිහරණය හේතුවෙන් පරිහානියට පත්ව ඇති සිංහල බසෙහි ප්‍රමිතිය ගුණාත්මකභාවය හා අනාගත පැවැත්ම තහවුරු කරන අරමුණින් මෙම විදේවත් සාකච්ඡාව සංවිධානය විය. මෙම විදේවත් සාකච්ඡාව සඳහා සිංහල භාෂාව පිළිබඳ විශේෂඥ දැනුම සහිත විදේවතුන් ඇතුළු ප්‍රවීණයන්ගේ

සහ සිංහල භාෂාව රැකගැනීමට වෙහෙසෙන හෙළ බසට හිතැති සහායන්ගේ සහභාගිත්වය ලැබුණි. මෙහිදී එළැඹුණු නිර්දේශයන් ඇතුළත් සවිස්තරාත්මක වාර්තාව අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත ලබාදීමට ආයතනය කටයුතු කරන ලදී.

● මහජන දේශන

- ▶ පළමු මහජන දේශනය, 2017 පෙබරවාරි මස 15 වන දින ආචාර්ය සතුරෝ නගා ඕ (Dr. Satoru Nagao) Gakushin University, Japan විසින් “වෙනස්වන ඇමරිකා එකසත් ජනපද- චීන බල තුලනය හා ජපාන - ඉන්දියා - ශ්‍රී ලංකා සහයෝගීතා භූමිකාව“ යන තේමාව යටතේ INSSSL ශ්‍රවණාගාරයේදී පැවැත්වීය. මෙහිදී ආචාර්ය නගා ඕ විසින්, සුපිරි බලවතුන්ගේ හා කලාපීය බලවතුන්ගේ දකුණු ආසියා හා ආසියා පැසිෆික් කලාපයන්හි උපාය මාර්ගික හැසිරීම පිළිබඳව අදහස් පළ කළේය. මෙම අධ්‍යයනය ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අධ්‍යයනයන්හි වඩාත් වැදගත් අධ්‍යයන ප්‍රදේශයන්ගෙන් එකක් වන්නේ, දකුණු චීන මුහුද හා එහි උපාය මාර්ගික වැදගත්කම කෙරෙහි අවධානය යොමු කිරීම නිසාය.
- ▶ INSSSL දෙවන මහජන දේශනය, 2017 මාර්තු මස 24 වන දින “ත්‍රස්තවාදයේ කාන්තාවෝ - Women in Terrorism” යන තේමාව යටතේ පැවැත්වීය. මෙම දේශනය, ආරක්ෂාව හා සංකීර්ණ හදිසි තත්ත්වයන් පිළිබඳ ප්‍රවීණයකු වන මිෂෙල් බ්‍රොක්ස් (Michelle Brooks) මහත්මිය විසින් ඉදිරිපත් කරන ලදී. මෙහිදී ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ට වඩා මැදපෙරදිග හා බටහිර රටවල කාන්තාවන් රැකියාකරණය සඳහා වඩාත් යොමුවී ඇති බව, බ්‍රොක්ස් මහත්මිය විසින් සිදුකළ පර්යේෂණයන් ඇසුරින් පෙන්වාදුනි. එය වඩාත් භානිකර විය හැකි ආකාරයන්ද ඇය වැඩි දුරටත් ඉස්මතු කළාය. ඇය යෝජනා කරන පරිදි ලිබරල් සමාජයක් වන තරමට කාන්තාවන් රැකියාකරණය සඳහා යොමුවන අවස්ථා අවම වනු ඇත.
- ▶ මේජර් ජනරාල් (විශ්‍රාමික දීපන්කර් බැනර්ජි Major General (Rtd.) Dipankar Banerjee විසින් ඉදිරිපත් කරන ලද තෙවන මහජන දේශනය “ජාතික ආරක්ෂාව : වෙනස්වන කාලයන් හා තත්ත්වයන්“ යන තේමාව යටතේ 2017 අප්‍රේල් මස 05 වන දින පවත්වනු ලැබීය. මෙම දේශනයේදී මූලික වශයෙන් අවධානය යොමු කරන ලද්දේ, මෙම යුගයේ නව ආරක්ෂක අභියෝගයන් සමඟ කටයුතු කිරීමයි. මෙහිදී ආරාධිත දේශකයා සඳහන් කළ ආකාරයට, ශ්‍රී ලංකාව දුපත් රාජ්‍යයක් ලෙස එය වටා ඇති මුහුදු මහින් ආරක්ෂාව පැවතියත්, වෙනවන ගෝලීය පරිසරය තුළ ගෝලීය ගැටුම් මඟින් ආරක්ෂාවීමට නොහැකි වනු ඇත.
- ▶ 2017 මැයි මස 05 වන දින පවත්වන ලද හතරවන මහජන දේශනය, ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික සටන් කලාව ප්‍රවර්ධනය කිරීමේ හා ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් පැවැත්වීය. අංගම්පොර යනු ශ්‍රී ලංකා - සිංහල ඉපැරණි සටන් කලාවයි. එය ආන්මාආරක්ෂාව සටන් ක්‍රම, ක්‍රීඩා, ව්‍යායාම හා භාවනාව යනාදී අංග කිහිපයකින් සමන්විතය. මෙම දේශනය කඩුවෙල, කොරතොට, රණවිල කලායතනාධිපති, අචාර්ය අජන්ත මහන්තරාවිචි විසින් මෙහෙයවනු ලැබීය.
- ▶ මෑතක පැවැති පස්වන මහජන දේශනය, “වෙනස්වන දේශගුණික තත්ත්වයන් තුළ මානව ආරක්ෂාව ශ්‍රී ලංකාවේ හා දකුණු ආසියාවේ බලපෑමට ප්‍රතිචාර දැක්වීම“ යන තේමාව යටතේ 2017 ජූනි මස 14 වන දින, අනෝකා අබේරත්න මෙනවියගේ ආරාධිත දේශනයෙන් පවත්වනු ලැබීය. ආරාධිත දේශනය පැවැත්වූ අනෝකා අබේරත්න මෙනවිය, පරිසර හිතකාමී ව්‍යවසායකයකු සහ තරුණ උපදේශකයකු වන අතර, තිරසාර සංවර්ධනය පිළිබඳ උනන්දු වන කමිකාවියකි. මෙහිදී දේශගුණික විපර්යාස හා එමඟින් ඇතිවන ගෝලීය බලපෑම් සහ එම බලපෑම් අවමකර ගැනීමේ ක්‍රම පිළිබඳව අවධානය යොමු කරන ලදී. දේශගුණික විපර්යාස ස්වභාවික විපත් සඳහා හේතුවන අතර, එයින් ඇතිවන සමාජ හා ආර්ථික ගම්‍යතාවයන් ගැටුම් වලට මගපාදනු ඇත. එම ගැටුම් මානව ආරක්ෂක පැතිකඩකින් ගවේෂණය කිරීම මෙහිදී සිදුවිය.
- ▶ සයවන මහජන දේශනය “4 වන සන්නාහ සන්නද්ධ බලකාය නොකිය වූ කතාව යන කෘතිය පිළිබඳව එහි කතුවරයා වූ විශ්‍රාමික බ්‍රිගේඩියර් ශ්‍රී මුදන්තායක මහතා විසින් පවත්වනු ලැබීය. මෙම දේශනය පදනම් වූයේ ඔහු විසින් රචිත කෘතිය තුළ පිළිබිඹු කෙරෙන කතුවරයාගේ ස්වයං අත්දැකීම් පිළිබඳ විවරණයක යෙදීමය. මෙම කෘතියට පාදක වූ ප්‍රස්තුතය වූයේ බ්‍රිගේඩියර් මුදන්තායක විසින් ශ්‍රී ලංකා යුධ හමුදාවට යුධ ටැංකි (සන්නාහ සන්නද්ධ බලකායට) හඳුන්වා දී ශ්‍රී ලංකාවේ යුධ හමුදාව දේශයේ ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීම වෙනුවෙන් නවීකරණය කිරීම පිළිබඳවයි.
- ▶ සයවන මහජන දේශනය "සයිවෙන්- ලොව උසම සටන් භූමිය (Siachen – The World’s Highest Battlefield)" යන තේමාව යටතේ 2017 සැප්තැම්බර් 12 වන දින පාකිස්තානයේ නියෝජ්‍ය මහකොමසාරිස් ජාන්බාස් ඛාන් (Mr. Janbaz Khan, the Deputy High Commissioner of Pakistan) සහ

Pakistan Defence Attache Colonel Sajjad Ali යන්නන්ගේ ආරාධිත දේශනයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ දී පවත්වන ලදී.

- ▶ ඩෙන්සිල් කොබ්බෑකඩුව වාර්ෂික අනුස්මරණ මහජන දේශනය ”ඩෙන්සිල් කොබ්බෑකඩුව වර්තයෙහි සමකාලීන අදාළත්වය” යන තේමාව යටතේ 2017 දෙසැම්බර් 08 දින ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු යුද හමුදාපති ජනරාල් ජී.එච්. ද සිල්වා ගේ ආරාධිත දේශනයෙන් INSSSL ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී. එහිදී ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ හමුදා ජීවිතය තුළ පැවති ඔහුගේ කැපීපෙනෙන අවස්ථාවන්, ජාතිය වෙනුවෙන් සිදුකරනු ලැබූ මෙහෙයයන්, යුද භූමියේ දී අහිත සෙන්පතියෙකු සේම ඉන් පිටත කොබ්බෑකඩුව මහතා තුළ තිබූ මනුෂ්‍යත්වය, සාධාරණත්වය හා අවංකභාවය යනාදිය ඇතුළත්ව සවිස්තරාත්මක දේශනයක් පවත්වන ලදී.

● ප්‍රකාශන

▶ INSSSL ආරක්ෂක කාර්තුමය ප්‍රකාශන

INSSSL ආරක්ෂක කාර්තුමය ප්‍රකාශනය, සෑම මාස 3කට වරක් අධ්‍යයන ආයතන විසින් සිදු කරන ලද විවිධ වූ වැඩසටහන් සහ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන පුවත් සභරාවකි. මෙහි අන්තර්ගතය, INSSSL ආයතනය විසින් පවත්වනු ලැබූ වැඩසටහන් ක්‍රියාකාරකම් මෑතකාලීන ප්‍රකාශන හා අධ්‍යක්ෂක ජනරාල්තුමා සහ සේවක මණ්ඩලය විසින් සහභාගී වූ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ආදියෙන් සමන්විත වේ. මෙම ලුහුඬු සභරාව දේශීය හා ජාත්‍යන්තර ශාස්ත්‍රඥයින්, බුද්ධිමතුන්, පර්යේෂණ ආයතන, රාජ්‍ය ආයතන හා වෙනත් උනන්දුවක් දක්වන පිරිස් අතර බෙදාහරියි.

▶ INSSSL ආරක්ෂක සමාලෝචනය 2017

INSSSL ආරක්ෂක සමාලෝචනය 2017 ආරක්ෂක අධ්‍යයනයන් සඳහා පර්යේෂණ වේදිකාවක් සැකසීමෙන්, ජාතික කලාපීය ජාත්‍යන්තර ආරක්ෂාව සහ භූ දේශපාලනය පිළිබඳ අවබෝධය වැඩිදියුණු කිරීමෙන් ඉලක්කයෙන් යුතුව ප්‍රකාශයට පත් විය. මෙම සමාලෝචනය මඟින් ප්‍රකාශයට පත්වූ ලිපි ජාතික, කලාපීය සහ ජාත්‍යන්තර ආරක්ෂක සන්දර්භයන් හි මෑතකාලීන සංසිද්ධීන් පිළිබඳව විද්වතුන් විසින් රචනා කරන ලද ලිපි පෙලක් ලෙස හඳුනාගත හැකි වන්නේය. එම ලිපි පෙල ඉන්දීය හමුදා කලාපයේ කලාපීය මහා බලවතුන්, ඇල්ගනිස්ථානයේ නොනවතින ගැටුම, ගැටුම පිළිබඳ න්‍යායයන් හා ශ්‍රී ලංකාවේ සන්දර්භය තුළ එහි අදාළත්වය, ගල්ෆ් කලාපයේ ආරක්ෂාව, නව ලෝක පර්යාය තුළ ඉන්දියාව, තායිවාන් සමුද්‍ර සන්ධිය තුළ ආරක්ෂාව හා බලතුලන දෘෂ්ටි, කලාපය තුළ ඉවත් බලයේ දැක්ම, ඉන්දියානු සාගර කලාපය තුළ චීන - ශ්‍රී ලංකා සබඳතා හා ශ්‍රී ලංකාව සම්බන්ධ කැරලි මර්ධන උපාය මාර්ගික සැලසුම් යනාදී විවිධ මාතෘකා ඔස්සේ ලියැවී ඇත. බොහෝ තොරතුරු වලින් පොහොසත් මෙම ලිපි පෙල අධ්‍යයනය ආරක්ෂක හා උපය මාර්ගික අධ්‍යයනයේ නිරතවන්නාවූ හා ඒ සම්බන්ධ උනන්දුන් ඇති අයගේ අවබෝධය සඳහා උපයෝගී වනු ඇත.

● සහයෝගීතා ජාල

- ▶ COSATT කලාපීය සමුළුව “දකුණු ආසියාව තුළ ත්‍රස්තවාදය වැලැක්වීම සහ ප්‍රවණ්ඩකාරී අන්තවාදය පිටු දැකීම” යන තේමාව යටතේ, දකුණු ආසියානු අධ්‍යයන මධ්‍යස්ථානය (Centre for South Asian Studies - CSAS) හා INSSSL සහයෝගීතාවයෙන් Konrad Adenauer Stiftung (KAS) සමග එක්ව 2017 අප්‍රේල් 03 හා 04 දෙදින කොළඹදී පැවැත්වීය. මෙම සමුළුව දකුණු ආසියාව තුළ සාමූහික ආරක්ෂාව පිළිබඳ සාකච්ඡා කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා ඉහළ පෙලේ බුද්ධිමතුන් එක්කල අවස්ථාවක් විය.
- ▶ INSSSL ,ආසියාතික උපාය මාර්ගික අධ්‍යයන කේන්ද්‍රය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදී.
- ▶ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය INSSSL& නැගෙනහිර ආසියාතික උපාය මාර්ගික අධ්‍යයන කේන්ද්‍රය (The Near East South Asian-NESA) හා එක්ව 2017 සැප්තැම්බර් 06 සහ 07 දෙදින පළමු මුලෝපායික සංසදය පවත්වන ලදී. ප්‍රවණ්ඩකාරී අන්තවාදයෙන් මතු වූ අභියෝග ජයගනිමින් දකුණු ආසියාතික රටවල ශාස්ත්‍රඥයින් විසින් ශාස්ත්‍රීය ලිපි ඉදිරිපත් කරන ලදී. කලාපයට ආවේණික වූ අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම මුලෝපායික සංසදය අතිවිශාල වැදගත්කමකින් යුතු විය. මෙම සංසදයේ දී INSSSL අධ්‍යක්ෂක ජනරාල් අසංග අබේගුණසේකර මහතා සහ NESA හි පීඨාධිපති ආචාර්ය රොජර් කැන්ගස් (Dr. Roger Kangas) මහතා විසින් දකුණු ආසියානු කලාපයේ මානව සුරැකීමේ ප්‍රතිපත්ති වැඩිදියුණු කිරීම පිළිබඳව අදහස් ඉදිරිපත් කරන ලදී. මෙම සංවාදය සඳහා හමුදා නිලධාරීන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, විශ්වවිද්‍යාල විද්වතුන් ඇතුලු අමුත්තන් රැසක් සහභාගී විය.

- ▶ INSSSL හි අධ්‍යක්ෂ ජනරාල්තුමා 2017 පෙබරවාරි මස 13 වන දින Leela Palace නව දිල්ලියේදී ORF පර්යේෂණ ආයතනය සංවිධානය කල Indo - Pacific Region : Converging India - Japan Interest ඉන්දු ජපන් උනන්දුත් පිළිබඳ සංවාදයේදී ඉන්දු පැසිෆික් කලාපයේ භූ උපායමාර්ගීකත්වය යන මෑයෙන් ලිපියක් ඉදිරිපත් කළේය.
- ▶ තවද INSSSL හි අධ්‍යක්ෂ ජනරාල්තුමා, COSATT ආයතනය විසින් නේපාලයේදී 2017 පෙබරවාරි මස 27 සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයේදී “දකුණු ආසියාව තුළ තරුණ රැකියාලාභීකරණය පිටුදැකීම : ශ්‍රී ලංකාවේ දෘෂ්ඨිය” යන මෑයෙන් ආරම්භක දේශකයකු ලෙස ලිපියක් ඉදිරිපත් කළේය.
- ▶ INSSSL පර්යේෂණ විශ්ලේෂක රනුක් මෙන්ඩිස්, 2017 මාර්තු 1 සිට 13 දක්වා බීජිං හි පැවැති සාමය හා නිරායුධකරණය සඳහා වූ මහජන චීන සංගමය විසින් සංවිධානය කරන ලද හුවමාරු වැඩසටහනකට සහභාගී විය. ඔහු එහිදී “සටන් නොකරන්න, නමුත් අපෙන් ඉගෙන ගන්න” යන නමින් ලිපියක් ඉදිරිපත් කළේය.
- ▶ INSSSL අධ්‍යක්ෂක ජනරාල්තුමා 2017 ජූනි මස 2 - 4 යන දින වල උපාය මාර්ගීක අධ්‍යයනය පිළිබඳ ජාත්‍යන්තර ආයතනය (The International Institute for Strategic Studies [IISS]) විසින් සංවිධානය කරන ලද Shangri - La සංවාදය සඳහා සහභාගී විය.
- ▶ INSSSL අධ්‍යක්ෂක ජනරාල් අසංග අබේගුණසේකර මහතා Daniel. K. Inoye ආසියා පැසිෆික් සංවිධානයෙන් පිරිනමන ඉහළම ආරක්ෂක පාඨමාලාව වන අන්තර්ජාතික ආරක්ෂක සහයෝගීතා පාඨමාලාව 2017 මැයි මාසයේදී සාර්ථකව නිම කරන ලදී. හවායි හි පැවති මෙම පාඨමාලාව සඳහා කලාප 29කින් ජ්‍යෙෂ්ඨ නායකයින් 32ක් හා කලාපීය සංවිධාන දෙකකින් නියෝජිතයින් සහභාගී විය.
- ▶ ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් සංවිධානය කරන “Transformational Leadership : Leadership at the Edge” යන අධ්‍යාපනික මොඩියුලය වෙනුවෙන් තේරී පත්වූ INSSSL අධ්‍යක්ෂ ජනරාල් අසංග අබේගුණසේකර මෙම මොඩියුලය සාර්ථක ලෙස අවසන් කළේය. මෙම වසරේ මෙම මොඩියුලය සඳහා ලෝක ආර්ථික සැසියේ තරුණ ශෝලීය නායක නායකාවන් 42ක් සහභාගී විය. ඔක්ස්ෆර්ඩ් සරසවියේ තවත් බොහෝ විද්වතුන් සමඟ වැලරි කෙලර් (Valerie Keller) විසින් මෙය මෙහෙයවන ලදී. මෙම අධ්‍යාපනික මොඩියුලය ලෝක ආර්ථික සැසියේ තරුණ ශෝලීය නායකයන් වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය කර ඇත්තේ ශෝලීය අභියෝග ජයගැනීම සඳහා ඔවුන්ගේ උපරිම විභවතා ශක්තියට ළඟා වීමටය.
- ▶ අධ්‍යක්ෂක (සන්නිවේදන හා ප්‍රකාශන) ගයාත්‍රී ද සොයිසා නානායක්කාර මහත්මිය අගෝස්තු 21 වැනිදා සිංගප්පූරුවේ “සාර්ක් ක්‍රියාවලිය නැවත පැනගැන්වීම (Re-energizing the SAARC) යන තේමාව යටතේ පැවති COSATT කලාපීය සමුළුවට සහභාගී විය. මෙම සමුළුව Konrad Adenauer Stiftung (KAS) සහ The Institute of South Asian Studies යන ආයතනයන් විසින් සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයෙහි දී (National University of Singapore) සංවිධානය කරන ලදී. මෙම සමුළුව සඳහා දකුණු ආසියානු පර්යේෂණ මධ්‍යස්ථානයන් හා ආයතන ආයතනයන් රාශියක් සහභාගී වූ අතර දකුණු ආසියාවෙහි වර්තමාන උපාය මාර්ගීක පරිසරය සහ සාර්ක් සංවිධානයේ භූමිකාව පිළිබඳ අවධානය යොමු කරමින් “දකුණු ආසියාව ඒකාබද්ධව ඉදිරියට ගමන් කරන්නේද යන තේමාව පිළිබඳ වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.
- ▶ එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවියේ ජ්‍යෙෂ්ඨ විශ්ව විද්‍යාලය විසින් 35 වැනි ජාත්‍යන්තර ආර්ථික විද්‍යා සමුළුව 2017 සැප්තැම්බර් මස 3 වැනිදා සිට 10 වැනිදා දක්වා පවත්වන්නට යෙදුණි. INSSSL අධ්‍යක්ෂ ජනරාල් අසංග අබේගුණසේකර මහතා මෙම සමුළුව සඳහා සහභාගී වූ අතර “නවීණ ලෝකය තුළ අපරාධ වැලැක්වීම සහ පාලනය කිරීම - කාගේ වගකීමක්ද හා ඔවුන් ඒ වෙනුවෙන් පෙනී සිටින්නේද? යන තේමාව සාකච්ඡාවට බදුන් විය. අධ්‍යක්ෂ ජනරාල් තුමන් මෙහිදී ඉදිරිපත් කළ ලිපිය “ආර්ථික අපරාධ : ශ්‍රී ලාංකික දර්ශනය යන තේමාව මත පදනම් විය.
- ▶ 2017 ඔක්තෝබර් 24 දින INSSSL ආයතනයේ දී Geneva Centre for Security Policy (GCSP)හි නියෝජිතයින් පිරිසක් හා ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂක ජනරාල් අසංග අබේගුණසේකර මහතා සමඟ නිල හමුවක් සිදුවිය.
- ▶ INSSSL අධ්‍යක්ෂක ජනරාල් අසංග අබේගුණසේකර මහතා විසින් ”භූ දේශපාලනය සහ ආරක්ෂාව පිළිබඳ දකුණු ආසියාවේ දැකීම” යන තේමාව යටතේ දේශනයක් 2017 නොවැම්බර් 20 දින ජාතික ප්‍රතිපත්ති පිළිබඳ ලී ක්වන් යූ පාසල, ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය සිංගප්පූරුව හිදී පවත්වන ලදී.
- ▶ ජාත්‍යන්තර ආරක්ෂක පර්යේෂණ අංශයේ (NSRD) හි නියෝජ්‍ය සභාපති සහ අධ්‍යක්ෂක ආචාර්ය ජැක් රිලී (Dr. Jack Riley) 2017 නොවැම්බර් 16 දින ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ සංචාරයක

යෙදුණි. එම අවස්ථාවේ දී INSSSL අධ්‍යක්ෂක ජනරාල් අසංග අබේගුණසේකර මහතා එතුමන් වෙත අප ආයතනයේ Defence Review 2017 පිරිනමන ලදී.

● පර්යේෂණ

● තනි පුද්ගල පර්යේෂණ

- ⊕ ප්‍රියංකා මුණසිංහ (පර්යේෂණ විශ්ලේෂක) - වර්තමාන ශ්‍රී ලාංකික ආරක්ෂක ප්‍රතිපත්ති සහ භාවිතයන් සඳහා විවේචනාත්මක මානව ආරක්ෂාව පදනම් කරගත් ප්‍රතිපත්තියක් (පර්යේෂණ මට්ටමෙහි පවතී)
- ⊕ විභූෂා මදනායක (පර්යේෂණ සහකාර) ශ්‍රී ලංකාවේ කස්ථාන (පර්යේෂණ මට්ටමෙහි පවතී)
- ⊕ දම්සාරි රණසිංහ - (පර්යේෂණ සහකාර) ශ්‍රී ලංකාව තුළ නිල් ආර්ථිකය (Blue Economy) ක්‍රියාත්මක කිරීම. (පර්යේෂණ මට්ටමෙහි පවතී)
- ⊕ ගනිදු වීරසිංහ - (පර්යේෂණ සහකාර) - ශ්‍රී ලංකාව හා දකුණු ආසියාව තුළ දේශගුණික විපර්යාස සහ ඉන් ඇතිවන බලපෑම්(පර්යේෂණ මට්ටමෙහි පවතී)
- ⊕ ගයන්ත වික්‍රමරත්න - (හිටපු පර්යේෂණ පුහුණු) - සංක්‍රාන්තික යුක්තිය (Transitional Justice) සාක්ෂාත් කරගැනීමෙහිලා මහජන වගකීම(පර්යේෂණය අවසන්)
- ⊕ ශවිනි ද සිල්වා - (හිටපු පර්යේෂණ පුහුණු) - ඉන්දියානු ලෝක ආර්ථිකය වෙනස් වූ ආකාරය සහ ලෝක දේශපාලනයට වූ බලපෑම(පර්යේෂණය අවසන්)

● ඒකාබද්ධ පර්යේෂණ

- ⊕ ප්‍රියංකා මුණසිංහ (පර්යේෂණ විශ්ලේෂක) සහ ගනිදු වීරසිංහ (පර්යේෂණ සහායක) ගුවන් හමුදාවේ සම්මන්ත්‍රණය වෙනුවෙන් ඉදිරිපත් කළ පර්යේෂණය : අසමානුපාතික ගුවන් සංග්‍රාමික තර්ජන හමුවේ සයිබර් අවකාශයේ බුද්ධි තොරතුරු රැස්කිරීමේ භූමිකාව (Role of Cyber Espionage as an Asymmetric Threat in Air Power) (පර්යේෂණය අවසන්)
- ⊕ කර්මාන්ත කර්මාන්තවිවි, වින්ග් කර්මාන්තවිවි රත්රන්වන සහ මේජර් ප්‍රියදර්ශන ද සිල්වා : පශ්චාත් යුද සන්දර්භය තුළ ශ්‍රී ලංකා හමුදාවන්හි භූමිකාව : සන්සන්දනාත්මක විශ්ලේෂණය (පර්යේෂණ මට්ටමෙහි පවතී)
- ⊕ ප්‍රියංකා මුණසිංහ (පර්යේෂණ විශ්ලේෂක) සහ ආසිරි ප්‍රනාන්දු (පර්යේෂණ පුහුණු) : ත්‍රිකුණාමල වරාය හා ඒ ආශ්‍රිත බලශක්ති යටිතල පහසුකම්හි විදේශීය ආයෝජන කළමනාකරණය කිරීමේ අවස්ථාවන් හා අභියෝග (පර්යේෂණ මට්ටමෙහි පවතී)
- ⊕ ගනිදු වීරසිංහ(පර්යේෂණ සහකාර), විභූෂා මදනායක (පර්යේෂණ සහකාර) සහ ශක්ති ශ්‍රී දේවපුර (පර්යේෂණ පුහුණු) පශ්චාත් යුධ ආරක්ෂාව නිරණය කිරීම : පුනරුත්ථාපනය, නැවත පදිංචි කිරීම සහ බිම් බෝම්බ ඉවත් කිරීම. (පර්යේෂණ මට්ටමෙහි පවතී)


18.3 අනාගත අපේක්ෂා

| කාර්යය | වසර 2018 |
|-------------------------------|-----------------------|
| ආරක්ෂක මැදිරිය | මාසික (12) |
| තර්ජනාත්මක විශ්ලේෂණ | මාසික (12) |
| මහජන දේශන | කාර්තුකට 2 බැගින් (8) |
| ඒකාබද්ධ වැඩමුළු / සම්මන්ත්‍රණ | 3 |
| කලාපීය සම්මන්ත්‍රණ | 3 |
| ජාත්‍යන්තර සම්මන්ත්‍රණ | 1 |
| විද්වත් මණ්ඩල සාකච්ඡා | 6 |
| ආරක්ෂක සමාලෝචනය | 1 |
| ආරක්ෂක කාර්තුමය ප්‍රකාශන | කාර්තුකට 1 බැගින් (4) |
| වාර සභරාව (ප්‍රකාශන) | 2 |

19. ජාතික ශිෂ්‍යභට බලකාය

19.1 සමාලෝචනය

1881 වර්ෂයේ දී කොළඹ රාජකීය විද්‍යාලයේ ඵවකට විදුහල්පතිව සිටි ජෝන් බී කල් නමැති විදුහල්පතිතුමන්ගේ “සරඹ කිරීම තුළින් චනය වර්ධනය” යන සංකල්පය මත කුඩා කණ්ඩායමකින් ආරම්භ කරන ලද ශිෂ්‍යභට බලකාය වසර 107 ක් පුරා විවිධ වෙනස්කම් වලට භාජනය වෙමින් 1988 අප්‍රේල් මස 29 වන දින ජාතික ශිෂ්‍යභට බලකාය නමින්, 1985 අංක 40 දරණ මිනිස් බල උපයෝගිතා හා පරිපූරක හමුදා පනතට අනුව ප්‍රතිසංවිධානය විය.



මෙසේ ප්‍රතිසංවිධානය වූ ශිෂ්‍යභට බලකායට, පසු කාලීනව යුධ අංශයට අමතරව ගුවන්, නාවික හා පොලිස් ශිෂ්‍යභට අංශයන්ද එක්විය. මිනිස්බල උපයෝගිතා පනත අනුව ශිෂ්‍යභට කණ්ඩායමකට බැඳී කඳවුරුගතවීමට අවශ්‍ය වයස් සීමාව අවු. 16-20 ත් අතර පරාසය වුවද ශිෂ්‍යභට පෙරදිග අපරදිග තුර්ය වාදන අංශවල අවශ්‍යතාවය පරිදි වයස් පරාසය 14-20 ලෙස සංශෝධනය විය.

ප්‍රධාන පාසැල් සඳහා පමණක් ලබාදී තිබූ ශිෂ්‍යභට කණ්ඩායම් පිහිටුවීමේ අනුමැතිය 2015 වර්ෂයෙන් පසු තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාවය මත වත්මන් රජය පියවර රැසක්ම ගන්නා ලද අතර ජාතික ශිෂ්‍යභට බලකාය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතට ඇතුළත් කරන ලදී. එසේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයට ඇතුළත් වූ ශිෂ්‍යභට බලකායේ කටයුතු වඩාත් ඵලදායී දැක්මක් සඳහා මෙහෙයවීමට අධ්‍යක්ෂ ලෙස මේජර් ජෙනරාල් ඒකේපී වික්‍රමසිංහ යුප්සී තුමන්, 2016 වසරේ දී පත්කරන ලදී.

ශ්‍රී ලංකාවේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි දිවයින පුරා ජාතික ශිෂ්‍යභට බලකායේ බලඇණි 38 ක් ස්ථාපිත කර ඇත. වාර්ෂිකව ශිෂ්‍යභට බලකා/බලිකා බණ්ඩ 3,133 ක් පුහුණුවීම් කටයුතු සිදුකරනු ලැබේ. ඒ හරහා වාර්ෂිකව ශිෂ්‍යභටයින් 78,325 ක් ශිෂ්‍යභට බලකායේ නිලධාරීන් මගින් පුහුණුව ලබයි.

ජාතික ශිෂ්‍යභට බලකායේ දැක්ම වන්නේ පැමිණෙන සෑම අභියෝගයකටම ඉතා හොඳින් මුහුණ දිය හැකි ක්‍රියාශීලී, චිතයගරුක බවින් යුතු විශිෂ්ඨ නායකත්ව ගුණාංග වලින් හෙබි තරුණ පරපුරක් බිහි කිරීමයි.

ජාතික ශිෂ්‍යභට බලකායේ අරමුණු පහත පරිදි වේ.

- නායකත්වය, නිර්මාණශීලීත්වය හා සාමූහික ක්‍රියාකාරකම් සඳහා ධෛර්යමත් කිරීම.
- තාරුණයේ ප්‍රතිරූපය වර්ධනය කිරීම.
- අනාගත නායකත්වය සඳහා සාමූහික ක්‍රියාකාරකම් වල මූලික සිද්ධාන්තය හා පුද්ගලයන් අතර අනෙකුත් කුසලතා වර්ධනය කිරීම.
- තාරුණ්‍ය හට ප්‍රජා සේවාවන් හා වගකීම් දැරීමේ හැකියාව වර්ධනය කිරීමෙහි වැදගත්කම පිළිබඳ මනා අවබෝධයක් ලබාදීම.
- ශාරීරික, මානසික හා සාමාජික වශයෙන් වර්ධනය වීමට අවස්ථාව ලබාදීම.
- නිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම.

ශිෂ්‍යභට බලකාය තුළින් පුහුණුව ලබා සමාජගතවන දරුවන් තුළ ගොඩනැංවෙන මනා ශික්ෂණය හා නායකත්වයේ අගය හොඳින් දන්නා, තම ළමා කාලයේ ශිෂ්‍යභටයෙකු ලෙස ක්‍රියා කළ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් හා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවර

ගරු රුවන් විජයවර්ධන මැතිතුමන්ට ශිෂ්‍යභට බලකායේ කටයුතු වඩාත් පුළුල් කිරීමට ලබා දුන් උපදෙස් අනුව 2017 වසර බලකායට ඉතාමත් කාර්ය බහුල වසරක් විය.

2016 වසරේදී එතෙක් වසර 36 ක් පුරා අත්හැර දමා තිබූ කනිෂ්ට ශිෂ්‍යභට අංශය නැවත ආරම්භ කිරීමට අවශ්‍ය පළමු පියවර ලෙස ත්‍රිකුණාමලය සහ මොණරාගල දිස්ත්‍රික්කවල නියාමක ව්‍යාපෘතියක් ලෙස අරඹන ලදී. එම ව්‍යාපෘතිය අවසානයේ රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානය වෙත ශිෂ්‍යභට බාලක බණ්ඩ 08ක් ද, බාලිකා බණ්ඩ 08ක් ද සහභාගී වූ අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේ පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන ලද ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමන් සහභාගී විය.

මේ අනුව 2017 වර්ෂයේ දී ජාතික ශිෂ්‍යභට බලකාය වෙත ප්‍රධාන වශයෙන් පැවරුණු මූලික ඉලක්කයන් 03 ක් විය.

- දිවයින පුරා කණිෂ්ට ශිෂ්‍යභට අංශය ආරම්භ කර ප්‍රවලිත කිරීම.
- කඳවුරු ගතව පුහුණුව ලබන ශිෂ්‍යභටයින් සංඛ්‍යාව 27,000 සිට 40,000 දක්වා වැඩි කිරීම.
- සෑම කනිෂ්ට , ද්විතියික පාසලකටම ශිෂ්‍යභට ව්‍යාපාරය ව්‍යාප්ත කිරීමේ පදනමින් නව ශිෂ්‍යභට බණ්ඩ ආරම්භ කිරීම.

ඊට අමතරව වාර්ෂිකව සිදු කරනු ලබන පහත සඳහන් කඳවුරු පවත්වා ගෙන යන ලදී.

- රන්ටැඹේ පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්වෙන ඇගයීම් කඳවුරු
 - යුධ බාලක ඇගයීම් කඳවුරු
 - යුධ බාලිකා ඇගයීම් කඳවුරු
 - නාවික, ගුවන්, පොලිස්, බාලක / බාලිකා ඇගයීම් කඳවුරු
 - තුර්යවාදන ඇගයීම් කඳවුරු පෙරදිග/අපරදිග බාලක/බාලිකා
- පාසල් මට්ටමේ පුහුණුවීම් කටයුතු
- බලඇණි මට්ටමේ පුහුණුවීම්
 - එක්දින පුහුණු කඳවුරු
 - දෙදින පුහුණු කඳවුරු
- පළාත් මට්ටමේ පුහුණුවීම්
 - එක්දින පුහුණු කඳවුරු
 - දෙදින පුහුණු කඳවුරු
- නිලධාරී පුහුණු කඳවුරු හා පාඨමාලා
 - ආධුනික නිලධාරී පුහුණු පාඨමාලාව
 - නිලධාරී පුහුණු පාඨමාලාව
 - බණ්ඩභාර නිලධාරී පාඨමාලාව
 - තුර්යවාදන නිලධාරී පුහුණු පාඨමාලාව
- ජාතික මට්ටමේ ක්‍රියාකාරකම් හා කඳවුරු
 - ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යභට බාලක ශූරතා - හර්මන්ලෝස් කුසලාන කඳවුර
 - ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යභට බාලිකා ශූරතා - ද සොයිසා කුසලාන කඳවුර
 - සමස්ත ලංකා පෙරදිග තුර්යවාදන බාලක ඇගයීම් කඳවුර
 - සමස්ත ලංකා පෙරදිග තුර්යවාදන බාලිකා ඇගයීම් කඳවුර
 - සමස්ත ලංකා අපරදිග තුර්යවාදන බාලක ඇගයීම් කඳවුර
 - සමස්ත ලංකා අපරදිග තුර්යවාදන බාලිකා ඇගයීම් කඳවුර
 - කනිෂ්ඨ ශිෂ්‍යභට ජාතික ශූරතා කඳවුර
 - ජාතික නිදහස් දින උත්සව පෙළපාලිය

✦ විදේශ සංචාර

- විදේශ රටවල ආරාධනාවෙන් ශිෂ්‍යභට කඳවුරු හමුදා උත්සව හා ජනරජ දින උත්සව සඳහා සහභාගීවීම පුහුණුවීම්, පුහුණු ශිල්පීය ක්‍රම අධ්‍යයනය.


✦ විශේෂ කඳවුරු

- ශිෂ්‍යභට උසස් පාඨමාලාව (ශිෂ්‍යභට ජ්‍යෙෂ්ඨකොතොනින් සඳහා)
- කනිෂ්ඨ නායකත්ව පාඨමාලාව
- තුර්‍යවාදන කොතොනි පාඨමාලාව

19.2. කාර්යසාධනය 2017


◆ ශිෂ්‍යභට බණ්ඩ ව්‍යාප්තිය

| ශිෂ්‍යභට බණ්ඩ ව්‍යාප්තිය | කනිෂ්ඨ | ජ්‍යෙෂ්ඨ | එකතුව |
|--------------------------|--------|----------|-------|
| 2016 | 32 | 1893 | 1925 |
| 2017 | 807 | 2326 | 3133 |



◆ කඳවුරු ගත වූ ශිෂ්‍යභට සංඛ්‍යාව

| ශිෂ්‍යභට බණ්ඩ ව්‍යාප්තිය | කනිෂ්ඨ | ජ්‍යෙෂ්ඨ | එකතුව |
|--------------------------|--------|----------|-------|
| 2016 | 400 | 29726 | 30126 |
| 2017 | 7150 | 32640 | 39790 |




| විස්තරය | ශිෂ්‍යභටයින් සංඛ්‍යාව |
|--|-----------------------|
| අපේක්ෂිත | 40,125 |
| 2017.12.31 දින වන විට ඇගයීම් කඳවුරු සඳහා සහභාගී වූ ශිෂ්‍යභට සංඛ්‍යාව | 37,970 (95.0%) |


මෙහි ඉලක්කය ශිෂ්‍යභටයන් 40,000 ක ප්‍රමාණයක් කඳවුරු ගත කිරීම වුවද, දිවයින පුරා වර්ෂය මධ්‍යයේ ඇද හැලුණු වර්ෂාවත් ඒ නිසා ඇති වූ තද ගංවතුර තත්ත්වයත් නිසාත් පාසල් නිවාඩු ලබා දීම හේතුවෙන් කඳවුරු වාර කිහිපයක් අවලංගු කර කල් දැමීමට සිදුවීම හා වර්ෂය මුල දී සැලසුම් කළ පරිදි නාවික ශිෂ්‍යභට කඳවුරු පවත්වා ගෙන යාමට නොහැකි වූ නිසා එකී ප්‍රමාණය කඳවුරු ගත කිරීමට නොහැකි විය. නමුත් එම තත්වයන් ඇති නොවූණි නම් කඳවුරු ගත වන ප්‍රමාණය 40,000 ද ඉක්මවා යනු ඇති බව නිසැකය.

නව ශිෂ්‍යභව බණ්ඩ ආරම්භ කිරීම

| ශිෂ්‍යභව බණ්ඩ ව්‍යාප්තිය | කනිෂ්ඨ | ජ්‍යෙෂ්ඨ | එකතුව |
|--------------------------|--------|----------|-------|
| 2016 | 32 | 195 | 227 |
| 2017 | 807 | 433 | 1240 |



කනිෂ්ඨ ශිෂ්‍යභව පුහුණුව 2017 වසරේ සිට ආරම්භ කිරීම



| විස්තර | බණ්ඩ සංඛ්‍යාව |
|--------------------------------|---------------|
| අපේක්ෂිත | 679 |
| 2017.12.31 දිනට ස්ථාපිත කර ඇති | 807 (118.9%) |

මේ අනුව 2017 වසර අවසාන වන විට පාසල්වල ශිෂ්‍යභව බණ්ඩ ව්‍යාප්තිය පහත පරිදි දැක්විය හැකිය.

| විස්තරය | කැඩෙට් කණ්ඩායම් ගණන |
|---|---------------------|
| 2017 වර්ෂය ආරම්භයේදී බණ්ඩ සංඛ්‍යාව | 1893 |
| 2017 වර්ෂයේ දී ආරම්භ කළ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යභව බණ්ඩ සංඛ්‍යාව | 433 |
| 2017 වර්ෂයේ දී ආරම්භ කළ කනිෂ්ඨ ශිෂ්‍යභව බණ්ඩ සංඛ්‍යාව | 807 |
| 2017 වර්ෂය අවසානයේදී පවතින මුළු ශිෂ්‍යභව බණ්ඩ සංඛ්‍යාව | 3133 |

◆ ජාතික ශිෂ්‍යභව බලකායේ මූල්‍ය ප්‍රගතිය


2017 වර්ෂය තුළ රු. මිලියන 340.98 ක මුදලක් පුනරාවර්තන වැය ශීර්ෂයෙන්ද, රු. මිලියන 77.8 ක මුදලක් ප්‍රාග්ධන වශයෙන්ද වියදම් කර ඇත. මෙම ප්‍රතිපාදන ජාතික ශිෂ්‍යභව බලකායේ මූලික අරමුණ වන අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් වන දිවයින පුරා ජාතික පාසල්, මධ්‍ය මහා විද්‍යාල හා මහා විද්‍යාල වල නව

ශිෂ්‍යභව බණ්ඩ පිහිටුවීම හා ශිෂ්‍යභව පුහුණුවීම් ක්‍රියාත්මක කිරීම සඳහා යොදාගෙන ඇත. එමෙන්ම, ප්‍රාග්ධන වියදම සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදනයෙන් රු. මිලියන 63.4 ක මුදලක් රන්ටැංචේ පුහුණු මධ්‍යස්ථානයේ හා ජාතික ශිෂ්‍යභව බලකා මූලස්ථානයේ නිලධාරීන්ගේ, ශිෂ්‍යභවයන්ගේ හා නිත්‍ය කාර්ය මණ්ඩල උපදේශකයින්ගේ නවාතැන් පහසුකම් හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව වෙත මාරු කර ඇත. මෙම මූල්‍ය ප්‍රතිපාදන මුළුතම උපයෝගී කරගනිමින් අදාළ ප්‍රසම්පාදන කටයුතු වෙනුවෙන් වැය කර ඇති අතර මෙම ඉදි කිරීම් කටයුතු 2018 වසරේ මුල් මාස 03 තුළදී නිම කිරීමට අපේක්ෂිතය.


| වැය ශීර්ෂය | 2017 සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන (රු. මිලියන) | 2017.12.31 දිනට වැයකර ඇති මුදල | | වෙනත් |
|--------------|--|--------------------------------|--------------|--|
| | | වියදම (රු. මිලියන) | % | |
| පුනරාවර්තන | 376.07 | 340.98 | 91.3% | - |
| ප්‍රාග්ධන | 94.7 | 77.8 | 77.3% | රු. මි.25.0 (පරිපූරක ප්‍රතිපාදන ලෙස) රු. මි.25.0 (ජනාධිපති අරමුදලෙන්) |
| එකතුව | 470.77 | 418.78 | 89.0% | - |

ශිෂ්‍යභව පුහුණුව සඳහා දරන ලද වියදම්

| වැය ශීර්ෂය | | අනුමත ප්‍රතිපාදන රු. මි.) | වියදම කර ඇති මුදල (රු. මි.) | ප්‍රතිශතය (%) |
|--------------|--------------------------------|---------------------------|-----------------------------|---------------|
| 1003 | කඳවුරු දීමනා | 22.00 | 21.46 | 97.50% |
| 1102 | ශිෂ්‍යභව විදේශ සංචාර | 10.50 | 8.80 | 83.81% |
| 1203 | සලාක හා නිල ඇඳුම් | 96.00 | 92.00 | 95.83% |
| 1204 | වෛද්‍ය පහසුකම් | 0.50 | 0.32 | 64.00% |
| 1205 | වෙනත් සැපයීම් | 2.60 | 1.30 | 50.00% |
| 1401 | ප්‍රවාහන | 61.64 | 48.15 | 78.11% |
| 1409 | වෙනත් සේවා (රජක සේවා, නවාතැන්) | 9.60 | 9.13 | 95.10% |
| එකතුව | | 202.84 | 181.16 | 89.31% |



ජාතික ශිෂ්‍යභට බලකායේ ව්‍යුහය



ජාතික මූලස්ථානය

ජාතික ශිෂ්‍යභට බලකායේ මූලස්ථානය , අංක 15 , දුටුගැමුණු විදිය , පාමංකඩ , දෙහිවල යන ස්ථානයේ ස්ථාපිත කර ඇති අතර එහි නිලධාරීන් 43 දෙනෙකු, සෙසු නිලධීන් 36 දෙනෙකු හා සිවිල් සේවකයින් 41 දෙනෙකු සේවය කරනු ලැබේ. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ මගපෙන්වීම මත පාලන, භට කාර්ය සම්පාදන කාර්යයන් මත ශිෂ්‍යභට පුහුණුවීම් වල ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීම සඳහා කටයුතු කරනු ලැබේ.

පුහුණු මධ්‍යස්ථානය - රන්ටැලේ

ජාතික ශිෂ්‍යභට බලකාය සතු එකම පුහුණු මධ්‍යස්ථානය රන්ටැලේ ස්ථාපිත කර ඇත. එහි නිලධාරීන් 22 දෙනෙකු, සෙසු නිලධීන් 47 ක්, සහ සිවිල් සේවකයින් 61 දෙනෙකු සේවය කරනු ලැබේ.


පළාත් මූලස්ථාන

සියලුම පළාත් ආවරණය වන පරිදි පළාත් මූලස්ථාන 9 ක් ස්ථාපිත කර ඇති අතර නිලධාරීන් 7 දෙනෙකු සහ සිවිල් සේවකයින් 9 දෙනෙකු සේවය කරනු ලබයි.

බලඇණි මූලස්ථාන

මුළු දිවයිනම ආවරණය වන පරිදි බලඇණි 38ක් ස්ථාපිත කර ඇත. ප්‍රධාන පරමාර්ථය වන්නේ පාසල් වල ශිෂ්‍යභට බණ්ඩ පුහුණුවීම් කටයුතු සිදු කිරීම වන අතර ඒ මගින් ශිෂ්‍යභටයින් හර්මන්ලෝස් කුසලාන කඳවුර හා ද සොයිසා කුසලාන කඳවුර සඳහා සුදුසුකම් ලැබීමට පුහුණුවීම් කටයුතු සිදු කරනු ලැබේ. නිලධාරීන් 114 දෙනෙකු, සෙසු නිලධීන් 323 ක් හා සිවිල් සේවකයින් 55 දෙනෙකු බලඇණි වල රාජකාරී සිදුකරනු ලැබේ.

| | | |
|------------------------|--------------------------|--------------------------|
| 1 ජාතික - ගාල්ල | 20 ජාතික - යාපනය | 21 ජාතික - ත්‍රිකුණාමලය |
| 2 ජාතික - නුවර | 21 ජාතික - වවුනියාව | 22 ජාතික - වවුනියාව |
| 3 ජාතික - කොළඹ | 22 ජාතික - වවුනියාව | 23 ජාතික - සෙංකඩගල |
| 4 ජාතික - කුරුණෑගල | 23 ජාතික - සෙංකඩගල | 24 ජාතික - හම්බන්තොට |
| 5 ජාතික - අනුරාධපුර | 24 ජාතික - හම්බන්තොට | 25 ජාතික (ගැ) - වයඹ |
| 6 ජාතික - බදුල්ල | 25 ජාතික (ගැ) - වයඹ | 26 ජාතික (ගැ) - බස්නාහිර |
| 7 ජාතික - ගම්පහ | 26 ජාතික (ගැ) - බස්නාහිර | 27 ජාතික (ගැ) - දකුණ |
| 8 ජාතික - රත්නපුර | 27 ජාතික (ගැ) - දකුණ | 28 ජාතික (ගැ) - මධ්‍යම |
| 9 ජාතික - කැගල්ල | 28 ජාතික (ගැ) - මධ්‍යම | 29 ජාතික (ගැ) - සබරගමුව |
| 10 ජාතික - නංගල්ල | 29 ජාතික (ගැ) - සබරගමුව | 30 ජාතික (ගැ) - උතුර |
| 11 ජාතික - පොළොන්නරුව | 30 ජාතික (ගැ) - උතුර | 31 ජාතික (ගැ) - නැගෙනහිර |
| 12 ජාතික - කළුතර | 31 ජාතික (ගැ) - නැගෙනහිර | 32 ජාතික (ගැ) - උතුරුමැද |
| 13 ජාතික - මාතලේ | 32 ජාතික (ගැ) - උතුරුමැද | 33 ජාතික (ගැ) - උළුව |
| 14 ජාතික - කුලියාපිටිය | 33 ජාතික (ගැ) - උළුව | 34 ජාතික - මූලනිව |
| 15 ජාතික - මොනරාගල | 34 ජාතික - මූලනිව | 35 ජාතික - පුත්තලම |
| 16 ජාතික - මාතර | 35 ජාතික - පුත්තලම | 36 ජාතික - කිලිනොච්චිය |
| 17 ජාතික - අම්පාර | 36 ජාතික - කිලිනොච්චිය | 37 ජාතික - මන්නාරම |
| 18 ජාතික - නුවරඑලිය | 37 ජාතික - මන්නාරම | 38 ජාතික - මඩකලපුව |
| 19 ජාතික - පන්නිපිටිය | 38 ජාතික - මඩකලපුව | |



මීට අමතරව ශිෂ්‍යභට බලකායට බැඳී කටයුතු කරන ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යභටයන්ට ඉන්දියාව, පාකිස්ථානය, බංගලාදේශය, මාලදිවයින හා තේපාලය යන රට සාර්ක් රටවල පැවැත්වෙන ජනරජ දින, ජයග්‍රාහී දින, විශේෂ කඳවුරු හා පා ගමන් සඳහා සහභාගී වීමට ආරාධනා ලැබේ. එම සංචාරයන් සඳහා වන සියළු වියදම් ආරක්ෂක

රාජ්‍ය අමාත්‍යාංශය වෙතින් දරන අතර, අනෙක් පසට එම රටවල ශිෂ්‍යභටයින්ටද හර්මන්ලෝස් කරභාවලියට පැමිණ ශ්‍රී ලාංකීය ශිෂ්‍යභටයන්ගේ දැනුම හා අදහස් හුවමාරු කර ගැනීමේ අවස්ථාව හිමිවී ඇත. මේ අනුව ශිෂ්‍යභට බලකායට බැඳී පුහුණුව ලද ශිෂ්‍යභටයන් හට ලැබෙන පහත දැක්වෙන ප්‍රතිලාභ හේතුවෙන් ලාංකීය සමාජ ආර්ථික සංවර්ධනයට දායකත්වය ලබා දිය හැකි පුරවැසියෙක් බවට පත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

- මනා විනයක් හා විත්ත ශක්තියක්
- නායකත්ව පුහුණුවක්
- ශාරීරික හා මානසික නිරෝගීබවක් හා යහපැවැත්මක්
- විවිධ කුසලතාවන් හා සබැඳි නිපුණතාවයක්
- දේශීය විදේශීය ශිෂ්‍යභටයන් සමඟ කටයුතු කිරීමේ හැකියාවක්

කනිෂ්ඨ ශිෂ්‍යභට නියමු ව්‍යාපෘති බස්නාහිර පළාත් කඳවුර



කනිෂ්ඨ ශිෂ්‍යභට බාලක බාලිකා ඇගයීම් කඳවුර - 2017



ජොන් ඩී ඔහු භට බාලක බාලිකා ඇගයීම් කඳවුරු - 2017



සියවස් සැමරුම් හර්මන්ලෝස් කුසලාන කඳවුර - 2017




ද සොයිසා කුසලාන කඳවුර - 2017



පෙරදිග තුර්වදාන ඇගයීම් කඳවුර - 2017



අපරදිග තුර්වදාන ඇගයීම් කඳවුර - 2017



20. රණවිරු සේවා අධිකාරිය

20.1 සමාලෝචනය

1999 අංක 54 දරණ පාර්ලිමේන්තු පනත මගින් රණවිරු සේවා අධිකාරිය ස්ථාපිත කර ඇත. දෙස් හා විදේස් කුමන්ත්‍රණකාරී උපක්‍රම වලට හසු වූ කෘෂිකර ක්‍රමවේදයන් ශ්‍රී ලංකා මාතෘ භූමිය බේරා ගෙන රටේ ජනතාවගේ නිදහස, ගෞරවය, ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරක්ෂිත කිරීමේ උදාර අපේක්ෂාවන් පෙරදැරිව, අභිතව සටන් වැදී ශාරීරික කැපකළ රණවිරුවන් සහ තම උතුම් වූ ජීවිතය පරිත්‍යාග කළ රණවිරුවන්ගේ දු පුතුවන්ට, බිරිත්දැවරුවන්ට හා දෙමාපියන්ට අනාගත දිවි පැවැත්ම උදෙසා ශක්තිමත් අත්වැලක් සැපයීම අරමුණු කොටගෙන රණවිරු සේවා අධිකාරිය පිහිටුවා ඇත.

දැක්ම: රණවිරු නාමයට ජාතියේ කෘතඥයන් දැක්වීම.

20.1.1 කාර්යභාරය

(1999 අංක 54 දරණ රණවිරු සේවා අධිකාරී පනතට අනුව)

- ක්‍රියාත්මකයේ දී ආබාධිත බවට පත් ව සිටින සන්නද්ධ හමුදාවල සහ පොලිස් හමුදාවේ සාමාජිකයන්ගේ පසු උවදුර සහ, ඔවුන් පුනරුත්ථාපනය කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම.
- ක්‍රියාත්මකයේ දී ආබාධිත බවට පත්ව සිටින සන්නද්ධ හමුදාවල හා පොලිස් හමුදාවේ සාමාජිකයන්ට සහ ක්‍රියාත්මකයේ දී මිය ගිය හෝ සොයා ගත නොහැකි ව සිටින සන්නද්ධ හමුදාවල සහ පොලිස් හමුදාවේ සාමාජිකයන්ගෙන් යැපෙන්නන්ට නිවාස සැපයීම සහ එහි ලා සහාය වීම
- ක්‍රියාත්මකයේ දී ආබාධිත බවට පත් ව සිටින සන්නද්ධ හමුදාවල පොලිස් හමුදාවේ සාමාජිකයන්ට සහ ක්‍රියාත්මකයේ දී මියගිය හෝ සොයා ගත නොහැකි ව සිටින සන්නද්ධ හමුදාවල සහ පොලිස් හමුදාවේ සාමාජිකයන්ගෙන් යැපෙන්නන්ට වෛද්‍ය පහසුකම් සැපයීම සහ එහි ලා සහාය වීම
- ක්‍රියාත්මකයේ දී ආබාධිත බවට පත් ව සිටින සන්නද්ධ හමුදාවල සහ පොලිස් හමුදාවේ සාමාජිකයන්ට සහ ක්‍රියාත්මකයේ දී මියගිය හෝ සොයා ගත නොහැකි ව සිටින සන්නද්ධ හමුදාවල සහ පොලිස් හමුදාවේ සාමාජිකයන්ගෙන් යැපෙන්නන්ට ශිෂ්‍යත්ව සහ වෙනත් ආකාරයේ උපකාර ලබා දීමෙන් අධ්‍යාපනය සඳහා ප්‍රවේශය සලසා දීම
- ක්‍රියාත්මකයේ දී ආබාධිත බවට පත් ව සිටින සන්නද්ධ හමුදාවල සහ ක්‍රියාත්මකයේ දී මියගිය හෝ සොයා ගත නොහැකි ව සිටින සන්නද්ධ හමුදාවල සහ පොලිස් හමුදාවේ සාමාජිකයන්ගෙන් යැපෙන්නන්ට සඵලදායී සේවා නියුක්තියක් සුරක්ෂිත කිරීමෙහි ලා සහාය වීම
- ක්‍රියාත්මකයේ දී ආබාධිත බවට පත් ව සිටින සන්නද්ධ හමුදාවල සහ පොලිස් හමුදාවේ සාමාජිකයන්ට සේවා නියුක්තිය සැලසීමේ අරමුණු ඇති ව කාර්මික, කෘෂි කාර්මික හෝ වාණිජ ව්‍යවසායයන් පිහිටුවීම සහ
- අධිකාරියේ කාර්යභාරයන් සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය හෝ හිතකර සියලු ක්‍රියා හා කටයුතු ක්‍රියාත්මක කිරීම.

20.2 2017 වර්ෂයේ කාර්යසාධනය

◆ මූල්‍යමය ප්‍රගතිය

| විස්තරය | 2017 වර්ෂයේ සංශෝධිත ඇස්තමේන්තුව (රු.මි) | ප්‍රගතිය (රු.මි) | % |
|--|---|------------------|-------|
| ප්‍රාග්ධන වියදම | 17.34 | 3.86 | 22.26 |
| මූලධන වත්කම් අත්පත් කර ගැනීම සඳහා ව්‍යාපෘති සඳහා | 512.05 | 452.85 | 88.44 |
| පුනරාවර්තන වියදම | 121.67 | 93.94 | 77.21 |


◆ භෞතික ප්‍රගතිය

- ක්‍රියාන්විතයේදී ආබාධිත බවට පත්ව සිටින සාමාජිකයන් සුනරුන්තාපනය කිරීම.

ආබාධිත රණවිරුවන්ගේ ආබාධිත තත්වයන් හේතුවෙන් ඔවුන් මුහුණ පාන අපහසුතා මගහරවාලීම සඳහා ඔවුන්ට අවශ්‍ය ආබාධිත උපකරණ වන කෘතිම පාද, මුත්‍රා බෑග්, රෝද පුටු, අත්වාරු ආදී උපකරණ මෙරට හා විදේශ ගතව සිටින ශ්‍රී ලාංකික පරිත්‍යාග මඟින් සහ රණවිරු සේවා අධිකාරියේ ප්‍රතිපාදන මඟින් ලබා දීම හා විවිධ ආබාධයන්ට ලක්වූ රණවිරුවන් එදිනෙදා මුහුණපාණ සනීපාරක්ෂක ගැටලු නිරාකරණය කර ගැනීමේදී මුහුණපාන අපහසුතාවයන් මගහරවාලීම සඳහා සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කරදීම මඟින් අපේක්ෂිතය.



| ආබාධිත රණවිරු පසු උවදැන සහ සුනරුන්තාපනය | 2017 භෞතික | | 2017 මූල්‍ය (රු.මි) | |
|---|------------|----------|---------------------|----------|
| | ඉලක්කය | ප්‍රගතිය | වෙන්කිරීම | ප්‍රගතිය |
| සනීපාරක්ෂක ආධාර - නව | 100 | 58 | 5.00 | 1.60 |
| සනීපාරක්ෂක ආධාර - පැරණි | 73 | 46 | | |
| ආබාධිත උපකරණ - කෘතිම පාද | 731 | 731 | 11.29 | 9.52 |
| මුත්‍ර බෑග් (පුද්ගලයින්) | 03 | 03 | | |
| ආබාධිත රණවිරු පුහුණු වැඩමුළු | 04 | 04 | 1.50 | 0.61 |




- නිවාස සැපයීම සහ එහිලා සහාය වීම

ක්‍රියාන්විතයේදී ආබාධිත රණවිරුවන් සඳහා සහ මියගිය හෝ සොයාගත නොහැකි රණවිරුවන් ගේ යැපෙන්නන්ට නිවාස ප්‍රශ්නය සම්පූර්ණයෙන් 2020 වර්ෂයේදී විසඳීම සඳහා විරුසු මිතුරු නිවාස ව්‍යාපෘතිය නිවාස සංවර්ධන අධිකාරිය සමඟ ක්‍රියාත්මක වේ. ඒ අනුව 2017 වර්ෂයේ පූර්ණ නිවාස 210 ක් සහ අර්ධ නිවාස 53 ඉදිකිරීම් සඳහා ආධාර මුදල් ලබා දී ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර බොහෝ ජරදේශ වල පූර්ණ නිවාස ඉදිකිරීම් අවසන් කර හෝ අවසන් අදියරයේ ඉදිකිරීම් සිදු කරමින් පවතී. ඊට අමතර වශයෙන් 2017 වර්ෂයේ නිවාස ණය ක්‍රමය යටතේ මූල්‍යමය වශයෙන් සහනයක් ද සලසා දී ඇත. තවද රණවිරු ප්‍රජාව මුහුණපාන ඉඩම් ගැටළුව විසඳීම සඳහා ද 2017 වර්ෂයේ සහය වී ඇත.



* මෙම ව්‍යාපෘතිය විරුහුම්කරු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් නතර කරන ලදී

| නිවාස සැපයීම සහ එහි ලා සහය වීම | 2017 භෞතික | | 2017 මූල්‍ය (රු.මි) | |
|---|------------|----------|---------------------|----------|
| | ඉලක්කය | ප්‍රගතිය | වෙන්කිරීම | ප්‍රගතිය |
| නිවාස ආධාර ලබා දීම - නව * | 50 | - | 1.00 | 0.52 |
| නිවාස ආධාර ලබා දීම - පැරණි | 25 | 05 | | |
| නිවාස ණය ලබා දීම - නව | 30 | 28 | 13.20 | 9.18 |
| නිවාස ණය ලබා දීම - පැරණි | 23 | 23 | | |
| හදිසි ආපදා ආධාර | 150 | 18 | 3.75 | 0.69 |
| විරුහුම්කරු නිවාස ව්‍යාපෘතිය - පූර්ණ නිවාස | 488 | 210 | 25.00 | 5.90 |
| විරුහුම්කරු නිවාස ව්‍යාපෘතිය - අර්ධ නිවාස | 425 | 53 | | |
| ඉඩම් කොටස් ලබා දීම. (අප අධිකාරිය වෙත ලැබී ඇති ඉඩම් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, මහවැලි අධිකාරිය, ඉඩම් ප්‍රතිසංස්කරණය කොමිෂන් සභාවට අයත් ඉඩම් සඳහා) | 50 | 09 | | |
| ඉඩම් කොටස් ලබාදීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය/ මහවැලි අධිකාරිය | ඉල්ලීම් මත | 16 | | |
| රජයේ ඉඩම් වල පදිංචි රණවිරුවන් සඳහා ඔප්පු/ බලපත්‍ර ලබා දීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම | ඉල්ලීම් මත | 651 | | |




● වෛද්‍ය පහසුකම් සැපයීම සහ එහි ලා සහය වීම

ආබාධිත රණවිරුවන්, ඔවුන්ගේ පවුල් වල ළඟම ඥාතීන් හා දිවි පිදු, අතුරුදහන් රණවිරුවන්ගේ ළඟම ඥාතීන් කායික හා මානසික වශයෙන් සවිබල ගැන්වීම සඳහා වෛද්‍ය සායන පැවැත්වීම, හදිසි සැත්කම් සඳහා ණය

මුදලක් ලබා දීම, ආධාර මුදල් ලබා දීම හා මානසික වශයෙන් ශක්තිමත් කිරීම සඳහා විවිධ වැඩමුළු, වැඩසටහන් පැවැත්වීම මෙමගින් සිදු කරනු ලබයි.



| වෛද්‍ය පහසුකම් සැපයීම සහ එහි ලා සහාය වීම | 2017 භෞතික | | 2017 මූල්‍ය (රු.මි) | |
|--|------------|----------|---------------------|----------|
| | ඉලක්කය | ප්‍රගතිය | වෙන්කිරීම | ප්‍රගතිය |
| සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩමුළු | 10 | 10 | 0.70 | 0.60 |
| වෛද්‍ය සහන ණය | 10 | 01 | 1.00 | 0.10 |
| වෛද්‍ය ආධාර - නව | 100 | 92 | 6.20 | 4.99 |
| වෛද්‍ය ආධාර - පැරණි | 936 | 668 | | |
| මනෝ විද්‍යාත්මක වැඩමුළු | 08 | 08 | 0.59 | 0.48 |
| වෛද්‍ය සායන | 10 | 09 | 1.45 | 0.95 |



- ශිෂ්‍යත්ව සහ වෙනත් ආකාරයේ උපකාර ලබා දීමෙන් ඔවුන්ට අධ්‍යාපනයට හා උසස් අධ්‍යාපනයට ප්‍රවේශය ලබා ගැනීමට අවස්ථාව සලසා දීම

6 වසරේ සිට අ.පො.ස සා/පෙළ දක්වා අධ්‍යාපනය ලබන දරුවන්ට විශ්වවිද්‍යාල විද්‍යාපීඨ හා වෙනත් උසස් අධ්‍යාපන ආයතන වෙත තේරී පත් වන රණවිරු දරුවන්ට ශිෂ්‍යත්ව ක්‍රියාත්මක කිරීම 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වන දරුවන් ඇගයීම හා පුද්ගලික ආර්ථික අපහසුතා ඇති දරු දැරියන් හට අධ්‍යාපන ශිෂ්‍යත්ව ආධාර මාසිකව ලබා දීම මෙමගින් සිදු කරනු ලබයි.




| අධ්‍යාපනයට හා උසස් අධ්‍යාපනයට ප්‍රවේශය ලබා ගැනීමට අවස්ථාව සලසා දීම. | 2017 භෞතික ප්‍රගතිය | | 2017 මූල්‍ය (රු.මි) | |
|---|---------------------|----------|---------------------|----------|
| | ඉලක්කය | ප්‍රගතිය | වෙන්කිරීම | ප්‍රගතිය |
| රණවිරු දුදරු ඉතුරුම් ආයෝජන ශිෂ්‍යත්ව - නව | 500 | 489 | 16.00 | 15.98 |
| රණවිරු දුදරු ඉතුරුම් ආයෝජන ශිෂ්‍යත්ව - පැරණි | 1299 | 1112 | | |
| අපොස සා/පෙළ /උපෙළ ශිෂ්‍යත්ව - නව | 300 | 462 | | |
| අපොස සා/පෙළ /උපෙළ ශිෂ්‍යත්ව - පැරණි | 631 | 217 | | |
| විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන් සඳහා ශිෂ්‍යාධාර - නව | 50 | 101 | | |
| විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන දරුවන් සඳහා ශිෂ්‍යාධාර- පැරණි | 187 | 139 | | |
| මා පිය කැපකරු ශිෂ්‍යත්ව ආධාර | 965 | 718 | 6.87 | 5.43 |
| කුසලතා ප්‍රවර්ධන ආධාර | 70 | 77 | 4.50 | 3.68 |
| කුසලතා ප්‍රවර්ධන ණය | 4 | 1 | 2.00 | 0.50 |

● **ඵලදායී සේවානියුක්තියක් සුරක්ෂිත කිරීමෙහි ලා සහාය වීම.**

රණවිරුවන්ගේ ආර්ථික අපහසුතා මහහරවා ගැනීම සඳහා ශ්‍රම බලකාය තුළ සිටින රණවිරු ඥාතීන් ඵලදායී ලෙස කාර්යයක නියුක්ත කිරීම සඳහා ස්වයං රැකියා සඳහා යොමු කිරීම මෙමගින් සිදු කරනු ලබයි. ඒ අනුව ස්වයං රැකියා ණය , ආධාර හා ස්වයං රැකියාවක් සඳහා මාර්ගෝපදේශනය ලබා දීම මෙමගින් සිදු කරයි.

| ඵලදායී සේවානියුක්තියක් සුරක්ෂිත කිරීමෙහිලා සහාය වීම. | 2017 භෞතික | | 2017 මූල්‍ය (රු.මි) | |
|--|------------|----------|---------------------|----------|
| | ඉලක්කය | ප්‍රගතිය | වෙන්කිරීම | ප්‍රගතිය |
| ස්වයං රැකියා ආධාර | 50 | 28 | 2.50 | 1.40 |
| ස්වයං රැකියා ණය | 47 | 17 | 7.92 | 3.40 |
| ව්‍යාවසාය සංවර්ධන වැඩමුළු | 82 | 68 | 1.29 | 0.94 |



● **අධිකාරියේ කර්තව්‍යන් සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය හෝ හිතකර සියලු දෑ කිරීම.**


රණවිරු ප්‍රජාව ස්වාධීනව නැති සිටීම සඳහා අවශ්‍ය දැනුම, අවබෝධය හා ශක්තිය ලබාදෙමින් ආත්ම විශ්වාසය ගොඩනැගීම සඳහා කාලීනව අවශ්‍ය උධ්‍යයන් ඔස්සේ පුහුණු වැඩමුළු සංවිධානය කිරීම, විරෝධාර රණවිරුවන්ගේ නාමය සමාජය තුළ අභිමානවත්ව පවත්වාගෙන යාම හා ගෞරවනීය බවට පත්කිරීම සඳහා වාර්ෂිකව ජාතික හා පළාත් රණවිරු සැමරුම සංවිධානය කොට පැවැත්වීම, විශේෂ මූල්‍යාධාරයක් රණවිරු දෙමාපියන් වෙත මාසිකව ලබාදීම, ආර්ථික අපහසුතාවයක් ඇති මව්පියන්ට මූල්‍යාධාර මාසිකව ලබා දීම, එදිනෙදා අවශ්‍ය කටයුතු සිදු කිරීමේදී ප්‍රමුඛතාවයක් ලබා දීම මෙමගින් අපේක්ෂිතය.

ඒ අනුව දැනට අකුරැස්ස යාකබැද්ද ප්‍රදේශයේ පරිත්‍යාගයක් ලෙස ලද නිවස, වැඩිහිටි නිවාසක් හා සම්පත් මධ්‍යස්ථානයක් ලෙස සැකසීම සිදු කරනු ලබන අතර එය රණවිරු මව්පියවරුන් වෙත වැඩිහිටි නිවසක් ලෙස නිවස ප්‍රතිසංස්කරණය කර සැකසීම මේ වන විට අවසන් අදියරෙහි පවතී. තවද මෙහි ඉඩම යොදා ගනිමින්

පරිසර හිතකාමී ගවෙනක් ද සැකසීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා එක්ව සිදු කරමින් පවතී. තවද මයිලිටරිය රණවිරු සැමරුම් උද්‍යානයේ නඩත්තු කටයුතු සිදු කිරීම, ජල, වීදුලි බිල්පත් ගෙවීම සිදු කරනු ලබන අතර නඩත්තු කටයුතු වෙනුවෙන් මාසිකව රු. 20,000.00 ක සුළු මුදල් ලබා දීම සිදු කරයි.



| අධිකාරියේ කර්තව්‍යන් සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය හෝ හිතකර සියලු දෑ කිරීම | 2017 භෞතික | | 2017 මූල්‍ය (රු.මි) | |
|--|------------|------------------------|---------------------|----------|
| | ඉලක්කය | ප්‍රගතිය | වෙන්කිරීම | ප්‍රගතිය |
| මාසිය රැකවරණ | 37,300 | 35,446 | 325.80 | 316.56 |
| මාසිය සුරැකුම | 1416 | 1433 | 32.74 | 32.20 |
| සංසද නිලධාරීන් දිස්ත්‍රික් දැනුවත් කිරීම | 8 | 8 | 0.89 | 0.52 |
| රණවිරු සුවද | 1 | 1 | 7.86 | 7.78 |
| කාන්තා වැඩමුළු පැවැත්වීම | 41 | 41 | 6.01 | 2.88 |
| රණවිරු දිනය | 1 | 1 | 5.68 | 5.36 |
| ක්‍රීඩා සමාජ ගොඩනැගීම | 1 | 1 | 0.70 | 0.47 |
| රණවිරු ගම්මාන යටිතල පහසුකම් සංවර්ධනය | 4 | 2 | 1.00 | 0.25 |
| විශේෂ දක්ෂතා ඇති දරුවන් ඇගයීම | 1 | 1 | 0.02 | 0.02 |
| විරුසර වරප්‍රසාද කාඩ්පත් ලබා දීම | 25,000 | 38,116 | 1.00 | - |
| යාකබැද්ද වැඩිහිටි නිවාසය සැකසීම | 1 | සංවර්ධනය කරමින් පවතී | 5.93 | 5.79 |
| මයිලිටරිය රණවිරු සැමරුම් උද්‍යානය නඩත්තු කටයුතු සිදු කිරීම | 1 | මාසික ගෙවීම් සිදු කරයි | 1.41 | 1.27 |



20.3 ගැටළු සහ අභියෝග

- ▶ ආබාධිත රණවිරුවන් වියපත් වීම සමඟ මුහුණ පා ඇති කායික හා මානසික සෞඛ්‍ය තත්වය පිරිහීම .
- ▶ මව සහ දරුවා අතර කිබු සමීප සබඳතාවය අධ්‍යාපනික, වෘත්තීය හා සමාජීය අවශ්‍යතා මත දුරස්ථ වීමෙන් රණවිරු බිරිත්දැවරුන් මුහුණ පා ඇති මනෝ සමාජීය ගැටළු.
- ▶ අධ්‍යාපන ක්‍රියාවලියේදී මහ හැරුණු හා අධ්‍යාපන කටයුතු නතර කළ රණවිරු දරුවන් කෘතිය හා වෘත්තීය අධ්‍යාපනට යොමු නොවීම හා ඒ හේතුවෙන් පවුල තුළ ගැටළු මතු වීම.
- ▶ වාර්ෂික ආදායමට වඩා වැඩියෙන් ප්‍රතිලාභින්ගේ සුබසාධන කටයුතු වල අවශ්‍යතාව පැන නැගීම නිසා අධිකාරියේ කාරක ප්‍රාග්ධනය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වීම.
- ▶ පරිත්‍යාගශීලීන්ගේ හා ලොතරැයි මණ්ඩලය මඟින් දක්වන දායකත්වය අඩු වීම නිසා වාර්ෂික ආදායම අඩු වීම.
- ▶ 1999 අංක 54 දරණ රණවිරු සේවා අධිකාරියේ පනතින් සහ එහි සංශෝධන මඟින් ආවරණය නොවන රාජකාරියේ යෙදී සිටියදී වෙනත් හේතූන් මත මියගිය හෝ ආබාධිත තත්වයට පත් වූ රණවිරුවන්ගේ සුභසාධනය සැලසීමේදී මතුවන ගැටළු.
- ▶ අධිකාරිය ක්‍රියාත්මක කරන සුබසාධන ව්‍යාපෘති සඳහා අයවැයෙන් මුදල් වෙන් කරවා ගැනීම.
- ▶ අරමුදල් උත්පාදන ව්‍යාපෘති සක්‍රිය කර ගැනීම .
- ▶ අධිකාරියේ සංවිධාන ව්‍යුහය සහ පද්ධතීන් ප්‍රතිසංවිධානය කිරීම.
- ▶ ආයතනයේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අරමුදල් ලැබීමේ ප්‍රධානතම මාර්ගය වූ “ලොතරැයි මණ්ඩල අරමුදල්” ලැබීම පෙර වර්ෂවලට සාපේක්ෂව 2017 වර්ෂයේදී 50% පමණ අඩු වීම.

21. ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය

21.1 සමාලෝචනය

ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය (ආසේඅමාවි) ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් හට අණ සහ මාණ්ඩලික රාජකාරීන් පිළිබඳව අධ්‍යාපනය ලබාදෙන විද්‍යාලයකි. මෙහිදී යුද, ගුවන්, නාවික යන ත්‍රිවිධ හමුදා නිලධාරීන් හට ස්වකීය රාජකාරී ජීවිතයේදී අවශ්‍ය ආරක්ෂක විෂය ක්ෂේත්‍රය පිළිබඳව අණ සහ මාණ්ඩලික දැනුම, ශිල්ප ඥානය ලබා දීම සේම විනය, පෞරුෂය හා වෘත්තීයමය කුසලතා සංවර්ධනයක් ඇති කිරීම සඳහා පුහුණුව හා දැනුම ලබාදෙනු ලබයි. ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ අණ සහ මාණ්ඩලික දැනුම ලබාදීමේ අරමුණ පෙරදැරිව 1998 වසරේ අගෝස්තු මස 28 දා යුද්ධ හමුදා ආරක්ෂක මාණ්ඩලික විද්‍යාලය නමින් ආරම්භ විය. පසුකාලීනව රටෙහි පැවැති ආරක්ෂක තත්ත්වය මත ත්‍රිවිධ හමුදා ඒකාබද්ධ පුහුණුවක අවශ්‍යතාව ඇතිව තිබුණු බැවින් ආරක්ෂක මාණ්ඩලික විද්‍යාලය විසින් ත්‍රිවිධ හමුදාවන් හට ඒකාබද්ධ න්‍යායාත්මකව හා ප්‍රායෝගිකව පුහුණුව ලබාදීම සඳහා පියවර ගන්නා ලදී. ඒ අනුව ඒකාබද්ධ යුද පුහුණු පරිසරයක් ඇති කිරීමේදී යුද න්‍යාය හා දර්ශනයන් නැවත සංස්කරණය කර යුගයට අවුසි ඒකාබද්ධ පුහුණු පාඨමාලාවක් සකස් කර 2007 වසරේ ජනවාරි මස 22 දා මෙම ආයතනය ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය බවට පරිවර්තනය කෙරිණි. මෙම විද්‍යාලයට ත්‍රිවිධ හමුදාවන් වෙතින් තෝරා ගනු ලබන නිලධාරීන් හට මාණ්ඩලික නිලධාරී 11 ශ්‍රේණිය හා ඊට ඉහළ තනතුරුවල රාජකාරීන් සාර්ථකව ඉටුකිරීමට අවශ්‍ය දැනුම ලබාදීමටත්, එකී නිලධාරීන් තුළ පෞද්ගලික හා වෘත්තීයමය වශයෙන් සදාචාරාත්මක සංවර්ධනය ඇතිකිරීමත්, ත්‍රිවිධ හමුදාව තුළ දක්ෂ නායකයන් බිහි කිරීමත් මෙම විද්‍යාලය මගින් සිදු කෙරේ. එම අරමුණ පෙරදැරි කරගනිමින් 2017 වර්ෂය තුළ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 114 දෙනෙකු හට හා විදේශීය හමුදා නිලධාරීන් 14 දෙනෙකු හට සාර්ථකව පාඨමාලාව පවත්වන ලදී. එම ශිෂ්‍ය නිලධාරීන් 128 දෙනාම සාර්ථකව පාඨමාලාව සමත්වන ලදී. ඒ අතරින් පශ්චාත් උපාධිය ශිෂ්‍ය නිලධාරීන් 121 ක් දෙනෙකු ලබාගැනීමට සමත්වීය. 2017 වර්ෂය අධ්‍යයන හා පරිපාලන යන දෙඅංශයෙන්ම සාර්ථක වසරකි. ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය දකුණු ආසියාවේ ප්‍රමුඛතම හමුදා අධ්‍යයන ආයතනයක් වශයෙන් එය ලබා ඇති කීර්තිය තහවුරු වන අන්දමින් 2017 වර්ෂය තුළ ක්‍රියාත්මක වී ඇත.

ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන අතර මෙම විද්‍යාලය පාලක මණ්ඩලයක් මගින් පාලනය කරනු ලබයි. එහි ප්‍රධානියා ලෙස ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කටයුතු කරන අතර ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ද, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් එම පාලක මණ්ඩලයට ඇතුළත් වේ. මෙම විද්‍යාලයේ කාර්ය මණ්ඩලය ත්‍රිවිධ හමුදා නිලධාරීන්, සෙසුනිලධාරීන් හා යුද හමුදා සිවිල් සේවක මහත්ම මහත්මීන් මෙන්ම ආරක්ෂක අමාත්‍යාංශය යටතේ බඳවාගෙන ඇති සිවිල් සේවක නිලධාරීන් හා සේවකයන් ද සේවය කරනු ලබයි. ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ සේනාවිධායකවරයා ය.

21.2 2017 වර්ෂයේ කාර්යසාධනය

- 2017 වර්ෂය තුළදී ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය විසින් පාඨමාලා අංක 11 පවත්වනු ලැබූ අතර එම පාඨමාලාව 2017 ජනවාරි 03 වන දින ආරම්භ වී 2017 දෙසැම්බර් 13 වන දින නිමා විය. මෙම පාඨමාලාව සඳහා පහත සඳහන් පරිදි දේශීය සහ විදේශීය නිලධාරීන් හා නිලධාරීණියන් සහභාගි වන ලදී.

| | | |
|---|---|-----|
| යුද හමුදා ශිෂ්‍ය නිලධාරීන්/නිලධාරීණියන් | - | 65 |
| නාවික හමුදා ශිෂ්‍ය නිලධාරීන් | - | 23 |
| ගුවන් හමුදා ශිෂ්‍ය නිලධාරීන්/නිලධාරීණියන් | - | 26 |
| විදේශීය ශිෂ්‍ය නිලධාරීන් | - | 14 |
| සම්පූර්ණ ශිෂ්‍ය නිලධාරී සංඛ්‍යාව | - | 128 |

2017 වර්ෂය තුළ බොහෝ සංකල්පනාත්මක නිර්මාණයන් හඳුන්වා දෙන ලදී. විද්‍යාලයීය හර පද්ධතිය නිසි පරිදි ක්‍රියාවට නැගීමට හැකි වූ අතර එම හර පද්ධතියට ශිෂ්‍ය නිලධාරීන් අනුගත වීම තුළින් ඔවුන්ගේ විනය, පෞරුෂය, වෘත්තීයමය කුසලතා දැනුම හා පුද්ගලික සංවර්ධනයට මග පාදන ලදී. එමගින් ආයතනයේ ප්‍රවර්ධනයට දායකත්වය ලබා ගැනීමත් ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ මනා පෞරුෂයක් නිර්මාණය කිරීමත් අපේක්ෂා කෙරේ. එම හර පද්ධතිය පහත සඳහන් පරිදි වේ.

● 2017 ක්‍රියාකාරී සැලසුමේ ප්‍රධාන කරුණු

2017 වර්ෂය තුළ පහත සඳහන් ව්‍යාපෘතීන් වෙනුවෙන් මහා භාණ්ඩාගාරය වෙතින් ප්‍රතිපාදන වෙන් කර දෙන ලදී.

- සිව්මහල් පුස්තකාල හා විභාග ශාලා ගොඩනැගිල්ල
- තෙමහල් ශිෂ්‍ය නේවාසික ගොඩනැගිල්ල
- තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතීන්.

ඉහත ව්‍යාපෘතීන් අතරින් තෙමහල් ශිෂ්‍ය නේවාසික ගොඩනැගිල්ල හා තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතිය අවසන් කර ඇති අතර සිව්මහල් පුස්තකාලය හා විභාග ශාලා ගොඩනැගිල්ල ඉදිවෙමින් පවතින අතර එම පුස්තකාල ගොඩනැගිල්ල වෙනුවෙන් රුපියල් මිලියන 40 ක් ද තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතීන් වෙනුවෙන් රුපියල් මිලියන 30.67 ක් ද තෙමහල් ශිෂ්‍ය නේවාසික ගොඩනැගිල්ල වෙනුවෙන් රුපියල් මිලියන 40 ක් ද මුදල් වැයදරා ඇත.

ඉලක්කගත ප්‍රතිඵල සඳහා අධ්‍යාපන වැඩසටහන් නිසි ලෙස ක්‍රියාත්මක කළ අතර අධ්‍යයන වැඩසටහනේ වෙනසක් සිදුවී නොමැති අතර ඉගැන්වීමේ ක්‍රමවේදයන් වඩාත් දියුණු කරන ලදී.

● මූල්‍ය සමාලෝචනය

2017 වසර සඳහා ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලය වෙත මහාභාණ්ඩාගාරය වෙතින් පුනරාවර්ථන වියදම් වෙනුවෙන් රුපියල් මිලියන 141.00 ක් ද ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් මිලියන 185.00 ක් ද මුදල් ප්‍රතිපාදන ලබාදී ඇති නමුත් වර්ෂ අවසානය වනවිට ද්‍රවශීලී මුදල් ලෙස පුනරාවර්ථන වියදම් සඳහා රුපියල් මිලියන 139.96 ක් ලබාදුන් අතර ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් මිලියන 158.13 ක මුදලක් ලබාදෙන ලදී.

මෙම වසර තුළ විද්‍යාලයේ පුරප්පාඩුව පැවැති සිවිල් සේවක තනතුරු සඳහා නව සේවකයින් බඳවා ගැනීමට කටයුතු කිරීමට නිසා වැටුප් සඳහා වන වියදම් හා අනෙකුත් පරිපාලන වියදම් පසුගිය වසරට සාපේක්ෂව ඉහළ යාමක් සිදුවූ අතර, ඒ සඳහා අවැසි අමතර ප්‍රතිපාදන රුපියල් මිලියන 11.00 ක් මහා භාණ්ඩාගාරය වෙතින් ලබාදෙන ලදී.

රුපියල් මිලියන 30.67 ක ප්‍රතිපාදන යොදවා ගනිමින් නවතමයෙන් තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. එමගින් දේශීය හා විදේශීය ශිෂ්‍ය නිලධාරීන්, අධ්‍යයන හා අනාධ්‍යයන කාර්ය මණ්ඩලවල තොරතුරු තාක්ෂණ අවශ්‍යතා වැඩිදියුණු කිරීමට හැකිවූ අතර, නවීන තාක්ෂණ පාඨමාලාවන් හා අනෙකුත් පරිපාලන රාජකාරීන් සඳහා යොදවා ගැනීම තුළින් ආයතනික ඵලදායිතාව ඉහළ නංවා ගැනීමට හැකි විය. මෙම පහසුකම් වැඩිදියුණු කිරීම තුළින් දේශීය හා විදේශීය ශිෂ්‍ය නිලධාරීන්, රාජ්‍ය සේවයේ නියුතු පරිපාලන සේවා නිලධාරීන් මෙම පාඨමාලාව හැදෑරීම සඳහා දිරිගැන්විය හැකිය.

ප්‍රාග්ධන වියදම් තුළින් සැලසුම් කර තිබූ ශිෂ්‍ය නේවාසිකාගාර ගොඩනැගිල්ල රුපියල් මිලියන 40.00 ක් යොදවා නිම කිරීමට හැකිවූ අතර, ඒ තුළින් විද්‍යාලයේ ඉගෙනුම ලබන දේශීය හා විදේශීය ශිෂ්‍ය නිලධාරීන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා නවාතැන් පහසුකම් සැපයීමට හැකි විය.

ඉහත ව්‍යාපෘතීන්වලට අමතරව රුපියල් මිලියන 43.81 ක වියදමක් දරමින් මෙම විද්‍යාලයේ ගොඩනැගිලි නවීකරණය කිරීමට කටයුතු කළ අතර ඒ මගින් ගොඩනැගිලි 25 ක් නැවත දීර්ඝ කාලීනව භාවිතයට ගත හැකි මට්ටමට පත්කිරීමට හැකිවූ අතර, මේවා තවත් දීර්ඝ කාලයක් භාවිතා කිරීමට හැකිවීම තුළින් නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා වැයවන විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබිණ.

එමෙන්ම රුපියල් මිලියන 30.51 ක මුදලක් වැයකර ප්‍රාග්ධන භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරන ලදී. මෙම මිලදී ගැනීම් ක්ෂය ප්‍රතිසම්පාදනය සඳහා මෙන්ම විද්‍යාලයීය අවශ්‍යතාවන් වෙනුවෙන් යොදවා ගන්නා ලදී.

| වැය ශීර්ෂය | අනු වැය විෂය | මුදල (ආසන්න) රුපියල් මිලියන | මුළු මුදල (ආසන්න) රුපියල් මිලියන |
|------------|--|-----------------------------|----------------------------------|
| ප්‍රාග්ධන | ස්ථාවර වත්කම් පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම | 43.81 | 185.00 |
| | ස්ථාවර වත්කම් අත්පත් කර ගැනීම | 30.51 | |
| | අනෙකුත් ප්‍රාග්ධන වියදම් | 110.68 | |
| පුනාවර්ථන | වැටුප් හා දීමනා | 45.95 | 141.00 |
| | සැපයුම් | 34.75 | |
| | නඩත්තු | 12.79 | |
| | ගිවිසුම්ගත සේවා | 47.51 | |
| එකතුව | | 326.00 | 326.00 |

● මධ්‍යකාලීන ක්‍රියාකාරකම්

ප්‍රාග්ධන මධ්‍යකාලීන සැලැස්මේ ප්‍රමුඛතාවන්ගෙන් ශිෂ්‍ය නිලධාරී හා ඔවුන්ගේ පවුල් සඳහා නේවාසිකාගාර පහසුකම් සැපයීම වෙනුවෙන් රුපියල් මිලියන 80.00 ක් හා ශිෂ්‍යන්ගේ පාඨමාලාවල ගුණාත්මක භාවය වැඩි කිරීමට අවැසි පුස්තකාල ගොඩනැගිල්ල ඉදිකර ගැනීම සඳහා රුපියල් මිලියන 87.78 හා නව තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 16.10 ක් 2018 වර්ෂය තුළ වැය දැරීමට නියමිතය.

● භෞතික ප්‍රගතිය

➤ අධ්‍යාපන

2017 අධ්‍යයන වර්ෂයේ පවත්වන ලද පාඨමාලා අංක 11 හි ශිෂ්‍ය නිලධාරීන් 128 ක් විය. එනම් යුද හමුදාවේ නිලධාරීන් 65 ක්, නාවික හමුදාවේ නිලධාරීන් 23 ක්, ගුවන් හමුදාවේ නිලධාරීන් 26 ක් සහ විදේශ රටවල් 12 ක් නියෝජනය කරමින් නිලධාරීන් 14 දෙනෙකු ද අයත් විය. සියලුම ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ විදේශීය නිලධාරීන් පාඨමාලාව ඉතා සාර්ථකව හදාරා සමත්වීමෙන් "පීඑස්සී" (psc) යන සුදුසුකම ලබා ගැනීමට සමත් වන ලදී. ඒ අනුව මෙම පාඨමාලාවේ සමත්වීමේ ප්‍රතිශතය 100% ක් වන අතර, 93% ක ප්‍රමාණයක් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය මගින් පිරිනමන ශාස්ත්‍රපති උපාධි වැඩසටහන සඳහා සුදුසුකම් ලබා ගන්නා ලදී. මෙම පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවය 2017.12.13 දින අතිගරු ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.



අතිගරු ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වූ අතර එහිදී ශිෂ්‍ය නිලධාරීන් සහතිකපත් ලබාගන්නා අවස්ථාව

ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරීන්ගේ භෞතික ප්‍රගතිය සංවර්ධනය කිරීම සඳහා විවිධ පුහුණු අභ්‍යාස සිදුකළ අතර, විෂය නිර්දේශයට අනුව ඔවුන්ගේ අණ හා මාණ්ඩලික ක්‍රියාකාරකම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා පිටත ප්‍රදේශවල සිදුකරන ලද ත්‍රිවිධ හමුදා විෂය ක්‍රියාකාරකම් හා අභ්‍යාසයන්හි විවිධ අවස්ථාවන් කිහිපයක් පහත සඳහන් ඡායාරූපවලින් පෙන්වා දිය හැකිය.



➤ **යටිතල පහසුකම්**

විද්‍යාලය තුළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම යටතේ ගොඩනැගිලි උචිත මට්ටමක නඩත්තු කිරීම සඳහා රුපියල් මිලියන 43.81 ක ප්‍රමාණයක් වැයකර ඇත. තවත් රුපියල් මිලියන 40 ක වියදමක් දරා තෙමහල් ශිෂ්‍ය නේවාසිකාගාර ගොඩනැගිල්ලක් ඉදිකිරීමට හැකියාව ලැබිණ.



ශිෂ්‍ය නිලධාරී නේවාසික ගොඩනැගිල්ල ඉදිකර විවෘත කරන ලදී.

➤ **කාර්ය මණ්ඩල කුසලතා වර්ධනය**

අණ හා මාණ්ඩලික අධ්‍යයනය නමැති සංකල්පය යටතේ වන අධ්‍යාපන ආයතනයක් වශයෙන් මෙම විද්‍යාලයේ කාර්ය කුසලතා සංවර්ධනය සඳහා කාර්ය මණ්ඩලයේ (අධ්‍යයන/පරිපාලන) සාමාජිකයෙක්ම අධ්‍යයන හා පුහුණු වැඩසටහනකට ඇතුළත් කරන ලදී. විද්‍යාලය වෙතින් වාර්ෂිකව පවත්වනු ලබන විදේශීය අධ්‍යයන සංචාරයට සියලුම අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් එක්කරන ලදී. එමඟින් විදේශීය හමුදාවන් සමඟ කටයුතු කිරීමටත් එම ත්‍රිවිධ හමුදාවන්වල සංයුතිය හා ක්‍රියා කරන ආකාරය පිළිබඳව හා ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳව දැනුම් සම්භාරයක් ලබා ගැනීමටත් හැකියාව ලැබිණ. 2017 වර්ෂයේදී රටවල් 11 ක් මෙම සංචාරයට ඇතුළත් විය. එනම් ඉන්දියාව, පාකිස්ථානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, තුර්කිය, පිලිපීනය, වියට්නාමය, තායිලන්තය, රුවන්ඩාව, චීනය, ඉන්දුනීසියාව සහ මැලේසියාව යන රටවල් වේ. අධ්‍යයන කාර්ය මණ්ඩලයට වඩාත් පුළුල් දැනුමක් ලබාදීම සඳහා අන්‍යෝන්‍ය හුවමාරු වැඩමුළු වැඩසටහනක් යටතේ බංග්ලාදේශ හා පාකිස්ථාන ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් මෙම විද්‍යාලයට පැමිණ විශේෂ අධ්‍යයන වැඩමුළු පවත්වන ලදී. මෙම විද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩල නියෝජිතයන් ද බංග්ලාදේශ හා පාකිස්ථාන මාණ්ඩලික විද්‍යාලවල එවැනිම වැඩමුළු පවත්වන ලදී. ඉන්දියානු ආරක්ෂක හමුදාව වෙතින් පැමිණි උපදේශකයින් විසින් හමුදා තාක්ෂණික වැඩමුළුවක් පවත්වන ලදී. අධ්‍යයන කාර්ය මණ්ඩල හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා වැඩමුළු සහ දේශන ඇතුළත් වූ අභ්‍යන්තර පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. පුහුණු සැසි හා වැඩමුළු සඳහා ආරාධිත දේශකයින් ද සහභාගී කරවාගනු ලැබූ අතර පිටත රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වෙත ද අධ්‍යයන වාරිකා පවත්වන ලදී.

21.3 ගැටලු සහ අභියෝග

- සමස්ත වශයෙන් 2017 වසර තුළ මූල්‍යමය කටයුතු සිදුකිරීමේදී සැලකිය යුතු ගැටලු සහගත තත්ත්වයක් පැන නොනැගුණු අතර 2017 වර්ෂයට අදාළ මහා භාණ්ඩාගාරයෙන් ද්‍රවශීල මුදල් ලබා දීමේදී රුපියල් මිලියන 28.10 ක් අඩුවෙන් ලබා දීම නිසා
- මෙම වසර තුළ එම ප්‍රමාණයන් බිල්පත් නිරවුල් කිරීමට නොහැකි වීම හේතුවෙන් 2018 වර්ෂය සඳහා ගෙනයාමට සිදුවිය.

මෙම විද්‍යාලයේ පුහුණු කටයුතුවල අවශ්‍යතා හා පාලන කටයුතු සිදුකිරීම සඳහා විද්‍යාලය තුළ සුදුසු ප්‍රමාණවත් වාහන පද්ධතියක් නොමැති වීම නිසා ගැටලු පැන නැගෙන බැවින් ප්‍රවාහන අංශය සවිමත් කිරීම සඳහා මෙම විද්‍යාලයේ අබලන් වෙමින් පවතින පරිහරණයට ගත නොහැකි වාහන වෙනුවට නව වාහන ලබා ගැනීමට අවශ්‍ය වී ඇත. ඒ අනුව මෙම විද්‍යාලය වෙත අවශ්‍ය පහත සඳහන් වාහන මිලදී ගැනීමට හා කුළී ගෙවීමේ පදනම මත ලබාගැනීමට අවශ්‍යව ඇති බව පෙන්වා දෙමි. විශේෂයෙන්ම මෙම විද්‍යාලයට අඩුපාඩුව පවතින ගිලන් රථයක් සහ ගලී බඩුසරයක් මිලදී ගැනීමට විශේෂ අවධානයක් යොමුකළ යුතුව ඇත.

අ. නවතමයෙන් මිලදී ගැනීම සඳහා.

- (1) ගිලන් රථය.
- (2) ගලී බඩුසර් රථය.
- (3) ට්‍රැක්ටර් රථය (ටරේලරය සමග).

ආ. කුළී ගෙවීමේ පදනම මත.

- (1) ආසන 26/29 වායුසමීකරණය කරන ලද බස් රථයක්.
- (2) සුබෝපහෝගී මාදිලියේ කාර් රථ 05 ක් (විශ්වවිද්‍යාල දේශකයන් රැගෙන ඒම සහ රැගෙන යාම සඳහා).
- (3) ආසන 7/8 වායුසමීකරණය කරන ලද වැන් (KDH) රථ 02 ක්.

මෙම විද්‍යාලයේ ත්‍රිවිධ හමුදා ශිෂ්‍ය නිලධාරීන්ට, විදේශීය ශිෂ්‍ය නිලධාරීන්ට, අධ්‍යයන හා අනාධ්‍යයන කාර්ය මණ්ඩලයට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබාදීම සඳහා වෛද්‍ය මධ්‍යස්ථානයක් ඇති අතර ත්‍රිවිධ හමුදාව මගින් මාසික පදනම මත වෛද්‍යවරයෙකු රපෝර්තු කරවනු ලබයි. නමුත් නාවික හමුදාව සහ ගුවන් හමුදාව මගින් එම වෛද්‍ය නිලධාරියා රපෝර්තු කිරීමට හැකියාවක් නොමැති බව දන්වා ඇත. ඒ අනුව නාවික හමුදාවට සහ ගුවන් හමුදාවට ආවරණය කිරීමට තිබෙන මාස සඳහා වෛද්‍යවරයෙක් නොමැතිවීම ගැටලුකාරී තත්ත්වයක් බව පෙන්වා දෙමි.

21.4 අනාගත අපේක්ෂා

■ **සංවිධානය:** ශිෂ්‍ය නිලධාරීන්ගේ පර්යේෂණ පත්‍රිකාවන් සඳහා අවශ්‍ය වන පහසුකම් විධිමත් ලෙස සැලසීමට විද්‍යාලයට අවශ්‍ය වී ඇත. පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා වෙන් වූ අධ්‍යයන අංශයක් සම්බන්ධීකරණ අංශය යටතේ පිහිටුවීම විද්‍යාලයේ අභිලාශය වී ඇත. ඒ සඳහා වන පුරප්පාඩු පිරවීම සඳහා විශේෂයෙන් ත්‍රිවිධ හමුදාවන් වෙතින් පැමිණෙන කාර්ය මණ්ඩලයක් මේ සඳහා අවශ්‍ය වේ. එමෙන්ම පුහුණු ආධාරක කටයුතු සඳහාම යෙදවිය හැකි හට කණ්ඩායමක් ද විද්‍යාලයේ අවශ්‍යතාවකි. මෙම අවශ්‍යතාවන් දෙකම සපුරා ගැනීමට අමතර ප්‍රතිපාදන අවශ්‍ය නොවේ.

■ **ප්‍රාග්ධනය :** මෙම විද්‍යාලයේ ක්‍රීඩා පහසුකම් සඳහා ශාඛස්ථ ක්‍රීඩාගාරයක් නොමැති අතර ශිෂ්‍ය නිලධාරීන්ගේ, අධ්‍යයන හා අනාධ්‍යයන කාර්ය මණ්ඩලයේ ශාරීරික යෝග්‍යතාව සහ ක්‍රීඩා කෞශල්‍යය වැඩිදියුණු කිරීමේ අභිලාශය ඇතිව රුපියල් මිලියන 87.23 ක් යොදවා ශාඛස්ථ ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීමට යෝජනාව ඇත. තවද මෙම විද්‍යාලයේ කාර්ය මණ්ඩලයේ නවාතැන් පහසුකම් සංවර්ධනය කිරීම යටතේ ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන්ගේ බනි/සැර නිවස්න පහසුකම් සැලසීම සඳහා රුපියල් මිලියන 89.32 ක් වැයකර අංග සම්පූර්ණ තෙමහල් ගොඩනැගිල්ලක් ද සෙසුනිලයින්ගේ නේවාසික ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා රුපියල් මිලියන 42 ක් වැයකර තෙමහල් ගොඩනැගිල්ලක් ද ඉදිකිරීමට සැලසුම් කර ඇත. තවද මෙම විද්‍යාලයේ ප්‍රධාන පරිපාලන කාර්යාල ගොඩනැගිල්ලක් නොමැති බැවින් කාර්යාල පහසුකම් සැපයීම සඳහා තෙමහල් පරිපාලන සංකීර්ණ ගොඩනැගිල්ලක් රුපියල් මිලියන 523.46 ක වැය කර ඉදිකිරීමට ද යෝජනා කර තිබේ. එමගින් ප්‍රධාන කාර්යාල පහසුකම් සැපයීමට හැකියාව ලැබෙන අතර මෙම විද්‍යාලයට පැමිණෙන විදේශ දූත පිරිස් වෙනුවෙන් දේශන සහ සාකච්ඡා ශාලා පහසුකම් සැපයීමට ද හැකියාව ලැබේ.

22. ආරක්ෂක සේවා විද්‍යාලය

22.1 සමාලෝචනය

ත්‍රිවිධ හමුදා හා පොලිස් දෙපාර්තමේන්තු සමාජිකයින්ගේ දරු දැරියන් හට ජනප්‍රිය පාසල් ලබා දීම පිළිබඳ පැනනැගී ඇති අසීරු තාවයන් මඟහරවා ගැනීම හා ඔවුන් සඳහා උසස් තත්ත්වයේ අධ්‍යාපනික අවස්ථාවන් ලබා දීම අරමුණු කරගෙන 2007 ජනවාරි 17 දින මැලේ විදිය කොළඹ 02 හි කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලය ආරම්භ කර ඇත. තවද ආරක්ෂක සේවා පාසල් සංකල්පයට අනුව දිවයිනේ සියළුම පළාත් ආවරණය වන පරිදි ආරක්ෂක සේවා විද්‍යාල පද්ධතියක් ලෙස සංවර්ධනය කර පවත්වාගෙන යාම පිළිබඳව ලබා ඇති අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත මේ වන විට කොළඹ ආරක්ෂක විද්‍යාලය හා කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලය ආරම්භ කර පවත්වාගෙන යනු ලබන අතර, මෙම විද්‍යාලයන්හි අධ්‍යාපනයට අදාළ සියලුම වගකීම් හා පාලනය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ද පරිපාලනය හා යටිතල පහසුකම් සංවර්ධනයේ අදාළ වගකීම් ආරක්ෂක අමාත්‍යාංශය විසින් ද දරනු ලැබේ.

දැක්ම : ආරක්ෂක සේවා සහ පොලිස් සාමාජිකයින් දරුවන් සඳහාම වෙන් වූ මෙම විදුහල 2020 වසර වන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පාසල් අතරට එක් කිරීම සහ අනාගතයේදී එම පාසල් අතර ඉදිරියෙන් සිටීම.

22.1.1 ආරක්ෂක සේවා විද්‍යාලය පිහිටුවීමේ අරමුණු

- දිවයිනේ ජනප්‍රිය පාසල්වලට වර්තමාන කාලය තුළ දරුවන් ඇතුළත් කිරීමේදී ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයන් මුහුණපාන ගැටළු වලට පිළියමක් යෙදීම.
- උසස් මට්ටමේ, ගුණාත්මක අධ්‍යාපනයක් දරුවන්ට ලබාදීමට රජය ගන්නා උත්සාහයට පිළියමක් වශයෙන් විනය ගරුක පරිසරයක් තුළ සැලසුම් සහිත නව පාලන ක්‍රමයක් අත්හදා බැලීම.
- ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසිය සතු මනා කළමනාකරන හැකියාව සහ අනෙකුත් සම්පත් ප්‍රයෝජනයට ගෙන පරිසරණක අධ්‍යාපනය, විෂය මූලික ක්‍රියාකාරකම්, භාෂා නිපුණත්වය, කියවීමේ පළපුරුද්ද, ක්‍රීඩා ක්‍රියාකාරකම් ආදී නව අධ්‍යාපන අවශ්‍යතා දියුණු කිරීම.
- අධ්‍යාපන අමාත්‍යාංශය සතු වෘත්තීය හා පළපුරුදු අධ්‍යාපන කාර්ය මණ්ඩලයේ සහාය ලබාගෙන උසස් මට්ටමේ අධ්‍යාපනයක් සිසු දරු දැරියන්ට ලබාදීම.
- ඉතා කඩිනමින් දියුණුව කරා යන ලෝකයේ පවතින අභියෝගයන්ට ආත්ම විශ්වාසය ඇතිව මුහුණදීම සඳහා සිසුන්ට අවශ්‍ය උසස් මට්ටමේ ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලබාදීමට විශේෂ කැපවීමකින් ක්‍රියා කිරීම.

ආරක්ෂක සේවා විද්‍යාලය - කොළඹ

වර්ෂ 2007 ජනවාරි මස 17 වන දින ආරම්භ කරන ලද කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලය රජයේ ජාතික පාසලක් ලෙස උසස් කර මිශ්‍ර පාසලක් වශයෙන් පවත්වා ගෙන යනු ලබන අතර මේ වනවිට විද්‍යාලයේ සිසු සිසුවියන් 3176 ක් පමණ අධ්‍යාපනය හදාරනු ලබයි. තවද, මෙම විද්‍යාලය සිසු සිසුවියන්ගේ අධ්‍යයන කටයුතු වලට අමතරව බාහිර ක්‍රියාකාරකම් හා දක්ෂතාවයන් ඉහළ නැංවීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය හා ආරක්ෂක අමාත්‍යාංශයෙහි මඟ පෙන්වීම යටතෙහි පවත්වා ගෙන යනු ලැබේ.



කුරුණෑගල ආරක්ෂක සේවා විරු දරු වීදු පියස

2009 ජනවාරිමස 29 වන දින ආරම්භ කරන ලද මෙම පාසල වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ මිශ්‍ර පාසලක් වශයෙන් පවත්වාගෙන යනු ලබන අතර මේ වනවිට 9 වන ශ්‍රේණිය දක්වා සිසු සිසුවියන් 1262 ක ගෙන් යුතුව පවත්වාගෙන යනු ලැබේ.



22.2 2017 වර්ෂයේ කාර්යසාධනය

● මූල්‍ය ප්‍රගතිය

ආයතනයේ මූල්‍ය ප්‍රගතිය - කොළඹ සහ කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයන්හි සංවර්ධන ව්‍යාපෘතීන්ට අදාළව 2017 වර්ෂය වෙනුවෙන් පහත සඳහන් පරිදි මූල්‍ය ප්‍රතිපාදන වෙන්ව ඇති අතර ඊට අදාළව 2017 දෙසැම්බර් මස 31 වන දිනට ප්‍රගතිය පහත සඳහන් පරිදි වේ.

● ප්‍රාග්ධන වියදම්

| කාරණය | මුදල් ප්‍රතිපාදන (රු. මිලියන) | 2017.12.31 වන දිනට ප්‍රගතිය (රු. මිලියන) | |
|---|-------------------------------|--|--------------------|
| | | අපේක්ෂිත ප්‍රගතිය | ලභා කරගත් ප්‍රගතිය |
| කොළඹ හා කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයන්හි සංවර්ධන ව්‍යාපෘති ඉටුකිරීම | 145 | 145 | 126.17 |


● ආයතනයේ සාමාන්‍ය කටයුතු වල ප්‍රගතිය

කොළඹ සහ කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයන්හි පරිපාලනය, යටිතල පහසුකම් සංවර්ධනය හා නඩත්තු කටයුතු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ස්ථාපිත විද්‍යාලීය පරිපාලන අංශය මඟින් සිදු කරනු ලබයි. එම කටයුතු ආරක්ෂක අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ සහයෝගය යටතේ අපේක්ෂිත පරිදි ඉටු කරනු ලබයි.

➤ **කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලීය නේවාසිකාගාර ගොඩනැගිල්ල ඉදිකිරීම**

කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලය වෙත දුරබැහැර ප්‍රදේශ වලින් පැමිණ අධ්‍යාපන කටයුතු සිදු කරනු ලබන සිසු දරු දැරියන් හට වඩාත් ආරක්ෂාකාරී , සෞඛ්‍ය සම්පන්න හා උසස් තත්වයේ නවීන පහසුකම් සහිතව අධ්‍යාපන කටයුතු හා පෞරුෂ වර්ධනයට අදාළ බාහිර ක්‍රියාකාරී බාධාවකින් තොරව කරගෙන යෑම වෙනුවෙන් අවශ්‍ය නේවාසිකාගාර පහසුකම් ලබා දීම අරමුණු කර ගෙන මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත. ඒ අනුව රු. මිලියන 448.1 ක (ශ්‍රම කුලිය රහිතව) සිව් මහල් නේවාසිකාගාර ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් ලබා දී ඇති අමප/14/1078/503/098 දරණ අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව 2015 – 2017 මධ්‍ය කාලීන අයවැය රාමුව තුළ මුදල් ප්‍රතිපාදන ලබා දීමට තීරණය කර ඇත. ඉහත මුදල් ප්‍රතිපාදන වලට අනුව 2015 වර්ෂය සඳහා රු.මිලියන 16 ක් ද , 2016 වර්ෂය සඳහා රු. මිලියන 140.95 ක් ද වියදම් කර ගොඩනැගිල්ලේ සැකිල්ල නිම කර තිබුණි. 2017 වර්ෂය සඳහා වෙන්කරන ලද මුදල් ප්‍රතිපාදන යොදාගනිමින් ව්‍යාපෘතිය තවදුරටත් නිමකර ඇති අතර, ඊට අදාළව 2017.12.31 වන දිනට භෞතික හා මූල්‍යමය ප්‍රගතිය පහත සඳහන් පරිදි වේ.

| විස්තරය | ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබන ආයතනය | ප්‍රගතිය | | |
|---------------------------------|-------------------------------------|----------|-----------------------|----------|
| | | භෞතික | මූල්‍යමය (රු. මිලියන) | |
| | | | වෙන්කළ මුදල | ප්‍රගතිය |
| නේවාසිකාගාර ගොඩනැගිල්ල ඉදිකිරීම | 6 (සෙව) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව | 65% | 121.5 | 111.019 |



කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ ප්‍රාථමික අංශ හා පරිපාලන අංශ ගොඩනැගිලිවල ඇලුමිනියම් ජනෙල් සවිකිරීම් සේවාවන් වල ඉතිරි වැඩ නිම කිරීම වෙනුවෙන් 2017 වර්ෂයට අදාළව රු. මිලියන 14.9 ක මුදලක් වෙන් කර ඇති අතර ඊට අදාළව 2017.12.31 වන දිනට ප්‍රගතිය පහත සඳහන් පරිදි වේ.

| විස්තරය | ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබන ආයතනය /කොන්ත්‍රාත්කරු | ප්‍රගතිය | | |
|----------------------------------|---|---|-----------------------|----------|
| | | භෞතික | මූල්‍යමය (රු. මිලියන) | |
| | | | වෙන්කළ මුදල | ප්‍රගතිය |
| ඇලුමිනියම් ජනෙල් සවිකිරීමේ සේවාව | ලංකා ඇලුමිනියම් ඉන්ඩස්ට්‍රියස් පීඑල්සී ආයතනය | ප්‍රාථමික අංශ ගොඩනැගිල්ල - 100% පරිපාලන අංශ ගොඩනැගිල්ල - 98% | 14.9 | 6.378 |



කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලය වෙනුවෙන් රු. මිලියන 215 ක වියදමින් ඉදිකරනු ලැබූ නව පන්ති කාමර ගොඩනැගිල්ලෙහි ඉතිරි වැඩ නිම කිරීම , විද්‍යාලීය වට තාප්පය, අභ්‍යන්තර මාර්ග හා නව ජල ව්‍යාපෘතියට අදාළ ඉතිරි වැඩ නිම කර 2017 මාර්තු මස 29 වන දින අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පත් කරන ලද අතර ඊට අදාළව භෞතික හා මූල්‍යම ප්‍රගතිය පහත සඳහන් පරිදි වේ.

| විස්තරය | ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබන ආයතනය | ප්‍රගතිය | | |
|---|-------------------------------------|----------|-----------------------|----------|
| | | භෞතික | මූල්‍යමය (රු. මිලියන) | |
| | | | වෙන්කළ මුදල | ප්‍රගතිය |
| නව පන්ති කාමර ගොඩනැගිල්ලෙහි ඉතිරි වැඩ නිම කිරීම, විද්‍යාලීය වට තාප්පය , අභ්‍යන්තර මාර්ග හා නව ජල ව්‍යාපෘතියේ වැඩ නිම කිරීම. | ශ්‍රී ලංකා නාවික හමුදාව | 100% | 8.6 | 8.774 |



22.3 ගැටළු සහ අභියෝග

කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලය වෙත ලබාදී ඇති උසස් තත්ත්වයේ පහසුකම් පවත්වාගෙන යාම හා නඩත්තුව වෙනුවෙන් මුදල් ප්‍රතිපාදනයන් ලබාදී නොමැති අතර, ඒ වෙනුවෙන් මුදල් වියදම් කරනු ලබන්නේ ආරක්ෂක සේවා විද්‍යාලයීය ගිණුමෙන් වේ. එම ගිණුම සඳහා වියදම් වලට අනුකූලව ආදායම ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම පහසුකම් නියමිත පරිදි පවත්වාගෙන යාම අසීරුව ඇත. ඒ අනුව අදාළ ගිණුම වෙත මුදල් ප්‍රතිපාදනයන් ලබාගැනීම පිළිබඳව ස්ථිර ක්‍රියාපිළිවෙතක් සකසා ගැනීම අත්‍යවශ්‍යව පවතී.

22.4 අනාගත අපේක්ෂාවන්

2018 වර්ෂය වෙනුවෙන් කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලය හා කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයන්ට අදාළව පහත දැක්වෙන සංවර්ධන ව්‍යාපෘතීන් වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන අපේක්ෂිතය.

| ව්‍යාපෘතිය | | 2018 වර්ෂය වෙනුවෙන් අපේක්ෂිත මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය (රු. මිලියන) |
|---------------------------------------|---|--|
| කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලය | විද්‍යාලීය නේවාසිකාගාර ගොඩනැගිල්ලෙහි ඉතිරි වැඩ නිම කර සිසු සිසුවියන් 554 දෙනෙකු සඳහා නේවාසිකාගාර පහසුකම් සැපයීම | 169.65 |
| | කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලය සඳහා මාසිකව වැයවන විදුලි බිල්පත් වියදම් අවම කරගැනීම හා පරිසර හිතකාමී දීර්ඝ කාලීන ආර්ථිකමය ප්‍රතිලාභ සහිත විකල්ප බලශක්ති පද්ධතියක් ස්ථාපනය කරගැනීම වෙනුවෙන් සූර්ය බල විදුලි පද්ධතිය ස්ථාපනය කිරීම | 30 |
| | විද්‍යාලීය පිහිනුම් තටාකයේ ප්‍රේක්ෂකාගාරය වෙනුවෙන් වහලයක් ඉදිකිරීම | 6.51 |
| | විද්‍යාලීය නේවාසිකාගාරය සඳහා අවශ්‍ය ගෘහ භාණ්ඩ වලින් කොටසක් මිලදී ගැනීම හා කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ සිසු සිසුවියන් සඳහා ඩෙස්ක් / පුටු මිලදී ගැනීම | 20.0 |
| කුරුණෑගල ආරක්ෂක සේවා විදුලි විද්‍යාලය | නව පොදු පහසුකම් ගොඩනැගිල්ලක් ඉදිකිරීම (අමප/17/1118/703/048 හා 2017 පුනී 21 දිනැති අමාත්‍ය මණ්ඩල අනුමැතිය) | 143.99 |
| | ක්‍රීඩා පිටියේ පැති බැම්ම හා කොන්ක්‍රීට් කානු පද්ධතිය ඉදිකිරීම | 5.0 |
| එකතුව | | 375.15 |

■ ආයතනය වැඩිදියුණු කිරීම සඳහා යෝජනා

| ක්‍රියාකාරකම | අපේක්ෂිත වියදම | ප්‍රතිලාභ |
|---|--|--|
| කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා සංකීර්ණයක් හා ක්‍රීඩාපිටියක් ඉදිකිරීම | | <ul style="list-style-type: none"> සිසු දරු දැරියන් සඳහා ක්‍රීඩා සහ බාහිර ක්‍රියාකාරකම් සඳහා පහසුකම් වැඩි දියුණු කිරීම. |
| කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලය වෙනුවෙන් පොදු පහසුකම් ගොඩනැගිල්ල නිමකිරීම. | දළ ඇස්තමේන්තුව රු. මිලියන 143.99 (ශ්‍රම කුලී සහ බදු රහිතව) | <ul style="list-style-type: none"> කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලය සඳහා අවශ්‍ය පරිසරික විද්‍යාගාර , විද්‍යාගාර හා කාර්යාල පහසුකම් ඇතුළු අනෙකුත් පොදුපහසුකම් ලබා දීම. |
| ආරක්ෂක සේවා විද්‍යාල පද්ධතිය දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන් ආවරණය වන පරිදි ව්‍යාප්ත කිරීම | | <ul style="list-style-type: none"> දිවයිනේ සියළුම ප්‍ර දේශවලට අයත් ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ සාමාජිකයින්ගේ දරු දැරියන් සඳහා අධ්‍යාපනික අවස්ථා වැඩිදියුණු කිරීම |